


# පහන කණුව ධම් දේශනා

8 - වෙතම



කුරුජ්‍යෙන්දේ ගැඹුණානෘද්‍ය හිඛු  
වාච්‍යුද්‍යෙනු ධීගුලු ධීගුවන මිධින පාරය

**පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරයේ**

**විශේෂ නිවේදනය**

2013.07.07 දින අභිනවයෙන් පිහිටුවා ගත්තා ලද  
‘පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරය’ මගින්  
පූර්ණ කටුවුරුත්දේ කුඩානැදා සවාමීන් වහන්සේ විසින්  
මේතාක් සම්පාදන සහ ඉදිරියට සම්පාදනය කරනු ලබන  
සියලුම ධම් ග්‍රහණ ප්‍රකාශයට පත් කෙරෙන බවත් මත් පසු  
ලත්වහන්සේගේ කිසිදු ග්‍රහණයක් කොළඹ ධම් ග්‍රහණ මුද්‍රණ  
භාරය මගින් ප්‍රකාශයට පත් නොකරෙන බවත් අප පාධීක  
පිරිස වෙත මෙයින් දැන්වා සිටිමු.

මෙයට

සසුත් ලදි

**පොත්ගුල්ගල ධම් ග්‍රහණ ධම් ශ්‍රවණ මාධ්‍ය භාරය**

# පහන් කණුව බලී දැඟනා

අටවන වෙළුම - දෙවන මුද්‍රණය

ISBN 978-955-1255-44-2

කටුකුරුන්දේ කුතුනාන්ද හිකුතු

පොත්ගුල්ගල ආරණ්‍ය කේනාකනය  
‘පහන් කණුව’  
කන්දේගෙදර, දේවාලේගම

ප්‍රකාශනය  
පොත්ගුල්ගල ධම් ගුන් ධම් ගුවන් මාධ්‍ය භාරය

2013

## ඩම් දානයකි

මුදලට විකිණීම සපුරා තහනම වෙයි.

පොත ලබාගත හැකි ස්ථාන:

1. අනුර රුපසිංහ මහතා - 27, කොළඹ වීදිය, මහනුවර.
2. ස්ටෙන්ලි සූරියාරච්ච මහතා - 25, කඩවිදිය, දේවාලේගම.
3. ඩී. වී. වේරගල මහතා - 422, වැලිපාර, තලවතුගොඩ.
4. නේම්මාලා ජයසිංහ මිය  
29/8, පැහැරිවත්ත මාවත, මේරිභානා, නුගේගොඩ.
5. සංඡේත නවරත්න මහතා  
අංක 308/17 ඩී, කිරිවත්තුවුව පාර, මාගම්මන, හෝමාගම.
6. නේම්මා රුපසිංහ මිය - 26, හැටිලොක් පාර, ගාල්ල.
7. එස්. එ. ලයනල් මහතා  
140/19, රුහුණුසිරි උද්‍යානය, හක්මණ පාර, මාතර.
8. සිරිමා විලේරත්න මිය - ඇලපාත, රත්නපුර.
9. එ.එ. සරත් වනුරත්න මහතා  
සමත්, ඇයේවුල හන්දිය, කණ්ඩාලම පාර, දූමුල්ල.
10. ටෙවදා ඩී. විරසිංහ මහතා  
බණ්ඩාර මුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
11. ජේ.ඒ.ඩී. ජයමාන්ත මහතා  
වත්ත, ලුමායා, කුරුණැගල පාර, කුලියාපිටිය.
12. ආර්.ඒ. වන්දි රණසිංහ මිය  
ස්ට්‍රේන්ඩ් 'වායා', රෝහල හන්දිය, පොලාන්නරුව.

වෙබ් අඩවිය: [www.seeingthroughthenet.net](http://www.seeingthroughthenet.net)

මුදලය:

කොළඹ ප්‍රිත්තර්ස්

17/2, පැහැරිවත්ත පාර, ගංගාචිවිල, නුගේගොඩ.

දුරකථනය: 011-4 870 333

‘සබඩපාපසය අකරණ්  
කුසලසය උපසමපදා  
සවිතත පරියොදුපන්  
ථත බුද්ධානසාසන’

මූල්‍යවන, ධම්මපද



හම පවත්  
කුසල වෙනවම  
සිත පිරිසිදු  
සයේත මෙයමැයි හම

වැළකුම  
එලැශුම  
කරම  
බදුන්ගම

## පටින

## පටු

හැඳින්වීම	v
ප්‍රකාශක නිවේදනය	vii
පොත්ගුල්ගල ධම් ග්‍රන්ථ ධම් ග්‍රවණ මාධ්‍ය හාරය මගින්	viii
පළකුරෙන ග්‍රන්ථ මූදුණෝගට දායක වීම	x
අමා ගහ	ix
36. 'අනෙක ජාති සංසාර·' (ගෙකරු ව්‍යුවා දුටු හැටි)	3
37. 'යදා බුදේශා අභික්‍රිය·' (ඁාක්‍ය සිංහ නාදය)	27
38. 'පක්කාදනා දුදුවිතෙරා හමස්ම·' (හෝගමදයේ නිසරු බව)	51
39. 'අලඩිකතා වෙශි සම් වරෙයා·' (මතට නියම තිත)	75
40. 'අත්ත් නානවාගමෝයා·' (මේ මොහොතට හිත යොදන්න)	101

## හැඳින්වීම

දහම් දත් හැමදනම	පරදයී
දහමිරස හැම රසම	පරදයී
දම ඇඳුම හැම ඇඳුම	පරදයී
නිවන් සුව හැමදුක්ම	පරදයී

අනුතාර ධම්රයාණන් වහන්සේගේ ධම්රිරසට අරමුණුවූයේ දෙවි මිතිසුන්ගේ විත්ත සත්තානයයි. අනාදීමන් කාලයක් තුළ මෝහයෙන් මූලාශී සසර දුක් සින්නෙන් දැවැමින් සිටින ලෝ සත්තාන්ගේ සින් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධම්රිරස පරමාරිය විය. දුක් ශිනි වඩා දිග්ධිරස වෙනුවට දුක් ශිනි නිවන ධම්රිරසක් බුදුපිළියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ.

ධම්දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැවෙන දහම් පදයකින් සුළු එවිත පරිවනියක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වසු දානයෙන් සැළුසෙන කාවකාලික සහනය මෙන් තොව, එය සහනකන සැනසුමකට මහ හෙළිකරයි. මොහොතුකට දිවිගත දැනී-තොදැනී යන ආමිස රසය මෙන් තොව, තිරුමිස දහම් රසය අසහනය දුරුකොට සින් සහනහන ගැඹුරු අව්‍ය රසයකි. සසර වඩා ගේහිත ඇතුම් මෙන් තොව, ලොවුතුරු දහමට ඇති ඇල්ම සසර මහන කෙරිකරයි. තණ්ඩා පිපාසය සන්හිදුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි.

'නිවන් නිවීම' පොත් පෙළෙන්\* අප දියත් කළ ධම්දාන වැඩි පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ 'පහන් කණුව ධම් දේශනා' පොත් පෙළ එලි දකී. මිතිරුගල නිස්සරණ වන සෙනසුනෙහි යෝගාවලට සහ පිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙපුම් 33 ක් රැක් යටකි පොත් පෙළට වඩා සරල අන්දමින්. ජන තිවිතයේ එදිනෙදා ගැටුව්වලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධම්දේශනා මාලාව ගොහො දෙනෙකුට වැඩිදායක වැනු ඇතුයි සිතමු. සසරදුක් පියලවන විවිධ විෂම දාහුම් මතවාදයන්ගෙන් ගැවයිගත් පොත් පත් සහරා 'සහරාවක' අතරම්ව සිටින වත්මන් පායක සමාර්ථව මේ තුළින් ලොවුතුරු මහට යම් 'තරු සලකුණක්' හෝ ලැබෙනාත් අප දුරු උත්සාහය සංලු වූ ලෙස සළකමු.

---

\* වෙටම 11කින් යුත් මේ පොත් පෙළහි වෙටම 11 ම නිකුත් වී ඇත.

'ଆନୁଷ୍ଠାନିକ କର୍ତ୍ତା' ନାମି ବୀ ଅନୁପିଲିଲେଲ କର୍ତ୍ତାମାଣିଯଙ୍କ ଅନୁଗମନୀୟ କରତିନ୍ ଧରି ଦେଖୁ ବ୍ରଦ୍ଧ ଶିଳ୍ପୀଙ୍କେ ତୁମ୍ଭିମିଳ 'ଆନୁପିଲିଲେଲ କର୍ତ୍ତାବିକ' ଦିଲ୍ଲୀରେ କହିନୀବି ଅନୁଭୂତ ବିଦ୍ୟାଲୟ. ଧ୍ୟାନ କର୍ତ୍ତାବି, ଶିଳ୍ପ କର୍ତ୍ତାବି, ଚାର କର୍ତ୍ତାବି, କ୍ଷାମ୍ଯନୀଙ୍କେ ଆଦ୍ୟନାବି ହା ନେବକିମତ୍ତେ ଆନ୍ତିଃଜୀବ ତେ ଅନୁପିଲିଲେଲ କର୍ତ୍ତାବିର ଅଯନୀବେ. ତେ ଶିଳ୍ପିଲେଲ କ୍ଷିଣିଙ୍କ ଅକ୍ଷୟ ବୀ, ମଧ୍ୟବି, ପ୍ରବନ୍ଧବି. ପଥନ୍ତିବୀ କିନିବ ବିଶ୍ଵରାଜୀପତିନୁ ଦେଖନାବି ମୂଳରିତିର ବିଷୟ ବେ. ଦେଖନା ବିଲାସ ବିଶ୍ଵଯେନ୍ ଚାଲକନ କଲ, ବ୍ରଦ୍ଧ ଦେଖନାବେତି ଉଦ୍‌ଦେଶ୍ୟବି ପେନେନା ଆଦ୍ୟନିତି ଅଂଶ ଚନ୍ଦରକ୍ତି ଆଛି. ଏହାମି, ପ୍ରତିମା, ନିର୍ମିତି, ଆଦ୍ୟନି ଦିଲି କର୍ତ୍ତାବି ଚାଲକିନୀୟ କିରିମ ('କାନ୍ଦ୍ରସ୍ତବି') କିନ କାଲିନ ଅନ୍ତରିମ ଏକାନ୍ତିକ ଗନ୍ଧିଲୀମ (ଚମାଦପେନି) ତେବେ ପ୍ରତିପନ୍ଥିଯିବ ନ୍ତ୍ରୀର୍ମିଲେତିଲା ରତ୍ନସାହିତ୍ୟ କିରିମ (ଚମାଦପେନିତରି) ଚାଲ ଅନ୍ତରନୀନୀଙ୍କେ କିନିପତିନୁ ପ୍ରସାଦିଯିବ ପତକିରିମଦି (ଚମାଦପେନି).

ଦିଲିପଦ୍ୟେନ୍ ତୈର୍ଯ୍ୟକରି ଗାୟା ମାତାକୁ କୋବିନେ ପ୍ରବୃତ୍ତିବେଳେ ମେମ ଦେଖୁମି ପେଲେଖିଦ୍ଦିଦ ହୃଦୀକାଙ୍କ ଦ୍ଵରି ଉତ୍ତର ଚାଲନ ପ୍ରଦାନ ମୁଲଦେଶି ଅନୁଗମନୀୟ କିରିମର ଭାବେ ଦୂରବେଳେ. ବ୍ରଦ୍ଧିକାରୀଙ୍କାମ କ୍ଷାମ୍ଯକ ଲୋକ ହୃଦୀ ଅଗ୍ରତାରୀ ବିନ ଅର୍ପନଙ୍କ ଶିଳ୍ପୀଙ୍କର ଦେଖନାବିକ କୁରୁତ୍ତିନୀର୍ମିତ ରତ୍ନନ୍ତି ବିଭ୍ରାତି. ଲେନାନ୍ ପ୍ରତିମା ଲୋକିକ ପରମାରୀ କୁଳ ଅନ୍ତରନୀନ୍ କିରଣକୋବ ଜ୍ଞାନବିଳା, ବ୍ରଦ୍ଧିଶିଳ୍ପୀଙ୍କ ବିଭିନ୍ନର ବିଭିନ୍ନର ଦେଖିବି ବିଭିନ୍ନ ଯୋଗ୍ଯ କରିମି ଅପରେ ପରମ ଅଧିଷ୍ଠାତା ବିଷ. 'ପଥନ କର୍ତ୍ତାବିନ୍' ବିଭିନ୍ନରେ ମେମ ଦିଲିପଦ୍ମକରେନ୍ ଲୋକିଯାବ ନିରିତି ମହ ହେଲି ପେହେଲି ବେଲିବା!

ଦେଖେ ବିଦେଖେ ବୀକି ପ୍ରଦ୍ଵ୍ୟାବିନ୍ ପରମାନନ୍ଦକିଲି ବିକାଳ ପିରିଜକରେ ହୋମପ୍ରତ୍ୟ ଆଦ୍ୟରେନ୍ 'ଅମାଗତ' ଦିନେନ୍ ଦିନ ପ୍ରତିଲିପି ଲେଖିବ ଗଲାଯାଇ. ଏହିନ୍ ରତ୍ନିତ ପ୍ରତିମା ଅନ୍ତରନୀନ୍ ବିଭିନ୍ନର ପରମ ଜ୍ଞାନକ ନିର୍ମାଣବିବେଦିଯ ପିଣ୍ଡିକ ରପନିର୍ମାଣ ଚମାଦପେନିମାରେ ବେଲିବି.

ଅପରେ ପୋତପତି ଯୋଗନ ଲେଖ ମୁଦ୍ରଣୀୟ କରଦେନ କୋରିପି ପ୍ରିନ୍ଟର୍ରେଟ୍ସ ଚମାଦଗମେ କ୍ଷି. ରଯସ୍ଟାର୍ ମହକୁ ଆନ୍ତରିକ ଚମାଦମ ଦ ଅପରେ ପ୍ରତିମାନ୍ତରମେର୍ଦନାବି ହିଲିବି.

ମେଯର  
ଚମାଦନ୍ ଲୌହ,  
କର୍ତ୍ତାବିନ୍ଦେ କ୍ଷାମ୍ଯନ୍ତି କିମ୍ବା

ପୋତପୁରୁଷଙ୍କ ଆରଣ୍ୟ ଦେଖନାଯାଇ

'ପଥନ କର୍ତ୍ତାବି'

କନ୍ଦିଲେଲେର, ଦେଖନାଲେଗମ

(2542) 1999 ପେବରଲୀର 12

## පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරයේ ප්‍රකාශක තිබේදහය

දේවාලේගම, කන්දේගෙදර පොත්ගුල්ගෙ ආරණ්‍ය පේනාසනවාසී පූර්ණ කටුවුකුරුන්දේ ක්‍රාණන්ද ස්ථාමින් වහන්සේ විසින් සම්පාදික සියලුම ධම් ගුණ් හා දේශීක ධම් දේශනා පිරිසිදු ධම් දානයක් වශයෙන්ම ධම් පිපාසික ලෝකයාහාට පුදානය කිරීම උත්ත්වන්සේගේ අභිමතකාරීයයි. ශ්‍රී දූනා බාතුන් වහන්සේ වැඩි වෙශයන එකිනීමික මහනුවර පුරවරය කේතුකොටගෙන අභිනවයෙන් පිහිටුවා ගන්නා ලද 'පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍යහාරය' එම උදාරතර අරමුණ ඉටු කිරීමට ඇප් කුපවි සිටියි.

මෙතාක් කොළඹ කේතුකොටගෙන පවත්වා ගෙන යන ලද 'ධම් ගුණ් මුද්‍රණ හාරය' තුළින් මින් ඉදිරියට උත්ත්වන්සේගේ ධම් ගුණ් මුද්‍රණය තොකෙරෙන අතර එයට අදාළව පැවති ගුණ් මුද්‍රණය හා බෙදාහැරීම පිළිබඳ කාසීහාරයක්, මෙතාක් මහනුවර 'ධම් ගුවනු මාධ්‍ය හාරය' මගින් ඉටුකරන ලද ධම් දේශනා සංපුක්‍රාන්තික තුරිගත කිරීම සහ (seeingthroughthenet.net) වෙබ් අචිවිය පවත්වා ගෙන යාමන් මෙම පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරයේ වගකීම වනු ඇත.

දෙස් විදෙස් වැසි ධම්කාමී පායක ග්‍රාවක විශාල පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම පූජ්‍ය ධම් දාන වැඩි පිළිවෙළට දායකවීමට කුමති පින්වත්තන්හාට පහත සඳහන් බැංකු හිණුමට තම ආධාර මුදල් යොමුකිරීමට අවස්ථාව ඇති අතර ඒ පිළිබඳ සියලු විමසීම් පහත සඳහන් පිළිනයට යොමු කිරීම මැනවි. ආධාර යොමු කිරීමට මෙම හිණුම හැර සම්පත් බැංකුවේ වෙනත් ගිණුමක් තොමැති බව අප පායක පිරිස දනුවත් කිරීම වශයෙන් සඳහන් කරමු.

මෙයට,  
සපුන් ලැදි  
පොත්ගුල්ගෙ ධම් ගුණ් ධම් ගුවනු මාධ්‍ය හාරය

**ආධාර මුදල් කොමු කිරීම:**

පොත්ගුල්ගල ධම් ගුණ ධම් ගුවන් මාධ්‍යභාරය

ගිණුම් අංක: 100761000202

සම්පත් බැංකුව - මහනුවර

**මෙම ධම් දාන වැකිපිළිවෙළට ආධාර එවිම පිළිබඳ විමසීම:**

අනුර රුපසිංහ, 27, කොළඹ වීදිය, මහනුවර.

දුරකථන අංක: 0777-801938

රෝමේල් ලිපිනය: pothgulgala@seeingthroughthenet.net

## අමා ගග

මහවැලි ගග උතුරට හැරවීමෙන් පසු එනෙක් නිසරු මූඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසකි. විපාසයට පැන් බිඳික් නොලබා සිටි ගොවේෝ පෙදෙස් පෙදෙස පුරා නිහඩව ගලා යන සිසිල් දිය දහරින් විනා ගියහ. මැලවිනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසිගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුවු කදුල වගුලන.

දහම් අමා ගග “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරුණුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පහැදම් කිරීමට වත්-කමක් නැත්තේ, නිහඩව නොමිලයේ ගලායන අම්ල දහම් අමා දිය දහරින් සඳහම් විපාසය සන්සිද්ධවා ගත්හ. අරුව මිසදුව හැර, සැදැහැයෙන් සරුව, ගණ තුවණීන් බරව පිළිවෙත් මගට නැමි ගත්හ. ලෙවි - ලෙවුතුරු මල් පල නොලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නත් අපුරින් සොම්නස පළකළහ.

“දම් ගුණ මුදුණ භාරය” නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගතෙන් වැයවුනේ පිරිසිදු ධම්දාන සංකල්පය පමණි. අමාගග “උතුරට” හැරවුවේ සසුන් ගණ භාෂාන පරිත්‍යාගයිලි සැදැහැවත්තුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එම් දැක්වීමෙන් නොනැවති “පහන් කැඹුව දමිදේශනා” පොත් පෙළෙහි “බර පැන” දැඩිමටත්, දෙස් - විදෙස්වල දහම් විපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අතිකුත් පොත් - පත එ අපුරින්ම එම දැක්වීමට ඔවුනු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවල දීමේ” අදහසින් අම්ල වූ දහම රට නිසි ගොහන මුදුණයකින්ම ධම්කාමින් අතට පත් කිරීමට එයටර ගත්හ. මුදින පිටපත් සංඛ්‍යාව අවසන්වනු භා සමගම “නැවත මුදුණ” පළකිරීමෙන් දහම් අමා ගග වියලී යා නොදීමට දැඩි ඇදිවනකින් ඇප කැපවූහ.

“පොත් අලෙවිය” පිළිබඳව මෙකල බඩුලට දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංචිවලින් තොරව, තමන් අතට නොමිලයේම පත් කැරෙන “දහම් පඩුර” තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වහා ගත් බොහෝ පායික පින්වත්තු තමන් ලද රස අහරක්, නැහිතවත්ත් සමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමුසුරුව අන් දහම් ලදියනටද දී දම් දානයට සහභාගී වූහ. ඉනුද නොනැවති, ගක්ති පමණින් “දම් ගුණ මුදුණ්හාරයට” උරදීමටද ඉදිරිපත්වූහ, ඇතාමෙක් ලොක කුඩා දහම් පොත් මුදුණය කරවීමේ හා නැවත-නැවත මුදුණය කරවීමේ බරපැන ඉසිලිමට පවා පසුබට නොවූහ.

සම්බුදු සසුන මේ ලක් පොලොවෙහි පවතින තාක් මේ දහම් අමාගග ලෝ සතුන් සින් සනහමින් නොසිදී ගලා යේවා යනු අපගේ පැතුමයි.

### “සබඳානා දමමදානා ජ්‍යාති”

පොත්ගුල්ල ආරණ්‍ය සේනාසනය  
‘පහන් කැඹුව’  
කන්දේගෙදර, දේවාලේගම  
2000 ජූනි 05 (2544 පොසාන්)

මෙයට,  
සසුන් ලැදි  
කමුකුරුන්දේ ස්‍යාණනඳ හිකුණු

**36 වන දේශනය**



## 36 වන දේශනය (පහත කණුව ධම් දේශන අංක 119)

'නමා තයෝ හගවනො අරහතනො සම්මා සම්බුද්ධයෝ'

අනෙක ජාති සංසාර。  
සනධාචියෝ අතිබ්බියෝ  
ගහකාරක ගවෙසන්නො  
දුකඩා ජාති පූනපුනා.

ගහකාරක දිටෙයායි  
පූන ගෙහෙ න කාහයි  
සබඩා ගෙ එළඟකා හගගා  
ගහකුට විසංවිත  
විසංබාරගත විතත.  
තණ්ඩාන බයම්ත්සයගා

සැදුහැවත් පින්වතුනි,

තරාගත සම්මා සම්බුද්ධරජාණන් වහන්සේ සම්බෝධී ඇඟය ලබා ගත්තේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලයි. අසම සම උච්චාන විරෝධයකින් තමන් වහන්සේ ප්‍රත්‍යාශ්‍ය කරගත්තු ඒ උත්තරීතර සංසාර විමුක්තිය පිළිබඳව ආශ්වර්යවත් ක්‍රිති වාක්‍යයක් උදාන ගාලා දෙකක් වශයෙන් උන්වහන්සේගේ ශ්‍රීමුබයෙන් නිකුත් වුනා. අද මේ සම්බුද්ධ පරිනිවාණයෙන් විෂි දෙදහස් පත්සිය පතස් වසරක් ලබන මේ උතුම් වෙසක් පෝය ද්‍රවයේ ධර්ම දේශනාවට මාත්‍යකාව වශයෙන් තෝරා ගත්තේ ඒ ඉතාමත්ම ගම්හිරාථිවත් ධර්මයයි. පොත පන් දක්වන හැටියට බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාලා දෙක පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශ කොට වදාලේ උපස්ථායක ආනන්ද ස්ථාමින් වහන්සේගේ යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනුයි.

ඛුද වරිතයේ ඉතාමත්ම වැදගත් කාරණා රාජියක් අපට ශ්‍රී මුඛ දේශනා වශයෙන්ම ඒ ඒ සුතු දේශනාවල දකින්නට ලැබෙනවා. සම්බෝධිය බලාපොරොත්තුවෙන් ඒ සිද්ධාර්ථ ක්‍රමාරයාණන් කළ අහිනිෂ්ඨමණය ආර්ය පර්යේෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක අරියපරියෙසන සුතුයේදී සංසයා වහන්සේලාට විස්තර කර වදාලා. ඒ

තීරණාක්මක අදහස, අධිෂ්ථානය උත්ච්චභන්සේ කුල මෝදු වූත හැටි, සකස්වුන හැටි, මෙන්න මේ අන්දමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා.

"මහණෙනි, මමත් සම්බේදියට කළින් බේදිසන්ත්ව අවධියේදී ඉපදෙන ස්වභාවය ඇතිව, ඉපදෙන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. දිරන ස්වභාවය ඇතිව, දිරන ස්වභාවය ඇති දේම සොයමින් ගියා. ලෙඩ වෙන ස්වභාවය ඇතිව, ලෙඩවෙන ස්වභාවය ඇතිදේම සොයමින් ගියා. මැරණ ස්වභාවය ඇතිව, මැරණ ස්වභාවය ඇතිදේම සොයමින් ගියා. ගොකු කරන ස්වභාවය ඇතිව, ගොකු කරන ස්වභාවය ඇතිදේම සොයමින් ගියා. කෙලෙසෙන ස්වභාවය ඇතිව, කෙලෙසෙන ස්වභාවය ඇතිදේම සොයමින් ගියා. නමුත් මට මෙහෙම හිතුනා. ඇයි මම ඉපදෙන ස්වභාවය ඇතිව, ඉපදෙන ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? ඇයි මම දිරන ස්වභාවය ඇතිව, දිරන ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? ඇයි මම ලෙඩ වෙන ස්වභාවය ඇතිව, ලෙඩ වෙන ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? ඇයි මම මැරණ ස්වභාවය ඇතිව, මැරණ ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? ඇයි මම ගොකු කරන ස්වභාවය ඇතිව, ගොකු කරන ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? ඇයි මම කෙලෙසෙන ස්වභාවය ඇතිව, කෙලෙසෙන ස්වභාවය ඇතිදේම සොයමින් යන්නේ? තරකද මම ඉපදෙන ස්වභාවය ඇතිව ඉපදෙන ස්වභාවය ඇතිදෙයෙහි ආදීනව තෝරුම් අරගෙන ඉපදෙන ස්වභාවය නැති උත්තරිතර බන්ධන විමුක්තිය වන නිවන සොයා ගියාත්? තරකද මම දිරන, ලෙඩවෙන, මැරණ, ගොකු කරන, කෙලෙසෙන ස්වභාවය ඇතිව දිරන, ලෙඩවෙන, මැරණ, ගොකු කරන, කෙලෙසෙන ස්වභාවය ඇතිදෙයෙහි ආදීනව තෝරුම් අරගෙන තොදිරන, ලෙඩනොවන, තොමැරන, ගොකෙලෙසෙන, තොකිලිට් ඒ උත්තරිතර සංසාර විමුක්තිය - බන්ධන විමුක්තිය වන නිවන සොයා ගියාත්?"

මෙන්න මේ විදියේ වින්තන විෂ්ලවයක් සිද්ධාර්ථ කුමාරයාණන් හැටියට ඒ අවසරාවේ ඇතිවූ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා.

දැන් එතකොට මේ පින්ච්චන්ට තෝරුම් ගන්න පුළුවනි, මේ බුද්ධ වර්තය ගැන තොදින් දැන්නා පින්ච්චන්ට, ඇයි සිද්ධාර්ථ කුමාරයා තමන්ට පුත් රුවනක් - මේ කාලයේ කියන හැටියට 'පුත් රුවනක්' - උපන්නා කියන ආරංඩිය ලැබුනාම "රාභුලං ජාතං බිජධනං ජාතං". "රාභුලයෙක් උපන්නා බනධිනයක් හටගන්නා" කියල ඒ විදියට ප්‍රකාශයක් කළේ? සාමාන්‍යයෙන් ගෙදරක දැරුවකු උපන්නාම පියෙකුට ඇතිවන සෙනෙහස, සොමිනස, සතුට ඇයි සිද්ධාර්ථ කුමාරයා කුළ ඇති තොවුනේ කියන එක අන්න අර කළින් අපි කළ විස්තරය අනුව මේ පින්ච්චන්ට හිතා ගන්න පුළුවනි. ඇත්ත වශයෙන් රාභුල කියන වටනයේ තෝරුම "මේ පින්ච්චන් දැන්නවා

‘හඳ රාජු අල්ලනවා, ඉර රාජු අල්ලනවා’ කියලා. අතිතයේ සඳහන් වන හැටියට ඉරෙන් හදෙන් ආලෝකය, බැබෑම් වසා ලන දෙය රාජු හැටියටයි සැලකුයේ. එතකොට අපි හිතමු සිද්ධාර්ථ ක්මාරයා තමාගේ රාජුල පුණු ගැන ඇති ස්නේහය, ඇල්ම නිසා එදා ඒ අතිතික්මන තොකලා තම් අද අපිට තුන් ලෝකයක් එමිය කරන බුද්ධ පුද්‍යීය පහළ වේද? අද අපට වෙසක් හඳක් පායාරිද? අන්න එතකොට ඒ අනුව මේ පින්වතුන්ට හිතාගන්න පුළුවනි ආර්ය පර්යේෂණය විස්තරය ක්මින්ම මේ පින්වතුන්ට සළකාගන්න පුළුවනි අනාර්ය පර්යේෂණය කියන්නේ මොකදේ කියල.

අනාර්ය පර්යේෂණය කියන්නේ මෙකයි. එකන් බුදුරජාණන් වහන්සේ මුලදීම විස්තර කර තියනවා ඒ පුතුයේ.

“යම කිසි කෙනෙක් ඉපදෙන ස්වභාවය ඇතිව ඉපදෙන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා. දිරන ස්වභාවය ඇතිව දිරන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා. ලෙඩ වෙන ස්වභාවය ඇතිව ලෙඩ වෙන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා. මූරෙන ස්වභාවය ඇතිව මූරෙන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා. ගෙශක කරන ස්වභාවය ඇතිව ගෙශක කරන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා. කෙලෙසෙන ස්වභාවය ඇතිව කෙලෙසෙන ස්වභාවය ඇතිදේම සෞයමින් යනවා.” මින්න ඕකය අනාර්ය පර්යේෂණය.

එතකොට ඒ බුද්ධ වචනයට අනුව දන් මේ කාලයේ ග්‍රේෂය හැටියට ලෝකයේ සැලකෙන පර්යේෂණ රාභියක්ම අපට කියන්න වෙන්නේ අන්න අර අනාර්ය පර්යේෂණයට වැවතා බවයි. “ඉපදීම දුකයි” කියන බුද්ධ වචනය පවා මේ ලෝකයා, හව තැහැණුවට යටුවා ලෝකයා, පිළිගන්න පුදානම් නැහැ. නමුත් අපි දන්නවා දුකඩ ආර්ය සත්‍යය ගැන විස්තර කරන අවසරාවේ බුදුරජාණන් වහන්සේ, “ජාතිජ දුකබා” “ඉපදීමම දුකක්” බව දක්වා වදාල බව. මොකද? ඉපදීමන් එක්කම අත්වැළ බැඳගෙන දිරම, ලෙධිවීම, මරණය, ගෙශකකිරීම, කෙලෙසීම කියන මේ කාරණා ඇදිලා එනවා. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගෙදරක දරුවකු උපන්තාම මෙන්න මේ ආර්ය සත්‍යයේ පලමු වන සත්‍යය තේරුම් ගන්න අවසරාවක් පහළ වුනා කියලා. නමුත් පින්වතුනි, ඒ හඩාගෙන මව කුසින් නික්මෙන දරුවගේ මවිඡියේ ඒ වතුරාසි සත්‍යයෙන් පලමුවන ආර්ය සත්‍යය වචනා ගන්න පුදානම් නැහැ. ඒ වෙනුවට සතුවූ වෙනවා. අර කියාපු විදියට සෞම්නයේ බලාපොරොත්තු ඇතිකර ගන්නවා. එතකොට මේ ඉපදීම පිළිබඳ ප්‍රශ්නයෙන්මයි ඒ කාරණයෙනුයි මේ ගාලාව ආරම්භ වන්නේ.

නමුත් ගාලාව ඉදිරිපත් කරන්න කළින්, තේරුම් කරන්න කළින්, ඒ

ගාලාවට පසුවීම් වූන තවත් කාරණා කිහිපයක් මතු කර දෙන්න බලාපොරොත්තු වෙනවා. දන් අපි සඳහන් කළා බෝදී සහවයන් වහන්සේ අවුරුදු සයක් දූෂ්කර ක්‍රියා කළා. එක්තරා අවස්ථාවක මහා සිහනාද සූත්‍රය තමැති සූත්‍රයේදී ගාරපුතු අගු ග්‍රාවකයන් වහන්සේ ප්‍රධාන සාස්යා වහන්සේලාට හෙළිකර විදාලා ඉතාමත් දීර්ශ විස්තරයකින් ඒ සාවුරුදේක් තිස්සේ තමන් කළ දූෂ්කර ක්‍රියා කොයි තරම් පුදුමද කියල. ලෝකයේ යම්තාක් තවුයන් උගු තවුස් දම් රක්ක නම් ඒ කිසිවකට කිවු කරන්න බැරි තරම් උගු අන්දමින් තමන් වහන්සේ දූෂ්කර ක්‍රියා සමයේ තවුස් දම් රක්ක බවට සිංහ නාදයක් පැවැත්වූවා ඒ අවස්ථාවේ. එකයි එකට මහා සිහනාද සූත්‍රය' ක්‍රියා කියන්නේ. ඒ දේශනාව කොයි තරම් පුදුමද ආශ්වර්යවත්ද කියනාත් එක අසාගෙන සිටිය නාගසමාල තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවත් සලමිනුයි නාගසමාල තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේ සිටියේ. උන් වහන්සේ ප්‍රකාශ කරනවා "ස්චාමීනි ආශ්වර්යයි, ස්චාමීනි, අද්ඛතයි. මේ ධර්මදේශනාව අහල මට ලොම් දැහැගැන්මක් ඇතිවුනා. ලොම් කෙලින් හිටියා" කියල.

අන්න ඒ තරම් පුදුම අන්දමේ දූෂ්කර ක්‍රියාවක් කරලා අවුරුදු හයක් තිස්සේ එයිනුත් ප්‍රතිඵලයක් නැතිවුනාමයි අපි කුවුරුන් අහලා තියෙන ආකාරයට මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා බුදුරජාණන් වහන්සේ එදා ඒ අනුස්මරණීය වෙසක් පෝද ද්‍රවයේ ඒ අපරාජිත පල්ලාකය නමින් අපි හඳුන්වන බෝදී මුලයේ වැඩ පුන්නේ. නමුත් ඒ වැඩ පුන්නේන්ත් 'වතුරුග සමන්තාගත විර්ය' කියල කියන උත්කෘෂ්වම විර්යයක් අධිෂ්ඨාන කරගෙනයි. වතුරුග සමන්තාගත විර්යය පිළිබඳව මෙහෙමයි සඳහන් වන්නේ. "මාගේ ගරීරයේ සම් නහර ඇට පමණක් ඉතිරි වේවා! ලේ මස් වියලි යොවා! පුරුෂ විර්යයෙන්, පුරුෂ බලයෙන්, පුරුෂ පරාකුමයෙන් යම් තත්ත්වයකට පැමිණිය නැඟිද, ඒ තත්ත්වයට නොපැමිණ මේ විර්යයාගේ බහා තැබීමක් නම් නොවන්නේය." කියන ඒ මහා ප්‍රධාන විර්යය නමින් හඳුන්වන විර්යයක් අධිෂ්ඨාන කරගෙනයි. එතකාට ඒ විර්යය පලදුරු අවස්ථාවේ තිර්වාණ අම්තය විළදලා, විමුක්ති සුවය තුක්ති විදලා, බුදුරජාණන් වහන්සේගේ මුවින් නිඛත් වූන ගාලා දෙකයි අපි අර මාත්‍රකා වශයෙන් තැබූවේ. උදාන කියලා කියන්නේ සැනසුම් සුසුමක් කියන අදහසයි. ඒ තුළ තියෙන්නේ. මහා පරිගුමයක් දරු කෙනෙකු තුළින් ඒ පරිගුමය සාර්ථක වූනාම ප්‍රීති වාක්‍යයක් සැනසුම් සුසුමක් වගේ පිටවීම සඩාහාවිකයි. අපිට හිතන්න තියෙන්නේ ඒ විදියේ උදාන ගාලා දෙකක්ය කියලයි අපි ඒ මාත්‍රකා කළේ.

දන් ඒ ගාලාවල අර්ථය තෝරුම් ගන්න අපි උත්සාහ කරමු. කලින්ම නැවතත් ඒ ගාලා දෙක මතක් කර ගනිමු.

අනෙක ජාති සංසාර。  
සත්‍යාච්චයි. අනිබ්ධිය.  
ගහකාරක. ගවෙසනෙනා  
දුක්ඛා ජාති පුනපූන.

ගහකාරක දිවේෂාසි  
පුන ගෙහෙ. ත කාභයී  
සත්‍යාච්චයි එස්සා හගා  
ගහකුව. විසංචිත.  
විසංභාරගත. විතත.  
ත්‍රිත්‍යාන. බයම්ජනිගා

දන් මේක අපි පැරණි හාඡා ගෙලියට අනුව ගියට නගන්න උත්සාහ කලේවත් මෙන්න මේ විදියට කියන්න පුළුවන්. ඒ වටත සමහර විට මේ පින්වත්තුනට නොතේරෙන්න පුළුවන්. අපි තෝරුම් කරලා දෙනවා. මේ ගාලා ගෙලියට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාන ගාලා වලට ටිකක් කිවුවෙන් යන ආකාරයට ඉදිරිපත් කිරීමේ අදහසීනුයි මේ ගාලා සිංහලට තාග තියෙන්නේ.

අනේ දැ තුලු සසරෙහි  
අනේ! සොයුම්න දිව්‍යවම්.  
ගෙකරු ව්‍යුවා නොදුකම  
දුකෙකි යළි යළි ඉපැයුම්

හා ව්‍යුව! තා දුටීම් මම  
නොකළුකිය තට ගෙය යළි  
ගො නැස් නැම බිඳුලුයෙම්  
සී සී කඩයැ කුල් නිස  
සකර සත්ඝුන් තැනැ සිත  
දුටීම් ත්‍රිත්‍යාවලු නිම්.

එතකොට ඒ ගාලා දෙකේ අර්ථයයි අපි ගියෙන් දක්වූයේ. දන් මේක වඩාන් තෝරුම් කිරීමට කියනවා නම් “අනෙක ජාති සංසාර. - සත්‍යාච්චයි. අනිබ්ධිය.” බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නොයෙක් ජාති වල

තොයෙක් උත්පත්තිවල ඉපදෙශීන් මම මේ සංසාරයේ සැරපැරුවා. කොහොමද? "ගහකාරක. ගබවනෙකා" මේ ගෙය සැදු වූවා සොයුම්න්. නමුත් ඒ සොයා ගන්න බැරුව මම මෙවිවර කාලයක් මේ සංසාරයේ උත්පත්තිය ලැබුවා. "දුක්බා ජාති පුනපූනා", "නැවත නැවත ඉපදීම දුකක්" ර්මුගට කියවෙනවා "ගහකාරක දියෝසි" "ගෙකරු වූවා, ගේ හැඳු වූවා, මා තුම් දුටුවා." "පුන ගෙහෙ. න කාභයි" "තුම්ට නැවතත් ගෙයක් හදන්න බැහු. තුම්ට යළිත් ගෙයක් හදන්න බැහු." "සබඩා තෙ එළාපුකා හගා" "තුම් ගෙයි පරාල මම බිඳල දාලයි තියෙන්නේ." "ගහකට. විසංචිත." "ගෙයි මුදුන් වහල, කුණී මධ්‍ය නැත්තම් කුඩාස විසයයි කරලා බිඳල දාලයි තියෙන්නේ." "විසංභාර ගත. විතත්." "මගේ සිත සංස්කාර සංස්කාර වලින් තොරවු තත්ත්ත්වයට පත්වූණා. තිවනට පත්වූනා කියන එකයි." "තහැනාත. බයම්ත්ක්ගා" "තහැනාවන්ගේ ක්ෂය වීම, ගෙවීයාම, මා අත්දුටුවා, ප්‍රත්‍යුෂ්‍ය කර ගත්තා" මිකයි එතකොට ඒ ගාලාවල අර්ථය.

දැන් මේ පින්වතුන් කළේපනා කර බලන්න දැන් මෙතන වූදුරජාණන් වහන්සේ පළමුවෙන්ම මතු කරලා දින්නේ ජාති දුකකිය ගැනයි. දීර්ස කාලයක් මම ඉපදෙශීන් මේ ගෙය සැදු වූවා සොයුම්න් ගියේ මොකද? මේ ගෙය කඩිනයි ඕනෑම. කඩලදාන්නයි. නමුත් හමු උන් නැහු. "දුකකා ජාති පුනපූනා" "නැවත නැවත ඉපදීම දුකක්. එතකොට මේ ගෙය හදන වූවා මොකද්ද කරන්නේ? නැවත නැවතත් ගෙවල් හදනවා. මේක මහා දුකක්.

ඉතින් මේ කාරණය අපේ යම් උගත් බෞද්ධ කවියෙක් දහම් ගැට සිවුපදයක් හැරියට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට වැඩිහිටි පිළිතුන් අහන් ඇති.

කන්දේ ගෙදර නයිදේවයි	කියන්නේ
දිරන ගෙවල් තුම් කුමටද	තනන්නේ
ගෙයක් හැර ගෙයක් තොතනා ඉදින්නේ	
ගෙන් ගියදා ගෙට ගිනිලා	තැවෙන්නේ

කවිය ඉතින් බැලුවම නම් තේරුම් ගත්න පුරුවන් වගෙයි. නමුත් මම හිතන්නේ නැහු මේ පින්වතුන්ට තේරුණයි කියලා. කන්දේ ගෙදර කියන එකවත් හරියට මේ පින්වතුන් තේරුම් ගත්තද කියන එක සැකයි. කවුද මේ කන්දේ ගෙදර නයිදේ. කවුද මේ දිරන ගෙවල් හදන කන්දේ ගෙදර නයිදේ.

ඒ නයිදේ තෝරුම් ගන්න කළින් 'කන්දේ ගෙදර' තෝරුම් ගන්න ඕනෑ. කන්දේ ගෙදර කියන්නේ පින්වතුනි පාව ස්කන්ධ ගෙදර. මේ අපි ලගම කියෙන පාවස්කන්ධ ගෙදර තමයි කන්දේගෙදර. මේකේ නයිදේ කවිද? පාවස්කන්ධ ගෙදර නයිදේ තායකයා තමයි විශ්වාශය.

අපි මෙහෙම කිවිවට මොකද මේ ගාලාවට අව්‍යාච්‍ය තෝරුම් දීමේදී අර ගෙකරු වඩුවා නැත්තම් ගහකාරක කියන එක තෝරන්නේ ත්‍රෑහාව හැරියට. බොහෝ විට මේ පින්වතුන් අහල ඇත්තෙන් එහෙමයි. අපිට නම් තෝරන්නේ - අපේ අවබෝධයේ හැරියට- ත්‍රෑහාව කියල ගැනීම එනුත සුදුසු නැහැ. මොකද එහෙම නම් ගාලාව අවසාන පදයේ 'ත්‍රෑහාවන්ගේ සූය විම' කියලා කියන්න හේතුවක් නැහැ. එක බහුව්‍යනයෙන්. ඒ වගේම තවත් හේතුන් තිසා අපිට පේන හැරියට 'කන්දේගෙදර නයිදේ' එහෙම නැත්තම් ගෙකරු වඩුවා විශ්වාශයයි.

අපි ඒක තව රිකක් සහේතුකව ඉදිරිපත් කරන්න බලමු. දැන් මේ පින්වතුන් සමහරවිට අහල ඇති බුදුරජාණන් වහන්සේ මේ පාවස්කන්ධයට උපමා දීමේදී මහ ගැසුරු උපමා කිපයක් දිල තිබෙනවා. රුපය පෙන පිචිකට. වේදනාව දිය බුඩුකට. සංඛාව මිරිගුවකට. සංස්කාර කෙසෙල් කළකට. විශ්වාශය මායාවකට. විශ්වාශයම මායාවකට උපමා කරලා කියෙනවා. එතකොට ඒ විශ්වාශයයේ මායාකාර ස්වභාවය තිසා තමයි ගෙකරු වඩුවා හඳුනාගන්න බැර. ඇත්ත වශයෙන් විශ්වාශයයි මේ ගෙය හදලා කියෙන්නේ. ගෙය කියලා කියන්නේ මොකද්ද මෙතැනැ? මේ ආත්මහාවය කියලා කියනවා. එහෙම නැත්තම් පාවස්කන්ධය කියලා අපි හඳුන්වන එකම තමයි. නැත්තම් නාම රුපය හැරියට අපි ගන්න ගර්ර කුඩාව. එතකොට මේ ගර්රකුවූව හදන්න මූලිකව උපකාර වුනේ විශ්වාශයයි. එකයි විශ්වාශයට ගෙකරු වඩුවා කියන්නේ.

ඉතින් මෙන්න මේ කාරණය තවත් සනාථ කිරීමට නම් ඒත් බුද්ධ වවනයම උපකාර කර ගනිමු. බුදුරජාණන් වහන්සේ එක්තරා අවසාවක සංස්යා වහන්සේලාට දේශනා කර වදාලා; ආහාර හතරක් ගැන. " උපන්නාවූ සත්ත්වින්න්ගේ පැවැත්ම සඳහාන්, ඉපදීමක්, හටගැනීමක්, බලාපොරොත්තුවන සත්ත්වයින්ට උපකාර පිශීයන්, අනුග්‍රහ පිශීයන් පවතින්නාවූ ආහාර හතරක් කියනවා. මොනවද, මහණෙති, ඒ ආහාර හතර? කබලිංකාර ආහාර කියන මූල තුළට ගන්න සියුම් හෝ ගොරේසු ආහාර කබලිංකාර ආහාරයි. අප සාමාන්‍යයෙන් ආහාර හැරියට සලකන දේමයි. ර්ලගට එස් - ස්පර්ශයන් ආහාරයක් හැරියට දක්වනවා එතැනු. මනේ සංවේතනා-සිත තුළ ක්‍රියාකරන වේතනාවල් ර්ලගට දක්වනවා.

හතරවෙනුව දක්වනවා විසඳාණය - විසඳාණයන් ආහාරයක් හැටියට දක්වනවා.

තව තැනකදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - මොලිය එග්ගුණ කියන සංසයා වහන්සේ නමක් ඇපුවා, ස්වාමීනි විසඳාණ ආහාරය ගන්නේ කවිද කියා? ආහාර ගන්න කෙනෙක් ගැන හිතලයි එහෙම ඇපුවේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ ප්‍රශ්නයම වැරදියි. විසඳාණ ආහාරය ගන්න කෙනෙක් තැහැ. අහන්න තියෙන්නේ 'කුමකටද විසඳාණය ආහාරයක් වන්නේ?' ප්‍රත්‍යයක් වන්නේ?

එහෙමයි අහන්න තියෙන්නේ. එහෙම ඇපුවාන් මෙන්න මේ විදියටයි මෙහෙමයි කියන්න තියෙන්නේ. තැවත උත්පත්තියක් - "ආයති පුන්ඩුවාහිතිබනති" කියල කියනවා - තැවත උත්පත්තියක් ඇතිවිමට ආහාරය වෙන්නේ, ප්‍රත්‍යා වෙන්නේ විසඳාණයයි. අන්න එකෙන් පෙනෙනවා එතකොට ත්‍රෑත්‍රාව නොවේ එතැන් කියන්නේ විසඳාණයයි ඇත්ත වශයෙන් තැවත උත්පත්තියකට උපකාර වෙන්නේ.

ඒ බව තවන් ගැඹුරන් යම් යම් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. එක් අවස්ථාවක ආතන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. දැන් මේ කාලයේ බොහෝ දෙනෙක් ඔය අත්තරාහව ආදී කතාන්දර තුළ හිරි සිටිනවා. මහා දාර්ශනිකයා ඕවා අල්ලගෙන පටලුවීලි හදා ගෙන තියෙනවා. දැන් විසඳාණයන් එක්කම යන තව වචනයක් තමයි නාමරුප කියන එක. අපි ඒ ටික ඉස්සරවෙලා කියල හිටේ. දැන් මේ පින්වත්න් මේ විසඳාණය ගැන යම් ප්‍රමාණයකට අහලා ඇති. නමුත් එක් පසුබිම කළුපනා කරල බැඳුවාන් අපි එක ඉස්සෙල්ල කියමු. අවිජ්‍ය පවත්‍යා සංඛාර, සංඛාර පවත්‍යා විසඳාණ. ආදී වශයෙන් ඔය පට්ටව සම්ප්‍රාද දර්මයේ තියෙනවා තේ. එතකොට අවධාව ප්‍රත්‍යා කරගෙනයි සංඛාර ඇති වෙන්නේ. සංඛාර ප්‍රත්‍යා කරගෙනයි විසඳාණයක් ඇති වෙන්නේ. එහෙම කියනවා. විසඳාණය ප්‍රත්‍යා කරගෙන නාමරුපයක් ඇති වෙනවා. ඔන්න ඔය නාම රුපයයි ඇත්ත වශයෙන් අපට ගන්න තියෙන්නේ මේ "ගෙ" - මේ "ආතමහාවය" හැටියට, 'මමය, මාගේ කියලා. ගර්ර කුඩාව නාම රුප හැටියට හැදින්වුවත් වරදක් තැහැ. මොකද? මෙතැන කියනවා, මව කුසයෙහි නාම රුපයක් හට ගන්නේ නාම රුපයක් උත්පත්තිය ලබන්නේ පුද්ගලයෙක් හැටියට, ආතම හාවයක් හැටියට, විසඳාණය එක තුළට වැදගත්තොත් පමණයි කියලා. ඒ කියන්නේ මෙහෙම සඳහන් කරනවා දැන් මව්‍යාපක විසඳාණයන් නාමරුපයත් දෙක එකට වැඩි සම්පූලී වූනාම තමයි දරුවක් උපදින්නේ. යම් අවස්ථාවකදී මව කුසයේදීම විසඳාණය පහව ගියෙන් නාමරුපය

සත්ත්වයෙක් හැරියට උපදින්නේ නැහු. ඒක නිකම් මස් ගොඩික් විතරයි. එයින් අපට තේරුම් ගන්න පුළුවන් යම් කිසි කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කුඩා දරුවකුගේ හෝ දුරියකගේ විශ්චාරණය ලමා කාලයේදීම නැති වුනොත්, නිරුද්ධ වුනොත් නාම රුපය වැඩින්නේ නැහු. අපි මේ නාම රුපය කියලා කියන්නේ මම මාගේ කියන ගෝරකුඩාව කියල කියම්. ඒක වඩා ගැලපෙනවා. අපි කෙනෙක් හැරියට හඳුන්වන එක, නිකම් සාමානු රුපයක් විතරයි. ධාතු හතර ආගුයෙන් පයිරී, ආපො, තේපො, වායො කියන ධාතු හතර ආගුයෙන් රුප සැස්සාවක් - නමව ඇති රුපයක් මේක. එකක්වත් වෙන්කරගන්න බැහු, මේ ධාතු හතර. ඒක නිකම් නමව රුපයක් විතරයි. වේදනා, සැස්සා, වෙතනා, එසු, මනසිකාර කියන දම් නාම දම් හැරියට දක්වනවා. එතැනත් නමක් හැරියට ගන්න දෙයක් නැහු. ඉතින් මෙන්න මේ නාමරුපය තමයි අපි මේ ආතම්සාවය ආදි වශයෙන් සලකන්නේ. ඉතින් ඒ නාමරුපය උත්පත්කියක් ලබන්නේ විශ්චාරණය නිසාය කියලයි එතන බුදුපිෂාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.

එතකොට දත් අපි රේලුගට කළුපනා කරල බලම් අපි අර මායාව ගැන කියාපු කනාව. මොකද මේ විශ්චාරණයේ යථාස්වහාවය තේරුම් ගැනීම පහසු නැහු. ඒක බුදුපිෂාණන් වහන්සේ තවත් උපමාවකින් දක්වනවා. අපි කලින් සඳහන් කළ උපමාව කළාවක් හැරියට දක්වනවා. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ සාස්යා වහන්සේලාට ප්‍රකාශ කරනවා "මහණෙති, යම් මායාකාරයෙක් - දත් මේ කාලයේ වවනයෙන් කියනවා නම් විෂ්ජා කාරයෙක්, මැලික්කාරයෙක් - හතරම්. හන්දියක විෂ්ජා දරුණනයක් පවත්වනවා. ඒක දකුල කෙනෙක් මූලා වෙනවා. තමුන් අවසානයේ ඇත්ත් වශයෙන් බලනව නම් නැති දෙයක් ඇති හැරියට පෙන්වීමක් මේ මායාකාරයා කළේ. රට්ටේලක්. තමුන් ලෝකයා විශ්චාරණයේ මේ යථාතත්ත්වය තේරුම් නොගෙන ඒකට රට්ටෙනවා. ඒකයි අර සංසාරයේ දිගට දිගට යන්නේ. ඉතින් ඒ අවබෝධය තමයි පෑට්ටව පූජාපාදය තුළින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අවිද්‍යා අන්ධකාරය, අවිද්‍යාව කියන එක, දත් විෂ්ජාව ගැන කිවිවාත් විෂ්ජාවේ විෂ්ජා තත්ත්වය නොදැනීම තමයි අවිෂ්ජාව. විෂ්ජාවේ සාමාවෙන් කිවිවාත් අර විෂ්ජාකාරයාගේ රහස්‍ය නොදැනීම තමයි අවිෂ්ජාව. ඒ විදියටම තොරන්න යන්න එපා. ඔය දර්ම විගුහ විලදී අවස්ථාභූත්‍යලවයි අපි ඒ කිවිවේ. ඒක අන්ධකාරයක් වාගේ. මෝහ අන්ධකාරය. ඒ මෝහ අන්ධකාරය තුළ තමයි ආස්ථාදයක් ලබන්නේ විෂ්ජා දක්මක් තුළින්. යම් කිසි අවස්ථාවක අර විෂ්ජා කාරයාට හොරෙන් වේදිකාවේ හැඟිලා හර ඒවා සොයා ගන්නා නම් එයාට විෂ්ජාව නැති වෙනවා. විෂ්ජා දරුණනය විෂ්ජාව නැතිවෙලා යනවා. ඒක් මැලික්කම නැති වෙල යනවා. ඔන්න

මිය විදියේ තත්ත්වයක් තියෙනවා. ඒකම - විෂ්ඨා දරුණුනයෙන් කෙරෙන ටිකම - තමයි දන් කාලයේ නානාවිධ - මේ පින්වතුන් දන්තවානේ, දන් වලන විතුපට වෙළිනාවා ආදි නානාවිධ දේවල් තියෙනෙන ලේකේ. ඒ භැං එකක් තුළම තියෙන්නේ අර මෝහයම තමයි. විශේෂයෙන්ම සිනමාව ආදියකදී අපි දන්තවා අන්ධකාරය - අවිද්‍යා අන්ධකාරය - ක්‍රියාත්මක වන හැරි. විතුපටියක් ආස්ථාදය කරන කිසිම කෙනෙකුට ඒ මොහොතේදී අර තමන්ට ඒ ආස්ථාදය ලබන්න හේතු වුනේ අවිද්‍යා අන්ධකාරයය කියන එක හිතෙන්නේ නැහැනේ. මේ අදුර තිසය මෙව්වර වෙලා ලස්සනට සිනමා තිරයෙන් මේවා පේන්නේ කියන එක ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. ඒ අන්ධකාරය තුළ තිමණ්න වෙලා ඒ මෝහයෙන්ම තමයි ආස්ථාදය කරන්නේ. අන්න එකයි අවිෂ්ඨාව. බුදුකෙනෙක් සෞයා දෙනවා මියක් එක සෞයා ගන්න බැහැ සාමාන්‍ය කෙනෙකුට.

එතකාට ඒ අවිද්‍යාව තුළ ක්‍රියාත්මක වන සංස්කාර තුළින් තමයි අර ආස්ථාදය ලබන්නේ. ඒ සංස්කාර තමයි අපි හිතමු ඒ සිනමාව දක්ලා විතුපටිය දක්ලා ඒ පූද්ගලයා තුළ - සිත තුළ ක්‍රියාත්මක වන දේ, විවනයෙන් ක්‍රියාත්මක වන දේ, ගාරීරිකව ක්‍රියාත්මක වන දේ හැම එකක්ම අන්න අර මූලාව තුළයි. එක තමයි සංස්කාර කියන්නේ. ඒ සංස්කරණයයි. එතකාට කම් රස වන්නෙන් ඒ සංස්කරණය තුළිනුයි. ඔන්න ඔය සංස්කාර තිසය මේ දිර්ස සංසාරයේ, සංසාරය ගැන කළුපනා කරල බැඳුවාත් අර කියන සංස්කාරවල කර්ම ගක්තිය තුළින් මම, මාගේ කියා ඇුතිකර ගන්නා කර්ම ගක්තිය තුළින් තමයි නැවත උත්පත්තියක් ඇති වෙන්නේ. ඒ කම්, විපාක දෙනවමයි. විපාක දෙමින් යනවා. ඒ නිසා රුප මැවෙනවා. එකට අනුව නාමරුප ආදිය මවිකුයේ ඇුති වෙනවා. එකත් අර කිවිව වගේ විජ්ජාණය යම් අවස්ථාවක මව කුසින් පහවෙලා ගියෙන් වෙන තැනක උත්පත්තිය ලබනවා. අර මූල්‍යෝගියක් වගේ. ඔන්න ඔය වගේ තත්ත්වයක්. ඇතින් අපි දෙපුත්තටම මේ ඒවිතයට අදාළ පමණිනුත්, ගැහුරුනුත් ගත්තොත් ධර්මතාවක් වශයෙන් ඒ විෂ්ඨාවක හෝ සිනමාවක හෝ වලන විතුයක හෝ මෝහය හෝ රවවිලි ස්වභාවයක් ඇතිවෙන්නේ අන්ධකාරය තිසයි. ඒ අන්ධකාරය පිහිට කරගෙන ඇුතිවත හිත තුළ හෝ ක්‍රියාකාරිව එහෙම තැන්තම් අපි හිතමු රවවිම සඳහා යෝදු අග පසග වල සුරසීම. ඇත්ත වශයෙන් 'සංස්කාර' කියන විවනය අතිතයේ යෝදුන් ඒ ඒ තා නිශ්චිතයේ හැඩ වැඩ දූමීම විට. ඒ හැඩ වැඩ දූමීම ඔක්කාම රවවිලි. ඒ රවවිම විට මූලාවෙන්න අවිද්‍යාව තිසයි. අන්ධකාරය තිසයි. යම් අවස්ථාවක දන් මේ පින්වතුන් දන්තවා සිනමාවක එහෙම රස විදින අවස්ථාවක සම්පූජ්‍යී ආලෝකයක් ආප්‍ර හැරියේ අර සිනමා තිරය මැකි යනවා. විවර්ණ වෙලා යනවා. අන්න ඒ වාගේ දෙයක් මෙතන මේ ප්‍රජා ආලෝකය ආවාම. එතකාට බුදුරජාණන්

වහන්සේට ප්‍රජා ආලෝකය පහළවුන අවස්ථාවේ අන්ත අර සංස්කාර සංස්දින හැටි. ඒකයි අර 'විසංඛාරගත. විතත.' කියන්නේ.

එතනම මින්න අපිට තෙරුම ගන්න පුළුවන් අනිත් හරියන්, මේ මායාකාරාය විශ්වාසය කියලා ගත්තොත් ඒ තරම් දුරට අපිට හිතාගත්ත පුළුවන් මේ ගාලාව වඩාත් අර්ථවන් හැටියට. "විසංඛාරගත. විතත." සංස්කාර විසංස්කාර වෙනවා. සංස්කාර වලින් කරන්නේ රවිලේල නම් ඒ රවිලේල තැනිවුන අවස්ථාවේ ඒවා විසංස්කාර. නමට විතරයි සංස්කාර. අන්ත ඒ විදියේ තත්ත්වයක්. එතකොට ඒ සිත. බුදුරජාණන් වහන්සේගේ විමුක්ත සිත සංස්කාරවල පිචිනයෙන් විමුක්තයි. ඒක තමයි ලෝකයේ තියෙන උතුම්ම පුවය හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. "සබඳ සංඛාර සම්පූර්ණය ඇති සියලු සංස්කාරයන්ගේ සංස්කීම වෙන්නේ අන්ත අර අවිද්‍යා අන්ධකාරය ඉවත්වුන අවස්ථාවේදීය. එතකොට සංසාරයේ දිවිවේ අවිද්‍යා අන්ධකාරය නිසයි. ඒ අවිද්‍යා අන්ධකාරය නිසා රස්කර ගත්තු සංස්කාර කර්ම වගයෙන් සැලකුවාත් ඒක නැවත තැවත උතුපත්තියට ගෙතුවෙනවා. ඒ ඇතිකර ගත්තු කර්ම ගක්තින් විපාක දීම් වගයෙන් මින්ත අර තව තවත් ගෙවල් හද හදා ඔන්න මාරයට ඉඩ ලැබෙනවා. ඒ විකට තමයි අපි මාරයයි කියන්නේ. හද හදා මරණවා. ගෙවල් හදනවා කුඩාන්නවා. ඉතින් ඔය විදියට මේ විශ්වාස මායාවගේම ක්‍රියාකාරිත්වයක් අපට පෙන්වුම් කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපට හිතා ගන්ත පුළුවන් මේ ගාලාවේ "ගහකාරක" එහෙම තැන්තම් ගෙකරු වුවා විශ්වාසයයි.

ර්ලගට "ගහකාරක දියෙයාසි පුන ගෙහෙ. න කාභයි" තැවත ගෙයක් හදන්න බැරය කියපු එකත් අපි අර මවිකුසේ දරුවා ඇතිවෙලා ගිලිහිලා යන ආකාරය ගැන කිවිවා වගේ හිතා ගන්ත පුළුවන්. තැවත ගෙයක් හැදෙන්නට "ආයති පුනභව්ව." තැවත උතුපත්තියක් ඇති වීමට විශ්වාසයයි උපකාර වන්නේ. විශ්වාස තැම රුප දෙක අතර අනෙකුත්නා පුත්‍රා සම්බන්ධතාවක් ඇතැයි කියලා බුදුපිශ්චාණන් වහන්සේ ප්‍රකාශ කළා. මහපුද්‍රම දෙයක් එතැන තියෙන්නේ. නාමරුපයේ පැවැත්මට විශ්වාසය උපකාර වෙනවා. විශ්වාසය තැනිවු හැටියේ මවිකුසේ තාමරුපයක් තැ - තාමරුපය කියන ඒක දන් මේ ඒන්වතුන් දන්තව නේ ව්‍යවහාරයේ හැටියට මවිකුසේ ඔය කළල රුපය ඇතිවෙන්නේ. කළල රුපය කියල ව්‍යවහාරයට ඇවිලේල තියෙන්නේ. හරියට ඔය ජායාරුපයක් වගෙයි. අවසාන හිතක් කොහො හරි තැනිවත අවසාන හිතක ඒ ඒ ග්‍රහණය කරගත්තු ඒ ඒ කර්ම ගක්තිය තුළින් විශ්වාසය ගිහිලේලා තැන්පත් වෙනවා, ඉස්සර වෙලාම යම්කිසි ජායාවක් හැටියට. ඒක තමයි නවමාසයක් තිස්සේ වැඩිලා අන්තිමට දරුවෙක් හැටියට 'රන්තර' පුතෙක් - 'රන්තර' දුවෙක්' හැටියට එමියට එන්නේ - අඩාගෙන. ඉතින් ඔන්න ඕකයි ජිවන තත්ත්වය. ඇත්ත

වශයෙන් බැලුවාන් මේ කාරණය තව දුරටත් පැහැදිලිවන වටිනා සූත්‍ර දේශනා තියනවා සාධක අවශ්‍ය තමි.

බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක ප්‍රකාශ කරනවා මේ සත්ත්වයාගේ උත්පත්තිය ගැන ප්‍රකාශ කරන තුන "කමම් බෙතනා, විශ්වාසා නීත් තණහා සිනෙහා" කියලා. කර්මය තමයි කෙත, විශ්වාසය තමයි නීතය, තණහාව තමයි දිය සිරාව. එතකොට කර්මය තමුති කෙතේ විශ්වාස නීතය වැට්ටා තණහාව තමුති දිය සිරාව උපකාර කරගෙන වැඩිනවා.

මේ කාරණය වඩාන් අර්ථවත් අන්දින් ප්‍රකාශවන තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා සේලා නමුති රහන් මෙහෙළිය පිළිබඳව. මේ සේලා නමුති රහන් මෙහෙළියට අහියෝග වශයෙන් මාරයා ඇවිල්ලා ඇසු ගාටාවක් ධමියේ සඳහන් වෙනවා. ඒ ගාටාවේ - පාලි වැඩියෙන් කියන විට මේ පින්වතුන්ට බාධාවක් වන නිසා - අදහස පමණක් කියන්තම්. ඒ මාරයා අහන ප්‍රශ්නය මොකද්ද? එනන යෙදෙනවා අමුතු වචනයක් "නිමල" කියලා. ප්‍රතිච්ඡල කියල කියන්නේ - පිළිබිඳුව කියල කියන්නේ. දන් බිමල කියන වචනය යෙදෙනවා ප්‍රතිමාවත්. යමක ආකෘතිය. යමක අනුරුව. එහෙම නැත්තම් පිළිරුව, පිළිබිඳුව. ඔය ආදි අර්ථ යෙදෙනවා බිමල කියන එකට. එතකොට බිමල කියන වචනය යෙදෙනවා ගර්රකුවුවට. මාරයා අහනවා මේ බිමලය, ගර්රකුවුව කුවුද මැවැවේ? කා විසින්ද මවතු ලැබුවේ? කුවුද මේකේ මැවුම කාරයා? මැවුම කාරයා කියන අදහසයි මාරයා ඉදිරිපත් කරන්නේ. මේ ගර්ර කුවුව හැඳු මැවුම්කාරයා කුවුද? කොතනද මේක ඇතිවුන්? කොතනද මේක නිරුද්ධ වෙන්නේ? ඔන්න ඔහාම ප්‍රශ්න කිහිපයක් මාරයා අසනවා. ඊළගට සේලා තෙරණිය ඊට දෙන පිළිතුර කියනවා, මේ බිමලය, මේ පිළිබිඳුව, මේ ප්‍රතිරුපය, මේ ආකෘතිය තමා කළත් නොවේයි, තමා හැඳුවත් නොවේයි. අනුන් විසින් කළත් නොවේයි. තමුත් හේතුවක් නිසා, යම්කිසි හේතුවක් නිසා, මේක ඇතිවුනා. ඒ හේතුව බිඳියාමෙන් මේක නිරුද්ධ වෙනවා. ඔන්න ඊළගට තියෙනවා ඒ ගාටාවේ වඩාන්ම වැදගත් කොටස. දන් අපි කියපු බුදු වචනයට යා කර ගන්න ප්‍රශ්නවත්. ඔන්න උපමාවක් දෙනවා සේලා තෙරණිය. යම්සේ යම්කිසි නීතයක් කෙතක පැල කළ කළහි වැඩිනවා මොනවා උපකාර කරගෙනද? පාලීවි සාරයන්, පොලවී සාරයන් දියසිරාවත් උපකාර කරගෙන යම් කිසි නීතයක් වැඩින්නේ යම්සේද එසේම මේ සත්ත්වය හේතු ප්‍රත්‍යාය නිසා ඇතිවෙනවා. ඒ හේතු ප්‍රත්‍යාය නැති කිරීමෙන් නැති වෙනවා. ඔපමණයි සේලා තෙරණිය ප්‍රකාශ කරන්නේ. තමුත් අපි කිලින් කිවු බුදු වචනය අව්‍යාවක් හැරියට මෙතනට එකතු කර ගන්නාත් හිතා ගන්න ප්‍රශ්නවත් මේ තෙරණිය මෙතතින් අදහස් කළේ කර්මය නමුති කෙතේ අන්න අර විශ්වාස නීතය පාලීවි ප්‍රසයන්, දිය සිරාවත් උපකාර කරගෙන විශ්වාස නීතය වැඩිනවා වශේ

තමයි අර බිමලය වැඩින්නේ. අර සත්ත්වයෙක්, ගේරකුඩාවක් කියන ඒක ලෝකයට පහළ වෙන්නේ.

අුත්ත වශයෙන් කියනව නම් පැය ගණනකින් කියපුතු ධර්ම කාරණා රාජියක් මේ අපි කෙටෙයෙන් දක්වන්නේ මේ පින්වතුන්ට ඒ ඒ මටවම්න් තෝරුම් ගැනීමට. යටත් පිරිසේයින් උපමා ආගුයෙන් හේ තෝරුම් ගැනීමටයි. මෙයින් අපට තේරෙනවා එතකාට මේ මායාකාරුයා නැත්තාම් ගෙකරු වඩුවා විශ්දාරුයයි. විශ්දාරුයේ යථා ස්වභාවය දකීමට උපකාර වන්නේ ප්‍රඡා ආලෝකයයි. ප්‍රඡා ආලෝකය මතුවින අවස්ථාවේ පෙනෙනවා. මේ විශ්දාරුයන් හේතු ප්‍රත්‍ය නිසා ඇතිවනවා. විශ්දාරුයට හේතු ප්‍රත්‍යය නාමරුපයයි. නාමරුපය නිසා විශ්දාරුය පවතිනවා. ඒ දෙක් පැවැත්මට උපකාර වන්නේ අන්ත අර ඊට පසුකීම්ව සිටිත අවදායා අන්ධාරයන් සංස්කාර කියලා කියන සංස්කරණයන්. යමිකිසි සංස්කරණයක් තුළිනුයි මේ ගේ ගොඩ නැගෙන්නේ. ඒ සංස්කරණය තමයි හිතින් වවනයෙන් කයෙන් කරන කර්ම. කාය සංස්කාර, ව්‍යී සංස්කාර, මනෝ සංස්කාර. මේ පින්වතුන් දන්නවා නරක කර්ම කලොත් අපායට යනවා කියනව. හොඳ කර්ම කලොත් දිව්‍යලෝකයට යනවා කියනව. ඒ කොයි එක වූනත් ඔය සංස්කරණයක් කෙරෙනවා. ඒ සංස්කරණයට හේතුව අපි සාමාන්‍යයෙන් කියන්නේ අවදායාව නිසාය කියලයි. අවදායාව කියලා කියන්නේ මොකද්ද? "මමය, මාගේය" කියන හැඟීම. මමය මාගේය කියන හැඟීම අර හේතු ප්‍රත්‍ය කියන ඒ අවබෝධයට විරුද්ධයි නේ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේක හේතු ප්‍රත්‍ය පරම්පරාවක් හැරියට. නමුත් සාමාන්‍ය ලෝකයා, "සකාය දිවයිය" කියන ඒ ආත්ම දෘශ්‍යයේ බැසගත් පුද්ගලයා, හිතන්නේ මම කරනවා, මම කරනවා කියලා. මම කරනවා නම් මම වගකීමත් ගන්න ඕනෑ. ඒ දෙක එකට යනවා. ඒකයි කර්මයයි විපාකයි කියන්නේ. එතනදී බිරෙන්න බැහැ. මම තොවයි කලේ කියලා. එතකාට යම් කර්මයක් මමන්වයකින් යුතුව කරනවා නම් ඒ කර්මයේ විපාකයන් ඒ එකකම ඇදිලා එතනවා. මික බර්මතාවක්. ඔන්න ඒ පැත්ත තුළකක් තෝරුම් ගන්න ප්‍රථ්‍යාවන් ඒක ආගුයෙන්. ඒ ඉතින් ගහකාරකයා ගැන කිවිව වික.

ර්ලගට තවත් මේ ගාරාවේ තෝරුම් කළ යුතු කොටස් තිබෙනවා. "ගහකාරක දියේයාසි - ප්‍රනගහෙන න කාහසි" කියන එක ඔය රිකෙන් තෝරුනා. නැවත ගෙයක් - බුදුරජාණන් වහන්සේට නැවත ගෙයක් - හදන්න බැර ඒ ප්‍රඡා ආලෝකය තුළින් යථා තත්ත්වය දුටු නිසයි. ඒ දුටු නිසා කර්මය ස්වය කළා. කර්ම ඇතිවිමේ ගක්තිය නැතිවුනා. හරයට අර විෂ්ජාවක පිටිපස්සෙන් විෂ්ජාවේ හොර දක්ක කෙනා ආය යන්නේ නැහැ නෙ විෂ්ජාකාරයා ලගට විෂ්ජා බලන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ එක සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කර ගත්තා. හේතු ප්‍රත්‍ය නිසා ඇතිවන

දෙයක් මේක. සාරයක් නැති දෙයක්. ඒක තේ අවසානයේ බුදුරජාණන් වහන්සේ අර මායාවේ උපමාව දීලා විෂ්ජාකාරයාගේ උපමාව දීලා සංසයා වහන්සේලාගෙන් අහනවා "කිමෙකද මහගෙනි, මායාවක ඇති සාරය?" සාරයක් නැතිය කියන එකයි. නමුත් මූල මහන් ලෝකයාම හිතන්නේ විශ්ජාණය තමයි හරයක් ඇතිලේ කියලා. ඔය අත්‍ය ආගමිකයින් අවසානයේ අල්ලා ගන්නේ, දැඩි ගන්නේ, විශ්ජාණයයි. ඒක හරයක් ඇති දෙයක්, සාරයක් ඇති දෙයක්, සත්‍ය දෙයක්, තිතු දෙයක් හැටියට සළකනවා. නමුත් බුදුපියාණන් වහන්සේ එතැනවමයි ගහන්නේ. ඒක මායාවක්. බොරු පෙන්වීමක් විතරයි. රහස තොදන්න නිසයි ඒකට රැවටෙන්නේ. රහස දැනගත්තු හැටියේ ඒ විශ්ජාණය තිරුදි වෙනවා. මැඹික් තොමැඹික් වෙනවා. ඒ වගේ දෙයක් වෙන්නේ. විශ්ජාණය තිරුදු වෙනවා. ඉතින් අත්ත ඒ විදිය තත්ත්වයක් ර්ලගට. 'පුනගෙහ. ත කාහසී'.

දුන් මෙතැන කියවුනා 'සබඳ තේ එළඟකා හගගා' ඒකත් විස්තර කළ යුතු දෙයක්. ගෙකරු ව්‍යුවාවයි බුදුපියාණන් වහන්සේ ර්ලගට අමතන්නේ. භා ව්‍යුව! තා දුටීම මම - තොකලුකිය තට ගෙය යළි - ගොනැස් හැම බිඳ ඉයෙමි - අපි මේ පරණ ව්‍යවනයක් ගන්නේ මේ ගාලාවේ ප්‍රායෝගිකවය සළකලා. ගොනැස් කියන ව්‍යවනය නම් දැනට ව්‍යුචාරය නැහු. ගොනැස් කියල කියන්නේ පින්වතුනි පරාල වලට. ඒ මේ වහළ දුරාගෙන ඉත්ත අද්දයෙන් මේකට ගොනැස් කියල කියනවා. නමුත් මේ පරාල කියන එකත් අව්‍යාවාවේ වෙන විදියකට තොරන්නේ. අව්‍යාවාව මේ පරාල කියන එක තොරන්නේ 'අවසේස කිලෝ' 'ඉතිර කෙලෙස්' - ඉතිර කෙලෙස් කියලා කිවිවේ මොකද? ත්‍යාහාවන් ක්ලේඥයක් තේ. එතකොට ව්‍යුවා ත්‍යාහාව, ඉතිර කෙලෙස් පරාල. නමුත් අපට නම් වැටහෙන විදියට මීට වඩා ගැඹුරු දෙයක් මෙතැන කියනවා. මේ පරාල කියන්නේ සළායතනයයි. ආයතන හයයි. ආයතන කියන එක මේ පින්වතුන්ගෙන් ඇතුම් කෙනෙක් දන්නේ නැතිව ඇති. ඇස, කණ, නාසිය, දිව, කය, මත කියන ආයතන හයට. ඒවා ආධ්‍යාත්මික ආයතන නමින් හඳුන්වනවා. ඇතුළත කියන ආයතන හය. ඕකට අරමුණු වන දේවල් තමයි මේ පින්වතුන් දන්නවා රුප, සඳු, ගන්ධ, රස, පොටෝබෑබෑ භා ධමම කියන දේවල්. ධමම කියල කියන්නේ දේවල්. හිතට අරමුණු වන දේවල්. එතකොට මේ දෙකක් අතර ආයතනයක් කියනවා. ඇසයි - රුපයයි, වක්‍රී ආයතනය, කණයි - ගබ්දයයි, සොත ආයතනය, මය විදියට ගිහිල්ලා මතසයි - ධර්මයයි, සිතයි - සිතුවිලි කියන දෙක අතරත් ආයතනයක් කියනවා. ඒක අපට හිතා ගන්න පුළුවන් පරාල කොන් දෙක වගේ කියලා. එතකොට මෙන්න මේ පරාල උපමාව අපට තොරන්න වෙන්නේ මේ සළායතනය තුළින්. මාකද, අර නාමරුපය උපකාර කරගෙන නාම රුපයේ අතු ඉති විහිදාලා එනකොට අර දරුවා

ඉපදුනාට පස්සේ මය ආයතන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇස රුප ඔස්සේ දුවනවා. අර මූලා මිරිගුව ඔස්සේ දුවන්න වගේ. කණ ගබිදය ඔස්සේ දුවනවා. මිනිර හඩ ඔස්සේ. ඒ විදියට මේ දිවිල්ල කෙරෙනවා මය දෙක අතර. ඒකයි ඒ ආයතන හය - මේකයි මේ පරාල. ඉතින් කෙලෙස් වහල ඔක්කොම දරාගෙන ඉන්නේ මේ හය නො? මේ පරාල හයයි ඔක්කොම කෙලෙස් දරාගෙන ඉන්නේ. ඒක වෙනම කෙලෙස් හැරියට දක්වන්න සුදුසු නැහැ. ර්ලගට තවත් ඒක ඔස්පු වෙන්න තව දුරටත් කියමු “සබඩා තෙ එළුප්පා හගා” ඒ පරාලත් බිඳ ආලයි තියෙන්නේ. මොකද නාමරුප, විජ්‍යාණ දෙක් රහස දක්කට පස්සේ නාමරුප තියා ඇතිවන සඟායතනයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර මූලා අදුනගත්ත නම් - මූලා තේරුම් ගත්ත නම් - මේ පේන්නේ මිරිගුවක්, වතුර නොවයි මේක, යම්කිසි සඟාහාවික කාලගුණීක ක්‍රියාදාමයක් කියල, මූලා දුවන්නේ නැහැනේ ඒක ඔස්සේ - මූලා එතකොට ඒ වතුර සංඛාව ඉවත් කරනවා. අන්න ඒ වගේ දෙයක් මෙතන මේ ආයතන තිරෝධය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවධා තිරෝධය අනුවම අර අනින් තිරෝධත් සිද්ධවුනා කියල අපට තිනා ගත්ත වෙනවා. සංස්කාර, විජ්‍යාණ, නාමරුප, සඟායතන, සඟායතන වල ආයතන තත්ත්වය ආයතන කියල කියන්නේ වෙන විදියක් කියනවා නම් කෙලෙස් තිෂ්පාදනාගාර. කෙලෙස් තිෂ්පාදනාගාර හයක් තියෙනවා අපට. ඉතින් ඔන්න ඔය ආයතන ක්‍රියා විරහිත වෙනවා ප්‍රඡාව මත්තුවුනාට පස්සේ. කරම රස්වන්නේ ඕවා තුළින්. ඉතින් “සබඩා තෙ එළුප්පා හගා”.

ර්ලගට කියනවා “ගහකුටං විසංචිතං” ගහකුට කියන්නේ අර කුඩ හිස, ගෙයක කුඩ හිස. ඒක විසනයි කරලා දත් තියෙන්නේ. අන්න එතනදී නම් අවුවාව කියන්නේ ‘ගහකුටං’ කියන්නේ අවිජ්‍යව. ඒක අපිත් පිළිගෙන්ව - අවිජ්‍යව තමයි. ඒක නො අවිජ්‍යවන් නො මේ ඔක්කොම ඇතිවන්නේ. ‘අවිජ්‍ය පවත්‍යා සංඛාරා’ කියල එතැන ඉදළ නො එන්නේ. මේ අවිජ්‍යවම තමයි ඇත්ත වශයෙන්ම කුඩ හිස. මේ කුවාගාරයට සම්බනයි අර ක්‍රියාපු පරාල හය. ඇස, කණ, නාසය, දිව, කය, මන කියන ඒවා මේ අවිජ්‍යව තුළින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවිජ්‍යව තුළින් තමයි ඒවාට අරමුණු ඉදිරිපත් කරන්නේ. කෙලෙස් අරමුණු. ඒවා ඔස්සේ ර්ලගට දුවනවා. ඉතින් අවිජ්‍යව තමයි ඇත්ත වශයෙන් කියනවා නම් මෙන්න මේ ගේ හදන වුවුවාගේ ඒ කුඩහිස. එතකොට යම් අවසථාවක මේ කුවාගාරය, මේ වහල, සම්පූර්ණයෙන් සුදුවීසුදු කළා නම් ආයේ ඒක හදන්න ලැබෙන්නේ නැහැ. ඒකයි මේ “ගහකුටං විසංචිතං” අන්න විසංචිතං කියන වවනයෙන් අර සංස්කාර ගබිදය තිබෙනවා. ඒක යම්කිසි සංස්කරණයක් කළා, අර ව්‍යවච්‍යා. මේ අවිජ්‍යව නොපෙනෙන හැරියට. නමුත් දත් ඒක එහෙම පිටින්ම ක්‍රියාවිරහිත කරලා. විසනයි කරලා.

"විසංඛාරගතං විතත් ජීක නිසා මගේ සිත්" - මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - මගේ සිත් විසංඛාර තත්ත්වයට පැමිණිලා කියලා. ජීක වෙනත් විදියකින් කියනව නම් සංස්කාර සංසිද්ධිමයි. සංස්කාර සංසිද්ධා තුන සංස්කාරවලට තුනක් නැහැ. අර අපි වෙන විධියකින් කියනව නම් සිනමා තිරයේ අර ආලෝකය ආවාට පස්සේ කොයිතරම් වෙවත් දේවල් තිරයට වැළුනත් ලේඛකයාට ජීකේ ගන්න දෙයක් නැහැ. එයාට සිනමාව තතරවෙලා. අන්න ජී වගේ මෙතනදින් සංස්කාර විසංස්කාර වෙලා. "විසංඛාරගතං විතත්" ජීක තුළින්මයි ජී සංස්කාරවල රවටන සඩහාවය නැති වෙනකාට තූළාව එතනම ඉවරයි. විතුපරියක් නම් ජී අවස්ථාවේදී රස විදින්ත, ආස්ථාදය කරන්න බැහැ. ජී වගේම තූළාවන්ගේ අවසානය එතැනයි.

මෙන්න මේ ගාලාව ගැළුරු ගාලාවක්. නමුත් කාල වේලාවේ හැරියට යම් කිහි ප්‍රමාණයකට තේරුම් කරන්න උත්සාහ කළා. ඉතින් මේක තුළ තවත් අපට හිතා ගන්න තියෙන්නේ අන්න අර කලින් ප්‍රකාශ කළ ආකාරයට අපේ මේ ජීවිතයේ අපි මේ සැපය කියල අල්ලගෙන ඉන්න නැවත නැවත ඉපදීම, නැතිනම් හට තෘප්තාව. ලෝකයා තුළ ගැළුරින්ම තිබෙන්නේ හට තෘප්තාවයි. මේ තෘප්තාවේ කවදාවත් කෙළවරක් නැහැ. තෘප්තාව කියන්නේ පිපාසයක්. දන් මිරිගුව ගැන කිවිව වගේ ලෝක සත්ත්වයා තුළ මේ පිපාසය මේ ජීවිතය තුළ සංසිද්ධා ගන්න බැරිවෙන කොට අපේ අවසාන සිත හැරියට - තිවත් තත්ත්වය ප්‍රත්‍යුෂ්‍ය නොකළා නම් - ජී හිතට යම්කිසි නිමිත්තක් එනවා. මේ පින්වතුන් අහල ඇති මය කර්මය ගැන කියන කොට කමම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් පොත පත් මය භදුන්වන්නේ. යම්කිසි නිමිත්තක් එනවි. මොකද මේ මායාව සත්‍යය හැරියට නේ ගන්නේ. එතකාට ලෝකයේ ජී තියන මිරිගු ඔස්සේ දිව්‍යා. මුළු ජීවිත්ම දිව්‍යා. ඇහැටු පෙනෙන මිරිගු ඔස්සේ වගේම කාණට ඇහෙන මිරිගු ඔස්සේත් දිව්‍යා. අනෙක් මිරිගු ඔස්සේත් දිව්‍යා. දුවල දුවල නමුත් තෘප්තියක් නැහැ. තෘප්තියක් නැහැ. එතෙන්ට යනකාට ජීක ඇති. අපි හිතමු ඉනාමත්ම කුමති ඇහෙන් දැකින්න කුමතිම දේ අපි ජීක සොයා ගෙන ශිනිල්ල ලොකු මුදලක් දීල ජීක ගත්ත. රික ද්වෘසක් යනකාට ජීක එපා වෙනව්. 'රීට ව්‍යා හොඳ දෙයක්!' දන් මේ සුබෝපහේගි ලෝකයේ පින්වතුන්ම දන්තවනේ. වියපැහැදුම් කරලා අල්ලපු ගෙදර තියන වටිනාම දේ අපි ලබා ගත්තවා. වික ද්වෘසක් යනකාට ජීක යල් පැනල. ර්ලිග රික සොයාගෙන යනව්. ජීවගේම සුදුම මිරිගුවක් ඔස්සෙයි මේ ලෝකයා දුවන්නේ. සිංදු පිළිබඳවත් එහෙමයි. මය යල් පැනපු තත්ත්වයට පත් වෙනවා. ඉතින් වෙන ජීකක් සොයනවා. ඔහොම යනවා. ඉතින් ර්ලිගට මරණ අවස්ථාවේ තෘප්තියක් නැති නිසාම හිතට එන්නේ ජී නිමිති.

අපි එගට එන බොහෝම දෙනෙක් කියනව "මට නම් තවත් උපදීන්න

මින කමක් නැහැ. මම තම් උපදීත්ත කුමතිම නැහැ” කියල. ඒ කිවිවට ඒකට කරන්න මින පරිත්‍යාගය කරන්න පූදානම් නැහැ. ඔහාම කිවිව පලියට ඉපදීම නැතිවෙනව තම්! එහෙම ජාති දුකකය නැති කරන්න බැහැ. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ සතිපථයාන පූත්‍රයේ දේශනා කරන්නේ “සත්ත්වයිනට ඉවහාවක් ඇතිවෙනව” “යම්පිව්ත්ත ලහති තම්පි දුකක්.” ඒක තෝරන්නේ යමක් කුමති වේද එය නොලැබීම දුකක් කියල. බුදුරජාණන් වහන්සේ සතිපථයාන පූත්‍රයේ වතුරාසි සත්‍ය විග්‍රහයේදී තෝරන්නේ “යම්පිව්ත් න ලහති තම්පි දුකක්.” කියල. තමන් යමක් කුමතිද ඒක ලබා නොගැනීම දුකක් කියලා කිවාම සාමාන්‍ය ලෝකයා හිතන්න පූත්‍රවන් දන් මට කාර් එකක් ගන්න මින. ඒක ගන්න බැරුවුනාම ඒක දුකක් කියන එකයි බුදුහාමුදුරුවා කියන්නේ කියලා. නමුත් ඒක නොවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විග්‍රහයේදී මෙහෙමයි තෝරන්නේ. “ජාති ධම්මාන. හිකක්වේ සන්නාන. එව්. ඉවහා උප්ප්‍යාති අහා වත මයා න ජාති ධම්මා අස්සාම න බො පන එත්. ඉවහාය පනත්බා.”

එ කියන්නේ “ඉපදීම ස්වභාවය කොට ඇති සත්ත්වයාට මෙන්න මෙහෙම ආභාවක් ඇති වෙනව. අනේ අපි තවන් උපදීත්තනේ නැත්තම් කියල. නමුත් මහෙන්ති මේක පැතැ පමණින් ලැබෙන්නේ නැහැ.” ඒකයි මේ “යම්පිව්ත් න ලහති තම්පි දුකක්.” කියල කියන්නේ. අපි හිතන දේ නොලැබීම දුකක් කියල බුදුරජාණන් වහන්සේ වදාලේ අන්න අර අපි හිතන ලොකික දේවල් ලබා ගැනීම නොවේ. මින්න මය ලෝකේත්තර තත්ත්ව සයරන් මිදීම පිළිබඳ කාරණා. ඒ වගේම තමයි “ඡරා ධම්මාන. හිකක්වේ සන්නාන. එව්. ඉවහා උප්ප්‍යාති” කියල ඒ විදියට දක්වනවා. ඡරාව ස්වභාවය කොට ඇති සත්ත්වයාට මෙහෙම ආභාවක් ඇති වෙනව. “අනේ අපි ඡරාවට යන්නේ නැත්තම්,” එහෙම හිතුවට මේක එහෙම හිතල පතල ලබා ගන්න පූත්‍රවන් දෙයක් නොවේයි. ඒකට ඒ යාපුතු මාර්ගයේ, නිවාණ මාර්ගයේ යාම තුළින් - යාමෙන් තමයි ඡරාව නැතිවෙන්නේ. ජාතිය නැති කිරීමෙන්. එතකොට අපි මේ ජාතිය තියාගෙන ඡරාව නැති කරන්න ගන්න උත්සාහය මෝඩ වැඩික්. අදාළ වැඩික්. අපිට සඳාකාලික නිත්‍ය ජීවිතයක් කවදාවත් ලබා ගන්න බැහැ. වෙන නොයෙකුත් විදියේ මය මේ කාලයේ පොහොසත් රටවල කරනවා වාගේ ඡරාව විසාගන්න නොයෙකුත් ගලාකර්ම කරනව කියල ආර්ථිය. රේෂාගට තව නොයෙකුත් විධි රුපලාවන්‍යය රෙක ගන්න. ඒ කොට්ඨර කළන් ඡරාව වළක්ව ගන්න බැහැ. රේෂාගට ඒ එක්කම ලෙඛින් එනව ඡරාවට අතදෙන. රේෂාගට මරණය එනව. ඔකයි සංසාර තත්ත්වය. මේකෙන් මිදෙන්න බැහැ ප්‍රර්ථනා පමණකින්. ඒකයි බුදුජියාණන් වහන්සේ සතිපථයාන පූත්‍රයෙන් අපට මතක් කරලා දෙන්නේ.

මේකට මාර්ගය මොකක්ද? අන්න අවබෝධයි. ප්‍රජාවයි. මොකද, අනවබෝධය නිසයි, මෝහය නිසයි මේ හැම එකක්ම. අපි මේ මායාවක්

මිස්සේ යන්නේ. ඒ මෝහය තැනි කිරීමේ මාර්ගයයි බුදුජියාණන් වහන්සේ ප්‍රත්‍යාශ කර ගන්නේ එදා වෙසක් ද්‍රව්‍යයේ. අපි මේ නිවන කියල කියන්නේ ඒකයි. නිවීම. නිවන කියන්නේ නිවීම බවටත් බොහෝ දෙනා තෝරුම් ගන්නේ තැහැ. බුදු රජාණන් වහන්සේ දක්වනවා මෙතන මේ සංයිදිම් සුවයක් ලෝකයාට තෝරුම් ගන්න බැර. ඒක තවත් විදියකින් දක්වනව අවේදිත සුවයක් හැරියට. වේදනාවක් තැහැ. වේදනාවන් සංයිදුන තැනයි සැපත. ලෝකයා හිතනව දුක් වේදනාව තමයි අපට කරදර. සැප වේදනාව සැපයක් කියල ඒක අල්ල ගන්තව. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනව සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ වේචා වෙනෙකක් තබා තොදුක් තොසුව වේදනාව කියන මැද වේදනාව හෝ වේචා ඒ හැම එකක් ම දුකයි කියල. මොකද එහෙම දුකක් කියල ප්‍රකාශ කළේ. සැප වේදනාව සැපයක් හැරියට දැනෙන්නේ ඒක තිබෙනකම් පමණයි. ඒක වෙනස් වෙනකාට දුකයි. දුක් වේදනාව දුක් හැරියට දැනෙන්නේ ඒක තියනකොට. වෙනස් වෙනකාට සැප වගේ තේරෙනවා. නමුත් පින්වතුත් එපමණකින් අපි කුවුරුවන් දුකක් පතන්නේ තැහැ තේ. ඒකත් දැන් තර්කයක් බවට පත්කරගෙන තියන බව ජේනවා. මේ අනිත්‍යතා ධර්මය ගැන ප්‍රශ්න උපද්‍රවන්න. දුක් වේදනාවේ සිභාවය ඒක වෙනස් වෙනවා. වෙනස් වුත පමණින් තැවත තැවත එනවා. ඉතින් ඒක තිසා කුවුරුවන් දුකට ආ වඩන්නේ තැහැ, එය සංයිදිමෙන් ඇත්තිවන සැපය බලාපොරුත්තුවන්. ඒ සැප දුකට මැදින් තියන තොදුක් තොසුව වේදනාව අතිතයේ ඒ යෝගින් සැමිවරුන් ලොකුවට ගත්නේ ඒකයි - තොදුක් තොසුව - ඒක ගාන්තයි. කාරණය ඇත්තයි. නමුත් ඒකත් තිත්‍ය තැහැ. ඒකත් පෙරලෙනවා. ඒ හැම එකකම් අතහැරුලා සියලු සංයේකාර සංයිද්‍රවලා වේදනාවත් ඉවත් කරපු තැනයි මේ නිවන කියන්නේ.

බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඔය ගාරුපුත්‍ර මහරහතන්වහන්සේගෙන් පථා ඇසුවා ඇතුම් කෙනෙක්, ඔය පරුබාජකයෙක් එහෙම ඇසුවා "මෙක කොහොමද සැපක් වෙන්නේ වේදනාවක් තැනි තැනු. වේදනාවක් තැනි තැන මොන සැපයක්ද?" එතකාට ගාරුපුත්‍ර මහරහතන්වහන්සේ කියනවා "වේදනාව තැනි එකමය සැපය". "යා කිස්වී වේදයින. තා දුකකයිම් පස්සුපෙම්" වේදයින හැම දෙයක්ම සැප හෝ වේචා දුක් හෝ වේචා තොසුව හෝ වේචා සැපයක්ම සැප හෝ වේචා දුක් හෝ වේචා තොසුව හෝ වේචා සැපයක්ම සැපය ඇත්තා මායාවක් කියල අපි මේ ලොකුවට ගත්නා - තරයක් කියල ගත්න දේ. ඇත්ත වශයෙන් ඒක අර මායාවක් පමණයි. ගෞද්ධ ධර්මයට අනුව විස්සාජාරය මායාවක් කියන එක වෙන කිහිම ධර්මයක තැහැ. ඒක හරයක් ඇති දෙයක් හැරියටයි සලකන්නේ. නමුත්

බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා දෙනවා මේක අවිද්‍යාව තුළින්, නොදුන්ම තුළින් - අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද යම් නොදුන්මක් තියා ඇතිකර ගන්නා ත්‍රියා ගක්තියක් අවසන් වන්නේ දුකින් නම් - ඒ කියන්නේ වතුරායී සත්‍යය නොදුන්ම කියලනේ, අවිද්‍යාව ගැන කියන කොට තෝරන්නේ. ඒ සත්‍ය නොදුන්ම තියා තමයි දුකක් ඇතිවන ව්‍යියාදාමයක් ආරම්භ කරන්නේ. එතකොට අවිද්‍යාව කියන ඒ නොදුන්ම තියා යම් ත්‍රියා දාමයක් ඇතිකර ගන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලය දුක. යම් අවසානවක ඒක හරියාකාරව තෝරුම්ගන්ත නම් මේවා හේතු ප්‍රත්‍යාසමවායක් පමණයි කියල අර මමත්වයක් නැතිව - අන්න ඒ අවසානවේ මේක අර “හේතු භංගා නිරුණුකිති” හේතුව නැතිකළ අවසානවේ ඒ එතයන් නැති වෙනවා. එතකොට විශ්වාසයන් නාම රුපයන් අතර මහ පුද්ගල විදියේ සම්බන්ධයක් එතන දක්වනවා. විශ්වාසය නැතිවෙනකොට නාමරුපයන් නැති වෙනවා. නාම රුපය නැතිවෙන කොට විශ්වාසයන් නැති වෙනවා. ඒක හරියට අර බට කෝටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තිබුවා වගේ. මේ මූල් මහන් පැවැත්ම තියෙන්නේ හේතු ප්‍රත්‍යාසය සම්බන්ධතාවක් උඩියි - අනෙක්නා ප්‍රත්‍යාසය සම්බන්ධතාවක් උඩියි - කියල බුදුපියාණන් වහන්සේ ධර්මයේ දක්ව්ලා තියෙනව, පට්ටව සම්ප්‍රාද ධර්මය වශයෙන්.

නමුත් ලෝකයා තිත්‍ය සංඛාව උඩියි සිටින්නේ. ඒ තිත්‍ය සංඛාව උඩි සිටින සත්ත්වයාට තමයි අවසාන මොඨොනේදී ඒ ගත්තු යම්කිසි නිමිත්තක් අර කිවිව වගේ කම් නිමිත්තක් ගති නිමිත්තක් හැටියට ඉදිරිපත් වෙනවා. එතකොට අනිවාර්යයන්ම ඒ නිමිත්ත ගිහිල්ලා අර කළල රුපය හැටියට යම්කිසි මවිකුසක කම්මානුරුපව කෙතක් සකස් වෙනවා. අන්ධයෙක් වෙන්න ඕන නම් රේට පුදුසු ආකාරයට, බිරෝක් වෙන්න ඕන නම් රේට පුදුසු ආකාරයට. අම්මලට තාත්තලට නැති ලෙඩික් වෙන්න පුළුවන්, නැති අඟ විකලත්වයක් වෙන්න පුළුවන්. නමුත් අන්න කළල රුපයේ අරක වැටිලා, මූලික ණායාව වැටිලා, ඒක තමයි මවිකුසේ පෝෂණය වෙලා අනිම්මට එළියට එන්නේ අන්ධයෙක්, බිරෝක්, ගොලවෙක්, කොරෝක් හැටියට. ඔන්න කම් විගය. ඒ ගත්තු නිමිත්තයි. ඒකයි මේ සංයාරයේ හායානකත්වය. අපි බලාපොරොත්තු නොවුන ආකාරයටයි. මාර්ග එල අවබෝධයෙන් නිර්වාණ ප්‍රත්‍යාසයන් අර කියාපු ගෙයි මුදුන් වහල කඩල නැත්තම්, පරාල කඩල නැත්තම්, විසභයිකරලා නැත්තම්, ඔන්න වෙන්නේ අර ගත්තු නිමිත්ත අනුව නැවත උත්පත්තියක් එනව. ඒ එකකම අර කියාපු සියල්ල අතිනත් අරගෙන එනව. ජරාව, ව්‍යාධිය, මරණය ඒ සියල්ලම්.

එතකොට යම්කිසි අවසානවක - අපි තවන් ටේකක් ගැමුරින් කළුපනා කරලා බැලුවාත් - රහන් හිතකින් කෙරෙන්නේ මොකද්ද? මෙතක් ලෝකයා තිත්‍ය හැටියට සලකපු දේ අනිත්‍ය හැටියට සලකන්න පුරුදුවෙනවා.

මින්න දැන් අපි කවුරුත් අහල කියන ත්‍රිලක්ෂණයටදී එන්නේ. මෙක නකුල්වා දක්වීමට ත්‍රිලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාලේ මොකද? ඒ ත්‍රිලක්ෂණ භාවනාව තුළින් අර නිමිත්ත වික වික ගෙවෙනව්. අපි අනිත්‍ය හැරියට දකින්න දකින්න ඒක් අවසාන කෙළවර දක්වන්නේ "අතිමිත්‍ය වේතෝ විමුක්තිය" හැරියටයි. නිවනට දොරටු තුනක් හැරියට දක්වනවා. අතිමිත්ත, අප්පාහීහිත, පූජ්‍යත්ව කියලා. අතිමිත්ත කියල කියන්නේ අතිත්‍ය සංඡාච දියුණු කරලා ඒකේ අවසාන කෙළවර මාර්ග එල ලැබීමට ලං වෙනකාට ඒ අවසාන දොරටුව හැරියට එතකාට ඔන්න අතිමිත්ත කිහිම දෙයක නිමිත්තක් හිතට වැවහෙන්නේ තැහැ. ඒ වෙළාවේ දැනෙන්නේ පුදුම සැනසීම් සුවයක්. මේවා තියනකාට තේ - නිත්‍ය සංඡාච පිට තේ - මේවා දිරනවාද, බිඳෙනවාද මේවා රකගන්න ඕනෑම. මේ හැම එකක්ම. එතකාට හිතට වැවහෙන්නේ තැත්තම් නිමිත්තක් - ඒක විශාල සැනසීල්ලක්. ඒ වශේම තමයි ඒ නිමිති නිසාම ඇතිවෙනවා ආඟාවක්. අපි "ප්‍ර්‍ර්‍යාණියි" කියල කියන්නේ ආසාව, එහේම තැත්තම් ඉලක්කය. එතකාට අන්ත් 'අප්පාහීහිත' කියල කියන්නේ ප්‍ර්‍ර්‍යාණියින් තැත්තිවෙලා යනවා. නිමිත්ත ගිලිහිලා යනකාට ඒ නිමිත්ත උඩ රැඳිල තිබුන ආසාවන් ඉවත්‍යාවන් බලාපොරාත්තු ඒවා එහේමම සමනය වෙළා යනවා. ඔන්න අප්පාහීහිත. එතකාට - එහේම වෙනකාට - ආසාවන් ඇතිකර ගන්නේ මොකද අර මමත්වය තිසා නේ. 'මම - මම' කියන ඒක තුළ ආත්ම සංඡාච පිටයි. ධර්මයේ දක්වෙන හැරියට අතිත්‍ය සංඡාචාවේ කෙළවර "අතිමිත්‍ය විමොකඩ" කියලත් කියනව්. "අතිමිත්ත දොරටුවට ලං වෙනවා නිමිත්තෙහි හයානකනවය තෝරුම් ගැනීමෙන්."

ර්ලගට දුක කියන ඒ ලක්ෂණය යම් කෙනෙක් බැලුවාත් දැඩිව, දුකඩ ලක්ෂණය ඇතුම් කෙනෙකුට වැඩියෙන් වැවහෙනවා. දකින දකින තැන මෙක මහ දුකක්, මහ කරදරයක් කියල. එහේම වැවහෙන කෙනාට අන්ත් ප්‍ර්‍ර්‍යාණියි කියල කියන ආඟාව කුම කුමයෙන් තුනී වෙළා ගිහිල්ලා අන්ත් අප්පාහීහිත කියල කියන අර විදියේ ආඟාවන් තුනීවින ඒත් යම්කිසි සැනසීම් තත්ත්වයකට එතනින් එතනා තිවනේ දොරටුවට ලං වෙනකාට.

ර්ලගට අනාත්ම හැරියට අපි හිතමු එදිනොදා - වියේෂයෙන් ප්‍රජාවන්ත අයට තුවණීන් කළුපනා කරල බලනකාට මේ එකකවත් මමය කියල ගතයුත්තක් තැහැ. හේතු ප්‍රත්‍යාය ගොඩික් කියන වැවහීම දියුණු කරගෙන යන කාට - යම් අවස්ථාවක වැවහෙනවා මෙතන ඇත්තායි, හිස්. එක බටකෝටු මිටියක් තව බටකෝටු මිටියකට හේතුතු කරල තියනව නම් එකකටවත් තනිව හිටගන්න බැහැ නේ. හේතු ප්‍රත්‍යාය පරිවත සමුප්පාදයේ මුලික ත්‍යාය. ධර්මතාව ඒකයි. එකක් වත් තනිව හිටගන්නේ තැහැ. යටත්

පිරිසෙයින් දෙකක් හෝ තියෙන්න මිනැං එකිනෙකට උපකාර වන. ඒක නේ අවිජ්‍ය පවතියා, සංඛාරා, සංඛාර පවතියා විස්සාණාණ. ඔහොම දිගට යනව යම් යම් දෙයක් ප්‍රත්‍යාය කරගෙනයි යත්තේ හැම එකක්ම. ඒක තිසා මේක තුළ සාරයක් තැහැ. ආත්ම සාරයක් තැහැ. අත්න එහෙම බලන්න පූඩ්වන් පුද්ගලයාට එතකොට අනාත්ම දර්ගණය දියුණු කරගත් පුද්ගලයාට එන අවසාන දොරටුව තමයි “පුස්සන”.

දන් අපි මේ ප්‍රකාශ කළේ මේ පින්වතුන්ට දන් කවුරුත් මේ පින්වතුන් අහලා තියෙනව අනිත්‍ය සංඛාච ව්‍යතින්න. එහෙම තැන්තම් පහසුවෙන් කිවොත් තියෙන් සංඛාච ලෝකයා තුළ තියෙනවා. පුබ සංඛාච ලෝකයා තුළ තියෙනවා. ආත්ම සංඛාච ලෝකයා තුළ තියෙනවා. රීට ප්‍රතිවිරුද්ධව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තියෙනවා අනිත්‍ය සංඛාච ව්‍යතින්න. දුකුඩ සංඛාච ව්‍යතින්න. අනාත්ම සංඛාච ව්‍යතින්න. ඒක කෙළවර වන විට තිවනට ලං වෙන කොට ඔන්න අර කියාපු අනිමිත්ත අප්‍රේහිත, පුස්සන කියන ඒ තිවන් දොරටු තුනට ලංවුන කෙනා තමයි අන්තිමට ඒ එලයට පත්වෙලා අර කියාපු මාර්ගල්ල සෝවාත්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගල්ල ප්‍රතිවේදයෙන් සියලු සංස්කාර සංසිදුන තන්ත්වයට පත්වෙලා මේ සංසාරයේ ජාත්‍යාදී සියලු දුකින් මිදෙන්නේ.

එතකොට මේ පින්වතුන් අද මේ වටිනා ද්වසේ මේ සාමාන්‍යයෙන් ගැනීමු ගාලාචක් පැය ගණනාවකදී විග්‍රහ කළයුතු තරම් දෙයක්. නමුත් අපි මේ අවස්ථානුකුලව මේ පින්වතුන්ට අදහස් කිපයක් දම්මා, ඇතුළුකළා. ඒවා ආගුයෙන් තර්ක විතර්ක කිරීම නොවේ - ඇත්ත වගයෙන්ම බලාපොරොත්තු වන්නේ. අර බුදුරජාණන් වහන්සේ ගිය ඒ ධර්ම මාර්ගයේ සිල සමාධි ප්‍රජා කියන මාර්ගය තුළින්ම මේවා ප්‍රත්‍යාස්‍ය කර ගන්න උනැනුවන්ත මිනැං. එතකොට මෙතෙක් මේ පින්වතුන් අද වගේ වටිනා ද්වසක සිලයෙනුත් හාවනාවෙනුත් ධර්ම ගුවණයෙනුත් රස්කරගත් කුපල් සිතුවිලි රාජිය මේ ජීවිතයේදීම ඒක උපකාර කරගෙන තම තමන්ගේ හාවනා මුද්‍රන්පත් කරගෙන මේ ජාත්‍යාදී සියලු සංසාර දුකින් අන්මදී උනුම් අමා මහ තිවන සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම ගුවණ ආනිසංසයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියා ප්‍රරේනා කර ගන්න. එපේම අවිවියේ සිට අකතිවා දක්වාවූ යම්කාක් දෙවි දේවතාවුන් සහිත අපගේ ඇත්තිනුත් සහිත යම් කෙනෙක් මෙබදු ධර්ම දේශනා ගුවණය කළා තම ඒ අයවන් ඒ ධර්ම ගුවණයේ ආනිසංසය හේතු කොට තම තමන්ගේ ප්‍රාර්ථනීය ගොඩියකින් උනුම් අමා මහ තිවතින් සැනසීමට ගක්තිය බලය ලැබේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. මේ ගාලා කියා පි. දෙන්න.

“එතතාවතාව අමෙහෙහි .....



37 වන දේශනය



## 37 වන දේශනය (පහත කණුව ධම් දේශන අංක 146)

'නමෝ තස්ස භගවතො අරහතො සමා සමුද්‍රස්ස'

යදා බුද්ධා අහිජත්තාය - ධම්මවකා. පවතනයි  
සදේවකස්ස ලොකස්ස - සත්‍යා අප්පටිපුගලෙ  
සකකායකඳව නිරෝධකඳව - සකකායස්ස ව සම්බව.  
අරියනුවතයි. මගෙ. - දුකුඩුපසම ගාමින.

යෙපි දිසායුකා දෙවා - වණන්වතෙනා යසසිනො  
හිනා සනතායමාපාදු. - සිහස්සවිතර මිගා

අවිතිවතා සකකාය. - අනිවා කිර ගො මය.  
සුතා අරහතො වාක්‍ය. - විප්පමුනයස තාදිනොති

සැදුහැවත් පින්වතුනි,

ඩුදුගුණ මෙහෙහි කිරීමේදී අපි 'සතරා දෙවමුසානා' කියන පදයෙන් බුදුරජාණන්වහන්සේ දෙවිමිහිපුන්ගේ ගාස්ත්‍යන්වහන්සේ බව පිළිගන්නවා. ඇසළ පුර පසලොස්වක පෝය ද්‍රව්‍යකයි ඒ විධියේ උත්තරිතර ගාස්ත්‍යන්වහන්සේ කෙනෙක් පහළවෙච් බව දෙවියන් සහිත උර්කයාට ප්‍රකට වූන්. මේ වගේ උත්තුම් ද්‍රව්‍යක බරණුය ඉසිපතනෙ මිගදායේ වායුගේලයට එකතුවූ ධම්මකප්පවතන පුවු දේශනාවේ ඒ අසිරමත් ප්‍රවාන්තිය දෙවිලොවිත් දෙවිලොවට, බඩලොවිත් බඩලොවට ක්ෂේකවම විකාශනය වූවු බව අපි කවුරුත් අහල තියෙනවා. ඒ ග්‍රේෂ්‍ය බුද්ධ දේශනාවේ තේශාන්විත භාවය හෙළිකෙරෙන අන්දමේ ගාරා කීපයකුයි අද අපි මාත්‍යකා කරගන්නේ.

මේ ගාරා ඉදිරිපත් කරන්න කළින්, බුදුරජාණන් වහන්සේ සැවැත් තුවර තේත්වතාරාමයේදී කාරණයක් ඉදිරිපත් කිරීමට ප්‍රස්තාවනාවක් වශයෙන් එක්තරා උපමාවක් ප්‍රකාශ කළා.

"මහෙශ්‍ය, මෘගරාජ්‍ය සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙනවා. ගුහාවෙන් තික්මිලා පිට දිග තැරලා ඇගමැලි කඩනවා. පිට දිගැරලා ඇගමැලි කඩලා අවට හතර දිසාව බලනවා. අවට හතර දිසාව බලලා

තුන්වරක් සිංහනාදය තගනවා. තුන් වරක් සිංහ නාදය තගලා ගොදුරු පිළීස පිටත්ව යනවා. මහණෙනි, ඒ සිංහයාගේ සිංහනාදය ඇසු වනයේ යමිනාක් වනයන්තු සිටිනවා නම් ඒ හමු කෙනෙකක්ම හයට සංඝාසයට සංවිගයට පැමිණෙනවා. බිලයේ වසන සන්තු බිලයට ඇතුල්වෙනවා. පක්ෂීන් අහසට පියාඩා යනවා. වෙනෙකක් තබා ගම් නියම් ගම් රාජධානිවල දෑඩ් වරපටින් බැඳි ඇත්රාජයින් පවා, මංගල හස්තීන් පවා ඒ සිංහනාදය අහලා ඒ වරපටවල් සිද බිඳ ගෙන මලමුතු හෙලමින් හිස් ලුණ අත පලා යනවා. මහණෙනි මෘගරාජවූ ඒ සිංහය වනයන්තු අතර ඒ සා මහන් සංස්දී ඇත්තෙකි. ඒ සා මහේශාක්‍ය බවක් ඇත්තෙකි. ඒ සා අනුහාව සම්පන්න යතෙකි.

එසේම මහණෙනි, යම් අවස්ථාවක තථාගත සම්මා සම්බුදු කෙනෙක් - අර්හන්තු, සම්මා සම්බුද්ධවූ, විෂ්ඨාවරණසම්පන්තුවූ, පුගතවූ, ලොකවිදුවූ අනුන්තර පුරිස දීමසාරලිවූ, දෙවිමිනිපුන්ට ගාස්ත්වූ බුද්ධවූ හාගුවන්තු තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළවෙන්ද - උන්වහන්සේ මේ විධියට ධර්මය දේශනා කරන්ද - මේය රුපය, මේය රුපයේ හටගුන්ම, මේය රුපයේ ගෙවියාම. මේය වේදනාවේ, මේය වේදනාවේ හටගුන්ම, මේය වේදනාවේ නැතිවී යාම. මේය සංඝාවේ, මේය සංඝාවේ හටගුන්ම, මේය සංඝාවේ නැතිවී යාම. මේය සංස්කාර, මේය සංස්කාරයන්ගේ හටගුන්ම, මේය සංස්කාරයන්ගේ නැතිවී යාම, මේය විජ්ජාණය, මේය විජ්ජාණයේ හටගුන්ම, මේය විජ්ජාණයේ නැතිවී යාම යනුවෙන් ධර්ම දේශනාවක් පවත්වදී එවිට දීර්ඝායුෂ්මකවූ වර්ණවත්තු පරවාර සම්පත් ඇති දීර්ඝ කාලයක් උස් දිව්‍ය රිමන්ව්ල සිටියාවූ දෙවිචුරු පවා හයට සන්තුෂයට පැමිණෙනවා. "අපි අනිත්‍යව සිටෙනෙම නිත්‍යයයි සිත්වා. සදාකාලික නොවීම අපි සදාකාලික යැයි සිත්වා. අපින් අනිත්‍ය. අපින් අස්ථිරු. අපි සදාකාලික නොවෙයිලු. අපි සකකාය දිවයියට අඩුවෙලායු," අන්න ඒ අන්දලින් ඒ දෙවිචුරු හයට සන්තුෂයට පත්වෙනවා. මහණෙනි, දෙවියන් සහිත ලෝකයේ තථාගතයන් වහන්සේ ඒ සා මහන් සංස්දී ඇත්තෙකි. ඒ සා මහේශාක්‍ය කමක් ඇත්තෙකි. ඒ සා මහානුහාව සම්පන්න ඇත්තෙකි කියලා ප්‍රකාශ කරලා, ඔන්න ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ අර අපි කලින් සඳහන් කළ ගාරාවලින් හකුලා දක්වූ බව ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ.

යදා බුද්ධා අහිජ්ඡාය - ධම්මවකක් පවතනයි  
සදෙවකයා ලොකයා - සන්ථා අපටුපුගෙලා

යම් අවස්ථාවක දෙවියන් සහිත ලෝකයාට අසමස්‍යම ගාස්තැවු බුදුවරයෝක්, අහිජ්ඡාවෙන් දන ධර්මවතුය පවත්වයිද ඒ ධර්ම වතුයේ අඩංගු දේවල් රීලඟ ගාලාවේ තියෙන්නේ.

සකකායක්ව නිරෝධස්ව - සකකායස්ව සම්පූර්ණව.

අරයස්වයාගිකා මගෙන් - දුකුවුපස්ම ගාමිනා.

මෙතන සකකාය කියල කියන්නේ පින්වතුනි පාව උපාදානස්කන්ධයමයි. ඒ පාවල්පාදාන ස්කන්ධයමයි දුක කියලා කියන්නේ. එතකොට ඒ වතුරාර්ය සත්‍යයයි මෙතනින් ඉදිරිපත් කරන්නේ. සකකාය නම්වූ ඒ පාවල්පාදාන ස්කන්ධ දුකිද, එහි නිරෝධයද එහි හටගැනීමද, ඒ දුක සංඝිදීමට උපකාරවන මාර්ගය වන ආර්ය අෂ්වාගික මාර්ගය කියන මේ වතුරාර්ය සත්‍යය දේශනා කරන්ද ඒක අහලා

යෙහි දිසායුකා දෙවා - වණණවතෙනා යසස්සිනො හිතා සනතායම්පාදු - සිහස්සිවිතරේ මිගා

ඒ දේශනාව අහලා දිර්සායුෂ්ක වර්ණවන්ත, පරිවාර සම්පත් ඇති දෙවිවරුන් පවා හයට සන්ත්‍රාසයට පැමිණෙනවා. හරියට සිංහයා ඉදිරියේ මෘගයන් වගේ.

අවිතිවතනා සකකායා - අනිවා කිර හො මයා සුත්‍රවා අරහතෙනා වාක්‍යා - විප්පම්තතස්ස තාදිනොති

අරහත්වූ, මැනවින් විමුක්ත්වූ, ස්ථිරසාර ගුණ ඇති, ඒ බුදුරජාණන් වහන්සේගේ වවන අසලා ඒ අය මෙහෙම ප්‍රකාශ කරනවා. අපි මේ සකකාය කියලා කියන සකකාය දිවියිය නොඳුක්ම්වූ අයයි. අපි අනිත්‍යවූ අයයි. කියලා ඔන්න ඒ දෙවිවරුන් සංවිගයට පත්වනවා.

එකයි එතකොට මේ ගාලාවල අදහස්.

දන් එතකොට පින්වතුනි, අපි මේ ඉදිරිපත් කළේ ධම්වකකප්පවතන සුතු දේශනාවේ සාරය වතුරාර්ය සත්‍යය. මේ පින්වතුන් කවුරුන් දන්තවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියල ඇඟුවාම ඒක පාරටම කියන්නේ දුකක්, සමුද්‍ය, නිරෝධ, මගග නමින් අපි හඳුන්වන ඒ වතුරාර්ය සත්‍යයයි. ඒක නොයෙකුන් ආකාරයෙන් ඇතැම්විට කෙටියෙන්, ඇතැම් විට

දිරෝ වශයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා කියෙනවා. ධම්මවක්ක පූඩ්වත්තන පූඩ්වයේම - මේ පින්වතුන් දන්නවා ඇති - දුක කියන එක දුකක් ආර්ය සත්‍යය විග්‍රහ කළේ ඉපැම් දුකක්, දිරීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, අප්‍රියයන් හා එක් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, බලාපොරොත්තු වන දේ නොලැබීම දුකක්. එහෙම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියනවා සැකෙටින් කියනාත්, කෙටියෙන් කියනාත්, පැඡුලුපාදාන සේකන්ධයම දුකක්. පාවලපාදානස්කන්ධය කියලා කියන්නේ පින්වතුන් රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, විජ්‍යාණ කියලා අපි මේ මමය මාගේය කියලා ග්‍රහණය කරගෙන, උපාදානය කරගෙන ඉන්න පහවයි. එතකාට ඒ පහ ඇතුම් අවස්ථාවක සකකාය නමිනුන් හඳුන්වලා දීලා තියෙනවා. ඇතුම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ "මහගේන් මම තුළිලාට දුකත් දුකෙහි හේතුවන්, දුකෙහි නිරෝධයත්, දුක තිරුදි කිරීමේ මාර්ගයත් දේශනා කරනවා කියලා පටන්ගෙන දුකය කියලා කියන්නේ පාවලපාදානස්කන්ධයමය කියලා ප්‍රකාශ කරනවා. අර මුළුන් කියපු ඒවා අමුතුවෙන් කියන්න දෙයක් තැහැ. ඒ පහ බදාගත්තු තැනැයි ජාති ජරා ව්‍යාධි මරණ ගෝක පරිදේව ආදී ඒ පියල්ල මත්තුවන්නේ. එකයි.

ර්මුහට ඒකම තමයි සකකාය කියන්නේ. සකකාය කියන ව්‍යවහාර සමහරවිට තේරුම පැහැදිලි නොවන්න පූඩ්වන්. "සත්" කියල කියන්නේ තිබෙනවා කියන අදහසයි. "කාය" කියන්නේ සමුහය - සමුහවාවේ පදයක්. එතකාට අපි මේ "රුපය මගේය කියල කියන කොට අපි මේ රුප සමුහයක් අල්ලා ගන්නවා. උපාදානය කරනවා. සන සංඛ්‍යාවෙන් ග්‍රහණය කරනවා. මේක මගේය කියලා. ඒක තුළ තියෙන බිඳීම් ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, ගැන නොතකා. වේදනාවන් ඒ වගේ. සංඛ්‍යාවන් ඒ වගේ. සංඛ්‍යාවයක් ඒවා වගේ. විජ්‍යාණයත් ඒ වගේ. ඒක තමයි මේ පින්වතුන් තිතර අහලා කියෙන අර පෙණපිවේ උපමාව, දියුමුඩේ උපමාව, මිරිගුවේ උපමාව, කෙසෙල් කදේ උපමාව, මායාවේ උපමාව තුළින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා කියන්නේ. අන්න ඒ වගේ ඒවායේ යථා ස්වභාවය නොදැනීම නිසා ඒවා ග්‍රහණය කරනවා. ඒ නිසාම දුකට හේතුවක් වෙනවා.

එතකාට ඒවා ග්‍රහණය කරන්නේ මක් නිසාද? උපාදානය කියලා කියන්නේ අල්ලාගැනීම නම් ඒ අල්ලා ගැනීමට හේතුවන්නේ තණකාවයි. අන්න ඒ තණකාවයි එතකාට දුකට හැටියට දක්වන්නේ. දුකක් සමුද්‍ය හැටියට දක්වන්නේ. ඒ තණකාව ත්‍රිවිධ වශයෙන් දක්වනවා. කාම තණකා, හව තණකා, විහව තණකා හැටියට. ඒ තණකාව තමයි කෙනෙකුගේ තැවත තැවත ඉපදීමට හේතුවන්නේ.

'තෙහා පොනොහවිකා' කියල කියනව. "නන්දිරාගසහගතා තත්ත්ත්වාහිනන්දිනී" සතුවුවීම් ඇලීම් ස්වභාව ඇති - ඒ ඒ තැන සතුවු වීම් ස්වභාව ඇති තෙහාව. රේලශට ඒ තෙහාව තැනිවුත අවස්ථාව ඒ නැතිවීම තමයි නිරෝධය හැටියට - නිවන හැටියට - දක්වන්නේ. රේලශට ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පිනවිතුන් කුවුරුන් අහලා තියනවා. සම්මා දිවියි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආභීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකාට ඒ වතුරායී සත්‍යයයි.

ඉතින් මේ වතුරාර්ය සත්‍යය තමයි බුද්ධ දේශනාවේ හරය. මේ තත්ත්වය විශේෂයෙන්ම නොතේරෙන්නේ නිත්‍ය සංඳුව ලෝකයා තුළ තිබෙන නිසයි. අර මේ දෙවිවරුන් කුළුණින්නේ මේ දේශනාව අහල, විශේෂයෙන්ම දීර්සායුෂ්ක දෙවිවරුන් බුහ්මරාජයින් එහෙම, ඒ අය මාන්තය ඇතිකර ගන්තවා නිත්‍යය කියලා. එබදු ප්‍රවෙත්ති ධර්මයේ සඳහන් වෙනවා. අතුම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත්වෙලා ඒ මාන්තය - බුහ්මයින්ගේ මාන්තය කුඩා අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. බෙක තමැති බුහ්මයා ගැන කියවෙන්නේ බෙක තමැති බුහ්මයාට දීර්ස කාලයක් තිස්සේ - කළුපයක් විතර - නිටිය නිසා අමතක වූනා අතීතය. තමන් මෙතැනට ආපු බව අමතක වූනා. හිතා ගත්තා මෙක තමයි නිත්‍ය, මෙක ස්ථිරයි, ජාති මරණ මොකක්වත් මෙතන තැනු කියල. ඒ විධියේ මාන්තයක් ඇති වූනාම බුදුරජාණන් වහන්සේට තේතවනාරාමයේදී එක වැටහිලා ඒ අවස්ථාවෙම අර දික් කළ අතක් වක්කළ සැළීන් කියල කියන විගයෙන් බුදුරජාණන් වහන්සේ සඳහාදියෙන්ම ඒ බුහ්ම ලෝකයට වැඩියාම බුහ්මරාජයා බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කරනවා, ආ! නිදුකාණනි, එන්න එන්න, මෙතන තමයි නිත්‍ය, ස්ථිර මෙතන සඳාකාලිකයි" කියලා කිවිවාම බුදුරජාණන් වහන්සේ බුහ්මයාට කියනවා 'මබ අවධාවට යටවෙලයි ඉන්නේ' කියලා. ඒ මිල්‍යාදාංශීය ඉවත් කරන්ට තැන් කළා. තමුත් බුහ්ම රාජයා කිවිවා මේ ලෝක් ඉන්න බොහෝ සත්‍යවියින් මනුෂ්‍යයින් මේ මාගේ තත්ත්වය ලබන්න බුහ්ම තත්ත්වය ලබන්න බොහෝම උත්සාහ කරනවා කියල. ඒ දාංශීය ඉවත් නොකළාම බුදුරජාණන් වහන්සේ රේලශට "මය දීර්ස කාලයක් කියල නිතන එක කෙටි කාලයක් බව පෙනෙනවා, ඔබේ අනන්ත අතීතය" කියල බුදුරජාණන් වහන්සේ එතන නිදුසුන් සහිතව පෙන්නුවා. බුහ්ම රාජයාට අතීතයේ අහිජ්ඡාලාහි තාපසයක්ව ඉදෙනෙන කළ කුසලකර්ම නිසයි ඔබට මේ තත්ත්වය ලැබුණ් කියලා. ඒ අතීත ප්‍රවෙත්තිය හෙළිකළාට පසසේ බෙක බුහ්මයා ඒ මාන්තය ඉවත් කළා කියල සඳහන් වෙනවා. එයින් අපට හිතා ගත්ත පූඩ්වත් අර නිත්‍ය සංඳුව. ඉතින් ඒ අතීතයේ

කල්පගණන් වාසය කළ බුහ්මයින්ට නිත්‍ය සංඳුව තීසා මාන්තාය ඇතිවිම අපට හිතාගනන් පුද්වින්. නමුත් අවුරුදු සියක්වත් ජීවත්වන්නේ නැති අපට මේ සිවිතය පිළිබඳ 'ජීවිත මද' කියල කියන මාන්තායක් ඇතිවන්නේ කොහොමද කියල සමහරවිට කල්පනා කරලා බැඳුවාත් කොයි තරම් අවිද්‍යාවක් අප තුළ තියෙනවාද?

නමුත් අන්න ඒ අවිද්‍යාව බිඳීමට, නිත්‍ය සංඳුව බිඳීමට, බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අනිත්‍ය සංඳුවයි. මේ අනිත්‍ය සංඳුව කියන ඒ හාවනාව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ඉහළින් වර්ණනා කරපූ එකක්. කොයිතරමද කියනාත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරනවා "මහණෙනි, අනිත්‍ය සංඳුව හරියාකාරව වැඩුවාත්, බහුල වශයෙන් කළාත්, ඒ අනිත්‍ය සංඳුව තුළින් සියලුම කාමරාගය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. රුපරාගය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. හවු රාගය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. සියලුම අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. අස්මීමානය සම්පූර්ණයෙන්ම නැතිකරල මුලින් උප්පා දමනවා. ඒ තරම් බලසම්පන්තයි මේ අනිත්‍ය සංඳුව" කියල අනිත්‍ය සංඳුව කියන ඒ විදර්ශනා හාවනාව බුදුරජාණන් වහන්සේ ඉහළින්ම වර්ණනා කළා. එයින් නැවතුනේ නැහැ. ර්ලගට උපමා කිපයක් දුන්නා. එක උපමාවක් තමයි "මහණෙනි, සරන් සමයෙහි ගොවියෙක් මහ නාගුලකින් සිසාන කොට ඒ කෙනේ තියන සියලුම වැඳ්මුල් එහෙම්පිටින්ම මුලින් උප්පා දමනවද, අන්න ඒ විධියටම මේ අනිත්‍ය සංඳුව වැඩුවාත් බහුල වශයෙන් කළාත් අර කියාපු කාමරාග, රුපරාග, හවරාග, අවිද්‍යාව, අස්මීමාන මේ සියල්ල මුලිනුප්පා දමනවා.

ර්ලගට ඒ වගේම තවත් උපමාවක් දෙනවා යම්සේ අඩ වල්ලක තවුව කුප්පාම තවුවට සම්බන්ධ සියලුම අඩිගෙඩි වෙත් වෙන්නා වගේ අනිත්‍ය සංඳුව තුළින් අර කියාපු කාමරාග හවරාග ආදි සියල්ල නැතිවි යනවා.

ර්ලගට තවත් උපමාවක් දක්වනවා සරන් සමයේ පුදියා වලාකුල් නැති අභයට පැන නැඟී සියලුම අන්ධකාරය දුරු කරන්නා වගේ අනිත්‍ය සංඳුව හරියාකාරව වැඩුවාත්, බහුල වශයෙන් පුරුදු කළාත්, අර කාමරාග, රුපරාග, හවරාග, අවිද්‍යා, අසම් මාන කියන සියලු කෙලෙස් මුලින් උප්පා දමනවා. සම්පූර්ණයෙන් නැති කරනවා කියල.

ඉතින් ඒ අනිත්‍ය සංඳුව පිළිබඳව ඒ විධියට වර්ණනා කරලා තියෙනවා.

කොහොමද ඒත්කොට ඒ අනිත්‍ය සංඳුව ව්‍යවත්ත් කියන එකත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා. කොහොමද අනිත්‍ය සංඳුව ව්‍යවත්ත්?

ඒක කෙටියෙන් දක්වෙන්නේ - නමුත් අපි හිතාගන්න ඕනෑ. ඒක ප්‍රායෝගික වශයෙන් අපේ තීවිතවලට ලං කර ගන්න ආකාරය කළුපනා කරලා තේරුම් ගන්න ඕනෑ. මේ විදියටයි සඳහන් වෙන්නේ. 'මේය රුපය, මේය රුපයේ හටගැනීම, මේය රුපයේ නැතිවී යාම, මේය වේදනාව, මේය වේදනාවේ හටගැනීම, මේය වේදනාවේ නැතිවී යාම, මේය සංඛාව, මේය සංඛාවේ හටගැනීම, මේය සංඛාවේ නැතිවී යාම, මේය සංස්කාර, මේය සංස්කාරයන්ගේ හටගැනීම, මේය සංස්කාරයන්ගේ නැතිවී යාම, මේය විශ්වාසය, මේය විශ්වාසයේ හටගැනීම, මේය විශ්වාසයේ නැතිවී යාම කියල ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් නිරන්තරයෙන්ම ඒ ගැන මනසිකාරයේ යොමේන් තහවුරු කරගත යුතු සත්‍යයක් හැරියටයි බුදුරජාණන් වහන්සේ එතන දක්වෙන්නේ.

ර්ලගට මේ අනිත්‍ය සංඛාව දන් මේ පින්වතුන් කවුරුත් අහලා තියතවා අර ව්‍යුරාර්ය සත්‍යය ගැන කිවිවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ කුමක්ද කියල ඇපුවාත් හඳුනාගන්න ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ලක්ෂණ තුන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයයි. මේ ලක්ෂණ තුන එකිනෙකට පමිණ්ධයි. ඇතුම් විට මේ කාලයේ කෙනෙක් ප්‍රශ්න කරනවා. බුද්ධ වවනයේ හැරියට "යදනිවා. තං දුකකුඩා - යං දුකකුඩා. තදනතනා" "යමක් අනිත්‍යද එය දුකයි. යමක් දුක් සහිතද එය අනාත්මයි". කෙටියෙන් දක්වෙන්නේ එමයි. ඉතින් මෙන්න මේ අනිත්‍ය දේ දුක්වන සැටිත්, දුක් සහිත දේ අනාත්ම වන සැටිත් අපි තේරුම් ගන්න බලම්. බුද්ධ දේශනාව ආගුයෙන්.

මේ අනිත්‍යතාව දුකක් වන්නේ මක්නිසාද? මේ අනිත්‍යවූ දේ අපි උපාදාත වශයෙන් අල්ල ගන්න නිසයි. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් දීල තියෙනවා. ගගක් පිළිබඳ උපමාව - නදී උපමාව. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහජෙනී, පර්වතයෙන් ගාල බස්නා වේගයෙන් ගලන ජලධාරා ඇති බොහෝ දුර යන ගගක් දෙපසේ තියෙනවා කසපුරු, කුස පුරු, බුස්, තණ පුරු. ර්ලගට තවත් ගස්. ඒ හැම එකක්ම ගගට නැමිලා තියෙන්නේ. මේ ගැළ වේගයෙන් ගසා ගෙන යන මනුෂ්‍යයෙක් අර කස පුරු, කුස පුරු, ඒවා අල්ලනවා. ගස්වල අතු අල්ලනවා. ඒ අල්ලන හැම එකක්ම කුඩිලා බිඳිලා යනවා. මේ මනුෂ්‍යයා ඒක නිසා ව්‍යසනයට දුකට පත් වෙනවා. අන්න ඒ උපමාවන් අපට හිතාගන්න තියෙන්නේ මේ ජීව ග්‍රෝතය ගාලගෙන යන අනිත්‍ය ස්වභාවය ගැන නොතකා නිත්‍ය වශයෙන් ග්‍රහණය කිරීම තුළින් නොයෙක් කම්පන වලට පත්වන බවයි. දන් අපි දන්නවා විශේෂයෙන්ම ඔය කුස තණ පුරුක් ඇල්ලවාත් ඒ පුරු ගිලිහිලා යන්න

කළින් සමහරවිට අතත් කුපෙන්න පුළුවන්. අන්න ඒ විධියේ ව්‍යසන වලට පත් වන්න පුළුවන් කියල ප්‍රකාශ කළා.

මේ ග්‍රහණය කරන ආකාරයන්, කොඨාමද ග්‍රහණය කරන්නේ කියන කාරණයන්, බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. රුපය ආත්මය වශයෙන් දකිනවා. ආත්මය රුප සහිත දෙයක් හැරියට සළකනවා. ආත්මය තුළ රුපය තියෙනවා කියා හිතා ගන්නවා. රුපය තුළ ආත්මය තියෙනවා කියා හිතා ගන්නවා. මිය හතර ආකාරයකින් ග්‍රහණය කර ගන්නවා. ඒ වගේම වේදනාව, සංඛාව, සංස්කාර, විශ්වාසය කියන අන්න ඒ උපාදාන අල්ලා ගැනීමේ කුම හතරක් දක්වලා තියෙනවා. අතහරන්න අකමුති බවයි එයින් පෙන්වුම් කරන්නේ. රුපය ආත්මය හැරියට ගන්නවා. ඒකට ඉඩක් නැති බව පෙනෙන කොට “නැ නැ මේ මගේ ආත්මය රුපය සහිත එකක්.” ඒකටත් ඉඩ නැතිවෙන කොට, “නැ ආත්මය තුළ රුපය තියෙන්නේ.” ඒකටත් ඉඩ නැතිවෙන කොට, රුපය තුළ ආත්මය තියෙන්නේ” මිය ආකාරයෙන් රුප උපාදාන ස්කන්ධය. අල්ගෙන්තු රුපය අතහරන්න අකමුන්තයි එතනින් පෙන්වුම් කරන්නේ. ඒ හතරම තමයි අර පාචක්කන්දයේ පහෙන් වැඩි කළාම විස්සක් වන්නේ. ඉතින් මිකට තමයි සක්කාය දිවියිය කියන්නේ. දත් සක්කාය දිවියිය කියල කියන්නේ මේ මගේ ආත්මය කියල ආත්මය හැරියට ග්‍රහණය කිරීමෙන් ඒ තුළන් හදාගන්තු දෘශ්ටි විස්ස. ඉතින් මේක ඉක්මවන්නේ සෝවාන් එලයට පත්වුනු පුද්ගලයායි. ප්‍රත්‍යක්ෂ වශයෙන් අර අනිත්‍යතාව වටහා ගත්තු තැනැත්තායි.

ඉතින් ඊළගට අනිත්‍යතාව ගැන කිවිවා වගේම අර යමක් අනිත්‍යද ඒ අනිත්‍යවූ දේ උපදාන වශයෙන් අල්ලා ගැනීමෙන් දුකට ව්‍යසනයට පත්වින තිහයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ “යදිනිවව. ත. දුකඩ්” කියල. ඊළගට ඒ දුක් සහිත දේ අනාත්ම වන සැරු ඒ අනාත්ම ස්වභාවය අනාත්ම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පින්වතන් කොනෙකුන් අහලා තියෙනවා අර පස්වග මහජුන් වහන්සේලා අර්හන්වයට පත්වුනේ “අනන්තලකඩිණ සූත්‍ර දේශනාව” අහලයි කියල. ඒන් ඉසිපතන මිගදායේ අර ඔම්බවකක්සවතන සූත්‍රය අහල අක්ෂාකොණ්ඩික්ෂා ස්වාමීන් වහන්සේ සෝවාන් එලයට පැම්ණියා. නමුත් අර අනිත් ස්වාමීන් වහන්සේලාත් ඇතුළු පස්නමම අවසානයේ අර්හත් එලයට පැම්ණියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අහල කියල කියනවා.

එපමණක් නොවේ අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පුථම වරට මේ අනාත්ම තත්ත්වය සංස්යා වහන්සේලාව ප්‍රකාශ කළා. එහෙම නැතිනම්

ලෝකයට ප්‍රකාශ කළා ඒ තුළින්. මේ විධියටයි පටන් ගන්නේ. "මහණෙනි, රුපය අනාත්මයි. ඉස්සරවෙලා ප්‍රකාශ කළා. මේ විදියටයි පටන්ගන්තේ මහණෙනි, රුපය අනාත්මයි. ඔන්න ඊළගට අනින් පැන්ත කියනවා. රුපය ආත්ම නම්, ආත්මයක් නම්, ඒක තමන්ට කරදර පිණීස පවතින්නේ තැහැ - ආබාධ පිණීස, රුපය ප්‍රපට ලෙඩි දෙන්නේ තැහැ, කොටේන් කියනොත්. රුපය ආත්ම නම්, රුපය මගේ නම්, ඒක ලෙඩි දෙන්නේ තැහැ අපට. ඒ වගේම රුපය පිළිබඳව අපේ පාලනයක් අපේ වසයේ පවත්වා ගන්න හැකියාවක් තිබෙන්න ඕනෑම." මගේ රුපය මෙසේ වේවා මගේ රුපය මෙසේ නොවේවා. "මහණෙනි, තමුන් එහෙම තත්ත්වයක් තැහැ. රුපය අනාත්ම නිසා. රුපය පිළිබඳව මගේ රුපය මෙසේ වේවා! මෙසේ නොවේවා කියලා පාලනයක්, වසයක් පවත්වා ගන්න බැහැ. ඒ වගේම රුපය අපට ලෙඩි දෙනවා. ඒ විධියටම වේදනාව සංඝාව සංස්කාර විජ්ජාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒන්තු ගැන්වූවා අර පස්චා මහතුන් වහන්සේලාට මෙක අනාත්ම බව.

ර්ලගට ඒ වෙනස්වීම, අතිතා බව, විපරිනාමය, වෙනස්වනවා, තිබුණු තත්ත්වයෙන් වෙන පැන්තකට හැරෙනවා. ඒක නිසාම ඊළගට බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණය මතුකරලා දෙනවා. "මහණෙනි, රුපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි" කිවාම "යමක් අතිතා නම් ඒ සැපද දුකුද?" දුක් සහිතයි කියලා පිළිගන්න වෙනවා. අර කලින් ක්විව කාරණා අනුව. ඊළගට යමක් අනිතා නම්, දුක් සහිත නම්, වෙනස්වන සුදා නම් ඔන්න ඊළගට ඒ අයගේ අවබෝධ ගක්තියටම ඉඩිලා අහනවා, එයට "මමය" "මාගේය" කියලා කියන්න සුදුසුදුද? ඒක දක්වන්නේ, ඒ මමය මාගේය කියන කාරණය තුන් ආකාරයකින් දක්වනවා. 'එත් මම' 'එසොහමස්මී' 'එසො මෙ අත්තා' 'එත් මම' කියලා කියන්නේ 'මෙය මාගේය' තණ්ඩාව වශයෙන් ඒක අල්ලා ගන්නවා. 'එසො භමස්මී' කියන්නේ මාන වශයෙන් 'මෙය මම වෙමි' කියලා මාන වශයෙන් අල්ල ගන්නවා. 'එසො මෙ අත්තා' දිවියි වශයෙන් 'මෙක මගේ ආත්මය' කියල. ආත්මය කියන්නේ මොකද්ද දන්තේ තැහැ. තමුන් මගේ ආත්මය මෙකයි - කියල දිවියි වශයෙන් අල්ල ගන්නවා. ඔන්න තණ්ඩා මාන දිවියි වශයෙන් ග්‍රහණය කිරීමක්. තුන් ආකාරයකට ග්‍රහණය කරනවා. ඔන්න ඔය විධියට තමයි බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණය ඉදිරිපත් කළේ. එතකාට ඒ සංසයා වහන්සේලාටම පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා ඒක සුදුසු තැහැ යමක් අනිතා නම් ඒ පාව උපාදානස්කන්ධය හැම එකක්ම අනිතා නම් ඒවා දුකට ජේතුවනවා නම් තමන් වසයේ පවත්වා ගැනීමට බැරුනම් ඒකට "මමය" 'මාගේය' කියලා කීම සුදුසු තැහැ කියල පිළිගන්න

සිද්ධවෙනවා. අන්න ඒ විධියටයි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව අවසාන වෙනකාට උනව්හන්සේලා අර්හත්වයට පත්වුනු බවයි ධර්මයේ සඳහන් වෙන්නේ.

එතකාට මන්ත අපිට පැහැදිලි වෙනවා 'යදනිවවෂ තං දුක්ඛං, යං දුක්ඛං තදනතතා' කියන එකේ ත්‍රිලක්ෂණය හර බව. යමක් අතිතා නම් එය දුකට හේතු වෙනවා දුකට හේතු වෙනව නම්, ඒ තමන්ගේ වසයේ පවත්වන්න බැර නම්, අප සැප තේ බලාපොරොත්තු වෙන්නේ. එතකාට අපේ වසයේ පවත්වා ගන්නවා කියන්නේ. අපට සැප එන ආකාරයට පවත්වා ගන්නවා. එක කරන්න බැර තිසා ඒවා ආත්ම හැටියට ගැනීම එහෙම පිටින්ම වැරදියි, කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඒ දැඡ්ටි අතහරන්න වෙනවා යම් අවස්ථාවක. ඒ දැඡ්ටි තබාගෙන බැහැ ඉදිරියට යන්න. එකයි ඔය සක්කාය දියිය ප්‍රබල එකක් කියල කියන්නේ. දීර්ස කාලයක් සංසාරයේ අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔය ආත්ම දියියියි. එක අතහරන්න අකමැන්ත තිසා තමයි හතර ආකාරයකට එකේ එල්ලා ඉන්නේ.

ඉතින් ඒවා අතහරන්නේ කොහොමද? ඔන්න ර්ලගට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර කාම රාග, රුපරාග, හවරාග, අස්මීමාන, අවධා සියලුලම නැති වන්නේ අතිතා සංඡාව තුළින් කියලා. එතකාට අපි මෙක අතිතා හැටියට දැකීමට පුරුදුවෙන්න ඕනෑ. ඒ අතිතා හැටියට දැකීමේදී බුදුරජාණන් වහන්සේ තව තොයෙකුන් විධියට මේ කාරණය පැහැදිලි කරනවා මේ අතිතාතාව. දන් ඔන්න. මේ රුප, වේදනා, සංඡා, සංස්කාර, විජ්ඝාණ කියන ඒවා හේතු ප්‍රත්‍යුම් විලින් ඇතිවෙනවා. ඒ හේතු ප්‍රත්‍යුම් අනුව සැලුකීමෙනුන් මෙවායේ අතිතා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. පාරේව්සමූප්සාද කියලා කියන්නේ 'තිසා උපන්'. පාරේව් කියලා කියන්නේ 'තිසා'. තොනිසා කිසිවක් ඇතිවන්නේ නැහැ. 'තිසා' හේතු ප්‍රත්‍යුම්ගෙන්මයි හැමදෙයක්ම ඇතිවන්නේ. තනිව හිටගන්න ශක්තියක් නැහැ එකකටවන්. අන්න ඒ විධියේ තන්ත්වයක් මේ සවය පිළිබඳව පවතින්නේ. මේ ආත්ම දැඡ්ටියට තැනක් නැතිවන්නේ එකයි. තුව්ගීන් සලකලා බලනකාට, මනසිකාරයට ගොදුරු කරනකාට, හැම එකකම යටින් තියෙනවා හේතු ප්‍රත්‍යුම්ගෙන් තොරව කිසිවක් හටගන්නේ නැහැ.

අන්න ඒ කාරණය - එතනදී රුපයට හේතුව දක්වනවා, රුපයට හේතු ප්‍රත්‍යුම් හැටියට දක්වන්නේ සතර මහා හුතයින් කියලා කියන - මේ පින්වතුන් දන්නවා - පයිවි, ආපො, තේරො, වායො. පයිවි කියන කොට

අපිට සාමාන්‍යයෙන් මතක් වන්නේ ගලක් පර්වතයක් වැනි දෙයක්. ආපා කියල කියනකාට ජලයක් මතු වෙනවා - ජලය පිළිබඳ අදහස්. ලිඛික් සාරුයක් වගේ. තේරු කියන කොට මහින්නක්. වායෝ කියන කොට කුණාවුවක්. එහෙම කිවිවාට මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේවා තතිව පවතින්නේ නැති අදුනගන්න බැරිවිධියේ මහා භූත ධර්ම හතරක් කියලා. මේවා එකටයි පවතින්නේ. එතකාට මේවායේ අඩුවැඩිවීම් අනුව තමයි අපි මේවාට පයිනි ආපා ආදි වශයෙන් තම් දිලා තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂවතා අවස්ථාවක් තිබෙනවා. අර කුඩා දරුවකුට යමක් තේරුම් කරනකාට රුප ඇදාලා තේරුම් කරන්නා වගේ නමුත් අවබෝධය එනවිට ඒ රුප අනවශ්‍ය වගේ යම් කෙනෙකුට මේවා ප්‍රත්‍යක්ෂ වනකාට, අවබෝධ වනවිට අන්න මහා භූතර්ම තේරුම් ගන්න බැරි විධියේ සියුම් ආකාරයකින් පවතින දේවල් හැරියට වැටහෙනවා. ඉතින් ඒ මහා භූත ධර්ම උපමාවකට කිවිවාත් අයිස් කුටියට අත ගැහුවාම ඒක සණ නිසා සමහරවිට ඒක ගලක් වගේ දෙයක් කියලා හිතේවි. නමුත් ඒක දියවෙන කොට වතුර, තවත් ඒක උණුවෙනකාට වාෂ්ප. ඔය විධියට භුමදේකම තිරන්තරයෙන් වෙනස් වන ස්වභාවයක් තියෙනවා. අපි ඒක අමතක කරලා අපි මේ රුපය දැඩිව අල්ලා ගන්නවා. අපේ ගැරුරයන් අපි තොදුනුවත්වම වගේ දිරාපත් වෙනවා. නමුත් අපි 'මගේ රුපය, මගේ රුපය' කියලා ඒ ඒ අවස්ථාවල ජායාරුප ගන්නවා විතරක් තොවී මේවා මෙය මාගේ කියලා ගුහණය කරලා තොදු ගෙන අර මෙන්වය තහවුරු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ රුපය. අනික් ජ්‍යාන් එහෙම තමයි.

බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අර කළින් කියාපු උපමා වලින් පෙන්නුම් කරන්නේ ඇත්තට පෙනෙන ආකාරයයි, දාෂ්ටිය කියලා කියන්නේ. පෙන්පිඩ ඇත්තට පෙනෙන ආකාරය අනුව ඒක අල්ලා ගැනීම. කිවිවුවෙලා බැළුවේ නැහු. කිවිවු වෙලා බැළුවෙන් - එතන අර සුදුපාට ගලක්වගේ දෙයක් ජ්‍යාන්නේ, නමුත් අන්තිමට ඒක එහෙම එකක් තොවයි. වේදනාව දිය බුඩුලක්. ඔය ආදි උපමා වලින් දක්වාවේ, කිවිවුවෙලා ඇතුළට ගිහින් බෙනකාට මේක වෙන එකක්. මායාව ඒ අනින් ඉහළම සුදුම විධියේ කෙනෙක් රවවින්න සුදුවන් දෙයක්. මායාව, විෂ්ජාව කෙනෙක් රවවින්නටම තිබෙන දෙයක්. ඒ විශ්ජාණය.

මන්න ඔය විධියට එතකාට බුදුරජාණන් වහන්සේ දැන් මෙතන රුපයට කිවිවා හේතු ප්‍රත්‍ය සතර මහා භූතයින් කියලා. වේදනාවට හේතු ප්‍රත්‍ය භැරියට දක්වන්නේ ස්ථර්යයයි. ස්ථර්යය, කෙනෙක් මේ ස්ථර්යය ගැන මෙනෙහි තොකර වේදනාව දැඩිව අල්ලා ගන්නවා. නමුත් වේදනාවට

යටින් තියෙන්නේ ස්පර්ශයයයි. එක් එක් සියුම් ස්පර්ශය කුලින් මේ වේදනාව ශිසුයෙන් වෙනස්වෙවී යනවා. නමුත් එක මහයිකාරයට අභ්‍යවෙන්නේ නැහු, සාමාන්‍ය පුද්ගලයාගේ. මේ මගේ වේදනාව කියලා අල්ලා ගන්නවා එකක් හැරියට. නමුත් එක තුවෙන් සමාධිමත් සිතින් බලන කොට මේ එක් එක් ස්පර්ශය නිසා එක් එක් වේදනාවන් ඇතිවෙනවා. ඒ ඒ ස්පර්ශය නැතිවන විට ඒ ඒ වේදනා නැතිවී යනවා. එතකාට වේදනාවට ප්‍රත්‍යය හැරියට දක්වන්නේ ස්පර්ශයයයි.

සංඳාවටත් හේතුව ප්‍රත්‍යය හැරියට දක්වන්නේ ඒත් ස්පර්ශයයයි. දන් ඇත පෙනෙන මිරුවක් ඒ අර මිරුව පෙනෙන්නේ යම් ස්ථානයක ඉදලා කෙරෙන ඒ ස්පර්ශය නිසා බව තෝරුම් තොගෙන එක මස්සේ දුවනවා මුවා. මුවා දුවනවා පමණක් තොවයි සාමාන්‍ය ලේකයා මය ගන්න දර්ශන හැම එකක්ම අප තෝරුම් ගන්න ඕනෑම, බුදුරජාණන් වහන්සේගේ වවනයට අනුව හැම සංඳාවක්ම මිරුවක්.

ර්මගට ඒ වගේම තමයි සංස්කාර. ඒවටත් හේතු ප්‍රත්‍යය හැරියට දක්වන්නේ ස්පර්ශයමයි. සංස්කාර, අපි මේ වෙතනා ආදි වශයෙන් සිතින් කරන සකස් කිරීම්. ඒවාන් යම් ස්පර්ශයක් - සිතට එන ස්පර්ශයක් අනුවයි ඒවා. ඉතින් එකත් අර ග්‍රහණය කරනවා. කෙසෙල් කළක් වගේ 'එකක්' හැරියට ගන්නවා. පතුරු ගොඩික් විතරයි එතුන්. වෙතනා ආදිය බලනකාට පතුරු ගොඩික් විතරයි.

ර්මගට ඔක්කොම වඩා පුද්ම දේ තමයි විශ්වාණය. අන්න එතුනිදී තමයි බොහෝ දෙනා හිරවෙන්නේ. මේ විශ්වාණයට හේතු ප්‍රත්‍යය හැරියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ - නාමරුපය - ඔන්න මේ කාරණය පිළිබඳ බොහෝ දෙනා තුළ වැරදි අදහසක් තියනවා. දන් මේ සියල්ලම තැනුම් ඇතුම් පින්වත්ත් දන්නවා ඇති පට්ටිවසමූප්‍රාද ධර්මයේ අංග දොළහක් තිබෙන බව. අවිශ්චාවන් පටන් ගෙන දුක දක්වා අං දොළහක් තිබෙනවා. මේ අං අතර විශ්වාණයන් නාමරුපයන් අතර අනෙක්නා ප්‍රත්‍යය සම්බන්ධතාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ "විශ්වාණ පවතියා නාමරුපං - නාම රුප පවතියා විශ්වාණං" විශ්වාණය නිසා නාමරුපය පවතිවනවා. නාමරුපය නිසා විශ්වාණය පවතිනවා කියලා. පට්ටිව සමූප්‍රාද විග්‍රහයේ අනෙක්නා ප්‍රත්‍යය වශයෙන් තිබෙනවා එතන පැහැදිලිවම්. නමුත් ඇතුම් කෙනෙක් පාව උපාදානස්කන්දය විග්‍රහ කිරීමේදී එක පටලවා ගන්නවා මේ නාම රුපයන් එක්ක. දන් බොහෝ උග්‍රත්වයේ විග්‍රහ කිරීම් නාමරුපය තෝරුම් කරන්න ගිහිල්ලා නාමරුපයේ රුපය කියලා කියන්නේ රුප

උපාදානස්කෘතියයි. නාම කියලා කියන්නේ අර අතින් වේදනා, සංඛා, සංස්කාර, විජ්‍යාණ හතරම දානවා නාමය හැටියට. නමුත් ඒක අවුල්කර ගැනීලෙක්. පාච උපාදාන ස්කන්ධ විග්‍රහයන්, පටිවිසුම්ප්‍රසාද විග්‍රහයන් පටලවා ගැනීමෙකිනුයි ඒ විධියට කෙනෙක් කළුපනා කරන්නේ.

මොකද, බුද්ධ දේශනාවේ පැහැදිලිවම තිබෙනවා විජ්‍යාණයට ප්‍රත්‍යුවන්නේ නාමරූපය. අන්න එතන තමා ගැඹුරුම එක. ඒ නාමරූපය පටිවිවසමුප්‍රසාද ධර්මයට අනුව - නාමරූපය තුළින් තමයි රේඛට සළායනනය හැටියට බෙදිලා යන්නේ. සළායනන කියලා කියන්නේ පින්වතුනි, ඒක ධර්මයේ දක්වා තිබෙන්නේ - කොට්ඨාම විජ්‍යාණ හයක් හැටියට. තිකම් විජ්‍යාණයක් තැහැ. වක්තු විජ්‍යාණ, සෞත විජ්‍යාණ, සාම විජ්‍යාණය, ජ්වලා විජ්‍යාණ, කාය විජ්‍යාණ, මතො විජ්‍යාණ කියලා විජ්‍යාණ හයක් තිබෙනවා. ඇසු, කණ, තාසය, දිව, කය, මත කියන ඒ අපි ඉනදිය කියලා ගන්න ඒවා. ඒවායේ විජ්‍යාණය තැන්පත් වෙලා තැහැ. බුදුරජාන් වහන්සේ දක්වන්නේ පටිවිවසමුප්‍රසාද ධර්මයට අනුව විජ්‍යාණයන් ජේතු ප්‍රත්‍යෙන්ගෙන් ඇතිවන එකක්. “අභ්‍යනු පවතියා තත්ත්ව විජ්‍යාණයය සමඟවා” ප්‍රත්‍යෙන්ගෙන් තොරව විජ්‍යාණයක් හටගන්නේ තැහැ කියනවා. එතන තමා ගැඹුරුම දේ. එතකොට ඒ වගේම බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා ‘අය’ හිකුවට පටිව විජ්‍යාණ සමෙහාති’ දෙකක් තිසයි විජ්‍යාණය ඇති වන්නේ. මොකදද දෙක, ඇසයි රුපයයි. ඇසයි රුපයයි තිසා වක්තු විජ්‍යාණය ඇතිවෙනවා. කණයි ගබ්දයයි තිසා සෞත විජ්‍යාණය ඇතිවෙනවා. දත් මේ වවත්‍යකට කන් දෙන්නේ ඒ අවස්ථාවේ ගබ්දය ඇහෙන්නේ තැන්තම් සෞත විජ්‍යාණයක් තැහැ ඒ අවස්ථාවේ. නමුත් අපි තිතනවා කණ තිබෙන තිසා සෞත විජ්‍යාණයක් තිබෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ගිනි පෙටරියේ ගින්දර කියෙනවා කියලා හිතීම වගේ. ගිනිකර ගැහුවට පස්සෙ නේ ගින්දර එන්නේ. මෙක සරිඝ්‍යාණක කය බව ඇත්ත. විජ්‍යාණය සහිත කය. නමුත් විජ්‍යාණය මතුවන්නේ හය ආකාරයකට ඒකට ප්‍රත්‍යෙ එකතු වුනාමයි. අන්න එහෙම හිතාගන්න. එතකොට ඇසත් රුපයන් තිසයි. එතනයි බොහෝ දෙනාට වරින්නේ. ඇසත් රුපයන් තිසයි වක්තු විජ්‍යාණය. කණත් ගබ්දයන් තිසයි සෞත විජ්‍යාණය. ඒ විධියට අන්තිමටම එන්නේ මතසත් මතසට අරමුණු වන ‘ධම්’ කියන ‘දෙයන්’ මතසට අරමුණු වුන කාරණයන්, ඒ දෙක එකතු වුන තැනයි මතො විජ්‍යාණය පටා ඇති වන්නේ, ඔන්න විධියේ මහා ගැඹුරු කාරණයක්.

එතකොට මෙන්න මේ දෙක කියල කියන එකම තමයි අර විජ්‍යාණය තිසා නාමරූපය පවතිනවා. නාමරූපය තිසා විජ්‍යාණය පවතිනවා.

දැන් විදර්ශනා හාවනා යෝගියා ඒ ඒ සිතට එන අරමුණු හැම එකක්ම නාම රුප හැරියටය සළකන්නේ. ඇසට එන රුපය හෝ වේච කණට එන ගබඳය හෝ වේච එතන තියෙන්නේ නාමරුප කියලා. මොකක්ද මේ 'නාමරුප'. ඔහ්න එතකොට තෝරුම් ගන්න බලනවා. නාමය කියන්නේ අපි කවුරුන් පාවිච්චී කරනවා නම කියලා. නමුත් මෙතන මේ සම්මුති නාමයක් නොවේ. මෙතන කියන්නේ - "කුමක්ද මහෙනි නාමය? වේදනා, සජ්ජා, වේතනා, එසස, මතනිකාර මෙච නාම ධරුම. එතකොට රුප හැරියට දක්වන්නේ අර කිලින් කිවිවා නේ මහා ගුත හතර දෙනා එකට අල්ලාගෙන උපාදානය කරගෙන ඇතිකර ගන්නා රුප සංඛ්‍යාවය මේ රුප කියලා කියන්නේ. එතකොට නාම රුපය කියල කියන්නේ එතනම තියෙනවා අර කැන්ම් ස්වභාවයක්. රවිටිල් ස්වභාවයක්. විජ්ජාණයට එන අරමුණේ රවිටිල් ස්වභාවය එතන නාමරුප කියන වචනයෙන් පෙන්නුම් කරන්නේ. නාමය තිවි හිට ගන්නේ තැහැ. නාමය උපකාර කරගෙන රුපය පවතිනව. රුපය උපකාර කරගෙන නාමය පවතිනව. මෙතනන් කියනව ජේතු ප්‍රත්‍ය සම්බන්ධයක්. යමක් අපි හඳුනා ගන්නේ වේදනාව සංඛ්‍යාව ඒ පිළිබඳව ඇතිවන වේතනාව ර්ලගට ඒකට මතනිකාරය යොමු කරන තැනක් තියනවා ස්පර්ශය. ඒ කාරණා ආගුයෙන් තමා අපි රුප ධර්ම පවා හඳුනාගන්නේ. ඒවායේ සනු බව ඒවායේ තද බව, බුරුල් බව, උෂණ බව, සීතල බව ආදි වචයෙන් අපි අදුනා ගන්නේ ඔහ්න ඔය කියපූ වේදනා සංඛ්‍යා වේතනා එසස මතනිකාර කියන නාම ධර්ම ආගුයෙන්. ර්ලගට ඒ අදුනා ගැනීම තුළින් අපි මෙක 'රුපයක්' කියලා ගන්නවා. හරියට අන්ධයෙක් ගිහිල්ලා මොකක හරි හැපුනාම ඒ හැපුන දෙය දෙයක් කියල ගන්නවා වගේයි. සාමාන්‍ය ලෝකයා අර සක්කාය දිවියිය තුළින් මෙක දෙයක් හැරියට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මෙතන තියෙන්නේ මේ ජායාවක් පමණයි. අපි අර කොනෙකුන් උපමාවල් පෙන්නුවා.

බුදුරජාණන් වහන්සේන්, පුණුණ මන්තානි පුතන ස්වාමීන් වහන්සේන්, ආනන්ද ස්වාමීන් වහන්සේන් පුකාශ කරලා තියෙනවා අර කන්නාඩියක් අල්ලාගෙන බලන කොටයි මේ මමය කියල කියන්න පුරුවන් වන්නේ. ඒ වගේ රුපය අල්ලාගෙනයි 'අස්මි' 'වෙමි' කියන අදහස ඇතිකරගන්නේ. ඒවාගේම වේදනා. යමිකිසි දෙයක් අල්ලා ගැනීමෙනුයි. ඒකටයි උපාදාන කියලා කියන්නේන් ඒකයි. ඒ අල්ලා ගැනීම තුළ තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම්. එතකොට ඒක හිතට වැටහෙන්නේ අර අල්ලාගැනීම තුළින්. අතහැරිය අවස්ථාවේ ඒක තැහැ. නමුත් අතහරන්න කුමති තැහැ. එතකොට ඒ අල්ලා ගැනීම තුළින් 'වෙමි' කියන අදහසක් එනවා. මිකයි ලෝකයාට කියන ලොකුම ප්‍රශ්නය. අර ඒ - දැන්ව උච්ච බල්ලාගේ උපමාව සමහර අවස්ථාවල දක්වන්නේ ඒකයි. බල්ලෙක් ඒ - දැන්ව උඩින් යනකොට

උගේම රුපයට යවවෙනවා. තවත් බල්ලක් කියලා ගොරවනවා එහෙම නැත්තම් වල්ගය වනනවා. එහෙම නැත්තම් විරින් විට සැරේ බලනවා. මේ වතුරේ තියෙන පිළිබඳ කරන ස්වභාවය නොදැන්නා තිසා. ඒ වගේම තමා විස්තාරාණයෙන් තියෙනවා පිළිබඳ කරන ස්වභාවයක්. ප්‍රත්‍යාවේක්තා නමින් හඳුන්වන්නේ. අන්න ඒ තත්ත්වය ගැන නොදැන්නා තිසා තමා ලෝකයා තමන්ට පෙනෙන දේවිල් ඒ ඒ හැටියටම තියෙනවා කියලා හිතන්නේ. නමුත් විද්‍රේශකයාට කුමකුමයෙන් පෙනෙනවා අන්න අර එවා තුළ තියෙන්නේ නාමධර්ම සම්භයකුත් රුප ධර්ම සම්භයකුත් පමණයි කියලා. ඉතින් ඔන්න ඔය කාරණයයි ඒ නාමරුප ධර්ම පිළිබඳව තියෙන්නේ.

ර්ලගට සළායතනය. අපි කළුපනා කර බලමු අපි කළින් කිවිව තේ අර පාවලපාදානස්කන්ද විග්‍රහය වෙනමයි. පරේව්වසමූප්පාද විග්‍රහය වෙනමයි කියලා. දන් මේක සම්බන්ධ කරන්නේ කොහොමද? අපි මේ දේශනාව පටන් ගත්තෙන් අර ඉපදීම දුකක් ජරාව දුකක් ආදි හැම එකේම අවසානයට බුදුරජාණන් වහන්සේ කියන ‘සැකෙවින් කියනාත් පාවලපාදාන ස්කන්ධය දුකක්’ කියන ඒ පායයෙනුයි. අන්න එතැනුවයි යන්ත තියෙන්නේ. පරේව්වසමූප්පාදය කියන්නේ හේතු ප්‍රත්‍යායත්තෙන් ඇතිවිම. හේතු ප්‍රත්‍යායත්තෙන් තිසා ඇතිවිමේ කෙළවර තමයි පාවලපාදාන ස්කන්ධය. අවසාන ප්‍රතිථිලය මේ පහකට බෙරලා යනවා. දන් මේ අන්දකීම මේ මොහොතේ - මේ පින්වත්තන් අහන බණ ටික මේ මොහොතේ, ගෙදර - දොර ඉන්න වෙළාවේ තම් වෙන විධියකට උපාදනස්කන්ද එකතුවන්න පුළුවන්. දන් මේ වෙළාවේ ආපසු ගෙවල්වලට ගියාට පස්සේ තමන්ගේ මේ මොහොත ගෙවුනේ කොහොමද කියලා හිතලා බලනකාට මේකට අදාළ රුප ටික තමයි මගේ රුප ගොඩ කියලා අල්ල ගත්තේ. මේකට අදාළ වේදනා ගොඩ තමයි මගේ වේදනා කියලා ගත්තේ. මේකට අදාළ සංඡා ගොඩ තමයි මගේ සංඡා කියලා ගත්තේ. මේකට අදාළ විස්තාරාණය තමයි මගේ විස්තාරාණය කියලා ගත්තේ. අන්න එතකාට මේක සම්පාදනය වූනේ කොතනින්ද? සළායතනය තුළයින්. අන්න එතනයි වැළැගන් වෙන්නේ. මේ සළායතන තුළයි නිෂ්පාදනය වන්නේ. අපි මේ වවතය යොදන්නේ අර්ථයක් කාවද්දන්නයි. මේක පැරුණී වවතයක් නොවේ. නමුත් සළායතනය තුළයි කොට්ඨාස කියනාත් මේ පාවලපාදානස්කන්ධය නිෂ්පාදනය වන්නේ. අන්න එතෙන්ටයි ර්ලගට අපි එන්නේ.

ඉතින් ඒක වෙන්නේ කොහොමද? අර කළින් කිවිව තේ විස්තාරාණය - ර්ට කළින් මතක්කරන්න වෙනවා මේ විස්තාරාණ - නාමරුප දෙක කියනකාට ඇයි අවිද්‍යාව, සංස්කාර ගැන හිතුවේ නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ ඔක්කාම කෙරෙන්නේ අවිද්‍යා පසුවමේ නොදැන්ම තිසා. අර බල්ලාගේ නොදැන්ම තිසා අර විධියට ග්‍රහණය කරලා නට්ට වන වනා හිටියා වගේ. මේ සක්කායදිවියෙන් බැඳුනු

පුද්ගලයා තුළ - ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකරලා තියෙන්නේ 'අවිජා නීවරණසාය හිකබව බාලසාය තණ්ඩාය සම්පූතනසාය එව්. අයා කායෝ සම්දාගතො' අවිද්‍යාවෙන් වැසුනාවූ තණ්ඩාවෙන් බැසුනාවූ මේ අශ්‍රුතවත් පෑට්ග්‍රනයාට මේ කය ලැබිලා තියෙනවා. 'ඉති අයා වෙව කායෝ බහිදාව නාමරුපා' මේ කයයි නාමරුපයයි 'ඉලේලත් ද්‍රිය' මෙන්න මේ දෙක තිසා ස්පර්ශයත් සළායතනයත් ඇතිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ කිවිවේ මොකක්ද? අවිද්‍යාවෙන් වැසිලා තණ්ඩාවෙන් බැදිලා ඉත්ත මේ සත්ත්වයාට මේ කයක් ලැබිලා තියෙනවා. මේ කයේ අර විජ්‍යාණය මතුවෙනවා. ස්පර්ශ, අර කියාපු ප්‍රත්‍යායන් ආපු හැටියේ. ර්ලැගට ඒ එක්කම අර නාමරුපය විහිදිලා යනවා ආයතන හයක් හැරියට. ඒ ආයතන හය තමයි අපි කිවිවේ දැන් මේ පිත්වත්ත් ඉන්දිය හැරියට හඳුන්වන ඒවා ආයතන වෙන්නේ ක්‍රියාකාරීත්වයක් ඇති තැනයි. ක්‍රියාකාරීත්වයක් ඇති තැනවායි තැනයි. ඉන්දිය තියෙනවා ඇහැ තියෙනවා පෙනෙන්නේ නැහැ. කණ තියෙනවා ඇහෙන්නේ නැහැ. තමුත් අන්ත අර ප්‍රත්‍යාය ඇවිල්ලා ක්‍රියාත්මක වුන වෙලාවයි අපි ආයතන කියලා කියන්නේ. මේ වක්වු ඉන්දිය තිබුනට වක්වු ආයතනය නැහැ. ආයතනය ඇති වෙන්නේ හේතු ප්‍රත්‍යායන් එක්ක සම්බන්ධ වුන තැනයි. ශිනි පෙට්ටියේ ශිනිකුර වැශ්‍ය තැනයි ශින්දර පැන තගින්නේ. අන්ත හිතාගන්න නොතේරෙනවා නම් අර හරය. ඒ විධියට තේරුම් ගන්න ඕනෑම ඕනෑම. අන්ත සළායතනයට ගෙදිලා යනවා නාමරුපය. එතකොට විජ්‍යාණය කියන මායාව තුළ අර නාමරුපය විහිදිලා යනවා.

මේ ග්‍රීරය අතිතයේ බදාගත්තු තණ්ඩාව තිසා අපිට දකින්න ඕනෑ. අහන්න ඕනෑ රස බලන්න ඕනෑ. විදින්න ඕනෑ. ඒ නොසන්සිදුනු තණ්ඩාව තිසා අර අශ්‍රුතවත් පෑට්ග්‍රනයාට මේ කය ලැබිලා තියෙනවා. මේ කයට ඔන්න නාමරුපය එකතු වෙනවා. ඒ නාමරුපය ර්ලැගට ඒක තුළින් සළායතනය ගොඩිනැගෙනවා. ඉතින් පට්ටවසම්පූජ්‍යයට තෘවලා යනවා. සළායතන තිසා එස්. 'එස් පටවා වේදනා' වේදනාව තිසා තණ්ඩාව. තණ්ඩාව තිසා උපාදානය අන්ත අන්තිමට උපාදන ස්කන්ධ පහක් ගොඩිනැගෙනවා. ඒකයි අපි කිවිවේ මේ අවස්ථාව ගැන හිතලා බලන කොට ආපසු මේකට අදාළ මගේ මේ තීවිතයේ මේ අවස්ථාව අද දින මේ මොහොත ගතවුනා කියලා කියන්න පුව්වන් වන්නේ මේ මේ රුපයක් ඒ අවස්ථාවේ තිබුණා. මේ වගේ වේදනාවක් මේ වගේ සංඛාවක් ඔය මික්කොම ගෙරිලා යනවා අන්තිමට තැන්පත් වෙනවා පාව්‍රපාදානස්කන්ධයක් හැරියට.

තමුත් මෙන්න මේක හැදෙන්නේ කොහොමද කියන එකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක මහා ගැඹුරු දේශනාවක්. මහා සළායතනතික නමින් ඇති ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ

ප・වලපාදානස්කන්ධය ගොඩනැගෙන හැටින් මේක ලිහිලායන හැටින් ගෙවිලා යන හැටින්. ඒකට යොදන විවන දෙක 'උපවය - අපවය'. උපවය කියලා කියන්නේ එක් රස්ථීම. අපවය කියලා කියන්නේ ගෙවියාම. එතකොට ප・වලපාදාන ස්කන්ධයක් ගෙවිලා යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ සූත්‍රයේ 'යථාහුත සාණ' කියන වචනයෙන්. යථාහුතස්ඛාණය කියල කියන්නේ. ඇත්ත ඇති සැටි පිළිබඳ අවබෝධය. දන් අපි තේරුම් ගත්තා යථාහුතස්ඛාණය කියල කියන්නේ අනිත්‍යතාවටයි. අනිත්‍යතා දර්ශනයටයි, යථාහුතස්ඛාණය කියල කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම කියන්නේ අනිත්‍යතා දර්ශනයටයි. ඒකමයි අර විධියේ උපමා බුදුරජාණන් වහන්සේ දුන්නේ. එතකොට දන් මෙතුනී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා යම්කෙනෙක් මේ ප・වලපාදානස්කන්ධය ගොඩනාගා ගත්තේ කොහොමද කියලා දක්වන්නේ අර සංඟයන්නය ත්‍රියාත්මකවීමේදී මේ පින්වත්න් දන්නවා ඒකට අදාළ දේවල් තමා ඇසි, රුපය, රේලුගට ඇසි පිළිබඳ විස්ඨාණය, රේලුගට ඒ ඇසින් රුපයන් විස්ඨාණයන් එකතුවූන තැන ස්පර්ශය රේලුගට ස්පර්ශය තිසා වේදයිතයන් එනවා. ඔහුන් ඔය කියන කාරණ හැම එකක්ම යථාහුත වශයෙන් ඒවායේ අනිත්‍ය ස්වභාවය නොදැනා නිසා කෙනෙකුට උපාදාන ස්කන්ධයක් ගොඩනැගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මොහොතක් මොහොතක් පාසා මේක පිළිබඳ අනිත්‍යතාව ගැන අවබෝධයෙන් සිටින කෙතාට ඒවා එකතු වන්නේ තැහැ. ප・වලපාදානස්කන්ධය ගෙවී යාමට උපකාර වෙනවා එතකොට අනිත්‍යතා දර්ශනය. අනිත්‍යතා දර්ශනය, යථාහුත දර්ශනය නොමැතිව මමය මාගේ කියලා නිත්‍ය සංඳාවෙන් ගුහනය කරන අවස්ථාවේ අන්ත ප・වලපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා. නිර්ණතරයෙන්ම අනිත්‍ය සංඳාව ඇත්තිව ඉන්නකොට අරවා එතන එතනම ඉවරයි. එතන එතනම ඉවරයි. ඒවා ගොඩනැගෙන්නේ එකතු වෙන්නේ තැහැ. ඒකයි එතන ප්‍රකාශ කරන්නේ.

ඔන්න රේලුගට ඒ කාරණය වඩාත් පැහැදිලි වන ගැෂ්‍රිතම සූත්‍රයක් කියනවා. ඒ සූත්‍රය 'අනිවතා සූත්‍රය' තමින් හඳුන්වනවා. මහ පුදුම විධියට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව ප්‍රකාශ කරන්නේ. ඇතුම් කෙනෙකුට ඒක අභනකොට පවා අනිත්‍යතා කියන සමාධියට වැවෙන බව ප්‍රකාශ කරනව. "මහණෙනී, ඇසි අනිත්‍යය වෙනස්වන සූත්‍රයි. අන්‍යාකාරයකට පත්වන සූත්‍රයි. රුපය අනිත්‍යයි, වෙනස්වන සූත්‍රයි. අන්‍යාකාරයකට පත්වන සූත්‍රයි. රේලුගට මෙන්න මේ දෙකම ඒ විධියට අනිත්‍යයි. රේලුගට ඒවා නිසා ඇත්තිවන වක්වූ විස්ඨාණය. එතකොට ඇසින් රුපයන් එකතුවූන තැන යම් වක්වූ විස්ඨාණයක් ඇත්තිවනවාද ඒකත් අනිත්‍යයි. අන්‍යාකාරයකට පත්වනවා. වෙනස්වන සූත්‍රයි. රේලුගට ඒවා නිසා ඇත්තිවන වක්වූ විස්ඨාණය. එතකොට ඇසින් රුපයන් එකතුවූන තැන යම් වක්වූ විස්ඨාණයක් ඇත්තිවනවාද

ඒකත් අනිත්‍යයි. අනාජාකාරයකට පත්වනවා. වෙනස්වන සුළුයි. ර්ලගට බුදුරජාණන් වහන්සේ යංසය වහන්සේලාට ප්‍රකාශ කරනවා යම් හේතුවක් ප්‍රත්‍යායක් නිසා විශ්වාසය ඇතිවිනාද ඒ හේතු ප්‍රත්‍යාය අනිත්‍යයි. එතකොට කොහොමද විශ්වාසය නිත්‍ය වන්නේ? යමක් හටගන්තු හේතු ප්‍රත්‍යාය අනිත්‍ය නම් විශ්වාසය නිත්‍යයි කියලා ගන්ත නිසා. එතකොට ඇෂ්ට් අනිත්‍යයි ඒ කියන්නේ නිතරම සැලෙන සුළුයි. නිරන්තරයෙන් බිඳීලා යන සුළුයි. රුපයනුත් එහෙමයි. නමුත් ඒවා එකතු වුනු තැන අපි විශ්වාසය කියලා අල්ල ගන්තවා. නිත්‍ය හැරියට. වක්වූ විශ්වාසය කියලා එහෙම. එතකොට යම් කෙනෙක් ඇහේ අනිත්‍යතාව එතන එතනම දකිනවා නම් රුපයන්ගේ අනිත්‍යතාව එතන එතනම දකින තත්ත්වයකට අපේ නිත පත්කර ගන්නොත් ප්‍රජාවෙන්, එතන විශ්වාසයක් නැහැ. විශ්වාසය කොහොමද නිත්‍ය වෙන්නේ?

ර්ලගට ඒ තුන එකතුවූන තැන ස්පර්ශයයි කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ඒ වක්වූ සම්ථස්සයන් අනිත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සැලෙනවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අහනවා ර්ලගට යම් හේතුන් නිසා ස්පර්ශය ඇති වුනා නම් ඒ හේතු ප්‍රත්‍යාය අනිත්‍ය නම් කොහොමද ප්‍රතිඵලය - ඒකත් මතුවන වක්වූ සම්ථස්සය නිත්‍ය වෙන්නේ. ර්ලගට වක්වූ සම්ථස්සය නිසයි වේදියිතය ඇතිවන්නේ. ඒකත් අනිත්‍යයි. වෙනස්වන සුළුයි. ඒකත් සැලෙන සුළුයි. නමුත් ලෝකයා ඒ වේදියිතයන් වේදනාවත් නිත්‍ය හැරියට සලකනවා. ඔන්න ඔය විධියට පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා මේ සළායතනයේ - තිෂපාදනාගාරයේ - හැම පියවරක්ම සැලෙන සුළුයි වෙනස්වන සුළුයි. වෙනස් ආකාරයකට පත්වන සුළුයි. නමුත් අවිද්‍යාවෙන් වැශ්‍යා, තෘණාවෙන් බැශ්‍යා පුද්ගලයා ඒ අනිත්‍යතාව දකින්න අයමත්ව නිත්‍ය යැඹාවෙන් සහ යැඹාවෙන් ඒවා ගුහණය කරනවා.

අන්න ඒක තමා අර විදර්ශකයා පිළිබඳව කියනකොට රාඛ යංඡාව. මේ සනය බිඳෙන අවස්ථාවක් තිබෙනවා. ඒ බිඳෙන්න උපකාරවන්නේ නාමරුපය පිළිබඳ අවබෝධයයි. නාම රුපය පිළිබඳ අවබෝධයෙන්. දත් අර බල්ලා අර විධියට ඒදන්ඩ උඩ ඉදගෙන වල්ගය වන වනා ඉන්න අවස්ථාවේද විකකටවත් හිතුවාත් මේ මගේම ණායාවය කියලා ඒ වැඩි තවත්තලා ඉවත්වෙලා යනවා තේ. අන්න ඒ වගේ මේ නාමරුපය පිළිබඳ අවබෝධය ගැශ්‍යාරට යන්න යන්න එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනව නාමරුපය හරියට අවබෝධ කරගන්නොත් විශ්වාසය එතනම තිරුද්ධ වෙනවා කියලා. ඒ කිවිවේ ඒකයි.

මේවාට උපකාර වන වික ඔන්න ර්ලගට අපි කියන්නේ. 'සංස්කාර'.

මෙක මේ ධර්මයේ තිබෙන ගැඹුරුම පදයක්, සංස්කාර. මේ අපි කවුරුත් සංස්කාර කියල කියනවා. ඔය මරණ දැන්වීම්වලත් සියලු සංස්කරයන් අතිත්තය කියනවා. නමුත් සංස්කාර මොකක්ද කියලවත් දත්තේ නැහු. ඉතින් සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය අපට හිතාගන්තා පුරුවන් යමක් මවලා පාන්න උපකාර වන දේවල්. රචිති ස්වරුපයේ දේවල්. ඔය නාට්‍යවල එහෙම, නාට්‍යවල පමණක් නොවේ දත් තම් මහා මාර්ගයෙන් එක කෙරෙනවා. කෙනෙක් රචිති උපකාරවන නොයෙකුත් විධියේ ර වචිති, මායාකාරයා විෂ්ඨාකාරයා, කරන්නෙන් ඒ විධියේ දේවල්. නාට්‍යකාරයා කරන්නෙන් ඒ විදියේ දෙයක්. නළගනක් විදිකාවට එන්න කළින් කොට්ඨර සැරසිලි දාලද එවත්තේ. අන්න එවාට අතිතයේ ඉදාළා කියනවා අංග සංස්කාර' කියලා. පාට ගාලා නොයෙකුත් විධියේ දේවල් ඔන්න ඔය සංස්කාර කියන පදයේ තියනවා. කෘතිම ස්වරුපයක්. රචිති ස්වරුපයක්. සත්‍යයෙන් ඇත්වුනු ස්වරුපයක්. එක නිසා තමයි දත් පින්වතුන්ට එකතුකර ගන්න පුරුවන් අවිද්‍යාව, නොදන්ම නිසා අපි සංස්කාර ඇතිකර ගන්නවා. ඒ නොදනිම නිසා. අන්ධකාරය තුළ කෙනෙක් කොයි තරම් මූලාචකට පත්වෙනවද. මහකාලිර රාත්‍රියක සොහොන් පිටිවතියක් ලගින් යනකාට එන සිතුවිලි කොයි විධියේ දේවලද? අන්තිමට බලනකාට ආලෝකය ආව හැරියේ තේරෙනවා මේ බොරු මේ එහෙම - පිටින්ම මම ඇතිකරගන්නු මතිපුම ප්‍රාන්තියක් පමණයි. ඇත්ත දෙයක් නෑ මෙතන. ඒ විධියේ තමයි ලෝකයාත්. අවිදා මහා සං අන්ධකාරයේ ඉන්න ලෝකයාත් සිත තුළින් මවා ගන්නවා යම් මැවිම් සමුහයක්. එක තමා ඒ සංස්කාර ව්‍යවහාර තේරුම. පටිව්වසුම්ප්‍රාදයේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මොනවද සංස්කාර? තුන් ආකාරයකින් දක්වනවා. සංස්කාර තුන් වර්ගයක් තියෙනවා. කාය සංස්කාර වැව සංස්කාර විත්ත සංස්කාර. මේ සකස් කිරීම් කිහිපා සිතෙන් කරනවා ව්‍යවහාරයන් කරනවා. සිතෙන් කරනව කියන්නේ වේදනා සංඳා ආදියන් භදා ගන්නවා. වේදනා සංඳා ආදියන් වාත්තු කරගන්නවා. කයින් ඇතිකරන සංස්කරණ, ව්‍යවහාරයන් ඇතිකරන සංස්කරණ. සිතෙන් ඇති කරන සංස්කරණ. දත් විකකට හිතලා බලන්න විෂ්ඨා දක්මක් ඇතිවනකාට ඒ මිතිහා කරන්නේ රචිතිලක්. විදිකාව උඩ්. නමුත් ඒ බලන අය කට ඇරෝන බලන්නේ මොකද ඒ රචිතිවලට ර වචිලා. ඒ කයින් කරන සංස්කරණ. එහෙම නැත්තම් නළගනක් කරන තැනත්‍ය ආදිය අහිරුපන නාට්‍ය ආදිය එවා තුළින් හිතින් මවා ගන්නවා. එවා භා සම්බන්ධ ව්‍යවහාර සත්‍යය ගන්නවා. එවා පිළිබඳ වේදනා සංඳා වැරදි විධියට ගුහණය කරනවා. ඔන්න ඔය සංස්කරණ.

එතකාට මෙන්න මේ සංස්කරණ වලින් පෝෂණය කරගන්නු එක්තරා විධියක රැගපැලුමක් එහෙම නැත්තම් දෙපිලක් වෙලා බෙදිලා කරන තරගයක් වැනි දෙයක් තමයි මේ පැවැත්ම කියලා කියන්නේ. එකයි විශ්වාසයයි

නාමරුපයයි අතර. තවත් විධියකින් කියනවා නම් දියපූලියක් වගේ. දියපූලියක් හැදෙන්නේ කොහොමද? මොනයම් හේතුවක් නීසා හෝ දියවැළක් ගලාගෙන යන ගණින් වෙන්වෙලා ඉස්සරහට යන්න බලනවා. ඉස්සරහට යන්න බැරවුනාම හැරෙන්න සිද්ධ වෙනවා. වටරවුමේ කරකුවෙන කොට ර්ලගට එතන කුමකුමයෙන් කුමකුමයෙන් වතුයක් වගේ හැදෙනවා. රවුමක් වගේ. ඒ රවුමේ පළුදෙකක්. දැන් හිතාගන්න පුළුවන්. අර විජ්ඝාණ පළුවයි හැරිලා එතකොට තියන නාමරුප පළුවයි. අන්න අර කියාපු පිළිබැඳුවම තමයි. එතකොට ඒ පළුදෙක තමයි අන්තිමට වතුයක් වෙලා දියපූලියක් වුනාට පස්සේ ර්ලගට එකට අපි නමක් දමනවා කෙනෙකුගේ නමක් හැරියට පුද්ගලයෙකු හැරියට. මේ හවයේ සන්නයෙක් හැරියට අපි සලකන ඒ හැම එකක්ම විජ්ඝාණයත් නාමරුපයත් අතරයි තියෙන්නේ. එක බුද්ධ වචනයයි. මහණුනි විජ්ඝාණය ප්‍රත්‍යායන් නාමරුපය ඇතිවෙනවා. නාමරුප ප්‍රත්‍යායන් විජ්ඝාණය ඇතිවෙනවා. මෙන්න මේ දෙක අතරයි ඉපදීම මැරිම දිරිම තුවත් ඉපදීම ආදි මේ සියලුම සංකල්ප විතරක ආදිය මේ හැම එකක්ම තියෙන්නේ මෙන්න මේ දෙක අතරයි කියලා බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා.

එතකොට මේ විජ්ඝාණයත් නාමරුපත් අතර තියන ඒ කරකුවිල්ලේ අවසාන ප්‍රතිථිලයක් වශයෙන් එක සලායනය තුළින් විහිදිලා යනවා. ආයතන ක්‍රියාත්මක වන්නෙත් අර අවිද්‍යාව තුළයි. මෙක් අනිත්‍යතාව තොදුකිම නීසා ඇපත් තිත්‍යයි කියල ගන්නවා. රුපයත් තිත්‍යයි කියල ගන්නවා. ඒ දෙක එකතු වුනාහම ඇතිකර ගන්නා විජ්ඝාණයත් තිත්‍යයි කියල ගන්නවා. එක තුළ ඇතිවන ස්පර්ශයත් තිත්‍යයි කියල ගන්නවා. ඒ ස්පර්ශය නීසා ඇතිවන වෛද්‍යනාවන් තිත්‍යයි කියල ගන්නවා. අන්න එහෙම ගත්තු අවස්ථාවේ අන්තිමට ප්‍රතිථිලයක් වශයෙන් මෙක බේරිලා බේරිලා ගිහිල්ලා මේ මගේ රුප ගොඩයි, මේ මගේ වෛද්‍යනා ගොඩයි, මේ මගේ සංස්කාර ගොඩයි, මේ මගේ සංඡ්කාර ගොඩයි, මේ මගේ විජ්ඝාණ ගොඩයි, කියල පාවලපාදානස්කන්ධයක් ඇති වෙනවා.

මෙන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අර නාමරුපය ඇතුළට අර විධියට පාවලපාදානස්කන්ධය දාන්න බැහැ. නමුත් විජ්ඝාණයත් නාමරුපයත් අතර කෙරෙන - පටිව්වසමුෂ්පාද විග්‍රහය අනුව කෙරෙන - ඒ සම්බන්ධය ඔවුනොවුන් අතර කෙරෙන තරගයේ ප්‍රතිථිලයක් වශයෙන් තමයි අවසානයේ අපි අර පාවලපාදානස්කන්ධයක් ගොඩනගන්නේ. අන්න බුදුරජාණන්වහන්සේ පෙන්තුවා එතකොට ජොතුප්‍රත්‍ය පිළිබඳ අවබෝධයත් එකට උපකාරවන මනසිකාරය මෙහෙති කිරීම නීරන්තරයෙන් මෙහෙති කිරීම තුළින් මේ නාමරුප ධර්මයන්ගේ යථාස්ථාවය වටහා ගත්තු අවස්ථාවේ විජ්ඝාණය එතනම නීරද්ධ වෙනවා. විජ්ඝාණය කියන මායාවේ ඇතුළේ පැන්ත් දක්කහම එතන මායාවක් නැහැ. අන්න

ඒ වගේ තමයි විජ්‍යාණය මායාවක් තම්, ඒක සත්‍ය දෙයක් නොවේ නම් ඒක යථා ස්වභාවය ප්‍රඥාවේ ආලෝකයෙන් මතුවුන අවස්ථාවේ ඒක තිරුද්ධ වෙනවා. නමුත් ඒකටයි ලෝකයා බය. ඒකටයි ලෝකයා බය. තැවැන්ම කියලා ගන්නේ ඒකයි. අන්න එතනයි. නමුත් ඒකමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිවන හැටියට. ඉපදීම දුකක් තම් ඉපදීම තැතිවුන තැන ඒක ආයි ලෝකයක් නොවේ. ඉපදීම තැතිවුනේ මෙතනමයි. ඉපදීම කියලා ගන්නේ අන්න අර කියාපු දෙකේ වුරුදී දියපූලිය තිසාමයි. එතකාට ඒක තතරවුන තැනයි අපි මේ නිවන කියලා කියන්නේ. ඒක අවසාන ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් අර බුදුරජාණන් වහන්සේ පාවලපාදානස්කන්දය කියල කියන්නේ මෙක තතිකර දුකක්. මේ පැවැත්ම දුකක් කියල කිවේ අර දෙකේ සට්ටනයම - එහි ප්‍රතිඵලය දුකක්. එතකාට ඒක සංසිද්ධන්නේ අවබෝධය තුළිනුයි. අන්න ඒ අවබෝධය කර යන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ අද වැනි ද්‍රව්‍යක ධම්මුකක්පාවතනන සූතුයෙන් ලෝකයාට ඉදිරිපත් කළේ.

එතකාට අර හවයට ඇශ්‍රම් කළ දෙවියන් බුහ්මයින් පවා වෙවිලා ගියේ, අර මෘගරාජයාගේ ගබායට අනෙක් වනසපතුන් වගේ වෙවිල වෙවිලා ගියේ, ලෝකයා තුළ තියෙන හට ත්‍යැණිලාව තිසයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න පසුබට විනෙන් ලෝහකමකින්, මසුරුකමකින් නොවේ. මෙක කොහොමද ලෝකයා තේරුම් ගන්නේ කියලයි.

මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනෑ මේ වගේ ද්‍රව්‍යක මෙන්න මේ ගැහුරු ධර්මය තේරුම් ගන්න. වැයම් කරන්ව ඕනෑ. මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම්. හටයේ ඉන්න තම් කුමැති මේ කිහිවක් අවශ්‍ය නැහු. එව්වරයි කියන්න තියෙන්නේ.

එතකාට මෙතෙක් මේ ඉදිරිපත් කළ ධර්මදේශනාවෙන් මේ පින්වතුන්ට යම් විද්‍රේශනාත්මක අවබෝධයක් ඇැතිවුනා තම් තමතමන්ගේ බණ හාවනාවට ඒක උපකාර කර ගනිමන් මේ බුද්ධිත්පාද කාලය ඉතාමත් දුර්ලහ අවස්ථාවක්. සයරින් මිදීමට මේ අවස්ථාවෙන් ප්‍රතිඵල ගැනීමට උන්දු වනවා ඇති කියා බලාපොරොත්තු වෙනවා. මේ කුසල ගක්තිය මෙතෙක් මේ රක්ක සිලය කළ හාවනාව මේ ඇසු බණ තමන්ගේ මේ ජීවිතය තුළ දීම සේවාන් සකඳාගාමී අනාගාමී අර්හන් කියන මාර්ගලු ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට උපනිග්‍රය වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ හටයේ යම්තාක් සත්ත්ව කෙනෙක් සිටිනවා තම් දිව්‍ය බුහ්මයින් ඇතුළු ධර්ම දේශනාමය, ධර්මග්‍රුවණමය, කුසලය අනුමෝදන් වීමට, ඒ හැම කෙනෙක්ම අනුමෝදන්වීම තුළින් උතුම් අමා මහ නිවනින් සැනසෙනවා කියා ප්‍රාර්ථනා කරගන්න. මේ ගාර්යා කියන්න.

“එතතාවතාව අමෙහුහි .....”



38 වන දේශනය



## 38 වන දේශනය (පහත කණුව ධම් දේශන අංක 113)

“නමො තස්ස හගවනො අරහතො හමමා සම්බුද්ධස්ස”

පක්කාදනො දුද්ධවිරෝ හමයම් - (ඉති ධතියා ගොපො)

අනුතිරේ මහියා සමානවායා

ජනනා කුටී ආහිනො ගිනි

අථ වෙ පත්‍රයසි පවසා දෙව

අක්කාධනො විගනවිලො හමයම් - (ඉති හගවා)

අනුතිරේ මහියෙකරනතිවායා

විවා කුටී නිබුතානො ගිනි

අථ වෙ පත්‍රයසි පවසා දෙව

- ධතිය සු. සුතා නිපාත.

සැදහැවත් පින්වතැනි,

ධනසම්පත්තිය නිසා ඇතිවන මාන්තය ධර්මයේ හඳුන්වලා තියෙන්නේ හෝගමදය තමිනුයි. හෝග මදයෙන් මත්වූනාම කෙනෙකුට ලේකය සුරක්ෂිත තැනක් හැටියටයි ජේන්නේ. ඔහුම උපදුවයක් හවහෝග සම්පත්තිය තුළින් ජයගන්න පුර්වන්ය කියන සර්වෘහවාදී දැඡ්ටියකට පවා කෙනෙක් තැමුරු වෙනවා. ඒ වගේ දැඡ්ටියක් ගන්තු මහා ධතිවත් ගේපාල ගව හිමියකුට බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කළ අහියෝගයක් සුතා නිපාතය නමුති ධර්ම ගුන්පයේ ධතිය සුතුයේ සඳහන් වෙනවා. ඒ ධතිය සුතුයේ මුල් ගාරා දෙකකි අපි අද මාත්‍යකාව හැටියට තැබුවේ.

ධතිය කියන නම ඇති මහ ධතිවන්ත ගේපාල ගවහිමියක් තිස්දාහක විතර ගව රෙලක් ඇතිව බුද්ධ කාලයේදී විදේහ රටේ ජීවත් වුනා. ගව හිමියකුට අවුරුද්දේ හැමදාම එකතුනම ජීවත් වෙන්න ලැබෙන්නේ නැහු. ගවයින්ගේ ආහාර ප්‍රශ්නය නිසා. සාමාන්‍යයෙන් ඒ විධියේ විභාල ගවයලවල් සිටින ගව හිමියන් වර්ෂාකාලය ගංගා ආස්‍රිත උස්කීම් ප්‍රදේශයක ගතකරනවා ගවහල් ආදිය හදාගන. අතික් මාස අවෝදී ගැනීරයක හර පොකුණු තීරයක හර ගවයින්ට හොඳව තණකාල වතුර ලබාගන්න

පුරුෂන් ප්‍රදේශයක තීවත්වනවා. ඉතින් මේ ධනිය ගෝපාලයක් මහාමහී කියන ගෙ මූදට වැවෙන හරියේ එක්තරා කුඩා දුපතක වාසයේශානය හදාගෙනයි තීවත් වුනේ. අවුරුද්දේ අම්මාසයක් එහෙ ගතකළා. එළගට ඔන්න වර්ෂා කාලය එනකොට, එකට නිමිති පහළවෙනකොට, මේ ධනිය ගෝපාලයා ඒ ගංගෝරම කියන උස්ථිමකට ගිහිල්ලා ඒ ගවයිනුත් අරගෙන ගවහල් එහෙම හදාගෙන තිවාසයක් එහෙම සකස්කරගෙන ඔන්න වර්ෂා කාලයට සූදානම් වුනා. ඒ කටයුතු ඔක්කොම ඉවරවෙනකොට හතරවතින් වැහිවලාකුල් මූදන් වුනා. ඉතින් ධනිය ගෝපාලයා තමන්ගේ පිරිසට ආහාරත්, ගවයින්ට ආහාරත්, දර ගිනි ආදිය හැම එකක්ම සූදානම් නිසා බොහෝම සතුවූ සින් ඇතිව ඇදේ හන්සිවෙලා මෙන්න මේ විධියේ ප්‍රීති ගාරාවක් - උදාන ගාරාවක් - ප්‍රකාශ කළා.

පකොකාදනා දුදුධ්වීරෝ හමසමි  
අනුතිර මහියා සමානවාසො  
ඡනනා කුට් ආහිනො ගිනි  
අථ වේ පන්තියසි පවසය දෙව

මේ ගාරාව අපි සිංහලෙන් කියන්න උත්සාහ කලොත්, සිංහල කවියට තැගුවෙන්, මේ විධියට කියන්න පුරුෂන්.

බත ඇත ඉදිලා කිර ඇත	දොවලා
මහි ගං තෙර වසනෙම්	පිරිවරලා
ඇත ගෙයි වහලා ගිනි ඇත	පිඡලා
වහිනොත් වැහැපන් වැඩ ඇත	වැහැලා

බත ඇත ඉදිලා - කිර ඇත දොවලා - මහිගංතෙර වසනෙම් පිරිවරලා, ඇත ගෙයි වහලා - ගිනි ඇත පිඡලා - වහිනොත් වැහැපන් වැඩ ඇත වැහැලා. ඒ කියන්නේ 'පකොකාදනා' කියල කියන්නේ දත් ආහාර බත් එහෙම උයලා ඉවරයි. 'දුදුධ්වීරෝ' දෙනුන්ගේ කිර දොවලා ඉවරයි. එළගට 'අනුතිර මහියා සමානවාසො' මගේ සමාන අදහස් ඇති ඒ පිරිසත් එක්කයි මම වාසය කරන්නේ. 'ඡනනා කුට්' මගේ නිවස, කුටිය හොඳට සෙවිල්ලලායි තියෙන්නේ. වැස්සට හය නැහැ. 'ආහිනො ගිනි' ගිනින් දල්වලයි තියෙන්නේ. ඒ කාලයේ මේ වගේ නොවී ගින්නක් අමාරුවෙන් දල්වා ගන්නේ. ලි දෙකක් ගෙලා. එහෙම දල්වා ගන්නු ගින්න පිඡලා පිඡලා ආරක්ෂා කරගන්නවා. එතකොට ගිනින් දල්වලා ඉවරයි. මේ ඔක්කොම සතුවූ සිනින් කියන්නේ. 'ආහිනො ගිනි' එක නිසා 'අථව

පතලියසි පවසු දෙව් වහිනොත් වහින්න. වැස්ස කුමති නම් වහින්න කියන එකයි. ඔය විධියට අහියෝග ගාරාවක් නැවත නැවතන් කියමින් හිටියා. වැස්සට අහියෝගයක්. සික බුදුරජාණන් වහන්සේ උෂ්ණවනාරාමයේ ගන්ධකුටෝ ඉන්නකොට දිවක්කීන් ඒ ගාරාව ඇසුණා. රේට හේතුව සෞයලා බලනකොට පෙනුනා මේ ධනිය ගෝපාලයාටන් ඔපුගේ බිරිද්වත් මේ ගාසනයේ පැවිදිවෙලා රහන්වෙන්න තරම් හේතු සම්පත්තිය තියෙන බවත් තමන්වහන්සේ වැඩිම කරලා බර්මය දේශනා නොකළාන් රේට පසු දිවයේ මහගංචුරකට අපුවෙලා මේ දෙන්නා තැනිවෙලා මරණයට පත්වන බවත්. මේක දැකලා බුදුරජාණන් වහන්සේ අහසින් වැඩිම කරලා ඒතරම් යොදුන් ගණන් ඇත විදේහ රටේ ඒ ධනිය ගෝපාලයාගේ තිවසට ඉහළින් වැඩි ඉදගෙන පිළිතුරු ගාරාවක් වදාලා. අර ධනියගේ ගාරාවට කුපෙන හැටියට.

එ ගාරාව තමයි අපි දෙවනුවට දක්වුවේ.

අකෙකාධනා විගනතිලො හමස්  
අනුතිර මහියකරනතිවාසා  
විවා කුටී තිබුණා ගිනි  
අපි වේ පතලියසි පවසු දෙව්.

මට නැත කුරුදය, මට නැත වෙරය  
මහි ගං තෙර මම් වසනෙම් එකරිය  
ඇත ගෙය ඇරුලා ගිනි ඇත නිවලා  
වහිනොත් වැඟුපන් වැඩි ඇත වැනැලා

‘අකෙකාධනා’ කියල කියන්නේ මා තුළ කුරුදයක් නැත. ‘විගනතිලො’ බේල කියල කියන්නේ කුජ්ජය. ඒ අදහසින් දක්වන්නේ ද්වේගය තරහ කියන එක කාගේ හරි හිනේ ඇතිවිනාම ඒක ඇතුළු කුජ්ජයක් වගේ. වෙරය නැති බවයි එනන ප්‍රකාශ කරන්නේ. මා තුළ කුරුදය නැත. වෙරය නැත. රේලගට ‘අකෙකාධනා විගනතිලො හමස් අනුතිර මහියකරනතිවාසා’ මහිගත තිරයේ එක රයයි මා ගෙවන්නේ. එක රයයි වාසය කරන්නේ. රේලගට ‘විවා කුටී’ ධනිය කිවේ තමන්ගේ ගෙය හෙවිලි කරලයි කියල. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ ගෙය ඇරුලා, විවෘත කරලා, වහලක් නැහැ ගෙට. ‘තිබුණා ගිනි’ මගේ ගිනි නිවිලා. ‘අපිවේ පතලියසි’ ඉතින් කුමති නම් වැඟුපන්. වැඩික්

ඇතොත් වැඩුපන් කියල බුදුරජාණන් වහන්සේන් වැස්සට අහියෝගයක් කළා.

නමුත් මෙතන ගැඹුරු අදහසක් තියෙන්නේ. දන් අර දහිය ඇාතවන්ත නිසා දහියට තේරෙන විධියටයි ප්‍රකාශ කළේ. දන් මේ විධියේ ගාරාවල එක්තරා සාහිත්‍යමය අගයකුත් තියනවා. ඒක සම්පූර්ණයෙන් දෙන්න අමාරුයි සිංහලට නැගුවත්. බුදුරජාණන් වහන්සේගේ දේශනා ගෙවිලියේ අංගයක් තමයි ඇාතවන්ත අයට ධර්මය දේශනා කරනාකාට ඇතැම්විට එකම වචනය අර්ථ දෙකකින් ප්‍රකාශ කරනවා. එහෙම නැත්තම් එකම ආකාරයෙන් ගබඳ වෙත වචන යොදනවා. ඒ අවධානය යොමුකරන්න. ඒකට කියනවා 'ප්‍රාස රසය' තියලා. මේ ගාරාවල ප්‍රාස රසය තියෙනවා. අර දහිය 'පක්කාදනා - දුඩුවිරෝ' කිවි එකට බුදුරජාණන් වහන්සේ 'අක්කාදනා විගත්වීලෝ' තිවිවා. ඒ විධියටයි යන්නේ. ගාරා පෙළක් තියෙනවා. ඒ ගාරාවල ඒ ලක්ෂණය තියනවා. මෙතන මේ ප්‍රකාශ කරන්නේ අර කුටිය ඇරුලයි කියල කියන එක් අදහස දන් කෙලෙස් උපමා කරලා තියෙනවා වහළකට. කෙලෙස් විලින් වැඩිලන් තියෙන්නේ. එනාකාට ඒ කෙලෙස් නමුති වහළ ඉවත් කරලයි ඉන්නේ. මගේ කුටිය ඇරුලා. දහියගේ කුටිය වහළා තියෙනවා. සේවිලි කරලා තියෙනවා කියලා එයා හය තැනිව කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ කුටිය ඇරුලා. ඒ වගේම දහිය ගින්න දේවා ගෙන තියෙනවා කියලා ඒකට පිඡ පිඡ ගින්න පවත්වා ගෙන ඉන්නවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේන් කියනවා මගේ ගිනි ඔක්කාම නිවාගෙනයි ඉන්නේ. 'ගිනි ඇත නිවා'. ඒක නිසා වහිනොත් වැඩුපන්, වැඩික් ඇතිනම් කියලා බුදුරජාණන් වහන්සේ වැස්සට අහියෝග කරනවා. වැස්සට විතරක් නොවේ දහියටන් අහියෝග කළා. දහියගේ දතාත්මක ගාරාවට බුදුරජාණන් වහන්සේ ධර්මාන්වික ගාරාවකින් පිළිතුරු දුන්නා. ඔය විධියට තවත් ගාරා පහක් දක්වෙනවා ඒ සූත්‍රයේ. නමුත් අපි මේ අවස්ථාවේ කිවි බණක් කියන්න බලාපොරොත්තු වෙන්න නැහු. මේ පින්වතුන්ට ඒ ගාරාවල අර්ථය පමණක් ප්‍රකාශ කරලා වෙනදා වගේ යම්කිහි ධර්ම විවරණයක් කරන්නයි අදහස් කරන්නේ.

ඊළගට දහිය ගේපාලය තවත් ගාරාවක් වදාලා. ඊටන් බුදුරජාණන් වහන්සේ අර වාගේම ධර්මානුකුල ගාරාවකින් පිළිතුරු දුන්නා. ඔය විධියට තවත් ගාරා පහක් දක්වෙනවා ඒ සූත්‍රයේ. නමුත් අපි මේ අවස්ථාවේ කිවි බණක් කියන්න බලාපොරොත්තු වෙන්න නැහු. මේ පින්වතුන්ට ඒ ගාරාවල අර්ථය පමණක් ප්‍රකාශ කරලා වෙනදා වගේ යම්කිහි ධර්ම විවරණයක් කරන්නයි අදහස් කරන්නේ.

එ අනික් ගාරාවල සාමාන්‍ය අර්ථය විතරක් ගත්තොත් ඔන්න දෙවෙන් ගාරාවේදී දහිය තමන්ගේ වෙරෙල් ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශ කරනවා

මේ විධියට. කණ මැස්සන්, මදුරුවන් ආදිය මේ පුද්ගලයේ තැහැ. උස්ව තැගුණු හොඳව වැඩිනු තෙක්කාල ඇති ඒ දෙනිවල - දෙනිකඩ බේම්වල මගේ ගවයින් හැඳිරෙනවා. ඔවුන්ට මහ වැස්සක් වුනන් දුරාගන්න පූජවන්. ඒකට වුනන් ඔරෝත්තු දෙන ගවයින්. වැස්ස ඉතින් කුමති නම් වැහැපන්. ඔන්න දෙවෙනි ගාටාවේ අර්ථය.

එකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මේ විධියයි. "මගේ පහුර මම හොඳව සකස්කරලා බැඳු ඉවරයි. මම මේ සැඩ වතුරෙන් එතර වෙලා පරනෙරට ගිහිල්ලයි ඉන්නේ. මට දන් පහුරෙනුන් ඇති වැඩික් තැහැ. වැස්ස කුමති නම් වැහැපන්". අන්න එතන් අපට තෝරන්න වෙනවා. අර පහුර කියලා කියන්නේ ආර්ය අෂ්ට්වාංගික මාර්ගයයි. ඒක ධර්මයේ සඳහන් වෙලා කියනවා. ආර්ය අෂ්ට්වාංගික මාර්ගය පහුරකට උපමා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා ඒ ආර්ය අෂ්ට්වාංගික මාර්ගය පුදුක් එතරවීම පිළිස මිසක් ගුහණය පිළිස නොවේ. "නීත්‍යරජනත්‍යාය නො ගහනත්‍යාය" කියල. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙනතදී මම දන් පහුරෙන් එතර වෙලා ඉවරයි. මට දන් පහුරෙනුන් වැඩික් තැහැ. මේක එතරවීම සඳහා පමණක් කියන එක. ඒ තරම් ගැඹුරු අර්ථයක්. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු වල තියෙන්නේ ධර්මානුකුල අදහස්. ඔන්න එතකාට ඒ දෙවෙනි ගාටාව. ඔන්න රේඛට ධිතිස ගොපල්ලා තමන්ගේ ගෙදර දූරේ පරිසරය ගැන උදම් අනානවා. මගේ ගොපලුලිය, මගේ හාසාය මට බොහෝම කිකරුයි. අතින් පරපුරුෂයන්ට ලොල්වීම් ආද ඒ දුෂ්චරිත තැහැ ඇය තුළ. අපි බොහෝම දීසිකාලයක් ප්‍රියමනාප අන්දමින් එකට ජීවත්වෙලා තියෙනවා. ඇය පිළිබඳ දෝෂයක් පාපයක් ගැන මට අහන්න ලැබේලා තැහැ. ඒක තිසා වැස්ස කුමති නම් වැහැපන්.

ඔන්න රේඛට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන පිළිතුරු ගාටාවේ මොකක්ද තියෙන්නේ? මගේ සිත මට හර වස්ගයි. මට කිකරුයි. මගේ සිත කෙලෙස් විලින් මිදිලයි තියෙන්නේ. මැත්තින් දමනය කරලයි තියෙන්නේ. බොහෝම දීර්ස කාලයක් මගේ හිත මම වඩිලයි තියෙන්නේ. හාවනා වශයෙන්.

ඔන්න රේඛ ගාටාවේ ධිතිය කියනවා මම කාවචන් බැලමෙහෙ කරලා ජීවත්වන්නේ තැහැ. මගේම වැටුපෙනුයි ජීවත් වෙන්නේ. ඒ වගේම මගේ පූත්‍රයිනුන් දැරුවනුන් මා වගේම තිරෝගිව හොඳින් ඉන්නවා. වැස්ස කුමති නම් වැහැපන්.

එතකොට බුදුරජාණන් වහන්සේ එතෙනැදි ප්‍රකාශ කරනවා. මමන් කාටවත් බැලමෙහකම් කරලා ඒවන් වන්නේ නැහැ. මගේ වැඩකොටස මම කරලා ඉවරයි. මම කාගෙවත් වැටුපක් බලාපොරාත්තු වන්නේ නැහැ. මම තීරදාසව - දායකවයෙන් තොරව - වැටුපක් බලාපොරාත්තු නැතුව මුළු ලෝකයේම හැසිරෙනවා. මට වැටුප් වලින් වැඩක් නැහැ. ඒක මේ පින්වතුන්ට තෝරුම් ගන්න පූඩ්වන්. බුදුරජාණන් වහන්සේ ඒ සියලු කෙලෙස් නැතිකරලා තිසා බොහෝ තැන්වල සඳහන් වෙනවා 'මා ඡය නැතිව හැසිරෙනවා' කියල. ලෝකයාට යම් ජයක් තියෙනවා නම් කෙලෙස් සහිතව ආහාර ගැනීමෙන්, සිව්පසය වැළදීමෙන්, ඒ ජයන් නිධනස් වෙලා. ඉතින් ආයිත් අමුත් වැටුපක් ඔහු නැහැ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට වැටුප් වලින් කම් නැත කිවිවේ ඒකයි.

මන්න ර්ලගට දනිය තමන්ගේ ගෙවයම්පත ගැන විස්තර කරනවා. මට ඉන්නවා වහු නාමිබන්. මට ඉන්නවා දෙනුන්ගෙන් කිරිබාන වහුපැවුවන්. මට ඉන්නවා ගැනීම් දෙන්නු. මට ඉන්නවා මේ ගවරල ගෙනයන්ත පූඩ්වන් එලදෙන්නු. මට ඉන්නවා මගේ ගවරල පාලනය කරන, 'චම්පති' වෘෂ්ඨයන් ගවරලේ නායකයින් සිටිනවා. වැස්ස ඉතින් කුමති නම් වැහැපන්.

මන්න බුදුරජාණන් වහන්සේ රේට දෙන පිළිතුර බලමු. මොකක්ද දෙන පිළිතුර? "මට වහු නාමිබන් නෑ, මට කිරිබාන වහුපැවුව නෑ, මට ගැනීම් දෙන්නු නෑ, මට ගවරල ගෙනයන දෙන්නු නෑ, මට ගවරල වෘෂ්ඨයෝ නෑ." වැස්ස කුමති නම් වැහැපන්." ඕනෑන් තෝරුම් ගන්න තියෙන්නේ හිස්යාට තියෙන සම්පත තමයි - ඒක ධර්මයේ දක්වන්නේ - 'අනලී පුඩ්ය' 'අුත්-අුත්-අුත්' කියන එක තමයි හිස්යට මාන්නය. මාන්නය ගන්න තියෙන දේවල්. මට මේ මේ දේවල් ඇත කියලා. නමුත් පැවැදිදිට, ගෙක්බම්මයේ රසය විදින පැවැදිදිට, 'නැතිකම' තමයි පැපය. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ උදත් ඇතුළුවේ 'නැත නැත' කියලා. ඔන්න දැන් තෝරුම් ගන්න පූඩ්වන් වෙනස. ඉතින් ඒ ගාලාව.

මන්න ර්ලගට දනිය නැවතන් කියනවා ඒක් අර ගවයින් හා සම්බන්ධ කාරණයක්. ගවයින් බැඳීමට කැණු හොඳ හැටි ගක්තිමත්ව හිටවලා තියෙනවා. මුදු තණ කියන මුජ්ජ කියලා කියන තණ වර්ගයෙන් කළ අප්‍රත් රහුන් වලින් ගවයින් බැඳාලා සිටිනවා. කිරි බොන වස්සන්වත් ඇදාලා ඒවා කඩාගන්න බැහැ. වැස්ස කුමති නම් වැහැපන්.

ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම සියලුම

බන්ධන කඩාගන යන වෘෂ්ඨයකු වගේ මේ සසර බැමි බිඳගෙන ගිහිල්ලා තියෙන්නේ. භව පායෝජන බිඳගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙම තැන්තම් තවත් උපමාවක් කියනවා. දිරාභිය වැලක් කඩාගත්තු මහා ආත්‍යත්‍යයකු වගේ මේ ඔක්කොම බන්ධන කඩලා විමුක්තවයි සිටින්නේ. නිවන ලොගෙනයි සිටින්නේ. ඒ විධියට ප්‍රකාශ කළා.

ඉතින් මේ ගාරා ඔක්කොම ඇඟුවට පස්සේ මෙතැන රේඛගට සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පෙනීසිටියා කියලා. රේඛගට ඒ ධනිය ඇතුළු පවුලේ අය දකින්න ඇති බුදුරජාණන් වහන්සේ. ඔන්න රේඛගට ඒ එකකම මහා මේස ගර්ජනා සහිත වර්ෂාවක් කඩා හැළුනා. ධනියන් රේඛගට තමන්ගේ ගුද්ධාව ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට. අපට හාගාවතුන් වහන්සේ දකින්න ලැබීම විශාල ලාභයක්. හාගාවතුන් වහන්සේ අපගේ ගාස්ත්‍යන් වහන්සේ වන සේක්වා! අප හාගාවතුන් වහන්සේ සරණ යනවා. මමන් මගේ හාර්යාවන් හාගාවතුන් වහන්සේගේ ගාසන බුහුම්වර්යාව රකලා ජාති ජරා මරණ ආදී ඒ සසර දුකින් මිශේනවා කියලා ප්‍රතිඵා කළා. ඉතින් ඔන්න ඒ ගාරා පෙළ එතනින් ඉවර වෙනවා.

රේඛගට අවසාන නිගමන ගාරාව වශයෙන් ඒ පූත්‍රයේ සඳහන් වෙනවා වෙන තැන්වලත් සඳහන් වන ගාරා දෙකක්. ඇත්ත වශයෙන් අපට හිතාගන්න තියෙන්නේ මේ තාච්‍යානමක විධියට දක්වන මේ ගාරා පෙළට නිගමන ගාරා එහෙම තැන්තම් අවසාන සිද්ධාන්ත වශයෙන් දක්වෙන ගාරා දෙකක් වෙන තැන්කින් උප්‍රවා ගෙන දාපු හැටියටයි ජේන්නේ.

ඒ ගාරාවල අර්ථය - ඒක කළිතුන් අප බොහෝ අවස්ථාවල මතක් කරලා තියෙනවා. ඒ ගාරා අර මාරයා බුදුරජාණන් වහන්සේට කළ අහියෝගයක්, එක් අවස්ථාවක. ඒත් අර කොට්ඨම් කියතොන් අර ධනාතම්ක වින්තනය පිළිබඳ කජාන්තරයි එතැන්ත් තියෙන්නේ. එතැන කියන්නේ-

නඩ්ති පුතෙහි පුතනිමා  
ගොමිකා ගොහි තලෙව නඩ්ති  
උපධීහි තරස්ස නඩ්නා  
න හි යො නඩ්ති යො නිරුපයි

අර ධනියගේ දේශනයයි ඒ ගාරාවේ දක්වෙන්නේ. පූත්‍රයන් ඇති තැනැත්තා පූත්‍රයන් නියා සතුවුවෙනවා. ගවයන් ඇති තැනැත්තා ගවයන් නිසා සතුවුවෙනවා. රේඛගට 'උපධී හි තරස්ස නඩ්නා' උපධී කියල

කියන්නේ අන්න අර විධියේ තමන්ගේ මමත්වය තහවුරු කරගන්න වස්තු සම්භාරයට, උර්මයේ උපදී කියන වචනය යෙදෙන්නේ. අර අඩුදරුවන්, මිලමුදල් දහ වතුපිටි ආදි හැම එකක්ම උපදී නාමයෙන් හැඳින්වෙනවා. උපදීන් තිබීම මනුෂයකුට සතුවට හේතුවක්. "න හි සො නැඳුති යො තිරුපදී" ඒ වස්තු නැතිකෙනා සතුව වෙන්නේ නැත, කියන ඔය අභියෝගය එක් අවස්ථාවක මාරයා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා.

සොවති පුතෙකහි පුතතිමා  
ගොමිකා ගොහි තලෙව සොවති,  
උපදීහි නරස්ස සොවනා  
න හි සො සොවති යො තිරුපදී

පුතුයන් ඇති තැනැත්තා පුතුයන් නිසා ගෝක කරනවා. ගවයන් ඇති තැනැත්තා ගවයන් නිසා ගෝක කරනවා. ගෝකයට පත්වෙනවා. 'උපදී' - අර කියාපු වස්තු සම්භාර අයිතිකරගෙන තියෙන දේවල් හැම එකක්ම කෙනෙකුට ගෝකයට හේතු වෙනවා. 'න හි සො සොවති යො තිරුපදී' - ඒ සියල්ල ඒ උපදීන් අතහැරලා තිරුපදී කියන තිර්වාණ තන්වය ලබා ගෝතු තැනැත්තා - ඇත්ත වශයෙන්ම උපදී කියන එක ධර්මානුකූලව තෝරනවා නම් ඔය වතුපිටි දහඩානා තොවේ රේට වඩා ගැඹුරට යනවා. මේ දීර්ස පෑසාරයේ අපි එක් රස් කරගන්තු පාවලපාදාන ස්කන්ධය. ගොඩගහගත්තු උපාදාන ස්කන්ධ පහ. රුප, වේදනා, සඝ්ඝා, සංස්කාර, විඝ්ඝාණ ඒවය උපදී - ඒ ඔක්කොම අතහැරලා තිවන ලබාගත්තු තැනැත්තා ගෝක කරන්නේ නැත කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාලාවන් මේ සුතුයේ අගට දක්වෙනවා.

ඉතින් ර්ලගට මේ කතාන්තරය ඉවර වෙන්නේ මේ විධියටයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට ආපහු අභියන් වැඩම කළ බවත් එතකොට අර දෙදෙනා ඇත්ත වශයෙන්ම ගාසනයේ පැවිදි වෙලා රහත් ව පිරිනිවන් පැබව කියවෙනවා. ර්ලගට ඒ ස්ථානයේ ඒ ගොපු පිරිස ගොකුලාක විභාර කියන විභාරයක් ගොඩනගලා එක ගතවර්ශ ගණනාවක් ඉනැදියාවේ පැවතුන බවත් පොතපන් සඳහන් වෙනවා.

එතකොට මේ තුළින් අපට ගන්න තියන පාඩම දන් අපි බලමු. මේක විවරණයක් වශයෙන් බලනවා නම් පළමුවෙන්ම අපට කියන්නේ කරුණු හෙළිකිරීම වශයෙන් ඇත අතිතයේ දහසම්පත වශයෙන් සලකන කොට ගවයා තමයි මිමිම. මිලමුදල් පිළිබඳ මිමිම. එක නිසා තමයි ඔය

බර්මයේ සඳහන් වෙන්නේ 'නතලී ගොසමින් බනා' ගවයා හා සමාන ධනයක් නැත. ඒ එබැර යුගයේ එහෙම අතිතයේ මිල මුදල හැටියට සැලකුවේ ගවයා. ඉතින් ගවසම්පත ලොකු දෙයක් නිසා තමයි අව්වර අර උදන් ඇතුවේ. මේ තරම් නිස්දාහක් ගවයින් ඉන්නවා මම තමයි ලොක්කා ධනවතා කියලා උදන් ඇතුවේ. කිසි බයක් නැහැ කියලා වැස්ස වහින්න කියලා අහියෝග කළෙන් ඒකයි.

ර්ලගට දැන් මෙතන කියවෙන්නේ දන් අර ධනධානා වස්තුසම්භාර ඒ කාලයේ හැටියට බලනවා නම් ගවයින් ආදී ඒ හැම එකක්ම උපයින්. දන් මේ කාලයේ හැටියට බලනකාට උපයි හැටියට දන් කුවරුත් දන්නවා මිල මුදල, වතුපිටි තව නොයෙකුත් බැංකු ගිණුම්, ඉතුරුම්, සුරක්ෂා, රක්ෂණ ආදී නාහාවිධ වින වලින් දක්වෙන්නේ ඒ උපයි පිළිබඳවමයි. එතකාට ඒවා තමාට ආරක්ෂාව ලබා දෙනවා කියන දර්ශනයයි ලෝකයා තුළ නිබෙන්නේ. නමුත් මෙන්න මේ ගාලා මාලාව දිහා බලන කාට අපට පෙනෙනවා මේක හරියට නාචාන්මක විධියට 'උපයි' 'නිරුපයි' කියන දෙපක්ෂය අතර කෙරුන විවාදයක් වගේ. දතිය උපයිවල අගය වර්ණනා කරන වාරයක් වාරයක් පාසා බුදුරජාණන් වහන්සේ නිරුපයි තත්ත්වයේ, නිවන් තත්ත්වයේ, නොකඩීමයේ ආනිඟාංස පක්ෂය ප්‍රකාශ කළා. ඉතින් ඒක මේ කාලයට බොහෝම ගැලපෙනවා. මොකද අපි දන්නවා දන් බොහෝම දෙනෙක් මේ තරම් විපත්තිකර යුගයක පවා ධනාන්මක වින්තනයට තැකැරු වෙලා ඒ අනුව සුහවාදීව ලෝකය දිහා බලන්න පෙළඳීනවා. ඇත්ත්වයෙන් කියනවා නම් ඔය ත්‍රිලක්ෂණය පවා අනිතා දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පවා විකෘත කරලා තේරුම් කරන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දක්වූ ඒ යථාර්ථය. ඒක අමතක කළෙන් අර කවදා හෝ ඒ තැනුත්තාට දුකට පත්වන්න සිදුවෙනවා. යථාර්ථය වෙනුවට ඔය ධනවාදය අනුව ගිය හැම එකක්ම සුහ වශයෙන් දකීම ඒක අත්තිමට කෙළවරවෙන්නේ සිහිමුලාව උමත්ව - නොයෙක් මානසික විකෘත තත්ත්ව වලට පත්වෙලා. ඒකට හාද තීර්ණන මේ පින්වතුන් දන්නවා. අර පටාවාරාව තමන්ගේ ප්‍රෝම්වන්තයන් එකක් හදාගත්ත ඒ අනාගත සිහින ලෝකය බිඳ වැවෙන කාට පිස්සියක් වෙලා නිරුවිතින් මහමග දිව්වා. ඒ වගේම කිසාගේතමිය තමන්ගේ දරු සෙනෙහස නිසා ඇතිකර ගත්ත ඒ ලෝකය බිඳ වැවෙනකාට අර මිල දරුවා තුරුල් කරගෙන ගෙන්ගෙට බෙහෙත් සෞයම්න් ගියා. ඒ දෙදෙනාටම බුදුහියාණන් වහන්සේ පිහිට වුනේ යථාර්ථය මතක් කර ඇමෙන්.

අපි ඒක නිසා කළේපනා කරන්න ඕනෑ. මේ තරම් ලෝකයේ දිනෙන් දිනම අහන්තට ලැබෙනවා ගේ වතුර, සුනාමි, හූමිකම්පා, මහකුණාවු, ආදියෙන් ලෝකයේ වන විනායන්. ඒවා මධ්‍යයේ මේ සංසාර 'මෙරිගෝරවුමේ' තවදුරටත් මේකේ කරකුවෙමින් ඉන්නවාද, මෙයින් බහිනවාද, කියන එක අපි තීරණය කරන්නට ඕනෑ. බුද්ධේන්පාද කාලය කියන්නේ අන්න අර සසර මෙරිගෝරවුමෙන් ඉවත්වෙන්න හොඳ අවස්ථාව. ඉවතට පැන ගන්න හොඳ අවස්ථාව. **ජාති ජරා ව්‍යාධි මරණ 'කොට-උඩියි'** මෙරිගෝරවුම යන්නේ. මේකේ පාවත්තරය නාය මැදේදේ විනෝදවෙමින් කරකුවෙමින් යනවා සූහවාදයක් අල්ලා ගෙන. නමුත් ඒ තුළින් අර නිවන ඇත්තේ වෙනවා. ඒක නිසා අපි කළේපනා කරන්න ඕනෑ මෙන්න මේ ගාලා වලින් ගතහැකි පාඩම තමයි කිහිපෙන් ඒ විධියේ උපධින්ගෙන් ආරක්ෂාවක් ලබා ගන්න බැහැ කියන එක.

මාරයාගේ අහියෝග ගාලාවලට පිළිතුරක් වශයෙන් එක්තරා ප්‍රබල ගාලාවක් බුදුපියාණන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරලා තියෙනවා. මේ විධියට.

නහා එලෙයා පයිවිං වලෙයා  
සබේඛි පාණා ඉඩ සනතසෙයුතු  
සලුම්පි වේ උරසි පකම්පයෙයුතු  
උපධිපු තාණා න කරෝනති බුදා

- මාර සංයුතතා, සංති.

අහස පැළුනත්, පොලව කම්පා වුනත්, මුල්ලෝකයේ ඉන්න හැම සතුන්ම සන්නායට පත්වුනත්, පසුවේ උලක් දාලා ඇදේත්, බුදුවරු උපධින් වල ආරක්ෂාවක් බලාපොරොත්තු වන්නේ තැඟැ. උපධින් වල පිහිටක් බලාපොරොත්තු වෙන්නේ තැත්, කියල කියන්නේ අන්න අර නිරුපධි තත්ත්වයේ අයයයි එතන පෙන්වුම් කරන්නේ මාරයාට අහියෝගයක් වශයෙන්.

අපි ඒක අනුව කළේපනා කරන්න ඕනෑ - අන්න අර යථාගුත දර්ශනය. බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ යථාගුත දර්ශනය අනුව අපේ ජීවිත හැඩිගස්වා ගන්ට. මොකද බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේවා විපරිත දෘශ්මේ හැරියට. අනිවෙත නිවව සංස්දා, අනිත්‍ය දේ නිත්‍ය හැරියට ගැනීම විපරිත දෘශ්මේයක්. ඒක දෘශ්මේයක් පමණක් නොවේ විපලාස තුන් ආකාරයකින් දක්වනවා. සංස්දා විපලාස, විත්ත විපලාස, දිවිධී විපලාස වශයෙන්. අනිත්‍ය නිත්‍ය හැරියම ගන්න සංස්දාවත් විපරිතයි. අනිත්‍ය නිත්‍ය අරගෙන හිතන සිතුවිල්ලත් විපරිතයි. අනිත්‍ය නිත්‍ය

හැටියට අරගෙන සලකන දෘජ්‍යත්වයක් විපරිතයයි. ඔය විධියට තුන් ආකාරයකින්ම අනිත්‍යය තියලා ගැනීම විපරිතයක් විපල්ලාසයක් හැටියට බුදුජියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි 'අසුහේ සුහ සංඳා' අසුහ දෙය සුහ හැටියට. මේ ගරීරය අසුහ බව කොට්‍රවර හාගනන් බැඳුවන් ඒක එළිවෙනවා. සුහ දෘජ්‍යත්වය ලෝකයා තුළ තියෙන්නේ. මේ ගඟන වයෝච්චද අවස්ථාවේ, ලෙඛවින අවස්ථාවේ තමන්ටම පිළිකුල් වන අන්දමේ මේ ගරීරය සුහ හැටියට පෙන්වන්න ලෝකයා උත්සාහ ගන්නවා. සුහ හැටියට හිතාගන ඉන්නවා. සංඳාවක්, විත්තයක්, දෘජ්‍යත්වයක් ඇතිකරගෙන ඉන්නවා. නමුත් අන්ත යථාර්ථය අසුහයි. ඒකයි 'අසුහේ' සුහ හැටියට ගන්න එකක් ලෝකයා තුළ තියෙනවා. ඒ වගේම තමයි දුක් සහිත දෙය සැපය හැටියට ගන්නවා. ඇන්ත වශයෙන්ම මේ මූල්‍ය ගරීරයම හිතන්න තියෙන්නේ වේදනා ගොඩක් හැටියට. එක ඉරියවිවිතින් අපිට ඉන්න බැහැ. ඉරියවිව මාරුකිරීම තුළින් ගරීරයේ තියන දුක වහගනන්නවා. ඉතින් ඒක දුක් සහිත දෙය සැප හැටියට ලෝකයා ගන්නවා. මේක ලවා සැප විත්ද්වන්න උත්සාහ කරවනවා. අන්න එකත් එතකොට විපරිත සංඳාවක්, විත්තයක්, දෘජ්‍යත්වයක්. රේඛාව මේ ආත්ම සංඳාව. මේක ආත්ම හැටියට මමය, මෙය තියලා ගැනීම අර ධනියන් මේවා ආච්මිබරයෙන් ක්වේ තමන්ගේ වස්තුව ගැන මේවා වෙනස්වන්නේ නැතුයි තියන අදහස. වැස්සට අරාධනා කළා. වැස්ස තුළින් තමා ඔය ගාවතුර කොයි එකත් එන්නේ. නමුත් එකට ආරාධනා කළා හය නැතිව. එකේ තියන විපත්තිකර ජ්වහාවය ගැන සලකන්නේ නැතිව ඒ හැම එකම්ම ආත්ම සංඳාව තුළින් මමය මාලේය කියලා දැඩිව ගත්තා. මට මේ ඔක්කොම අයිතියි. මට ඉන්නවා වහුපැවුන්, කිර්බොන වහුපැවුන් ඉන්නවා, දෙනුන් ඉන්නවා ඔය විධියට කියාගන ගියා මට ඉන්න අය. මට ඉන්න තරමටම තමා මම ලොකු හැටියට සලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තිරුපදි තත්ත්වයේ අය ඒ වෙනුවට ප්‍රකාශ කළා. ඉතින් එකත් අපට හිතාගනන් පුරුවන්. එකත් අර විපල්ලාස විපරිත තත්ත්වය. විපරිත ද්රේශනය විපරිත සිත, විපරිත සංඳාව ඉවත් කළ තුන තමයි තියෙන්නේ.

ලෝකයා එහෙම පිටින්ම දුවන්නේ අන්ත අර සුහ වාදය ඔස්සේ. මේ දුක්ට සත්‍යයේ සුදුහුණු ගැමක් ආරම්භ කරල තියෙනවා. මේ වතුරාර්ය සත්‍යයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සැකෙවින් කියනාත් මේ පංච උපාදානසංකන්ධයම රුප, වේදනා, සංඛ්‍යා, සංඛ්‍යාර, විජ්‍යාණ කියන උපාදාන ස්කන්ධ පහම තනිකර දුකක් හැටියටයි. සරල සම්කරණයක් හැටියටයි ධර්මයේ දක්වලා තියෙන්නේ. නමුත් බොහෝම දෙනොක් උත්සාහ

කරනවා මේ දුකුඩී සත්‍යය මේක අදුරු වැඩියි. විකක් හැඩකර ගන්න ඔහු මේක පුදු කරගන්න ඔහු කියල ඒ විධියට උත්සාහයක් ගන්නවා පුහුවාදීව. ඉනාම අඹුනා ප්‍රයන්තයක්. ඒ තුළින් බොහෝ දෙනා ඒ අනුවණකම තිසා ර්ලගට කරන්නේ මොකක්ද පුබෝපහෝගේ ජීවිත රටාවක් තුළ අතරම්. වෙනවා. ඒ එක්කම ඒවායේ තියෙන ආදීනව පක්ෂය ගැන කළුපනා කරල බෙනව් නම් සමාජයට ආත්මාරාථකාමින්වය, තරගකාරීන්වය, ර්රේෂ්‍යාව, මිල්‍යාආලිවය වැරදි ජීවන මාර්ග ඕවාට ඉඩ ලැබෙනවා අන්න අර දනාත්මක දර්ශනය තුළින්. මේ දනවාදීව පුහුවාදීව ලෝකය දිහා බැලීම තුළින් තමන් කොහොම හර අතික් කොනා පරද්වලා හර, මරලා හර අන්න අර කියාපු මමත්වය කුළී පෙනෙන ආකාරයට ඒ දන ඔස්සේ දිවිල්ලයි තියෙන්නේ.

තමුන් ධර්මයේ දැක්වෙන්නේ වෙන දන දන සංකළුපයක්. ඒ ධර්මයේ දැක්වෙන දන සංකළුපයයි ගොද්ධියින්ට අයිති. එකට කියන්නේ ආර්ය දන කියලා සඳ්ධා දන. සීලධන. ඔය විධියට දන හතක් හැටියට සමහර තුන්වල දැක්වනවා. සඳ්ධා දනා, සීලධනා, සිරිමතනපිය. දනා - පුත්‍ර දනාව, වාගා ව, ප්‍රස්ඨා වේ සනතම් දනා. කියලා සජ්තා ආර්ය දන හැටියට දැක්වලා තියෙනවා. තවත් තැනක ආර්ය දන පතක් හැටියට දක්වලා තියෙනවා. ඒව ගැන මේ පින්වතුන් තිතර තිතර අහලා තියනවා. ගුද්ධාව, සීලය, සීලය රැකිමට උපකාර වන පවත ඇති ලැජ්පාව සහ හය, ර්ලගට පුත්‍ර, ධර්ම ඇළානය, පරිත්‍යාග ගුණය, අතහැරිම, ර්ලගට ප්‍රජාව මේවයි තියම දන. ඒ දනය අපි මතුකර ගන්න ඔහු. අපේ ආර්ය දනාත්මක වින්තනයයි අපි තැමුරු වෙන්න ඔහු. ලෝක සම්මත දන වාදයට තොවේ. අපි හැකි සංඛාව ඇතිකර ගන්න ඔහු මේ දන ලාකර ගැනීමටයි. මොකද ගුද්ධාව ගැන කියලා තියෙනවා 'සදුධිධ විතත් පුරිසසු සෙටයි'. ඔය ආලවක පූතුයේ යකෙක් පවා පිළිගත්තා - ආලවක කියන යකා පවා පිළිගත්තා - මොකක්ද? ගුද්ධාව තමා පුරුෂයකුට තියන ග්‍රේෂ්ම දනය. එතකොට ඒ යකෙක් පිළිගත්තා වූ සත්‍යය දන් බොහෝ දෙනාට පිළිගත්ත බැරුවෙලා තියෙනවා. ගුද්ධාව තමයි ලෝකයට තියන විටනාම වස්තුව. මොකද ගුද්ධාව ඇති තැන තමා අනිකුත් ඒ නිවනට අදාළ සියලුම ගුණ ධර්ම රස්වෙන්නේ.

එ වගේම අතික් අතින් අග හරියෙන් බැලුවාන් 'ප්‍රස්ඨා නරාන. රතන.' මතුළුයයින්ට තියන ලොකුම රත්තය විටනාම මැණික තමා ප්‍රජාව. එතකොට ප්‍රජාව කරා යන - තමන්ගේ මේ සංසාර විමුක්තිය සාදා දෙන උත්තරිතර විදර්ශනා ප්‍රජාව කරා යන - මාර්ගය තමා මේ ධර්ම මාර්ගය. මේ ධර්මානුකුල වින්තනය අනුව අර කියාපු දනාත්මක

වින්තනය වෙනුවට අපි මතුකරගන්න ඕනෑ ධර්මානුකුල වින්තනයයි. මෙන්න මේ දන සංකල්පය සිහිපත්කරගෙන අපි හිතාගන්න ඕනෑ අර සමාජයේ තානාවිධ ඒ ඒ කාලවල මිලයාදැඡිල් මතුවෙනවා. සත්‍යය වසන් කිරීමට. නොයෙකුන් ආත්මාර්ථකාම් පරමාර්ථ මුද් කරගෙන වෙන්න පූජාවන්. ඒවාට බොහෝදෙනා ඇදිලා යනවා. මේ තරම් පැහැදිලිවම ලෝකය එන්න එන්නම විනාශ මුබයට යන අවස්ථාවේ අවසාන අවස්ථාව හැරියට සලකන්න ඕනෑ- කොයිතරම් දුර්ලභද මතුෂා ආත්ම භාවය. ඒ වගේම දුර්ලභය බුද්ධේත්පාද කාලයේ ලබාගන්න මතුෂා ආත්ම භාවය. එතකොට තිරසනත් ජීවත් වෙනවා. තිරසනත් යම් කිසි ජීවිතයක් ගත කරනවා. නමුත් තිරසනාට තැහැ ධර්මය කියල දෙයක්. තිරසනා ඒ ජීවිතයට අදාළ ආහාර, තිදු, හය, මෙමුළුන කියලා කියන අතිතයේ සම්පූර්ණත් පවා දක්වපු ආකාරයට ආහාරය, තින්ද, හය, මෙමුළුන යෝචනය ආදිය ඒ මතුෂායාටන් තිරසනුන්ටන් පොදුයි. නමුත් ධර්මයයි මතුෂායින්ට විශේෂ. ඒ ධර්මය තමයි මතුෂායින් වෙන්කරල දක්ෂණය.

එක නිසා ධර්මතුකුල වින්තනය අනුව බැඳුවාන් අපි මේ දීර්ස සංසාරයේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබිල තියෙන්නේ සයර දුක කෙළවර කරගන්න. එක 'බැරිය බැරිය' කියන එක වෙනුවට අපි හැකි සංඛාව මතුකර ගන්න ඕනෑ. දන් මේ කාලයේ බොහෝදෙනෙක් කළුපනා කරනවා දන් මේ සායන පර්හානිය ගැන හිතලන් දන් නම් නිවනට කාලය නොවේ. වෙන දේවල් කර කර ඉන්න එකයි තියෙන්නේ. නිවනට කාලය දන් ගිහිල්ලා. එහෙම හිතන එක වැරදි අදහසක්. දන් අපි පොඩ උපමාවකින් කිවිවාන් දන් මේ පින්වැන් ඇතුම් විට ඔය යම්කිසි විශේෂ සංදර්ජනයක් එහෙම තැනුනම් විශේෂ සිද්ධියක් වුනාම එක බලන්න විශාල පිරිස් පෝලිම් ගැහිලා යනවා. සමහර විට හැනුප්ම ගණන් පෝලිම් වල ඉන්න වෙනවා ර දාවල තැනිව. එතකොට අර පෝලිම් දිගයි කියලා ඇතුම් කෙනෙක් අයදේරාවලා අර පෝලිම් තමන්ගේ තැන අතහැරලා ගියෙන් ආයි කවදාවන් එනෙන්ට එන්න බැ. ඒ කියන්නේ පළමු වෙනි ද්වසේ යම්කිසි ප්‍රමාණයක පිරසකට ඉඩ සැලසෙනවා. රේළග ද්වයෙක් බොහෝදෙනා අවවැසි නොතකා ඒ පෝලිම් ඉන්නවා. අන්න ඒ තැනුත්තන්ටයි අවස්ථාව සැලසෙන්නේ. පළමුවෙනියට එන්නේ ඒ තැනුත්තයි. අර දුක්විදගෙන හර රඳි සිටිය නිසා. අන්න ඒ වගේ හිතාගන්න ඕනෑ.

මේ බුද්ධේත්පාද කාලයේ දන් මේ නිවන අවලංගුයි කියල හිතාගන නිවනට අදාළ ගුණධර්මවල හැසිරෙන්නේ තැනුත්තාට හැම තිස්සේම මේක 'හෙට හෙට' කියන දර්ජනයයි තියෙන්නේ. ඒ වෙනුවට හිතන්න ඕනෑ මේ සද්ධර්මය තියෙන අවස්ථාවේ අපි පූජාවන් වර දාලා

ඒ උතුම් ධර්මයට අනුව ඒ බොද්ධ සාරධර්ම මතුකරගෙන බොද්ධ සාරධර්ම අනුව ජීවන් වෙනවා. සාරය අතහැරලා අසාරය අල්ලා ගන්නවා නොවේ. එතකොට ඒ සාරධර්ම අපි උත්සාහයෙන් වැඩුවාන් යම් හේතුවක් තිසා අපේ පින් මෝරපු තැනි තිසා හෝ මේ ජීවිතයේදී බැරවුනාන් අපි අන්න අර පෝලිමේ උපමාව අනුව රේලග බුදුවරයා එතකොට පෝලිමේ ඉස්සරහ ඉන්නේ. අර කිය කියා ඉන්න අය නොවේ වැඩුවේ යෙදෙන අයයි. කිය කියා ඉන්න අය නොවේ. වැඩි යෙදෙන අයයි පෝලිමේ ඉස්සරහින් ඉන්නේ. ඒකට හොඳ තිදර්ශන තියෙනවා. නිකම් ක්වා නොවේ. මේ පින්වතුන් අහලා තියනවා බාහිය දාරුවීරය, පුක්කුසාති ආදීන් ගැන.

ඒ බාහිය දාරුවීරය තාපසතුමා කාශයප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගාසන පරිභාති අවස්ථාවේ පුක්කුසාති ආදීන් ඇත්ත වශයෙන් හත්තමක් එතුන කියවෙන භැවියට. ගාසනය ඉතාමත් හයානක අත්දීමින් පරිභාතිය පත්වෙන කොට මහා ගලක් උච්ච නැගලා ඉණිමගන් විසිකරලා දාලා ජීවිත පරිත්‍යාගයෙන් ආහාරන් ප්‍රතික්ෂේප කරලා මහා උත්සාහයක් විරෝධයක් දරුවා. ඒ විරෝධයෙන් එක නමක් රහන් වූනා කියලා කියනවා. එක නමක් අනාගාමී වූනා. අනික් පස්තමම ආහාරන් තැනිව වියලිලා මැරුණා. නමුත් නිකම් මැරුණා නොවේ. ඒ මැරුණා අය ජීවිත පරිත්‍යාගයෙන් ඒ හාවනා කළ පස්තම තමා මේ ගාසනයේ ඉතාමත්ම ඉක්මණීන් ධර්මය අවබෝධ කළේ. බාහිය දාරුවීරය, දන් කවුරුන් දන්නවා. බාහිය සුතුය භුමදෙනාම වගේ බොහෝම උසස් භැවියට සලකන සුතුයක්. නිකම්ම ලැබුනා නොවේ ඒ බාහිය දාරුවීරය තාපසතුමාට තිවත අර වවත කිපයකින්. එකට සුදුසුකම ලබාගතන්තා. අන්න එයින් අපි තෝරුම් ගන්න ඕනෑ. පුක්කුසාති ස්වාමීන් වහන්සේ පිළිබඳවත් එහෙමයි. පුක්කුසාති එක්තරා ගැඹුරු දේශනාවක් ඇසු භැවියේම අනාගාමී තත්ත්වයට පත්වුනා. ඒ වගේ ඉක්මණීන්ම මාර්ග එල ප්‍රතිවේද කළා මේ ගාසනයේ. එකට කියනවා 'විසාහිජ්ඡා' කියල. වහා අවබෝධකර ගැනීමේ ගක්තිය ඇති කරගත්තොත් - අන්න අර අතිත බුද්ධ ගාසනයේ නිකම් 'මම රේල සැරේ රහන් වෙනව රහන්' වෙනව කිය කියා ඉන්නේ තැනිව පුරුවන් උපරිම උත්සාහය යෙදුවා. එකයි මික අනුව අපි තෝරුම් ගන්න ඕනෑ. එතකොට මේ බුද්ධ ගාසනයේ අපි උදාසීන වෙන්න නරකයි. දන් ඉතින් ගාසනයේ බැහැගන යන කාලය. අපි එවා අතුරලා අර දනාත්මක වින්තනය ඔස්සේ දුවමු. හොතික දියුණුවට අපි ආවච්ච. එහෙම හිතාගත්තොත් අන්න වැරදුන තැනා. කවදාවත් සසරන් මිදෙන්න බැහැ. 'හෙට හෙට' කිය කියා ඉදලා. 'රේලග බුද්ධගාසනයේ රේලග බුද්ධගාසනයේ!' ඔන්න ඔය විධියේ තත්ත්වයක් තියෙන්නේ.

ල් නිසා අපි තුවැණින් කළුපනා කරගන්න ඕනෑම අපේ වටිනාකම් පිළිබඳව අවබෝධය අශ්‍රීත් කර ගැනීමට හොඳ අවස්ථාවක් හොඳ මාත්‍රකාවක් තමයි මේ ධනිය යුතුය. ඇත්ත වශයෙන් නම්තුන් 'ධනිය'. ඉතින් එයා මේ ධනිය නිසා ලොකු ආච්මිලරයක් ඇශ්‍රීතිකර ගන්නා. අව්වර විශාල ගවර ලක් ඇතිව. ඒ ගවරල නිසාම අර කිවිව ගැවතුරට, ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා යම් ආකාරයකින් පිහිටුවෙන් නැත්තම් සමහර විට රේග ද්වසේ විනාශවලා යන්නත් ඉඩ තිබුනා. ඒ විධියම තමයි මේ කාලයේ වෙන සිද්ධි විලින් මේ පින්වතුන් හොඳට අහලා තියනවා අමුතුවෙන් කියන්න දෙයක් තැහැ. මේ වර්ෂයකට පමණ ඉස්සරවලා පූනාම් උවදුර ඇතිවුනාට පස්සේ. ඒක දත් එතිනාසික දෙයක් බවට පත්වෙලා. මේ පින්වතුන්ගේ සිත් සතන් විලින් ඒ විධියේ දේවල් අහක්කරන්නයි බොහෝදෙනා උත්සාහ කරන්නේ. ඇත්ත වශයෙන් ඒවායි අපි මතුකරගන්න ඕන. සංවිගය ඇති කරගන්න නම්. එතකොට ඒ පූනාමියෙන් මහා දැඩින්ත තවටු ගොඩනුගිලි විනාශවේදී වාහන, රථ වාහන මුදට ගසා ගෙන යදී තිරුප්දිතව සමාධියේ වැඩිලින්ත පිළිම වහන්සේලා ඉදිරිපත් කළේන් ඔන්න ඔය 'උපයි' - 'තිරුප්දි' සංකළුපය පිළිබඳ සංදර්ජනයයි කියලා හිතා ගන්න ඕනෑම. අර විධියේ උපය ඔකකාම ගසාගන යදී අර සමාධිතව සිරි පිළිමවහන්සේලා ලේකයාට යම් පාඨමක් ඉගැනුවුවා. අර බුදුරජාණන් වහන්සේ ධනියට කළ අහියෝගය වගේ එකක් ඒ කළේ. කොට්ඨර පූනාම් ආවන් අර ඒ සාරධර්ම පිළිනිමු කරන යටත්පිරියෙයින් ප්‍රතිකිම්බය පිළිමවහන්සේලා තුළින් අපට යම් සංදර්ජනයක් දීලා තියෙනවා. ඒක අපි අමතක කරන්න තරකයි.

එතකොට ඒකන් සිහිපත් කරගෙන මෙන්න මේ විපත්තිකර කාලයේ ඇත්ත වශයෙන් අපි තිතර ප්‍රකාශ කරන දෙයක් තමයි - ඒක බොඳේද අදහසක් තුනත් බවහිරන් ආපු කියමනක් - 'වේස්වලාගන් ආසිර්වාදයක්' කියන එක. ඒක බොහෝ දෙනාට ප්‍රායෝගික වශයෙන් වැදගත් දෙයක්. මොකද අර පටාවාරාවට රහන් වෙන්න උපකාර වුනේ අර කියාපු තමන්ගේ පුම්බා ගත්තු බැඳුම් බොලය බිඳී යාම. ඒ අනාගතය පිළිබඳ බැඳුම් බොලය බිඳෙනවත් එක්කම පටාවාරාවන් ඉස්සරවලා සිහිවිකල් වුනා. ඒකන් ධර්මයේ සඳහන්වලා කියනවා. ධර්මයේ ඒ ත්‍යාය ධර්මය දක්වලා තිබෙනවා. මෙහෙම දක්වනවා ධර්මයේ. දුකෙහි විපාක දෙකක් තිබෙනවා. දුක ඉදිරිපත් වුනාම දෙයාකාරයකට - ඒ කියන්නේ 'සම්මාහ වෙපකකාහ' හිකඩව දුකඩ. වදාම් පරියෙයි වෙපකකාවා' ට දුක පිළිබඳව දක්වනවා - එතැන විපාකය කියලා කියන්නේ ඔය කර්මවිපාකය වගේ නොවේය දුකෙහි ප්‍රතිඵලය. 'සම්මාහය' - මුලාවට වැටීම - එහෙම නැත්තම් 'පරියෙයි වෙපකකාවා' ට එහෙම තැන්තම් - සෙවිල්ලට යනවා. එතකොට දුක ඉදිරිපත් වුනාම කෙනෙක් මුලාවට පත්වෙනවා. පිස්සුවට උමතුවට පත්වෙනවා. කෙනෙක් සෙවිල්ලට පත් වෙනවා. ඒක අර කියාපු කතන්තර

දෙකේමත් තියෙනවා. ඒ පටාවාරාවත් මූලින් උමතුවට වැට්ලා සමෝජ්‍යයට වැට්ලා දුවන්න පටන් ගන්තා. එතකොට සෙවිල්ලට වැටුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ලැගට ඒ පටාවාරාව නිරුවතින් ආවාම 'සිභි එලවා ගනුව තැගීය' කියලා ප්‍රකාශ කළා. එතකොට සිභිලේලවා ගන්තිත් එක්කම එක පාරටම වැටුන්නේ තමන් නිර්වස්තු බව. එනන ඉදළ ඊළගට සතිය දියුණු කරගෙන අන්තිමට ගාසනයේ විනයධර හික්ෂුනින් අතර අගු තනතුර ලබන්නත් පටාවාරාවට ඒ බුද්ධ වචනය උපකාර වුනා. 'සිභි එලවා ගනුව තැගීය'.

එවගේම තමයි අර කිසාගේතම්. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ පින්වතුන් සියදහස් වාරයක් අහල තියෙන කතන්තර. ඒවායින් ගතයුතු පාඩම ගන්නේ තැකිව ඇති සමහර විට. කිසාගේතම් පිළිබඳව තියෙන්නේන් ඒ වගේ දෙයක්. මූලි මූලාවට වැටුනා. තමන්ගේ දරුවා මැරෙනවා කියන එක හිතා ගන්ත බැරි දෙයක්. ඒ මවාගෙන සිටි අනාගත සිහින ලෝකය කුඩා දරුවා - අතදරුවා නිසා හිතාගත ඉන්න ඇති මේ දරුවා නිසා ඔක්කොම මගේ අනාගතයටත් ඒවිතයටත් ඉදිරියට උපකාර වෙනවා කියලා තව නොයෙකුත් ආකාරයෙන්. ඉතින් ඒවා අතහැරින්න කුමති නැහැ. අර දරුවා මැරුණයි කියන එක විස්වාස කරන්න බැරුවුනා. එතනිදින් බුදුරජාණන් වහන්සේ උමතුවට වැට්ලා ගෙන් ගෙට ගෙහෙන් යොයාගෙන තිය කිසාගේතම් - 'පරියෙයි' - ඇය සෙවිල්ලට දුම්මා. සෙවිල්ලට යොමු කළේ කොහොමද? මේ පින්වතුන් කවුරුන් දන්නවා අඩ ඇට අභුරක් ගෙන්න කිවා නොමළ ගෙයකින්. අන්න එතන සොයන්න පටන් ගතතා. ඒ සෙවිල්ල තුළින් තුවන් පහලවුනා. ඉතින් අපින් කල්පනා කර ගන්න ඕනෑ මේවා වෙස්වාගත් ආක්ර්වාද හැරියට අරගෙන මේවායින් ගතයුතු තියම ප්‍රයෝගනය ගන්න ඕනෑ. ඒ වෙනුවට මේවායේ සුදුඡුණු ගාලා දුක්බ සත්‍යය අමතක කරලා අර කියාපු විපරිත දර්නයක් බදාගත්තොත් තැම්බාම සසරෙමයි. ඔය විදියටම සියදහස් වාරයක් දීර්ස කාලයක් අඩ සංසාරයේ ඇවිල්ල තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අවිදාවෙන් වැහිලා තණ්ඩාවෙන් බැඳිලා. අවිදාව කියන ඒ ආවරණයෙන් වැහිලා ඒ ආවරණයෙන් වැහිම නිසා අපට සත්‍යය අවබෝධ වුනේ තැහැ. ඇත්ත, යථාතත්වය අවබෝධ වුනේ තැහැ. අන්ධකාරයක් මහා සන අන්ධකාරයක්. සන අන්ධකාරයක් තුළයි මේ ලෝකයා හැසිරෙන්නේ. ඊළගට තණ්ඩාව සංයෝගනය තණ්ඩාව කියල කියන ඒ බැම්මෙන් බැඳිලා ඒ බැම්ම කඩාගන්න බැරිවයි මේ සංසාරයේ දීර්ස කාලයක් දුවලා තියන්නේ.

එතකොට මෙන්න මෙක කඩාගන්න නම් බුදුපියාණන් වහන්සේ දක්වපු අර අනිත්‍ය දුක්බ අනාත්ම තුළක්ෂණය අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ සඳහා යන ඒ විද්‍යාගතා මාර්ගයේ මූලිකම පියවර මේ පින්වතුන් අහලා

තියෙනවා. දැන් අනිත්‍ය සංඛ්‍යාව වඩාත් පින්වතාට පළමුවෙන්ම වගේ වැටහෙන්නේ මේ ලෝකයේ හැම එකකම ඇතිවීම් තැනිවීම් කියල දෙයක් තියෙනවා. අපට මෙනෙක් නොපෙනුණ තැනිවීම් කියන පැත්ත පෙනෙන්න පටන් ගන්නවා. ඇතිවීම් තැනිවීම් දෙක තුළින් ලෝකයා තිතරම මූකරලා ගන්නේ ඇතිවීමයි. තමන්ගේ මේ දිරාභිය ඇදුම් පැලදුම් ආදිය කුණුකුඩාවලට දුම්මට පස්සේ ඒවා ගැන මතකවත් තැහැ. ඇලත් දෙය සොය සොය යනවා. සංස්කරණයක් කරනවා. සංස්කාර. ඒ සංස්කරණය - කෙළවරක් තැනි සංස්කරණය කර කර ඉන්නවා. මේකම දුකක් හැටියට බුදුරුණාන් වහන්සේ දක්වාවා. 'සබෙ සංඛාරා අනිවා' කියන එක ගැමිරු අර්ථයකින් පමණක් නොවේ. එදිනෙදා සාමාන්‍ය ලෝකාර්ථයකින් ගන්නන් හර. මේ අපි කරන සකස් කිරීම් එකක්වත් තිත්‍ය තැහැ. ඒ සකස් කිරීම් තිසාම අපි සමහර විට දුකට පත්වෙනවා. සියලුම සංස්කාර අනිත්‍යයි. නමත් මේවායේ තැනිවීම් පක්ෂය ගැන අපට අවබෝධයක් තැනි තිසා ඒකම තැවත තැනිවතත් සකස් කරනවා මිසක් මේ සංස්කාර සංසිද්ධීම ගැන හිතන්නේ තැහැ. සංස්කාර සංසිද්ධීම සැපයක් හැටියටයි බුදුපිළියාන් වහන්සේ ප්‍රකාශකරලා තියෙන්නේ. මේ සංස්කාර කරන්නේ අවිද්‍යාව තිසියි.

ඉතින් මය ඇතිවීම් තැනිවීම් දෙක දැක්කට පස්සේ - රේඛගට මෙන්න මේ තිවත කියන එකට තව යෙදෙන වචනයක් තමා 'තිරෝධය' කියන එක. අර තැනිවීම් පක්ෂය වඩාත් ප්‍රකටව සිතට වැටහෙන අවස්ථාව තමයි තිරෝධය කියන්නේ. ඉතින් ඇතිවීම් තැනිවීම් දෙකින් මේක බිඳිලා යන ආකාරය වඩා වඩාත් සියුම්ව තමන්ට තෙරෙන්න මිනැ. එකට තමා 'හංග' කියලා කියන්නේ. බිඳිලා යනවා. වඩා වඩාත් තමන්ගේ සමාධි ශක්තිය දියුණු කරගෙන ලෝකය දිහා විමුක්ම් ඇසින් විදර්ශනා තුව්නීන් බලන විට සියුම් අන්දමින් පෙනෙනවා හැම එකක්ම ඇතිවීම් තැනිවීම් ප්‍රවාහයක් හැටියට. මේක වෙන්වේ යන බව. බිඳ බිඳ යන බව. ඒ බිඳ බිඳ යාම තැනින් බිඳ බිඳ යන්නේ සාමාන්‍යයෙන් බාහිර ලෝකයේ දේවල් පමණක් නොවේ. සිතිවිල්ලන් බිඳ බිඳ යනවා. සිතුවිල්ලයි අවසානයට අල්ලන්නේ. මේ සිතුවිල්ලන් බොහෝම වෙශයෙන් බිඳ බිඳ යනවා දකිනවා. එක තුළ විශාල හයක් සංවිගයක් ඇතිවෙනවා. මේ හැම එකක්ම මං මේ හිතිවිල්ල තේද අල්ලන්නේ? ඒ අල්ලන හිතිවිල්ලන් ගෙවිලා යනවා. බිඳිලා යනවා කියලා එක තුළින් පටන් ගන්න විදර්ශනා විත්ත පරම්පරාව තමයි කුම කුමයෙන් ගිහිල්ලා අර 'තිබිබිදා' කියන සසර කළකිරීමට හේතුවන්නේ. මේ තිබිබිදා කියන වචනය ඇත්ත වශයෙන් ගාසනයේ වටිනා වචනයක්. සසර කළකිරීම කියන එක. බොහෝ දෙනාට එක අඩිය වචනයක්. ඒවාට දැන් ඇලත් වචන හේත්තු කරගෙන තමයි සුහවාදී දර්ශනයක් ඔස්සේ හිතන්නේ. දන් මය 'විෂාදී' ස්වභාවය කියල එකක් දන් යනවා තරුණ පරම්පරාව තුළ. විෂාදී ලක්ෂණ තියෙනවා - විෂාදී ස්වභාවයක් තියෙනවා කියලා. ඉතින් ඒවාට ඇත්ත වශයෙන් හේතුවන්නේ අන්න අර විධියේ

පුහවාදී දර්ශනයක්මයි. සීමාන්තික තැප්පාව, සීමාන්තික බලාපොරොත්තු නිසා තරුණ පක්ෂය නොයෙකුත් ඉලක්ක මස්සේ දුවලා හති වැට්ලා බලාපොරොත්තු වූත ඉලක්කය තැනි වෙත කොට විෂාදී තත්ත්වයට පත්වෙනවා.

ඉතින් ඒකට බෙහෙත් පෙන්ත බුදුපියාණන් වහන්සේ දීල තියෙනවා. මොකක්ද බෙහෙත් පෙන්ත. යථාර්ථ අවබෝධයයි. අර අනිත්ත දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අය එඹලු අවස්ථාවට පත්වූනාට කළකිරෙන්නේ තැහැ. 'මෙන්න මම පාඩුමක් ඉගෙන ගත්තා' කියලා අර කියාපු අත්දකීම වෙස්වාගත් ආයිර්වාදයක් හැටියට පිළිඅරගෙන ධර්ම මාර්ගයට තැපුරුවීමයි කරන්නේ. ඒ වෙනුවට මේකට විෂාදී ලක්ෂණයක් කියලා, යමිකිසි විකෘති ස්වභාවයක් කියලා, ඒකට පොහොර දාන්නයි බොහෝ දෙනා ඔය පුහවාදී දර්ශනයක් ඉදිරිපත් කරන්නේ නවීන මනෝවිදා වලින්. තමුත් අපි කළුපනා කරන්න ඔහු බුදුරජාණන් වහන්සේට කිවුටු කරන්න පුරුවන් කෙනෙක් තැහැ මනෝ විදා අංශයෙන්. අපි හිතා ගත්ත ඩිනැ යථාර්ථයට ඇය වහලා කවදාවක් නියම සැනසුමක් ලබාගන්න බැරි බව. එතකොට බුදුපියාණන් වහන්සේ ඒකයි අපිට මතුකරලා දීල තියෙන්නේ.

ඔය සතරසතිපටධානය තුළ තියෙන්නේන් ඒකයි. කායානුපසුනා - කය අනුව බලන කෙනාට කයේ මොකක්ද පේන්නේ? අර කියාපු ලස්සාග්‍රැස්වයද පෙනෙන්නේ? කය අනුව හිත යොදන්න යොදන්න තම තමන් මූණ කට යෝදන, ඇගපත පුදු කරන, අවස්ථාවල මොකක්ද පෙනෙන්නේ. යථාර්ථය තේදී? අන්න අර කන්නාචියෙන් පෙන්නුම් කරන තත්ත්වයද මේක තුළ තියෙන්නේ. විදර්ශනා ඇහෙන් බලනකොට කන්නාචියෙන් පෙනෙන තත්ත්වය නොවේ. ඒක විෂාදී වෙන්ත පුරුවන්. තමුත් මේක නිඩිඩාව. තිර්වේදය ගාසනයේ වටිනා වචනයක්. විදර්ශනා ඇළා මෝරාගෙන යන අවස්ථාවේ තිවනට ලංවෙන කොටයි මෙන්න මේ නියම සසර කළකිරීම මතුවන්නේ. ඒක තුළින් තමයි විරාගය කියල කියන නොඇල්ම - අත තැහැම. මේ සසරට ඇල්ම තියාගෙන මේකෙන් මිදෙන්න බැහැ. මං අතහරින්න කියලා මේක අල්ලගෙන ඉදලා බැහැ. අන් මං. අතහරින්න කියල අල්ලගෙන ඉන්නේ. එහෙම නොවේ මේක කරන්න තියෙන්නේ. මේක අවබෝධය තුළින් යම් අවස්ථාවක් එනවා මෙනෙක් අල්ලාගෙන සිටී ඒවා දන්නෙම තැනිව අත

**හැරෙනවා. අත හරිනවා නොවේ අතහැරෙනවා.** ලිස්සලා යනවා. ඒවා ලිස්සලා යනවා. අන්න එහෙම තත්ත්වයක් සියේ ඇතිවෙනවා. එතෙක් දිපුණු කරගන්න ඕනෑ අන්න අර කියාපු වියේ දක්ම.

ඒ වියේ දක්මට - ඉතින් මේ පින්වතුන් මේ අවස්ථාවේ විටිනා සීලයක් ඇත්ත වශයෙන් මේ විශාල පිරසක් පොහොය දච්චට නිසි සීලය සමාදන් වූනා. කවුරු කවුරුත් ගොදුයින් වශයෙන් යම් යම් සීල මට්ටමකින් සීලවත්ත වෙන්නේ මොකටද? දිවුලෝකයේ යාම එකත් ප්‍රතිඵලයක් තමා. නමුත් නියම අර්ථය බලනවා නම් සීලය වඩත්තේ සමාධිය සඳහායි. විත්ත විශුද්ධිය සඳහායි. සීලය පිහිටකරගෙන, කය වචනය හික්මවා ගැනීම පිහිටකරගෙන අපි ර්ලගට විත්ත විශුද්ධිය නමින් හඳුන්වන සමාධිය විත්ත ඒකාග්‍රතාවය ඇතිකරගන්නේ. අර හොතික ලෝකයේ අර හඳ ඉර හැසිරෙන ආකාරය, මේ පොලුව යට මොකන්ද තියෙන්නේ ඒවා බලන්න නොවේ. මේ පාවස්කන්ධයේ මේකේ යථා ස්වභාවය දක ගැනීමටයි මේ සමාධිය ඇති කරගන්නේ. ඒ සතියෙන් සමාධියෙන් සතර සතිප්‍රවානය තුළ හැසිරෙන පූංගලයාට පෙනෙනවා අන්න විද්‍රේශනා ඡාත මතුවෙනවා ඒක තුළින්. ඉතින් එතකොට සීලය උපකාර කරගෙන සමාධිය. සමාධිමත් සිත ර්ලගට යොදනවා විද්‍රේශනාවට- මෙහෙහි කිරීමට. ඒ මෙහෙහි කිරීම තුළින් අන්න යථා අවබෝධයට ක්‍රමයෙන් ලං වෙනවා. ඒ අවබෝධයට ලංු අවස්ථාවේ තමයි මේ පාව උපාදාන ස්කන්ධය මෙතෙක් 'මමය මාගේ' කියල අර උපධි කියලා හිතාගන හිටිය මේ දීසි සංසාරයේ අපි ගොඩනගා ගන්න ගෙවල් දොරවල් යාන වාහන ඒ හැම එකක්ම බැඳිලා යන බව අපට පෙනෙනවා. ඒ බැඳෙන්න බැඳෙන්න අපි අශ්‍රුත් දේවල් ගන්නවා. නමුත් මේ දීර්ස සංසාරයේ අපි අත නොහරන දෙයක් තියනවා. මේ රුප වේදනා සංසාර සංඛාර විජ්‍යාණ කියන මේ පාවස්කන්ධයට මුළා වෙලා මේක වැඩින ආකාරයට මිසක් මේක දියවෙලා යන ආකාරයට මේක නැතිවෙන ආකාරයට කටයුතු කරලා නැහැ. ඒකයි මේ සංසාරයේ දීර්ස කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක තුළමයි දුක තියෙන්නේ. කොටේන්ම කියතාත් පාවලපාදාන ස්කන්ධය තතිකරම දුකක් හැරියටයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ.

එතකොට මේ ලෝකය එහෙම පිටින්ම ඇත්ත වශයෙන් කියනවා නම් රෝහලක් වගයි. බුදුරජාණන් වහන්සේට උත්තරීතර ගලු වෙවැඳුවරයා හිජක් වෙවැඳුවරයා කියලා කියන්නේ මෙන්න මේ ලෝකයා බැඳිල තියෙන සංසාර දුකින් එතර කරවීමට ගක්තිය ඒ ක්‍රමය - බෙහෙත - බුදුපියාණන් වහන්සේ දුන්න නිසා. ඒ බෙහෙතයි වතුරාරය සත්‍යය තුළ අඩංගු වෙලා

තියෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍යය. ඒකට යට හැටියට දක්වලා තියෙන්නේ තණහාවයි. අසීමිත තණහාවක් නිසා මේ ලෝකයා හටයේ ඇලිලා ගැලිලා සිටිනවා. නොයෙන් දේවල් අල්ලා ගෙන සිටිනවා. එතකොට ඒ තෘප්ත්‍යාව කුම කුමයෙන් තුනී කර ගැනීමටයි මේ සිලාදී ගුණධර්ම වචන්නේ. එතකොට යම් අවස්ථාවක ඒක ඉවත් වූනාම අර තෘප්ත්‍යා පිපාසය සංසිද්ධාවන් එකකම තමයි- සංස්කාර සංසිද්ධාවන් එකකම තමයි- නිර්වාණ සම්පත්තිය ලැබෙන්නේ. එතකොට නිවිම. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මගේ ගෙය ඇරුලා තියෙන්නේ. මගේ ගිනි නිවිලා තියෙන්නේ. ඒ ගිනි කියලා කිවේ අන්ත අර රාග දෝස මෝහ ගිනි. එතකොට අර ධනිය 'ගිනි ඇරිලෙනවා' - තමන්ගේ ගෙදර 'ගිනි තියනවා' - කියලා ධනිය සතුවූ වූනා. බුදුරජාණන් වහන්සේ 'ගිනි තිවූනා' කියලා සතුවූවූනා. අපටත් එතකොට බුදුරජාණන් වහන්සේ අනුව යනවා මිසක් ධනිය අනුව යන්න නරකයි. අපි කළුපනා කර ගන්න මිනැමෙන්න මේ කියාපු තුන් ගිනි නිවිමේ ඒ මහා ව්‍යාපාරයයි මහා කාර්ය සම්භාරයයි බෞද්ධයින් හැටියට අපට කරන්න තියෙන්නේ. ඒකයි යෙදෙන්න තියෙන්නේ.

ඒක සඳහා අද ද්වීසේ මේ පින්වතුන් යම්කිසි මට්ටමකින් සිලය සමාදන් වූනා. මේ ධර්ම ගුවණය තුළිනුන් මේ පින්වතුන් අපි කියාපු ආර්ය ධන වලට ලං වෙනවා. ගුද්ධා ධන, සිල ධන, සිලයට ම උපකාර වන හය සහ ලැඹුරාව, රේලුගට ධර්ම ඇළානය, ඒකත් උපකාර වෙනවා. ඒකත් වටිනා ධනයක්. ධර්ම ඇළානය තැනි මිනිහා තමන්ගේ ජීවිතය විනාග කර ගන්නවා. සමාජයත් විනාග කරනවා. ධර්ම ඇළානය තැනි තැනැත්තා. රේලුගට අර අතහැරීම. වාග ගක්තිය. ඒක විශාල ගක්තියක්. අතහැරීමේ ගක්තිය තැනි තැනැත්තා අන්ත අර විධියට විපත්ව පත් වෙනවා තමන්ට විපතක් අලාභයක් සිදුවූනාම. අවසාන වශයෙන් ප්‍රභාව. ලෝකය පිළිබඳ යථා තත්ත්වය අවබෝධය, යථාවබෝධය, ප්‍රභාව ඒක මතුකර ගත්තු අවස්ථාවේ තමයි සංසාර විමුක්තිය ඇතිවන්නේ.

එතකොට මෙතෙක් මේ පින්වතුන් රක්ක සිලයෙන්, මේ ධර්ම ගුවණය තුළින් මේ හැම එකකින් රස් කරගත්තු, අද ද්වීසේ රස්කර ගත්තු කුසල සම්භාරය නිවනට උපකාර වන සද්ධා විරිය සති සමාධි පස්සා කියන ඉනදිය බල ධර්මයන් ඇතිකර ගැනීමට මුහුණුරවා ගැනීමට උපතිගුය වේවා. ඒවා පිහිට කරගෙන කළුහාණ මිනු ආගුයත් උපකාර කරගෙන හැකි තාක් ඉක්මණීන් මේ බුද්ධ ගාසනය තුළම සෝච්චාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ග එල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන්

සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ගක්තිය එකාන්තයෙන් හේතු වාසනා වේවා! කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ විශ්වයේ යම්තාක් අව්‍යීඩ් සිට අකත්වාව දක්වා මේ විධියේ ධර්ම දේශනාමය ධර්ම ගුවනුමය කුසලයක් අනුමෝදන් වීමට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැමකෙනෙක්ම ඒ අනුමෝදන් වීම තුළින් තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි ප්‍රාථිතිය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනින්වා කියා ප්‍රාර්ථනා කරන්න. දැන් මේ ගාලා කියන්න.

**“එතතාවතා ව අමෙහඟ .....**



**39 වන දේශනය**



## 39 වන දේශනය (පහත කතුව ධම් දේශනා අංක 80)

'නමා තයා පගවතො අරහතො සම්මා සම්බුද්ධයා'

අලභිකතො වෙති සමං වරෝය  
 සනෙනා දනෙනා නියතො බ්‍රහ්මවාරී  
 සබැබසු හැතෙසු නිධාය දණ්ඩං  
 සො බාහමතො සො සමතො ස හිකුව

(ධම්පදය - දණ්ඩ වගා)

සැදුහැවත් පින්වතුත්,

තොයෙකත් විදියේ මත්වීම් තිසා ලෝක සත්ත්වයා මේ සංසාරයේ ප්‍රමාදයට වැළෙන බව බුදුරජාණන් වහන්සේ වදාලා. යොවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය, හෝග මදය වැනි ස්වාහාවික මත්වීම්වලට අමතරව සමාජයේ ප්‍රකටම මත්වීම වන මත්පැනා ප්‍රමාදයට හේතුවන බව ධර්මයේ දක්වලා තියෙනවා. මේ හැම මත්වීමකින්ම මිදීමට උපකාර වන්නේ සංවේගයයි. ඇතුම්විට ජීවිතයේ දුක්ඛඛදායක අත්දැකීමක් තුළින් මතුවන සංවේගය මේ හැම මත්වීමක්ම ජය අරගෙන කෙනෙකුට තිවනට ලං වීමට උපකාර වන බව හෙළිවන කථාන්තරයකුයි අද අපි මාතෘකා කළ ගාරාවට තිදාන කථාව හැරියට දක්වල තියෙන්නේ.

මේ ගාරාව බුදුපිළියාණන් වහන්සේ දේශනා කර වදාලේ පසේනදී කොසොල් රුපුගේ සත්ත්ති කියන ඇෂ්මතියා මූල් කරගෙනයි. මේ සත්ත්ති කියන මහාමාත්‍යයා කොසොල් රුපුරුවන්ගේ දේශසීමාවේ තිබුන කුරු එල්ලක් සංසිද්ධවලා ආවාම රජනුමා විශේෂ වර්ප්‍රසාදයක් හැරියට හත් ද්විසක රජ සැප දුන්නා. ඒ කියන්නේ රාජ්‍යය පාවා දුන්නා තොවයි. ඒක නම්මුනාමයක් වගෙයි. රජසැපට සමාන සැප, පාවකාම සම්ප්‍රදාය විදින්න කටයුතු සැලැසුපිටා. කොයිතරම් ද කියතොත් විනෝදයට නැවුම් ගැයුම්වල දක්ෂ තාචිකාගනාවකුන් හාර දුන්නා. ඉතින් මේ සත්ත්ති ඇෂ්මතියා හත් ද්විසක් තිස්සේම මත්පැනින් විනෝද වෙමින් අර නැවුම් බලමින් සින්දු අයමින් කාලය ගත කළා. හත්වෙනි ද්වසේ පැන් කොටට යන්න පිටත් වුනා, ඇතුතු පිට නැහළා පිරසත් එක්ක. යන අතරේ බුදුපිළියාණන් වහන්සේ පිණ්ඩපාතයේ ව්‍යුහ බුදුරජාණන් වහන්සේට

හිස නමලා ගෞරව කරලා පිටත්ව ගියා. බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ මද සිනහවක් පහළ කළා. ඒ විදියේ සිනහවක විශේෂත්වයක් තියෙන නිසා සාමාන්‍යයෙන් ආනන්ද ස්ථාමීන් වහන්සේ අභනවා "හාගාවතුන් වහන්ස මොකද්ද ඒ සිනහව පහළ කරන්න හේතුව" කියලා. එහෙම ඇඹුවම බුදු පියාණන් වහන්සේ වදාලා දන් මේ ඇමතියා මෙහෙම ගියාට මොකද අදම සිය වස්ත්‍රාජරණයෙන් සැරසිලා ඇවිල්ලා මගෙන් ගාට්‍යාවක් අභලා අදම පිරිනිවන් පානවා කියලා. මේක අහගෙන හිටිය පිරිස අතර සිටිය මිල්‍යාදුඡ්ටික අය කළුපනා කරනවා 'මේ මහන ගෞතම කටට ආච දෙයක් කියනවා අද අපි ලැස්තිවලා ඉන්න මින බොරුවෙන් තිගුහ කරන්න' කියලා. ඒ කාණ්ඩය එහෙම සුදානම් වුනා. සම්සක්දාජ්ටික ගුද්ධාවන්න අය මේ ආශ්වරයවත් සිද්ධිය බලන්න මින කියලා උනන්දුවෙන් සිටියා. මය අතරේ සන්තති ඇමතියා දවල් කාලයේම ජල හීඩා කරලා උයනේ මත්පැන් බොන ස්ථානයට ගියා. එතනදී අර නිශිය වේදිකාවට තැහළා තැවුම් දක්වන්න පටන් ගත්තා. වචාන් හොඳව තෘත්‍ය ලාලිත්‍යය දක්වන්න මේ තැනැත්ති හත්දවසක්ම හරයට ආහාර ගත්තේ තැහැ. මේ අවස්ථාවේ කුසැගින්න නිසාත්, වෙහෙස නිසාත්, හදිසියේම බරපතල විදියට ආබාධයක් මතුවලා මේ තැනැත්තිය එතැනම මැරලා වැවුනා ඇස් දෙකත් කටත් ඇරැගෙන. ඉතින් ඇමතියා පරීක්ෂා කර බලන්න කිවිවාම පිරිස කිවා දන් ඉතින් ජීවිතය නිරුද්ධවලා කියලා. ඒක ඇඹුව හැටියේ මේ අමාත්‍යාච විශාල සංවිගයක්, ගෝකයක් ඇතිවූනා. කොයිතරම්ද කියතොත් අර හත් දවසක වෙරිමත එතැනම සංසිද්ධාන් ඒ ඇතිවූන සංවිගය නිසා. රීළභට කළුපනා කරලා බැවුවා මගේ මේ ගෝකය සංසිද්ධාව ගත්ත මා කා ලහට ද යන්න මිනැතු කියලා. බුදු පියාණන් වහන්සේ ලහවයි යන්න මිනැතු කියලා හවසවරුවේ බුදුපියාණන් වහන්සේ ලහට පැමිණියා. පිරිසත් එක්කම, අර විදියට වස්ත්‍රාජරණයෙන් සැරසිලාම. ඒ කජාන්තරය බුදුපියාණන් වහන්සේට කිවිවාම බුදුපියාණන් වහන්සේ වදාලා "සන්තති, ඔබ මේ ජීවිතයේ පමණක් නොවයි මේ දිසි සංසාරයේ මේ තැනැත්ති මේ අන්දමින්ම මරණයට පත්වීම නිසා හෙළන ලද කුදාල සතර මහා සාගරයටත් වැඩිය" කියා. සංසාර හය ඇතිකරලා එක්තරා ගැශ්චිරු අර්ථයක් ඇති කෙටි ගාට්‍යාවක් වදාලා.

යා පුබේ තා විසොසෙහි  
පවතා තේ මාඟ කිස්වූන්.  
මෙශ්ංච වෙ නො ගහසුයි  
දුපසනො වරසුයි

අර්ථ වගයෙන් බැඳුවාම, වාචාර්ථ වගයෙන් බැඳුවාම, මෙහෙමයි පරිවර්තනය කරන්න වෙන්නේ. 'ය.. පුණි ත.. විසොයෙහි' කළින් යමක් කිවුනද එය වියලා දම්ව. 'පවතා තේ මාඟ කිනෙනා' පසුවට ඔබට කිසිවක් නොවේවා. 'මෙශ්ක ලේ නො ගහෙයි' ඉදින් ඔබ මැදින් ද කිසිවක් අල්ලා ගන්නේ තැන්නම් 'උපසනෙනා වරසුයි' උපගාන්තව හැසිරෙන්නෙහිය.

ඔය කෙටි අවවාදය ගැඹුරන් යළුකලා අර සවේගවත්ව සිටි සන්තති අමාත්‍යයා ඒ අවස්ථාවේම අර්හත්වය ලබා ගත්තා කියලා කියනවා. ඒ එක්කම සමහර ගුන්ප්‍රවල සඳහන් වෙනවා අතිතයේ ද්‍රාන ආදිය වචල කියන කෙනෙකුට ඒවා මතුවෙලා එනවා කියලා. දැන් මෙතනදීන් කියන්නේ ද්‍රාන තත්ත්වය පමණක් නොවයි. අහිජ්‍යා තත්ත්වයන් පවා ලැබුණ බවයි. මොකද ර්ලුහට කියවෙනවා ඒ සන්තති ඇමතියා රහත් වෙලා තමාගේ ජීවිත සංස්කාරය - ජීවිතය කොපමූණ කාලයක් පවතිනවාද කියල - සලකල බැඳුවා. පිරිනිවන්පාන්ත වෙත බව දැනගෙන බුදුජියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා මට පිරිනිවන් පාන්න අවසර දෙන්න' කියලා. බුදුජියාණන් වහන්සේ වදාල හොඳයි ඊට කළින් තමන්ට මේ රහත්වෙන්න උපකාර වූ අතිත කර්මය මේ පිරිසට ප්‍රකාශ කරන්න කියලා. ඒකත් බිම ඉදගෙන නොවයි අහසට තැහිලා ප්‍රකාශ කරන්න කියලා. ඒ අවස්ථාවේ මෙතන කියවෙන්නේ සන්තති ඇමතියා වූ රහතන් වහන්සේ අතිත ප්‍රවීත්තිය මේ විධියට ප්‍රකාශ කළ බවයි.

"මෙයට අනුරූපක් කළුපයකට කළින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මම බන්ධුමති කියන රාජධානියේ උත්පත්තිය ලබා කළුපනා කළා ජීවිත රැකියාවක් වගයෙන් මොකදී කරන්න හොඳ කියලා. අනුන්ට හිංසාවක් පරහිංසාවක් නොවන රක්ෂාව මොකදී කියලා හිතලා බලනකාට මට හැඳුනා ධර්ම සෝජක කර්මයයි හොඳම රැකියාව කියලා. ධර්ම සෝජක කර්මය කියලා කියන්නේ මනුෂ්‍යයින් උත්තන්දු කරවන දානාදී සිංකම් කරන්න. පෙහෙවස් සමාදන් වන්න. ධර්මය අසන්න. තුණුරුවන්ට ලැදිව සිටින්න ආදිය ප්‍රකාශ කරමින් හැසිරීමයි. ඉතින් ඒ විධියට සමාජයේ හැසිරෙන්න පටන් ගත්තා ව්‍යතිතිය හැරියට. බන්ධුමති රජතුමා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පියා මේ කාරණය දැනගෙන ගෙන්වලා කොහොමද මොකක්ද කරමින් ඉන්නේ කියලා ඇඟුවාම කිවුවා ධර්මසෝජක ව්‍යතිතිය කරනවායි කිවුවහම බොහෝම හොඳයි කියලා පයින් ඇවිදිමින් නොද මේක කරන්නේ. මේ වැඩි හැරියට අජ්වයකු පිට යම්බුදි එය කළයුත්නේ කියලා අජ්වයෙක් දුන්නා. මල් දමක් පැළදුගෙන අග්වයකු පිට ගිහිල්ලා

මේ කාර්යය කරන්න කියලා එහෙම වික කළක් කරගෙන යනාකාට ආයිත් රජුතුමා කළා කරලා අඟ්ටයන් තොදමදී අඟ්ටයන් හතර දෙනෙක් යෙදු රථයක හිතිල්ලා මේ කාර්යය කරන්න කිවා. ඩිල්ලට තුන් වෙනුව නැවතන් කැදවලා ඇතකු පිට වස්ත්‍රාභරණයෙන් සැරසිලා යමින් මේ ධර්මසෝජක කරමය කරන්න කියලා පැවරුවා. නොයෙකුත් විදියේ දන, හෝග, සම්පතුත් දිලා. ඒ කාලයේ මනුෂ්‍යයින්ගේ ජීවිත කාලය ඉතාම දිගයි. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ. අපුදහසක් අවුරුදු මේ ධර්ම යෝජක කාර්යය කළා.” කියලා සන්තති අමාත්‍යාංශ ප්‍රකාශ කරලා. ඒකේ ආතිශාප හැටියටය මම මේ තත්ත්වය ලැබුවේ කියලා ප්‍රකාශ කරලා අහසේදීම තෝරාධානු සමාපත්තියට සමවැදිලා තමන්ගේ ගර්රයට ගිහි අවුලුවා ගත්තා. ගර්රයේ ලේ මස් දැවී ගියා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ වස්ත්‍රායක් එලන්න සලස්වලා ද්‍රිඹු ඇට බානු එකතු කරවලා එතන සතර මංසන්ධියක ජ්‍යෙෂ්ඨයක් බැන්දෙවා. මනුෂ්‍යයින් ඒ ජ්‍යෙෂ්ඨයට වැදුලා පි. රස්කර ගතිත්වා කියලා.

මේ සිද්ධියෙන් පස්සේ, මේ ආඟ්ටර්යවත් සිද්ධියෙන් පස්සේ සාස්කාශ වහන්සේලා අතර කළාවක් ඇතිවුතා දැන් මේ සන්තති ඇමතියා වස්ත්‍රාභරණයෙන් සැරසිලා සිටින විමලයි රහන් වුණේ. අපි මේ තැනැත්තාට ගුම්ණයෙක් කියනවාද? හික්ෂුවක් කියනවාද? බාහුමණයෙක් කියනවාද? කියලා ඔය විදියේ කළාවක් ඇතිවුණා. බුදුභියාණන් වහන්සේට ඒ ඇහිලා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළ ගාලාව හැටියටය මේ ගාලාව දක්වෙන්නේ.

අලඩිකො වෙශි සමං වරයා  
සනෙනා දනෙනා නියනා බුහමලාරි  
සකෙබසු හැනෙසු නිධාය දැඩ්බ්  
සො බාහුමණා සො සමණා ස හිකුවු

එකේ අදහස “යම් කෙනෙක් වස්ත්‍රාභරණයෙන් සැරසි තමුන් ගාන්තව දාන්තව නියත බාහුමාර්ව හැම සන්නියින් කෙරෙහිම දුඩු මුරුගු බහා තැබීමෙහි අහිංසා ප්‍රතිපත්තිය ඇතිව විෂම වර්යාව ඉවත් කර සමවර්යාවෙහි හැසිරෙයිද එබදු තැනැත්තාට ගුම්ණයෙක්, බාහුමණයෙක්, හික්ෂුවක් යන කොයි ව්‍යවත්‍යායක් යෙදුවන් වරදක් නැතු. කියත අදහසයි ඒ ගාලාවත් කියවෙන්නේ.”

කළාව වශයෙන් තියෙන්නේ ඒකයි. කළාවත් සිද්ධියෙන් ආගුයෙන් අපට ගන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම කෙනෙකට පුදුම හිතෙනවා ගිහි කෙනෙක් අර විධියට හත්දවසක් මත්වෙලා ඉදා රහන් වුණේ කොහොමද

කියලා. මේක වැරදියට තෝරුම් ගන්න නරකයි කෙනෙක්. නමුත් අතිතයේ කර්ම හා සම්බන්ධයි. අතිතයේ පාරමී ගක්තිය ඇති කෙනෙකුට තමයි ඒ විදියේ ඒ වෙලාව බලලා බූද්‍රපාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. කෙටි නමුත් ඒ ධර්මය ගැඹුරන් වැට්ප්‍රහා නම් ඒ තැනැත්තාට ඒ අවස්ථාවේම සංසාරයෙන් මිදෙන්න පුරුවන් විදියේ අකාලික ධර්මයක් මේ ධර්මය. මහා ආශ්චර්යවන් දේවල් කොනෙකුත් ධර්ම කතාන්තර වල තියෙනවා. මේ කාලයේ නම් කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුරුවන්.

ඉතින් මෙතැන අපට මේක විග්‍රහ කරනවා නම් අපට කියන්න තියෙන්නේ මේ කතාන්තරය ගැන හිතලා බැඳුවත් එක පාරටම බලනකාට එක නාට්‍යයයි තියෙන්නේ. නමුත් නාට්‍ය දෙකක් කියලා හිතා ගත්තට වරදක් තැනැ. මොකද මේ හැම සත්ත්වයින්ගේම මුළු මහත් සංසාර පැවැත්ම තුළ අවස්ථා තුනක් තියෙනවා. ආස්ථාද, ආදීනව, නිස්සරණ කියලා. ආස්ථාද කියලා කියන්නේ රස වින්දනයයි. පාවකාම සම්පත්තිය ආගුයෙන් සත්ත්වයා රස විදිමට පෙළඳීනවා. විශේෂයෙන්ම තිරසන් සතුන්. මනුෂායින් පවා සාමාන්‍ය පුද්ගලයින් පාවකාම සම්පත්තියේ තමයි ඉන්නේ. ඒ තත්ත්වයෙයි ඉන්නේ. අපි අර ගේෂ්‍රීයක්. ර්ලහට ඒකෙන් උසස්වීම් ලැබෙන කොට යම්කිසි අවස්ථාවක එක තුළින්ම ආදීනව මතුවෙනවා. ආස්ථාද -ආදීනව. ඒ අවස්ථාවේදී ලෝක සත්ත්වයා හිතන්න පෙළඳීනවා. ඇයි අපට මෙහෙම වෙන්නේ? ඇයි මේ විධියේ දුක්ඛදායක ප්‍රතිඵල ලැබෙන්නේ කියලා කළුපනාවට වැටෙනවා. ර්ලහට සොයන්න පටන් ගන්නවා. මේකෙන් පිටවෙන්න තිදහස් වෙන්න තුමයක්. 'නිස්සරණ' කියලා කියන්න ඒකයි. 'නිස්සරණ' කියලා කියන්නේ මේ සංසාර වට වළල්ලන් පිට පැනීමයි. තිස්සරණ අවස්ථාව. එකට කළුයාණ මිතුයෙක් උදුව වුනොත් - බුදුකෙනෙක් එහෙම - යම් කෙනෙක් උදුව වුනොත් වෙලාවට තිස්සරණ කියන තිවන ලබා ගත්න පුරුවන්. ඔන්න ඔය අවස්ථා තුනයි. මේ සත්ත්තති ඇමතියාගේ කෙටි හත් දවසක කාල සීමාවක අත්දකීම් තුළ තියෙනව මේ ඔක්කාම. අර හත් දවසක රජසුප කියලා කියන්නේ ව්‍යාජ රජ සුපක්. එක ව්‍යාජ බවත් අතිත්‍ය බවත් අමතක වෙන්න මත්පැනු උපකාර වෙන්නට ඇති සමහර විට. හත් දවසේම මත් වෙලා හිටියේ. මේකෙන් මේ නින්දෙන් - තිදිමත වෙනුවට වෙරෝමයි - මේ නින්දෙන්, ඒවිත සිහිනයෙන්, අවදිවුන් අර නාට්‍යකාංගනාවගේ රහපැලී ගෝකාන්ත නාට්‍යය දුටුවාමයි. එක ගෝකාන්ත නාට්‍යයක් වුනා. එක ගැනන් අපි වේකක් හිතලා බලනකාට මේ නාට්‍යකාංගනාගේ, තිළියකගේ හීවිතයේ ඔය කියන අවසාන අවස්ථාව කළාතුරකිනුයි වේදිකාවක දකින්නට ලැබෙන්නේ. අපි හැම දෙනෙකුගේම

ඡීවිත රුගුමේ අවසාන අවස්ථාව තමයි ඕක. නමුත් ඕක සංවේගාත්මක අන්දීමින් අපිට හිතා ගන්න පුළුවන්. අර තැනැත්තේ නටත්තේ නොනවා බැරු තිසා. ඒක වෘත්තීය තිසා. නමුත් ඒ අවස්ථාවේ නැවුතා උමතුවෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියන යම්කිසි පායකක් මේක අනුව අපට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නාට්‍යය තදුන්වල තියෙන්නේ, දන් මේ කාලයේ නම්, රසාස්වාදනය කරන කළාවේන් ඒ විදියේ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රසාදයක් ඇතිකර ගන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නාට්‍යය උපමා කරල තියෙන්නේ උමතුවීමක් හැරියට. "උමතකමිදා හිකඩාව අරයසා විනයේ නවති." මහණෙනි, නැවුම කියල කියන්නේ ආර්ය ව්‍යාචභාරයට අනුව උමතුවීමක්. ඉතින් දන් මේක මෙතන හරියටම ගැලපෙනවා. ඇත්ත වශයෙන් අර නැවුවේ කුසැහින්න වේදනාව ඉවසගන්න බැරිව. ඒකම තමයි අපි අර සමහර අවස්ථාවල කියන්නේ රත්තෙව්ව යකඩ වේදිකාවක් උඩ කවුරුහර හොඳට අන්දවල තැකැවාත් පා මාරු කරන්න දරණ උත්සාහය ඇත්ත පෙනේවි නැවුමක් හැරියට. සමහර විට විදේශිකයෙකුට කුමරාගත කරන්න පුළුවන් විදියේ නැවුමක් වෙන්න පුළුවන්. ඉතින් අර බුද්ධ ව්‍යතිය අනුව පැහැදිලි වනවා මේ නැවුම කියන එක උමතුවක් වගේ. දන් මේක හරියටම ගැලපෙනවා. අර කුසැහින්න වේදනාව තිසා දහලීමක් අන්තිමට කළේ. දහලලා වැටුතා. ඇස් දෙකත්, කටත් ඇරැගෙන. මින්න අවසාන රුම. අපි උඩපාසයට නැගුමක් හැරියට නොවෙයි මේ විධියේ දේවල් ස්වාභාවික දේවල්. නමුත් ලෝකය ඕක අමතක කරනවා. අර කියාපු වෙරිමත ආදි නොයෙකුන් මත්වීම් තිසා. මේක සත්‍ය තත්ත්වය. යථාග්‍රහ තත්ත්වය සන්තති අමාත්‍යාචාර ප්‍රකට වූණා. ඒක තුළිනුයි ගැඹුරු කළකිරීමක් ඇතිවුනේ.

ඇත්ත වශයෙන් සසරින් එතෙර වීමට නම් කළකිරීම- ඒකට 'නිබැඳා' කියලා කියනවා- ඒක අත්‍යවශ්‍යයි. ඒ ඒ පුද්ගලයාට ඒ ඒ මට්ටම්නුයි ඇති වන්නේ. එදිනේදා ඡීවිතයේ තම තමන්ගේ ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක එහෙම අන්දකින්න ලැබෙනවා. නමුත් අර තරම් ගැඹුරට යන්නේ තැහැ. මෙතුනදී ද්‍රව්‍යම. ඒ සංවේගය තුළින් කොසිනරමිද කියනාත් වෙරිමත සංසිදුතා. එතනම. ඒකයි අර බුදුපියාණන් වහන්සේ ගාලාවන් පුකාඟ කළේ. ගාත්ත දාන්ත වින ඇත්ත වශයෙන් ඒ සුළු වෙලාවක් තුළදී එකෙන් ඇතිවෙව්ව කළකිරීම තුළින් ඒ පුද්ගලයා තුළ යම්කිසි හික්මීමක් ඇතිවෙන්න ඇති. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තැහැ මෙතැන. විශාල පරිවර්තනයක් ඒ වෙනකාට බුදුරජාණන් වහන්සේ දකින්න එනාකාට ඒ සංවේගයෙන්. අර කැලින් හිටි ඇමතියාම නොවෙයි.

ඉතින් කොහොම හරි නාට්‍යය කුලින් අපට පෙනෙනවා අර ඇමතියා ආස්ථ්‍යාද තත්ත්වයෙන් රේඛට ආදීනව දුටුවා නිලියගේ හඳුසි මරණය නිසා. රේඛට නිස්සරණය යොයාගෙනයි බුදුරජාණන් වහන්සේ ලෙට ආවේ. ඒ නිස්සරණයට උපකාර වෙන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කෙටි ගාලාවක් වුනත් අපි දන්නවා මහ පුදුමයි. එතැනු අපිට හිතාගන්නත් බැරිතරම් දෙයක්. වරිතයන්ගේ ආසය, අනුසය, අතිතයේ අරගෙන ආපු ගක්තින් බුදුරජාණන් වහන්සේට පෙනෙනවා. කර්මස්ථාන වචල නියෙනවා නම් එකත් පෙනෙනවා. එවාට අනුවයි බුදුරජාණන් වහන්සේ යම් ගාලාවක් ප්‍රකාශ කරන්නේ.

දන් මේ ගාලාව ගැඹුරු ගාලාවක්. අතිතයේ ධර්මසෝජක කර්මයෙන් යම් පුණු ස්කන්ධයක් - අනෙක් අය ධර්මයට උනන්දු කරවීම කියන එක විශාල පිනක්. ලෝකයේ කරන්න පුරුවන් ලොකුම දෙය තමයි ධර්මයෙන් පිහිටිවීම. මූල ජීවිතයම ධර්මසෝජක ව්‍යත්තියේ හිටියානම් විශාල පුණු ස්කන්ධයක්, පාරමී ගක්තියක්, ඒ පුද්ගලයා තුළ තිබෙන්න ඇති. එක මතුවුනේ, මේරිමට පත්‍රුවුනේ. මූහුදුරා ගියේ අන්න අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කෙටි ගාලාවෙන්. ඒ ගාලාව ප්‍රහේකාවක් වගේ සාමාන්‍ය කෙනෙකුට. මොකක්ද එකෙන් කියවෙන්නේ?

“යා පුබේ තා විසාපෙහි” කලින් යමක් තිබුනා නම් එක වියලා දමව. මොකක්ද මේ කිලින් තිබුන දේ? අතිත සංස්කාරයි. බුදුරජාණන් වහන්සේ සන්තති ඇමතියට කීවා නේ ඔබ මේ දීර්ස සංසාරයේ මේ තැනැත්තිම මේ විධියටම මරණයට පත්වීම නිසා හෙළන ලද කුදාල සතර මහා සාගරයට වැඩිය කියලා. ඉතින් ඔය ජීවිත ප්‍රවත්ති සඳහන් වෙනවා ධමියේ ඇතැමි අය වාර පත්සිය ගණන්, ට්ටක් වැඩි ගණන් ස්වාමි පුරුෂයන්, හාර්යාවන් හැටියට එකතු වෙනවා. අමු දරුවන් හැටියට එකතු වෙනවා. තවත් නොයෙකුන් විදියට එකතු වෙනවා මේ තරම් දීර්ස සංසාරයේ අර එක එක්කෙනාට නියෙන ආකර්ශන ගක්තිය නිසා. අපට මෙතන හිතාගන්න නියෙන්නේ අර නිශියන් එක්ක යම්කිසි සායාරක සම්බන්ධයක් නියෙන්න ඇති සන්තති ඇමතියාට. ඉතින් කොහොම හෝ වේවා සන්තති ඇමතියාට අර සංසාරය පසුබීම් කරගෙන සංසාරයේ දීර්ස කාලයක් කුදාල සාගරයක් හෙළලා නියෙන්නේ මේ තැනැත්තිය වෙනුවෙන් කියලා එකේ ආදීනව පක්ෂයන් වැටුපුනා. දන් මෙතන ‘අර කුදාල සාගරය වියලා දමව’ කියන එකවගෙයි හරියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ එක තුළ නියෙන්නේ අතිත සංස්කාර. මේ සංස්කාර කියලා කියන්නේ - එකත් අපි රිකක් විගුහ කරලා බලමු.

සංස්කාර කියලා කොතොකුත් යෙදෙනවා. නමුත් මේක ගැන ඇත්ත වශයෙන්ම ගැඹුරින්ම අවබෝධ කරගන්න නම් හාටනාමය වශයෙනුයි අවබෝධ කරගන්න ඕනෑ. කෙටියෙන් ඒකට ඉහියක් දෙනවා නම් කියන්න තියෙන්නේ ඒකත් නාට්‍යය ආගුයෙන් කියන්න පූළුවන්. පැරණී දමිදිව සංස්කාර කියන වචනය යෝදුන් බොහෝවිට නාට්‍යය ආගුයෙන්. නිශියක් වේදිකාවට එන්න කිලින් කොවිටර හැඩවුඩ් දානවාද? අභ්‍යන්තර. මේ කාලෙන් දත්තවානේ? නානාවිධ, අපි අමුත්වෙන් කියන්න ඕන තැ, ඇත්ත වශයෙන් දත් මහ පාරෙන් තිශියන් දකින්න ලැබෙන්නේ. ඒ මොකද තමන්ගේ ස්වාභාවික ස්වරුපය නොවෙයි. නානා විධ වර්ණ යොදාලා වෙනසක් කරගෙනයි වේදිකාවට එන්නේ. ඒවාට කියනවා අංග සංස්කාර කියලා. නාට්‍යයේ දක්වන ජවනිකාවට ගැලපෙන ආකාරයට යම් යම් කැන්තීම, ව්‍යාජ, වෙනස් කිරීම් රාශියක් කරනවා. ඒකයි මූලික වශයෙන් සංස්කාර කියන වචනයේ අර්ථය. එතකාට මුළු මහන් තීවිතයේම අපි කරන දේවල් සංස්කාර තමින් බුදුරජාණන් වහන්සේ හදුන්වන්නේ ඔන්න ඔය කියන ගැඹුරු අර්ථය අනුවයි. අපි මේ ජීවත් වෙනවා කියලා දරණ ප්‍රයත්තය තුළ තියෙන හොඳ හෝ නරක කර්ම තුළම ගැඹුරින් සළකලා බලනකාට තියෙන්නේ අපි මේ 'මමය 'මගේ' කියලා ගත්තු එක පෝෂණය කිරීමයි.

ධර්මයේ ගැඹුරින් දක්වෙනවා ඒක තැනක පාථිග්‍රන පූද්ගලයා රුපය ආත්මය වශයෙන් දකිනවා. "රුපං අතතතො සම්බුද්ධයෙති" රුපය ආත්මය වශයෙන් සළකනවා. "යා බො පත සම්බුද්ධයෙනා - සංඛාරෝ සො" ඒ ආත්මය වශයෙන් සැලකීමම සංස්කාරයක්. මොකද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා දත් ඔය 'සකකයා දිවයීය' කියලා කියන්නේ සාමාන්‍ය පාථිග්‍රනයා 'මමය' 'මගේ' කියලා ආත්මයක් තියෙනවා කියලා හිතන එක ව්‍යාජ වශයෙන් හිතා ගත්තු දෙයක්. එහෙම තැත්තම් ඒක ආරෝපණය කර ගත්තු දෙයක්. කොහොමද ආරෝපණය කරගන්නේ? තමන්ට තියෙනව ගැරිරයක්. එක්කෝ හිතනවා 'මේ ගැරිරය තමයි මගේ ආත්මය' එහෙම තැත්තම් ආත්මය කියන්නේ ගැරිරයක් ඇති එකක්. එහෙම තැත්තම් ආත්මය තුළ රුපය තියෙනවා. ඔය විධියට හතර ආකාරයක් එක එක ස්කන්ධය දිහා බැලීමම සංස්කාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. රුපය ආත්මය භැටියට සළකනවා. ආත්මය රුපය ඇති දෙයක් භැටියට සළකනවා. ආත්මය තුළ රුපය තියෙනව කියල හිතනවා. රුපය තුළ ආත්මය ඇති කියා හිතනවා. ඔය කියන්නේ රුපය අත හරින්න බැරකමයි ඒකෙන්

පෙන්වුම් කරන්නේ. දන් ඔය තමන්ගේ ජායාරූපයක් දකලා 'හා, මේ මමයි' කියලා කියන්නේ. මේ මගේ ලමා කාලය. 'මේ මගේ තරුණ කාලය' කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ රුපය ගත්තා 'මමය' කියලා. ඒ විධියටම තමයි වේදනාවන්. ඒ විධියටම තමයි සංඛ්‍යාවන් - හැඳිනීම. ඒ විධියටම තමයි සංස්කාරත්. සංස්කාර සකස් කිරීමත් ඒ විදියට ගත්තවා දන් අර නිශ්චය වේදකාවට එන කොට වේදකාවන් පිටිපස සිටි තැනැත්තිය නොවේ. ඒ වෙළාවට හිතා ගත්තවා. මම රහජාන ජවනිකාවට එකඟව රහජාන්ත ඔත් කියලා. ගෙදර හිටියා වගේ නොවයි.

ඉතින් එතනත් පෙනෙනවා ඒ සංස්කාරවල කියෙන්නේ ව්‍යාර ස්ථාවය. ඒකයි සංස්කාර කෙහෙල් කළකට උපමා කරලා කියෙන්නේ. කෙහෙල් කදේ හරයක්, අරවුවක් තැනැ. නිස්සාරයි. මේ විශ්වාසය කියල කියන්නේ මමය, මාගේය කියලා හිතා ගැනීමයි. ඒ හිතටයි. ඒ විදියට ඒ එක එකක් පිළිබඳවම සළකල බලනකාට එතනමත් සංස්කාර. සංස්කාර කියන එක තෝරුම් ගත්ත පොඩි ඉහියක් ඔය දුන්නේ. අර අවිද්‍යාව නිසා වෙන දෙයක් භැරියටයි බුදුහියාණන් වහන්සේ දක්වන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ මුළු මහන් සංසාර පැවැත්ම දුකක් බව නොදැනීමයි. ඒක දුකක් බව නොදැනීම නිසා යම්කිසි සකස්කිරීම් රාජියක් අපි මේ ජීවිතය තුළ කරනවා. එක තුළ අවසානයේ දුක ලැබෙන බව බුදුරජාණන් වහන්සේ කියනවා. අපිට එක නොතේරෙන නිසා මේ සංස්කාර රස් කරමින් සංසාරයේ දිගින් දිගට යනවා. ඔතනයි ඔය පොඩි කතන්දරය කියන්නේ පට්ටිව සමුපපාද ධර්මය -කෙටියෙන් සැලකුවාත්- ඉතින් කොහොම හර ඔය සංස්කාර අතිත සංස්කාර. අතිතයේ සන්තති ඇමතියා අර තැනැත්තිය හා සම්බන්ධ සංස්කාර මක්කාම අනිතා බව තෝරුම් ගත්තා. 'යා පුළුවෙක තා විසොයේ' ඒ සංස්කාර වියලා දුම්මා. අර ගෝකය වියලා ගත්තා.

ර්මගට 'පවුණ තෙ මාභු කිස්වතා'. ඔය විදර්ශනා භාවනා කරන පින්වත්න් දන්තවා ඔය සංස්කාර සම්මර්ගණය කියලා කියන්නේ සංස්කාර මෙනෙහි කිරීම- දන් ධර්මයේ, විදර්ශනාවේ කියන්නේ මේ අපි ලෝකයේ කර්ම හැරියට ගත්තෙන් ඒවාමයි. මේ අපේ සියලුම සංස්කාර. ඇත්ත වශයෙන් හැම දෙයක්ම අනිත්තය කියලා කියන්නේ. 'සබෙ සංඛාරා අනිවා' කියලා කියන්නේ මේ පැවැත්ම තුළ ඇති අපේ මේ සිතුවිලි, සිතට පහළවන විතර්ක. ඇත්ත වශයෙන් අතිතය කියල කියන්නේ හිතින් ගත්තු දෙයක් තේ. එතනත් සංස්කාර. ඒ අතිත සංස්කාර ඒ හැම එකක්ම අනිත්තය කියන එකයි බුදුහියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒවාගේම ඒවා නිස්සාරයි. 'මමය' 'මාගේය' කියලා ගත්ත සාරයක්

නැහු. රීලභට ඒ අතිත සංස්කාර දැන් නැති තියා අපට පහසු වෙනවා. ඒක සලකා ගන්න පුරුවන් හිතයකින් අවදි වුනාට පස්සේ හිතය බොරු බව තෝරුනා වගේ. දත් ඒක නිසා අතිත සංස්කාරවල අතිතයකාව තෝරුම් ගැනීම පහසුයි විදරුණනා යෝගියාට. ඒ වගේම තමයි අනාගත සංස්කාර ගැනන්. ඒ ත්‍යාය අනුවම හිතා ගන්න පුරුවන් අනාගතයේ තමා සංස්කාර ඇතිකර ගන්නවා නම් ඒවන් ඒවගේම විනාශ වෙනවා.

**නමුත් අමාරුම දේ තමයි වර්තමානය. වර්තමානය තමයි** මැද. 'මණේය වේ නො ගෙසෙයි' සාමාන්‍ය පුද්ගලයා මේ වර්තමානයේ පුතුතුත්පත්න කියලා කියනවා - වර්තමානයේ සංස්කාර දැඩිව අල්ලා ගන්නවා. එහෙම නැත්තම් පැවුත්මකුත් නැහු නේ. ඒ අතිතය ගිය දේ ගියා කියල පහසුවන් තෝරුම් ගන්න පුරුවන්. අනාගතයේ එන දේ තාම ආවේ නැහු. සමහරවිට ආවන් ඔව්වර තමයි කියලා හිතා ගන්න පුරුවන්. තමුත් මේ මේ මොහොතේ ඇති රුප, වේදනා, සංස්කෘතා, සංඛාර, විජ්‍යාණ දැඩිව අල්ලා ගන්න ස්වභාවයක් තියෙනවා. දත් මෙතුනදී සහන්තති අමාත්‍යය කළ හැන්කම තමයි අර ඇතිවිත සාවේගය තුළින්, 'නිබිනිදාව' කියන සයර කළකිරීම තුළින්, ප්‍රඥාවන් මේ තත්ත්වය දැකීම. අන්න ඒකයි මාර්ගල්ල අවබෝධය වෙන්නේ. අතිතයකාව තුළින් මතුවන විදරුණනා ඇාන මෝරලා ගිහිල්ලා ඒක බිඳීම තුළින් සයර කළකිරීම ඇති වෙනවා. කළකිරීම තුළින් මේ සයරන් මිදීමේ ඕනෑකම ඇතිවෙනවා. ඒ තුළින් ත්‍රිලක්ෂණය ගැඹුරින් දකලා ඉතාම ශිෂ්ට අන්දමින්, සියුම් අන්දමින් සිත තුළ ඇතිවිත පරිවර්තනයක ප්‍රතිඵලය වශයෙනුයි මාර්ගල්ල අවබෝධය කෙනෙක් ලබන්නේ. ඉතින් ඒකට මූලික වන්නේ 'නිබිනිදා' කියල කියන සයර කළකිරීම මේ සිද්ධිය පසුවීම් කරගෙන. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ හරයට තැපැලාවා එන වෙළාව එනකන් ඉදුලයි. ඒකයි බුදුපියාණන් වහන්සේ මද සිනහවක් පහළ කළේ. බුදුපියාණන් වහන්සේට පෙනෙනවා මේ පුද්ගලයාට උදුව කරන්න පුරුවන් වෙලාව. නැත්තම් සහන්තති ඇමතියා හිස සලලා යන වෙළාවේ කියන්න තිබුනා නේ 'පොචිචික' මේ බණක් අහලා යන්න' කියලා. නැහු ඒ ඔක්කාම ගිහිල්ලා මට්ටු වෙලා එනකන් හිටියා. වෙරි මතන් හිදාවා ගෙන ආවාට පස්සෙයි, වෙලාව ආවට පස්සෙයි, පොඩි දේශනාව කළේ. සහන්තති ඇමතියාට ගැඹුරින්ම වැටුහුනා. "මණේය වේ නො ගෙසෙයි" මැද වර්තමාන සංස්කාරන් දැඩිව ගන්නේ නැත්තම් "උපසනෙනා වරසෙයි" උපසන්තව හැසිරෙනෙහිය, කියල කියන්නේ රහන් බවයි.

ඔතින් ඕකසි ඉතින් අපට මේ කාලාන්තරය තුළින් ගන්න නියෙන්නේ. මෙබදු සිද්ධී කොතොකුන් ධර්මයේ සඳහන් වෙනවා. මේ කාලයේ කොතොකුට ප්‍රශ්න කරන්නන් පූර්වින්. ඒ වගේම අපට අනික් පැන්තට කියන්න නියෙනවා මෙක නායාය කරගෙන ඇතුළුම් කොනෝක් කළුපනා කරනවා කෙටි ගාලාවක් ඇසු පමණින් හැම කොට්ටම මේ තත්ත්වය ලබන්න පූර්වන් කියලා. ඒ විධියට අපි හිතන්න තරකසි සාධාරණ වශයෙන්. මෙක අති විශේෂ දෙයක් නොවේ. අති විශේෂ සිද්ධීන් මේ ධර්මයේ සටහන් වෙලා නියෙන්නේ. ඒවා පසුව්ම හරියාකාරව තෝරුම් ගන්න ඕනෑ.

ඔතින් ර්ලගට මෙතැනදී මතු කරගන්න ඕනෑ සසර කළකිරීමට හේතු වන දේ. අපි ආරම්භ කළෙන් මේ ජීවිතයේ - දැන් මෙතන වෙර්මන පමණක් නොවේ මෙක තුළන් නියෙනවා මේ සන්තති අමාත්‍යාචාර අරතරම් විර ක්‍රියාවක් කරන්න උපකාර වන්න ඇත්තේන් යොවන මදය, ආරෝග්‍ය මදය අදිය. ඒවා පිහිට කරගෙන තමයි. ර්ලගට ජීවිත මදය, අතින් අය ජය අරගෙන ආවා. ර්ලගට හෝග මදය, රජ සැප දුන්න. ඒ හෝග මදයෙන් ඇතිවුන මතවීම පිටම තමයි මූල් හත්දවසම රජ සැප විදින්න පටන් ගත්තේ. මේ මැද කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අපි කළුපනා කරල බැලුවාක් අර හත් ද්‍රවයයි. ඒ හත් ද්‍රවයේ විනැද රජසැපයේ හිස බව තෝරුම් ගත්තා. එතකාට ඒක අත හරින්න පහසුයි. ඒක ඒ විධියට තෝරුම් ගත්තා නම් මේ සිද්ධීය නිසා ඇතිවුන සංවිගය එතනම තැකිවෙනවා. ඒ සංවිගය ජයගන්න පූර්වන් වෙනවා. ර්ලගට රීට වඩා ගැඹුරින් වැටහෙනවා මේ සංසාරයේ හයානකත්වය. සංසාරයේ දීර්ඝ කාලයක් අපි මේ විධියට ගත කළා තෝද, කළුල් සාගරයක් තෝද කියලා? ඔතින් මේ අංශය - ධර්මයේ මේ අංශය - මේ කාලයේ වැඩිදෙනෙක් එළියට ගන්නේ තැහැ. අපි බොහෝ අවස්ථාවල මතක් කළා දැන් රටාව වෙල නියෙන්තේ මේ අපේ ගායනාය ආරක්ෂා කිරීම් වශයෙනුන් මේ ධමිය ඉදිරියට ගෙනයාම් වශයෙනුන් වැඩිපූර එළියට ගන්නේ මේ ලෝක වර්ධන පැත්තයි. ලෝකය විඛනව. බුදුපිශ්‍යාණන් වහන්සේ කියල නියෙනවා 'න සියා ලෝක විධිනා' ලෝක වර්ධකයෙක් වෙන්න එපා කියල. එහෙම තැත්තම් පූජාන සාගරයක් වෙන්න එපා කියල. මේ සංසාරය වඩන එක, ලෝක වර්ධන පූජාන වර්ධන ප්‍රකිපත්තියක් - එකට ගැලපෙන්නේ තැහැ මේ කියන සසර කළකිරීම කියන එක. ඒ නිසා ඒ විදියේ දේවල ගැන වැඩි අවධානයක් මේ කාලයේ යොමුකරන්නේ තැහැ. තමුත් බුද්ධ කාලයේ බොහෝ අවස්ථාවල බුදුපිශ්‍යාණන් වහන්සේගේ ධර්මයට සවන්දෙන සංසාය වහන්සේලාවත්, ගිහියන්ටත්, ප්‍රශ්නයක් අහන්න

එන අයටත්, නිතර මතක් කර දුන්න මහ පුදුම ප්‍රබල සංවිග ඇතිවන විදියේ සසර කළකිරෙන විදියේ දේශනා මාලාවක් තියෙනවා.

එච් භදුන්වින්නේ 'අනමතග සූත්‍ර' කියලා. අනමතග සංපුත්තයේ ඒ ධර්ම කොට්ඨාස ගණනාවක්ම සඳහන් වෙනවා. අනමතග සූත්‍ර තමින් එච් භදුන්වින්නේ මොකද? බුදුපියාණන් වහන්සේ තැවත තැවත මතක් කරලා දෙනවා මේ සංසාරය කියලා කියන්නේ අන් මූල් නොපෙනෙන දෙයක්. මේක මූල ආරම්භය, සොයා ගන්න බැරිය කියන එකට දෙන උපමා- ඒ සම්බන්ධ දේශනා - අහලා එවිලේම රහන් වෙලා තියෙනවා සංසාර වහන්සේලා. දැන් මෙතන අපි පටන් ගත්තේ කුදා සාගරය ගැන කියලා. ඉතින් ඒ දේශනාව ධර්මයේ වඩා සට්සිතරව සඳහන් වෙනවා. බුදුපියාණන් වහන්සේ අහනවා "මහණෙනි තුළිලා කුමක්ද හිතන්නේ මේ දෙකෙන් මොකක්ද වැඩි? මේ දිර්ස සංසාරයේ" අවිද්‍යාවෙන් වැකිල ක්ෂේෂාවෙන් බැදිල තුළිලා දිර්ස කාලයක් යන අකරේ අමනාප අය හා එක්වීමෙන් මනාප අයගෙන් වෙන්වීමෙන් ඒ අවස්ථාවල හෙළන ලද කුදා වැඩි සිවු මහා සමුදුරේ රැලයද වැඩි? ඒ ප්‍රශ්නය ඇපුවම සංසාර වහන්සේලා ප්‍රකාශ කරනවා තිහතමානීව "හාගාවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අපි හරියාකාරව තෝරුම් ගත්තා නම් ඒ දිර්ස සංසාරයේ අමනාප අය හා එක්වීමෙනුත්, මනාප අයගෙන් වෙන් වීමෙනුත් එබදු අවස්ථාවල හෙළු කුදා වැඩි, සතර මහා සමුදුරයේ ජලය ඇවිධි". "සාමු! සාමු!! එයේ මහණෙනි" කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මොකද මේ සංසාරය අක් මූල් නොපෙනෙන දෙයක්. පටන් ගත්ත තැනක් කියන්න බැහු. දිර්ස කාලයක් සංසාරයේ දුවන අයගේ ආරම්භය මෙතනයි කියලා කියන්න බැහු. මූල් කෙළවරක් නොපෙන් කියල ඔය විදියට දේශනා කරනවා. එක ආකුශන් රේඛට කියනවා අර සියලු සංසාර කෙරෙහි කළකිරෙන්න කියලා ඒ දේශනාවේ.

ඉතින් ඔය විදියට රේඛට කියනවා 'මහණෙනි, තුළිලා තමන්ගේ මවු සඳහා පමණක් මේ දිර්ස සංසාරයේ හෙළු කුදා එකතු කරලා ගත්තාන් ඒ කුදා සිවු මහා සමුදුරට වඩා වැඩියි.' ඒ එකක් එකක් පිළිබඳව අර ඉස්කේලෙක යම් කිසි කාරණයක් ලමයින්ට ගැඹුරන් තෝරුම් කරන්න ඕන නම් ගුරුවරයා එක තැවත තැවත මතුකරලා දෙනවා වගේ බුදුපියාණන් වහන්සේන් 'මොකද මහණෙනි හිතන්නේ. තමන්ගේ මවු පිළිබඳව හෙළු කුදා වැඩි සතර මහා සමුදුරේ රැලයද වැඩි? රේඛට පුතා පිළිබඳව, දුව පිළිබඳව ඔය විධියට ඇළාතින් තැතිවීම තිසා, හෝගය තැතිවීම තිසා, රෝග ව්‍යසනය තිසා, එච් තිසා හෙළු කුදා වැඩි සිවු මහා සමුදුරේ ජලයද වැඩි කියලා අහනවා. එකට උත්තර දෙන්නේ සිවු මහා සමුදුරේ ජලය ඇවිධි කුදා වැඩි. ඔය විදියට කුදා සාගරේ පිළිබඳ

දේශනා රාජියක් ඒ ඒ තැන්වල තියෙනවා.

එ වගේම ර්‍රළගට තියෙනවා තවත් දේශනා 'මධ්‍යිකිර සාගරයක්' ගැන. ඉතින් එතැන් එහෙමයි අහන්නේ. 'මහගෙනී, කුඩාලා මොකක්ද හිතන්නේ දිර්ස සංසාරයේ අවිද්‍යාවෙන් වැඩිලා ත්‍යාගාවෙන් බැඳිලා මේ සංසාරයේ යුවුපූ කුඩාලා බිජු මවුකිරිද වැඩි මේ සිඩු මහා සමුද්‍රරේ ජලයද වැඩි?' එතැන් සංසායා වහන්සේලා පිළිතුරු දෙනවා. "හාගාවතුන් වහන්සේගේ ධර්මය අපි හරහුටේ තේරුම් ගත්තා නම් ඒ මවුකිර වැඩයි, සිඩු මහා සමුද්‍රරේ ජලය අවියි". ඉතින් එකෙනුත් මේ සංසාරයේ දිර්ස බව, මේ තරම් දිර්ස කාලයක් අපි මේ සංසාරයේ ගමන් කරලා තියෙන බව දැක්වෙනවා.

එ්වගේම ර්‍යටත් වඩා සංවේගනක තවත් දේශනාවක් තියෙනවා. ලේ සාගරය ගැන. ඒක ඉතාමන්ම ප්‍රකට දේශනාවක්. ඒක දේශනා කළෙන් පාවා කුවර සිට ආපු හාවනාවේ යෝදාන උගු මිත්‍යගාරී සංසායා වහන්සේලා තිස් නමක් සඳහායි. ඒ තිස්තම බුදුරජාණන් වහන්සේ ලගට එනැවට කිසිම මාර්ගලයක් ලබලා තිබුණේ තැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව පටන්ගත්තා. "මොකක්ද මහගෙනී, හිතන්නේ මේ දෙකින් මොකක්ද වැඩි? මේ දිර්ස සංසාරයේ කුඩාලා හිස සුන් අවස්ථාවල ගලන ලද ලේ ද වැඩි සිඩු මහා සමුද්‍රරේ ජලයද වැඩි?" "බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හරහුටේ තේරුම් ගත්තා නම් ඒ ලේම තමා වැඩි" කියලා සංසායා වහන්සේලා පිළිතුරු දෙනවා. එතින් තවත්වන්නේ තැහැ. ර්‍රළගට බුදුපියාණන් වහන්සේ අහනවා "කුඩා ගවයන් වෙලා රිතරක් හෙළන ලද ලේ, මී හරකුණ් වෙලා රිතරක් හෙළන ලද ලේ, බැවැට්වන් වෙලා, එත්වන් වෙලා, උරන් වෙලා, කුකුලන් වෙලා හෙළන ලද ලේ ද වැඩි සිඩු මහා සමුද්‍රරේ ජලයද වැඩි"? කියලා. ඒක මේ කාලය ගැන හිතලා බැඳුවත් අතිශයෝක්තියක් නොවන බව මේ පිත්වතුන් දන්නවා. සතුන් මැරෙන ප්‍රමාණය ගැන හිතල බලන කොට - සමහර විට තමන්ගේ ඇළුතින් වෙන්නත් ප්‍රථමත්. බුදුරජාණන් වහන්සේ කවදාවත් අතිශයෝක්තියක් ප්‍රකාශ කරන්නේ තැහැ. අතිශයෝක්තිය කියන්නේ බොරුවක්. එතකොට මේක බොරුවක් නොවේ. මේකට උපමාවක් තැහැ කියනවා.

මය විදියට තවත් මහ පුදුම දේශනා තියනවා. ඒ ඒ පැති වලින් බුදුපියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසාරයේ හයානක කමයි. ඇත්ත වශයෙන් අපි අර සංවේග වස්තු ගැන කිවා නො? ජරාව, ව්‍යාධිය, මරණය ආදීය ප්‍රකට දේවල්. තවත් එකක් තියනවා. අතිත සංසාරයේ විදින ලද දුක්, අනාගතයේ විදින්න තියන දුක් - රහන්තුනොන්. ඒවාත් සංවේග වස්තු. ඒවා ගැන මේ කාලයේ එතරම් සැලකීමක් තැහැ. නමුත්

ගුද්ධාවන්තයාට මේ සූත්‍ර දේශනා ඉතාමත් අර්ථවත්, ඒවා ගැඹුරට වැදුනොත්. කොට්ඨාම කියනොත් මේ පාවා තුවර ඉදලා ආපු සංසයා වහන්සේලා නිස් නම ඕය දේශනාව අහලා, සියලු ආශ්‍රිතයන් ක්ෂය කරලා උතුම් රහන් බව ලබා ගත්තා කියලා සඳහන් වෙනවා.

එයින් අපට පෙනෙනවා මේ සංසාරය පිළිබඳ සංවිගය ඇතිකර ගන්නේ නැතිව, සසර කළකිරීම ඇතිකරගන්නේ නැතිව, මේ කියන උසස් තත්ත්ව ලෝකෝත්තර තත්ත්ව ඇති කර ගන්න බැහැ කියල. ලෝකය ගැන කළනොකිර ලෝකෝත්තර තත්ත්වයන් ඇති කර ගත්ත බැහැ. යම් යම් මට්ටම වලින් කළකිරෙන්න ඕනෑ. සමහර අය හය වෙන්න පුරුවන්. එහෙම වුනොත් අපට ගිහිලීවිතය ගෙනයන්න බැහැ කියල. එක් එක් මට්ටම තියනවා. ඒ අවස්ථාවේ සිත අර ලෝකෝත්තර තත්ත්වයට පමුණුවා ගත්තා නම්, බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ අමුතු දෙයක් නොවේ. වතුරාරය සත්‍යය තේරුම් ගත්ත ඕනෑ බවයි. වතුරාරය සත්‍යයේ දුක්ඛ සත්‍යය කියන්නේ ඕකයි. දන් නම් දුක්ඛ සත්‍යය කියලා තෝරන්නේ ඉස්පිරිකාලවල ලෙඩි වෙලා ඉන්න අයටයි, කන්න බොන්න නැති දුහී අයටයි, ලෝකයේ නොයෙකුත් තිලකල ආදිය බලාපොරොත්තු වන අයටයි, අවශ්‍ය දේ නොලැබීම තමයි දුක. ඒවා ලබලා දුන්නොත් සැප. ඔය විදියේ පවු දර්ශනයක් තුළයි බුද්ධ ගාසනය පිළිබඳ අදහස් යන්නේ. නමුත් ඇත්ත වශයෙන් තිවත බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක්, අති දීර්ශ කාලයක් මේ මේ විධියට සංසාරයේ ගමන් කරලා තියෙනවා නේද කියලා ලොකු සංවිගයක් ඇති වෙනවා නම්, එක තුළිනුයි හටය ගැන කළකිරෙන්නේ. හටය ගැන කළකිරෙන්නේ නැතුව - අපි කියන්නේ අර හට රාගය කියලා බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ලෝකයා තුළ තියෙන සියුම්ම ඇල්ම තමයි හටයට තියෙන, පැවැත්මට තියෙන ඇල්ම. එක කඩාගන්න නම් සංසාරයේ කියන බියකරු බව, සංසාරයේ දීර්ශ බව නිතර මෙනෙහි කරන්න ඕනෑ.

එ විධියේම තවත් දේශනා තියෙනවා. එක දේශනාවක බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තම තමන්ගේ මවු පරපුර ගැන. එකත් හොඳ උපමාවක්. එකත් බුදුපියාණන් වහන්සේ කතන්දරයක් වගේ ඉදිරිපත් කරනවා. දන් මහෙනි, මේ මුළු මහත් දීඩිව තියෙන ගස් කොළන් අනු රිකිල් අගල් හතරේ කැලී වලට කපලා, එක එක කැලීල අරගෙන මේ මගේ මවු, රේළග කැලීල මේ මගේ මවුගේ මවුගේ මවු ඔය විධියට කැලී එක එකක් අරගෙන අතින මවු පරම්පරාව ගණන් කරන්න ගියෙන් ලි කැලී ඉවර වේරි, මවු පරපුර ඉවර නැ. අන්න ඒ උපමාවත් දක්වනවා එකෙන් පෙන්නුම් කරන්නේ මේ දීර්ශ කාලයක් මේ විධියට සංසාරයේ ගමන් කරලා තියෙනවා. රේළගට පියා

පිළිබඳවත් ඒ විධියටම දක්වනවා.

මුළු මහන් පොලව මැටි ගොඩක් කරගෙන පූංචී පූංචී මැටි ගුලී හදලා එක මැටි ගුලියක් ඉවත් කරනවා 'මේ මගේ පියා' කියලා. මේ මගේ පියාගේ පියා. මේ මගේ පියාගේ පියාගේ පියා කියලා. ඔය විධියට ගණන් කරලත් අර තිටපු පියවරු ගණන ඉවර කරන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා.

එන්න ඔය විදියේ දේශනා තියනවා. තව තැනක තියනවා මේ කළුපයේ දීර්ඝ බව ගැන. එකෙදින් එක සාඟයා වහන්සේ කෙනෙක්ම ඇවිල්ල අහනවා බුදුපියාණන් වහන්සේගෙන් - හාගාවතුන් වහන්ස මේ කළුපය කියන එක කොවිවර දිග එකක්ද? 'මහන්, මේ කළුපය කියන එක වර්ෂ ගණන් වලින්, වර්ෂ පිය ගණන් වලින්, වර්ෂ දහස් ගණන් වලින්, වර්ෂ පිය දහස් ගණන් වලින් මැනුල නිම කරන්න බැහැ.' 'එහෙනම් හාගාවතුන් වහන්ස උපමාවක්වත් දෙන්න පුළුවන්ද?' 'පුළුවන්, මොකක්ද උපමාව? යොදුනක් උස, යොදුනක් පළල, යොදුනක් දිග, මහා ගල් පර්වතයක් තියනවා. 'එක සන' පිළිතයක් තියනවා මැද බුදුරජක්වත් නැ. එක පුරුෂයෙක් වර්ෂ පියයකට වරක් කසී සලවක් අරගෙන ඇවිල්ලා අර ගල් පර්වතයේ අතුල්ලනවා. අතුල්ලන යනවා. එහෙම කසී සලව ඇතිල්ලීමෙන්, අවුරුදු පියයකට වරක් ඇතිල්ලීමෙන්, අර යොදුනක් උස, පළල, දිග පර්වතය ගෙවිලා යනවා නමුත් කළුපය ගෙවී යන්නේ නැහැ. ඒ තරම් කළුපය දිගයි.

තවත් උපමාවක් දක්වනවා යොදුනක් දිග, පළල, උස ඇති යකඩ බිත්ති ඇති නගරයක පුරුවලා තියනවා අඛ ඇට. අවුරුදු පියයකට වරක් කෙනෙක් ඇවිල්ල අඛ ඇටයක් ඉවත් කරනවා. අර අඛ ඉවරවේ කළුපය ගෙවිලා යන්නේ නැහැ.

තවත් තැනක තියනවා. බාහුමණයෙක් ඇවිල්ලා අහනවා 'හාගාවතුන් වහන්ස කොයි තරම් කළුප අතිතයේ තිබිලා තියනවද?' අතිත කළුප කොවිවරද? එතකොට බුදුරජාණන් වහන්සේ එතනැදින් ගණනක් කියන්න බැහැ කිවාම උපමාවක් ඉල්ලුවහම කියනවා. බමුන මේ ගංගානම් ගග පටන් ගන්න තැන ඉදලා මූහුදට වැවෙන තැන දක්වා යම් වැළි පුමාණයක් තිබෙනව නම් එක් එක් වැළි ඇට ගණන් කරන්න පුළුවන් නම් අන්න ඒ වැළි ඇටවලටන් වැඩිහි කෙනෙක් අතිතයේ ගත කරපු කළුප ගණන. ඔය විධියට දක්වනව. තව කෙනෙක් අහනවා ඒන් ඔය කළුපය කියන එක් පුමාණය ගැන- බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවක් පවත්වපු අවස්ථාවක් ප්‍රශ්නයකට නොවුනත්. බුදුරජාණන් වහන්සේ වේපුල්ල ප්‍රවීතය අසලට පැමිණී අවස්ථාවක - ඉන්දියාව තියෙන වේපුල්ල පර්වතය - මහන්, එකම සත්ත්වයෙක් එක කළුපයක් තුළ හේඡැ ඇටසැකිලි එකතු

කරලා ගත්තොත් ඒ එකතු කළ ඇටසැකිලි විනාශ නොවී තිබුණෝත් මෙන්න මේ වෙපුල්ල පර්වතයටත් වඩා විශාලයි කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියනව. එයින් පෙන්වුම් කරන්නේ එක කළුපයක් තුළ කෙනෙක් කොට්ටර කාලයක් ඉපදෙශීන් මැරුමින් මේ විදියට ඇටසැකිලි හෙලමින් යනවාද කියල. ඔය විධියේ දේශනා රාජියක් තියෙනවා ධර්මයේ.

මේ එක එකක් තුළින් අපට හිතා ගත්ත පූර්විත්තාන් වහන්සේ අර අනමතග සුතු ආගුරෙන් මතු කරලා දුන්නේ මේ සංසාරයේ හයානකත්වයයි. මොකද, ධර්මය කියලා කියන්නේ අපි දත්තවා බුද්ධ ධර්මයේ ඇති විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උත්ත්වහන්සේ අමුතු සමාජ දේශනයක් ලෝකයට ඉදිරිපත් කළ නිසා නොවේ. ඒවාත් තිබෙනවා තමයි. නමුත් ප්‍රධානම දේ- බුද්ධ ගාසනයේන් නොනැසී පැවැත්මට උපකාරවන දේ- තමයි දීර්ස කාලයක් ලෝකයා මේ සංසාරයෙන් එතර වෙන්න සෞයාගෙන යනකාට තිබුන ගැටුවට මාර්ගය ප්‍රකාශ කිරීම. එතකාට සංසාරයේ හයානකත්වය තෝරෙන කෙනාට විතරයි මේකෙන් එතර වෙන්න හිතෙන්නේ. එක නිසා ඇත්ත වශයෙන්ම මේවාට තිතර හිත යොමු කරන්න ඕනෑ. අතිතයේ සංසාරයේ වින්ද දුක. එකට උපකාර වශයෙනුයි බුදුරජාණන් වහන්සේ නොයෙකුත් කුම වලින් සංසාරයේ දීර්ස බව තෝරුම් කරලා දුන්නේ. මේ උපමා ගැන හිතන කොට මහ පුදුම හිතෙනවා කෙනෙකුට. අතිශයෝක්ති වගයේ පෙනෙන්නේ. නමුත් භාම එකක් තුළින්ම අපි හිතා ගත්ත ඕනෑ මෙතරම් දීර්ස කාලයක් සත්ත්වයා අවිද්‍යාවෙන් වැළිලා තෙශ්හාවෙන් බැඳිලා ගමන් කරලා තියෙනවා. මේ වගේ කදුර් සාගරයක පිනලා තියෙනවා. ලේ සාගරයක පිනලා කියලා හිතා ගත්ත ඕනෑ.

මුළුපියන් පිළිබඳ පරම්පරාවල් ගැන හිතුවත් අපි බොහෝම ආච්මිලර වෙනවා එක එක නැකම් ගැන. ඊළගට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනව "මේ සංසාරයේ කෙතරම් දීර්ස කාලයක් අපි ආවද කියනාත් මහයෙනි, තමන්ට මවු නොවූ කෙනෙකු මේ ලෝකයේ සෞයාගන්න බැර තරමිය" කියල. "සෞයා ගත්ත අමාරුයි මවු නොවූ කෙනෙක්, පියා නොවූ කෙනෙක්, ප්‍රතා නොවූ කෙනෙක්, දුව නොවූ කෙනෙක්". එතකාට කෙනෙක් හිතන්න පුරුවන් මේ ස්ත්‍රී පුරුෂ හේදය ගැන. එකත් තමන්ට අයිති තැකැසි හිතන්න ඕනෑ. නොයෙක් පාප කම් නිසා ස්ත්‍රී පුරුෂ හේදය පිළිබෙවන් යම් යම් වෙනස්කම් වෙන්න පුරුවන් කියල. ඒ අතින් බලනකාට බුදුරජාණන් වහන්සේගේ වවනය අනුව අපට හිතාගත්ත පුරුවන් මේ අප ලග ඉන්නේ අපගේ මවිවරු, පියවරු, තමන්ගේ දරුවා කියලා. එක හිතන කොට සංසාරය මහ පුදුමයි. එක නිසාමයි, ඒවා

තොදන්නා නිසාමයි මේක තාට්‍යයක් කියල කියන්නේ. මුළු මහත් පැවැත්මම තාට්‍යයක් වෙන්නේ ඒකයි. මේ කියාපු ගැඹුරු තත්ත්වය සාමාන්‍ය ලෝකයාට තේරෙන්නේ තැනැ. මවුකුසින් එම්බිට ආ කාලය ඉදාලා සොජාතින් කෙළවර වන ජීවිත කාලය විතරයි සාමාන්‍ය ලෝකයා දකින්නේ. මේ විද්‍යාඥයින්ට භුම් කෙනාවත් මසුසට පෙනෙන්නේ එච්චරයි. මසු'සට පෙනෙන්නේ එච්චරයි. අහිජස්සාලාහින්ට රීට විඩා ප්‍රමාණයක් පෙනෙනවා. තිරසන් ලෝකය විතරයි අපට පෙනෙන්නේ. ප්‍රේත ලෝකන් සමහරුන්ට එක්තරා ප්‍රමාණයකට අනුමාන වශයෙන් දත්ත ගන්න පුළුවන්. නමුත් අර දිවුලෝක බහුමලෝක ආදිය ගැඹුරින් පෙනෙන්නේ අහිජස්සා ලාභින්ට. ඒ භුරෙන්න සාමාන්‍ය පුද්ගලයින් අර අන්ධයින් ඉර හඳ තැනැයි කියන්නා වගේ කොහොද මේ ලෝකේ විතරයි තියෙන්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න කාලයක් අහි හොඳව කාලා බිලා ඉන්න එකයි තියෙන්නේ. එකට මිනැ කරන ආර්ථිකය ආදිය සොයාගෙන හොඳව නිටියාම හරි. මය විධියේ දුර්ගනයක් තියෙන්නේ. නමුත් ඒක තොවයි. අපි බුද්ධියාණන් වහන්සේට ගෞරව කරන්නේ වන කිසිම ගාස්තෘවරයකුට සොයා ගන්න බැරුවුන මේ සයරන් මිදීම සොයා ගන්ත නිසයි. මේ මහා පුද්‍රීම විදියේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. නිස්සරණ මාර්ගයක්. මේකට අවතිරෙන වීමට ඇත්ත වශයෙන් ම අස්සාද තත්ත්වයේ ආදිතව තේරුම් ගන්න මිනැ. මේ ආස්ථාදය තුළින්ම මත්ත්වන ආදිතව පිහිට කර ගන්නාත් යම් කිසි කෙනෙක් ඒක ගැන හිතන්න පෙළමුහොත්, සෙවිල්ලට වැළුහොත් ර්ලගට ඒක තුළින් - එකට කළුයාණ මිතුයෙක්ත් උපකාර වුහොත් - ධර්මය හරයට වෙළාවට වැළුහොත් ඒ තැනැත්තාට පුළුවන් අර නිස්සරණය අර සන්තති අමානුයා ගිසුව කර ගන්තු එක එතරම් ගිසුව බැර වුනත් බණ හාවනා වල යෙදිල අර කියාපු තත්ත්ව අද පවා ලබා ගන්න පුළුවන්.

අපි එතකොට කළුපනා කරන්න මිනැ මේ ධර්මයේ නියම සාරය, අරටුව මේකයි. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවයි. එකට අදාළ මේකයි අපි පෝෂණය කරන්න මිනැ. ඉතින් අපි තී ලක්ෂණය කියලා කියන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම- බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාරය එකයි. මේ මුළු මහත් පැවැත්මේම ඇති අනිත්‍ය ස්වභාවයන්, දුක් ස්වභාවයන්, අනාත්ම ස්වභාවයන්. අපි මේ දුක කියලා කියන්නේ සාමාන්‍යයෙන් දුක් ස්වභාවයන් වේදනාව පමණක් නොවේ. දන් අර ප්‍රියවිප්‍රයෝගය කියන එක බලමු. ප්‍රියයන් හා එක්වීම- ජීවිතයේ අනිවාර්ය වශයෙන් ගිහි ජීවිතය තුළ ප්‍රියයන් හා එක්වීම ලොකු උත්සව අවස්ථාවක් භැවිත සලකනවා. එකට කියනවා 'මංගල' කියලා. ඉතින් ඒ අවස්ථාවන් අර සන්තති අමානුයාට අන්දකින්න වුනා වගේ අවස්ථාව අනි වුනාම එකට 'අව' කියල ව්‍යවහාරක් එකතු කරනවා. ර්ලගට තියෙන්නේ අවමංගලයෙන් කෙළවර වෙනවා. මිකයි ජීවිත කළාන්තරය. ඉතින් ඒක අනුව අපි හිතාගන්න මිනැ මේ භුම්

එක්වීමක්ම වෙන්වීමෙන් කෙළවර වෙනවා කියලා. 'සංයෝග වියෝගනතා' කියල තියෙනව. 'හැම එක්වීමක්ම කෙළවර වන්නේ වියෝග වීමෙන්-වෙන් වීමෙන්'.

ඉතින් මික නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මූල මහත් පාවස්කන්ධයම අල්ලාගෙන ඉළීමුම දුකක් හැරියට දක්වන්නේ. රුපය අල්ලාගෙන හිටියත්, වේදනාව අල්ලාගෙන හිටියත්, සඟ්ඡා අල්ලාගෙන හිටියත් සංඛාර, විජ්ජාණ හැම එකක් තුළම තියෙන්නේ උපාදානය තුළින් ඇති කර ගන්න නාට්‍යය - මමය කියල හිතාගත්ත නාට්‍යය - එක බිඳ වැවතෙනවා. දැන් ඔය තරුණ වයසේදී එහෙම නැත්තම් හොඳට පෙනුම ඇති අවස්ථාවේදී ගත්තු රුපයක් තව අවුරුදු ගාණක් යනකොට විරුප වෙලා ඉවරයි. ඉතින් තමන්මය කියල කියන්න බැහු. ඇත්ත වශයෙන් මොකද මේ රුපය ආත්මය තොවන නිසා. රුපයේ ස්විභාවය මොහොතක් පාසා වෙනස් වීමයි. ඒත් අපි අර හොඳ භරිය විතරක් රුපය කියල ගන්නවා. අතින් දේව්ලුත් එහෙමයි. ඒ හැම එකක්ම වෙනස් වෙනවා. ඒ අතිත්තාව තිසයි. ඒ අතිත්තාව තිසාම ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා. ප්‍රතිසංස්කරණය තුළන් තියෙනවා සංස්කාර කියන එක. ඔය කඩා වැවතෙන වාහනයක් - නොමිලර තහඩුව තියෙනවා' ඒ විදියටම- නමුත් කැලී පිරිදුවට පසුව අපි එක අලුත් වාහනයක් හැරියට සලකන්නේ නැහුනේ. එක කැලී හැලී හැලී දුවනවා. දැන් ඇත්ත වශයෙන් අපේ ජීවිතයන් ඒ වගයි. හිතලා බලන්න. ඔය වෙළදා සෞයා ගැනීම් තුළින් අපි මේ මමය, මෙය කිවිවට ඉස්පරිතාලට ගිහිල්ල එනකොට වෙන අයගේ ලේ, වෙන අයගේ අවයව, අපට පුරුද්දලා. කවේ තියන දත් විකත් අපට අයිති නැහු. ඇහේ දාන ක්ෂේනාචියත්. 'මට පෙනෙනවා' කියල කිවිවට කණ්ඩාචියට පින්සිද්ද වෙන්නයි දිකින්නේ. ඔය විදිහේ කඩ්ම දේවල් ඇදානාගෙන අපි මේ කරන්නේ මූල මහත් ජීවිතයම නාට්‍යයක්. ඉතින් එකයි මේ හැම දෙයක්ම සංස්කාර කියල කියන්නේ. 'සංබන්ධ සංඛාර අතිවා' කියල කෙනෙක් මැරුණාම ඔය දැන්වීම් එහෙම දාන්නේ ඒකයි. ඒ ඩි-ගෙන්වන් තේරෙනවා නම් මේ මූල මහත් සංසාර පැවැත්මම සංස්කාර ගොවික් කියන එක. එක බුදුරජාණන් වහන්සේට ගැඹුරන්ම තේරුණා. එකට පසුබීම තමයි අර කියාපු දීර්ස සංසාර පැවැත්ම. දැන් ඇතුම් විට - එක බොහෝ විට නොයෙකුත් ප්‍රත්‍යාක්ෂ සාධක ආග්‍රායෙනුත් හෙළිවෙලා තියෙනවා - ඔය පුනර්හවය පිළිබඳ නොයෙක් තුනන ක්‍රම වලින් කරන සෞයා ගැනීම් වලින් හෙළිවෙලා තියෙනවා. ඇතුම් විට මේ ජීවිතයේ තමන්ගේ මුව හැරියට හිටිය කෙනා ගිහිල්ලා තමන්ගේම දරුවෙක් වෙලා ඉපදෙනවා. ඔය විදියේ නාට්‍යංකාරයක් තියනවා මේ සංසාර පැවැත්මේ. එකයි' බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ

කලේ' මේ දැසි සංසාරයේ තමන්ට මවෙක් නුවු, පුතෙක් නොවු, දුවක් නොවු කෙනෙක් නැත කියලා. ඉතින් ඒ විධියේ රගපැමක් නම් මේ මූල මහන් සංසාර පැවැත්ම මීකෙන් මීමෙම තමා සෑප.

දුක්බ සත්‍යය කියල කියන්නේ ඉපදීමේ සිට කෙළවර දක්වා හැම එකක් තුළම ගැඹුරන් කළුපනා කරල බලන කොට තියෙන්නේ දුක් ස්වභාවයයි. අනිත්‍යතාව නිසා මේවා ප්‍රතිසංස්කරණ කර කර, සකස් කර කර යන්න ඕනෑ. ඒ සකස් කිරීමෙහි දුකක්. මමය, මාගේ කියලා කියන්න තරම මීකේ සාරයක් අරවුවක් නැති දෙයක්. ඒ තත්ත්වය හරියට වටහා ගැනීමෙන් තමා සයරින් මිදෙන්න පුරුවන් වන්නේ. එක නිසා තම තමන්ම මීක- විදරුගනා මාර්ගයේ යන පුද්ගලයා ඇතිවීම් නැතිවීම් කියන තත්ත්වය එදිනෙදා ජීවිතයේ තම තමන්ට වැටහෙන පමණින් ආරම්භ කරල එක ගැඹුරන් තෝරුම් ගන්න උත්සාහ ගන්න ඕනෑ. ගරුරයේ කොටස් ගෙවී යන ආකාරය වේදනාවන් ගැන එහෙම. එක ඉරියවිවක ඉන්න බැර තිහයි අපි මේ අතින් පැන්තට හැරෙන්නේ. එකයි ගැඹුරන් දක්වන්නේ අපි මේ ගරුරයේ තියන දුක් ස්වභාවය ඉරියව් මාරු කිරීම තුළින් වහ ගන්තවා කියලා. යෝගාවච්චයාට සමහර විට ගුරුවරයා අවවාද කරන්නේ 'එකම ඉරියවිවේ ඉන්න වේදනාවන් දනගෙන' කියල. වේදනාව අවබෝධ කරගන්න මෙනෙහි කරන්න කියලා. ඔන්න විකකින් හර ඕකේ තියන දුක තෝරුම් ගන්න කියන එකයි. නමුත් අපි කුමතියි හැමතිස්සේම ඉරියව් මාරු කරමින් අර දුක වහගන්න. එතනයි අවිද්‍යාව තියෙන්නේ. ඒ වගේම තමයි අතින් එවත්. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ ඇයේ පාදන්න මතු කරලා දෙනවා අපි දිර්ස කාලයක් මේ එකම ගණන හැඳවා නමුත් හර උත්තරය ආවේ නැහැ.

එක නිසා මේ බුද්ධේන්පාද කාලයේ අපි කළුපනා කරන්න ඕනෑ වටිනා දේ වටිනා හැරියට සලකලා අර තිකම් සුළ දේවල්, පොඩි පොඩි අයනීප හොඳ කරගන්න භාවනා කිරීම වගේ පටු පරමාර්ථ නැතිව මේ මූල මහන් සංසාරය කියන එක අපි අර කිවිවේ ඉස්පිරිතාලයක් වගේ තැනක් කියල හිතල මීකෙන් සම්පූලී සුවය ලබාගෙන පිටවෙන්න ඕනෑ කියල අධිෂ්ඨාන කරගෙනයි බණ භාවනා කරන්න ඕනෑ. එහෙම කළාත් තමයි මේ බුද්ධ ගාසනයෙන් හරියට ප්‍රයෝගන ගන්න පුරුවන් වෙන්නේ. අතින් අයවත් ප්‍රයෝගන ගන්න උදව් කරන්න පුරුවන් වන්නේ.

බුද්ධ ධර්මයේ සාරය වතුරාර්ය සත්‍යය තුළ තියෙනවා. පාච උපාදානස්කන්ධය කියල කියන රුප, වේදනා, සංසාර, විද්‍යාණ කියන මේ අල්ලාගන ඉන්න හැම එකක්ම බුද්ධියාණන් වහන්සේ දක්වනවා

දුකක් හැටියට. 'සංඝීතෙන පාඨුපාදානබනධා දුකකා' සැකෙවින් සැලකුවාම අල්ලගෙන ඉන්න ගොච්චිල් පහම දුකක් කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනව. ඕකයි - දුකක් සත්‍යයේ සාරය, රේලගෙ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනව මේ දුකක් තත්ත්වය පවතින්නේ මොකද, මේ තෙහෙට නිසාය කියල. සංසිද්ධාගන්න බැරු තෙහෙ පිපාසය නිසා මේ දීර්ශ කාලයක් සංසාරයේ සන්ත්වියා දුවනවා. මේ ජීවිතයේ ලබා ගන්න බැරුවින පුර්ථිවා රේලග ජීවිතයේවත් ලබා ගන්න බලාපොරොත්තුව ඇතිවයි අත්තිම බුස්ම හෙළුන්නේ. ඒවායේ නිස්සාරත්ත්වය තේරුම් ගන්නේ නැහු. ඒක නිසා රස්කරගත් කර්මානුරුපව ඒ ඒ තුන්වල උපදිනව. තමන්ට ඔහු හැටියට නොවේ. දීර්ශ කාලයක් තමන් කරන ලද කම්ය අනුව ඔය විදියට කර්ම වනුයන් එක පැන්තකින් කරකුවෙනවා. ඒකට යටවෙලා දීර්ශ කාලයක් සන්ත්වියා කළුල් සාගරයක ලේ සාගරයක පිනතවා. ඉතින් ඇත්ත වශයෙන් අන්න එහෙම හිතලා බලනකාට අපි කළුපනා කරන්න ඔහු විනැශ පැන්තකින් වහන්සේගේ ගාසනය ආරක්ෂා කර ගන්න නම්, ධර්මය ආරක්ෂා කර ගන්න නම්, අපි මෙන්න මේ ගැඹුරු අංශයට එළඹින්න ඔහු. ආදිනවයෙන්, නිස්සරණයට යන්න ඔහු. නැමදාම ආදිනවයේ ඉන්නේ නැතිව. ඒකට නම් නුවණීන් කළුපනා කරන්න ඔහු තම තමන්ගේ ජීවිතය ගැන. දත් ඔය අපුහ හාවනාව ආදිය ගැන ඇතුම් කෙනෙක් නොයෙක් විදියේ දේවල් පවසනවා. තමුන් යමිකෙනෙකුට සංසාරයෙන් මිදෙන්න ඔහු නම් මේ ගර්රයේ තියෙන අනිත්‍ය ස්වභාවය-අර කියාපු රුපස්ම්පත්තිය ගිලිහිලා යනවා ගර්ර ගක්තිය ගිලිහිලා යනවා - වයෝවද්ධ අවස්ථාවක් එනවා. තමන්ගේ කකුල් දෙක වෙනුවට ඇදේ කකුල් හතරට හාර දෙන්න වෙනවා. එබදු ඒ ජීවිත තත්ත්වය ගැන හිතලා බලලා රේලගට අතින් දේවලුන් තමන් සන්තක කියල හිතාගන්න වස්තුවත් භුම් එකක්ම අනිත්‍යතාවට යටයි. ඒවා බුදුපියාණන් වහන්සේ මතක් කරලා දෙන දේවල්. මේ භුම් එකක්ම මතක් කරලා දෙන්නේ මොකද සයරින් මිදීමට අර කියාපු 'නිබැඩා' කියන සයර කළකිරීම අත්‍යවශ්‍ය තිසයි. ඇතුම්විට විශේෂ සිද්ධියක් අර විධියේ දුකක් දායක අත්දැකීමක් තුළින් එක මතුකර ගන්න පූර්වන්. එක මතුකරගන්න පූර්වන් වෙන්නේ ඒකට කවුරුවත් කළුයාණ මිතුයෙක් හර ඒකට ඔහු කරන ධම් උපදේශයක් හර වෙලාවට වැළුනෙන් පමණයි. එහෙම නැත්තම් ආයෙන් නින්දට වැළුනවා. නැවත නැවත නින්දට වැළුනවා. දීර්ශ සංසාරයේ ඔය තත්ත්වයයි තියෙන්නේ. අවදාව කියල කියන්නේ නොතකා හැරුම, ඒක අමතක කිරීම, බොහෝම පහසුයි. මෙක ජීවිත සිහිනයක් කියල කියන්නේ ඒකයි. ඉතින් ඔහු ඔය තත්ත්වයෙන් මිදීමට නම් අවදිමත්ව සිරින්න ඔහු.

තමන්ගේ ජීවිතය ගැනන්, ලෝකයේ තත්ත්වය ගැනන්.

ඩුදුරජාණන් වහන්සේ දක්වා වදාල ත්‍රිලක්ෂණය අනුව දකින්න පුරුදුවන්න ඕනෑ. නිත්‍යසංඡාව වෙනුවට අතිතය සංඡාව ඇතිකර ගන්න ඕනෑ. එකයි අර විපලාස කියල හඳුන්වන විපරිත දැකින විපරියාස නැතිව - විපරියාස තත්ත්වයන් නැතිව - ලෝකය දිහා බලන්න පුරුදුවන් මට්ටමකට හිත ගෙන්න ඕනෑ. විපරිත දර්ශනය තමයි අතිතය දේ නිත්‍ය ලෙස සැලකීම, අඟහ දේ ඇහ හැටියට සැලකීම, දුක් සහිත දේ සැප හැටියට සැලකීම, අනාත්ම දේ ආත්ම හැටියට සැලකීම, ඕකයි ලෝකයා තුළ තියන විපල්ලාස කියල කියන විපරිත දැජිරිය. එක රයගන්න නිතර අතිතයනාව දැකීමට හිත පුරුදු කර ගත්තා නම් එතැන ඉදාල කුම කුමයෙන් මේක බිඳිලා යනවා පේනවා. බිඳිලා යනවා දකින කොට හයක් ඇුතිවනවා. අපායි මේහෙම බිඳෙන දෙයක් තේද. දිරවිව වැටක් තේද මම මේ අල්ලාගෙන ඉන්නේ කියලා. බොහෝ දෙනා තමන්ගේ ජීවිතය බොහෝම පුරක්ෂිතයි කියල හිතා ගන්නවා. තම තමන්ගේ බැංකුවල තැන්පතු තියෙනවා. ද දරුවේ ඉන්නවා ලොකු තනතරු ලබාගෙන ඉන්න අය. අන්තිමට බලනකාට අවසාන කාලයේ බැංකුත් කඩාවැටෙනවා ද දරුවාන් තමන්ට සලකන්නේ නැහු. අන්තිමට ඔක්කාම අල්ලගෙන හිටපු දිරවිව වැටවල් ඔක්කාම වැටෙනවා. තමන්ට ඉතිරිවන්නේ ඇදේ කකුල් හතර විතරයි. ඒ වෙළාවට උපකාර වන්නේ අන්න ධර්ම මාර්ගයේ ගිහිල්ලා තමන් යම්කිසි තත්ත්වයක් ලබාගෙන තියනව නම් ඒ වෙළාවට එකයි යැනයිම. අන්න එහෙම හිතාගන්න ඕනෑ.

අපි මේ පොඩි කතාන්දරය තුළින් නොයෙකුත් ධර්ම කාරණා මතුකර ගත්තා. අපි හැම තියේයෙම මේවා කියන්නේ කාලා රසය ගැන හිතලා නොවෙයි. මේ හැම එකක් තුළින්ම යම් යම් ධර්ම න්‍යායයන් මතුකරගන්න පුරුදුවන් අපගේ ජීවිතයට උපකාර වන. බුද්ධ කාලයේ ඒ ධර්මයන් එක්ක ජීවත් වෙවිව අය තමයි- සමහරවිව බාහුමණයක් ඇවිල්ල අහනව ඩුදුරජාණන් වහන්සේගෙන් මේ කළුපය කොයිතරම් දිගද කියලා. ඒ තුළින් ඇතිවූ ගුද්ධාව නිසා අන්තිමට ගොදුදෙයක් වෙනවා. නමුත් දන් නම් මේක විද්‍යාත්මකව තමන්ට අයිති නැති දෙයක් හැටියට මේ ලෝකයන්, අවකාශයන් ගැන 'පර්යේෂණ' පවත්වමින් යන ඒ වින්තනයකුත් තියනවා. එක තමන්ගේ ජීවිතයට උපකාර වන්නේ නැහු. ඒවා නොයෙකුත් විදියේ උපාධි ලබා ගැනීමේ මාධ්‍යයන් කරගෙන. නමුත් ඒවා ජීවිතයට ලං කර ගන්න ඕනෑ. මේ කියන්න ඇති හැම දේකම සාරය ඩුදුරජාණන් වහන්සේ කියලා ඉවරයි. ආයි අපට අමුත් ලෝක වලට කොට්ටේ ගණන් මියදම් කරලා ගියන් නොගියන් අපි මැරෙන කොට යන්නේ

**කර්මානුරුපවයි.** ඒකට වාහනයක් ඕනෑ තැ. අමුණු වන්දිකාවක් ඕනෑ නා. ඒ වෙනුවට ඉගිම ඒ හිතන් එක්කම හිත මැරෙන අවස්ථාවේ, සමඟ අවස්ථාවල මූහ්මලෝකවලට යනවා. අර කියාපු කුසල් ගක්තිය තුළින්. වෙන කෘතිම ගක්ති වලින් නොවේ. අන්න ඒ විධියේ තත්ත්වයක් මේ හවයේ පවතින නිසා අපි මේ ධර්මමය වටිනාකම් මතුකර ගන්න ඕනෑ. මතු කර ගන්න ඕනෑ කියලා කියන්නේ මේව දන් ඉක්මණින්ම ගිලිහෙනවා. මේව වෙනුවට වෙන වෙන දේවල් මතුකර දෙන ස්වභාවයක් තියෙනවා. අර කියාපු 'ලෝකවර්ධන' 'සුසානවර්ධන' ප්‍රතිපත්තිය තුළින් . අපි මතුකරලා දෙන්න ඕනෑ දීර්ඝ කාලයක් මේ ගාසනය පැවතිමට නම් බුදුජියාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දුන් නිර්වාණ මාර්ගය, තිවන, ඒකට උපකාර වන දේවලයි හිත පවත්වන්න ඕනෑ. අනිත් අයට කියලා දෙන්න ඕනෑ.

අත්ත ඒ විධියට හිතාගෙන දන් එතකාට මේ වටිනා ද්‍රවයේ මේ පින්වතුන් ධර්ම මාර්ගයේ යාමට උපකාර වන සීලයක පිහිටාලා ඒ ඒ ප්‍රමාණයේ හැඳියට දන් මේ අවස්ථාවේ ආසීව අභ්‍යමක ශිලය, පොහොය අට සිල් සමාදන් වුනා. ඒ විදියට තම තමන්ට හාවනාවට උපකාර වන ද්‍රවය සිල් සමාදන් වූන අයන් ඉන්නවා. ඒ විදිහේ ශිලයක පිහිටාලා හාවනාවට හිත යොදාගෙන යම් යම් ප්‍රමාණයකින් මේ හිත - විසුරුන සිත - මේ ගෝලිකරණ ආදියෙන් විසුරුන සිත, මේ අවස්ථාවේ මෙතෙන්ට ගෙනුල්ල ධම්යට යොමු කරල යම් කිසි කම්බනක් තුළින් සමාධීමන් කරගන්නා සින් ගක්තිය මතුකරගන්න. රළුගට මෙන්න මේ විධියේ ධම් දේශනාවක් තුළින් ප්‍රයෝගන ගන්න ඕන මේ සංසාර හයට උපකාර වන අනිතා දුකුබ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඒදිනෙදා ජීවිතයේ තව තවත් යම් යම් ප්‍රමාණයට දියුණු කර ගන්නෙන් තමයි, එකම පාරමී ධර්ම වෙලා මේ ජීවිතයේ තොලුමුණ් යම් අවස්ථාවක ඒවා ලබා ගන්න පුළුවන්. නමුත් උත්සාහවත් වෙන්න ඕන අප්‍රමාදීව කළේ දමන්නේ තැනිව අධිශ්චානය තියාගන්න ඕන මේ ජීවිතයේ දීම, මුද්ද ගාසනය අවසානවත්තන කළින් අපි මේ හාවනා මාර්ගය තුළ කළුණාණ මිතු ඇසුරුන් මේ බණ හාවනා කරලා මුදු පියාණන් වහන්සේ දක්වා වදාල ආකාරයට අවම වශයෙන් වෙන ලොකු ප්‍රාථිනා තැන්නම් සේවන් මාර්ග ඇඟයෙන් අර සතර අපායෙන් මිදීම කියන ඒ විශාලම ඉතාමන්ම විත්නා ගක්තිය ලබාගෙන පුළුවන් නම් මුළු මහන් සංසාරයෙන් අත් මිදිලා උතුම් අමා මහ තිවන රහන් බව ලබා මේ කදුල සාගරයෙන් ලේ සාගරයෙන් එකර වීමට මේ අද පුරන ලද සිල සමාධී ප්‍රභා ගක්තිය තුළින් ලැබේවා. ධර්ම දේශනා ගුවණය තුළින් ලැබේවා තියා ප්‍රාර්ථනා කරගන්න ඕනෑ. දන් මේ මෙතෙක් මේ අපි ර ස්කර ගත් කුසල සම්භාරය අවිවියේ සිට අකනිවා දක්වාවූ ඒ ඇතිනුත්

අැතුව්ව යම්කාක් නිවන් කුමති, පි. කුමති සත්ත්වයින් ඇත්තම ඒ භුමදෙනාමත් මේ ධර්මදේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනය පරිදි ජාති ජරා ව්‍යාධි මරණ ආදි සියලු සංසාර දුකින් අත්මේදී උතුම් අමා මහ නිවතින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනයන් තියාගෙන මේ ගාටා කියා පින්දෙන්න.

“එතතාවතාව අමෙහෙහි .....”



**40 වන දේශනය**



## 40 වන දේශනය (පහත කණුව ධම් දේශන අංක 176)

'නමා තයෝ හගවනා අරහතනා සම්ම සම්බුද්ධයෝ'

අතිනං නාජචාගමෙයා - නපපටිකබේ අනාගතනං  
යදාතිනං පහිනං තං - අපෘතනකදව අනාගතනං

පවතුපෙනනකදව යො ධමමං - තනත් තනත් විපස්සත්,  
අයංහිරං අසංකීර්ණං - තං විදා මතුවැහෙයේ.

අප්පේල කිවවං ආතපෝ - කො ජ්‍යෙෂ්ඨා මරණං සූවට,  
ත හි නො සඩහරං තෙන - මහාසේනෙන මවතුනා.

එවං විභාගං ආතාපිං - අභෞරතනමතජදිනං,  
තං වෙ හඳුකරතෙනාති - සනෙනා ආවිකබන මුති

(මණ්ඩිම නිකාය - හඳුකරතන සූත්‍ර)

සැදුහැවත් පින්වතුත්,

මේ මොහොතේ ඇති වැදගත්කම තිලෝගුරු සම්ම සම්බුද්ධරජාණන් වහන්සේ ලෝකයාට පැහැදිලි කරදුන්නා. ලෝකයා වැඩි වශයෙන්ම ජීවත් වන්නේ මළ අතිතයක. එහෙම නැත්තම් තුපන් අනාගතයක. වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා. ඒ වර්තමාන මොහොතේ වැදගත්කම ප්‍රකාශ කෙරෙන ගාරා හතරක් තමයි අද අපි මාත්‍යකාව හැටියට ඉදිරිපත් කරගත්තේ. මේ ගාරා හතර දකින්න ලැබෙන්නේ මණ්ඩිම නිකායේ හඳුකරතන සූත්‍රයේ. හඳුකරතන නමින් සඳහන්වන සූත්‍ර හතරක්ම එක පෙළට මණ්ඩිම නිකායේ දකින්ට ලැබෙනවා. හඳුකරතන සූත්‍රය, ආතන්ද හඳුකරතන සූත්‍රය, මහාකත්‍යාන හඳුකරතන සූත්‍රය, ලෝමපක්ංගිය හඳුකරතන සූත්‍රය කියලා. ඒ සූත්‍ර හතරරෝ තේමාව හැටියට, එහෙම නැත්තම් මාත්‍යකාව හැටියට, මෙන්න මේ කියාපු ගාරා හතර දකින්න ලැබෙනවා. එයින් හිතාගන්න පුරුවන් මේ ගාරා කොයිතරම් වැදගත් ද අර්ථවත් ද කියලා. ඒ වගේම ඒ සූත්‍ර හතරරෝ මේ ගාරා පිළිබඳ අර්ථ විවරණ දකින්න ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේ අර්ථ විවරණ හැම එකක්ම විද්‍රෝහනා හාවනාවට අදාළ දේවල්. ඒකයි අපි මේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව මතුකරලා ගත්තේ.

ඉතින් මේ හඳුකරන පූතුයේ නිදාන කථාව හැටියට තියෙන්නේ ගොඥාම කෙටියෙන් මෙන්න මේ විධියටයි. බුදුරජාණන් වහන්සේ යැවැත් තුවර රේත්වනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක කෙලින්ම සංස්යා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මහණෙනි, මම තුළිලාට හඳුකරනයාගේ උද්දේශයන් විහාරයන් දේශනා කරනවා. ඇපුමිකන් දෙන්න. සුවන් දෙන්න.

රුද්දේශ සහ විහාර කියන වචන දෙක මේ පිහිටුන් දන්නේ තැකිව ඇති. බුදුරජාණන් වහන්සේගේ දේශනා ගෙලියේ විශේෂ ලක්ෂණයක්. ඇතුම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දීර්ශ විවරණයක් ඉදිරිපත් කරන්න කෙලින් ඒ තමන් ප්‍රකාශ කරන්න බලාප්‍රාරෝත්තුවන දෙයෙහි සාරාංශය මාත්‍රකා පායියක් හැටියට ඉදිරිපත් කරනවා. ඒකට තමයි උද්දේශ කියලා කියන්නේ. එතකොට උද්දේශය පසුව විහාර වශයෙන් විහාර කරලා දක්වනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා ගෙලියේ ලක්ෂණයක්. දන් මේ පූතුයෙන් ඒ විධියට බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේ හඳුකරනයාගේ උද්දේශයන්, විහාරයන් තුළිලාට ප්‍රකාශ කරනවා කියලා පළමුවෙන්ම උද්දේශය හැටියට ඉදිරිපත් කළ ගාරා හතරයි අපි මේ මාත්‍රකා කළේ.

දන් මේ ගාරා හතරේ සාමාන්‍ය අර්ථය තෝරුම් ගන්න බලමු.

'අත්ත්ව නානවාගමෙයා' - අත්ත්වයට ආපසු තොයන්නේය. 'නප්පේකයි අනාගත්' - අනාගතය තොපතන්නේය. 'යද්ත්ත්ව ප්‍රතින්ත්ව' - යමක් අත්තද එය ගෙවී ගොස්ය. 'අපනතනක්ව අනාගත්' - අනාගතය තවම ආවේ තැක, තොපුමිණියේය.

'පවුවපනතක්ව යො ධමම් - තත්ත්වතත්ව විපස්සත්' යමෙක් වර්තමානයේ ඉදිරිපත් වන දේ එතන එතනම් - එතන එතනම විදර්ශනාවත් දකිනි, 'අසංහිර අසංඛ්‍යා ත්ව විදාමනුමුහුරුයේ' ඒ වර්තමාන ධර්මයට තොඟැලී එයින් තොකිළී, එයට තොඟැලී එයින් තොකිළී අන්න ඒ තත්ත්වයයි තුවණුන්තා වැඩිය යුත්තේ.

රීලහට 'අපෝව කිවව ආතපප' - කො ජෘද්ධා මරණ සුවේ', කළයුතු කැනාය අදම කිරීමට විරියය දැරිය යුත්තේය. 'කො ජෘද්ධා මරණ සුවේ' මරණය හෝ වෛද්‍ය කුවුරු දකිනි? 'අපෝව කිවව ආතපප' කො ජෘද්ධා මරණ සුවේ'- 'නහි තො සඩ්ගර තො මහාසේනෙන මවුනා' ඒ මහා සේනාවක් ඇති මාරයා සමඟ අපට ගිවිසුමක් තැබු නොදු?

‘එවං විහාර් ආතාපි’ මෙන්න මේ විධියේ හැඟීම් අවබෝධය ඇතිව මේ විධියට ක්‍රියාකරන, මේ විධියට වාසය කරන, ‘ආතාපි’ විරෝධ විභාග එකිනෙකු ප්‍රතිච්ඡත් දිවා ය නොමැලිව විරෝධ විභාග එකිනෙකු එබදු ඒ හික්ෂුව, ‘ත් වේ හඳුනුකරනොත් සහොතා ආවිකිතෙක මූනී එබදු හික්ෂුව හඳුනුකරන්ත’ යයි ගාන්ත වූ මුනිවරයා ප්‍රකාශ කරයි. ඒ කියන්නේ තමන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව.

ඉතින් ඔය සාමාන්‍ය අදහසයි කිවිවේ. මේක වඩාත් හිතට කාවදින හැටියට අපි සිංහල කාලීයට නහලා තියෙනවා මේ විධියට.

හිය කළ ලුහුබැඳ	නොයන්න
මතු කළ නො පතා	සිටින්න
හිය දේ හිය සේ මැ	ගන්න
මතුව නොපත් සේ	දකින්න

එළඹුණ දේ දන් එන	එන
විදුෂුන් නුවනට	දමමින
නොඇලෙන නොකිපෙන	විදුෂුන
නැඳුනුතියේ විභනේ	මෙලෙසින

කළ යුතු කිස කරව අද	ම
මරණය විය හැකි නො හෙට	ම
නැහැ නොවැ කළ හැකි	හිවිසුම
මහසෙන් ඇති මරු සහ	එම

දිව ය නොමැලි වැ	මෙලෙසින
කෙලෙසුන් කවමින් මැ	වෛසෙන
මහනු නුදුකලාවේ	පරම
ඇශ්‍රුණුදී පවසයි මුනි	තෙම

ඉතින් ඒ විධියට අපි පරවර්තනය කළේ වී තමුන් මේ ‘හඳුනුකරන්’ කියන වචනය ඇත අතිතයේ ඉදළම උගතුන්ට ගැටළුවක් හැටියට තිබුනා. අද්‍රවාවාරේන් වහන්සේලාත් බටහිර උගතුනුන් නොයෙකුන් නොයෙකුන් විධියේ අර්ථ විවරණ දුන්නා. විශේෂයෙන්ම හඳුනුකරන කියන එකේ ‘එක’ කියන වචනයෙන් මොකක්ද හැගෙන්නේ කියන එක.

ඉතින් මීට අවුරුදු හතුලිභකට විතර ඉස්සර අපේ අතින් ලියවුත යම්කිසි විවරණයක් ඔය කියාපු පූතු දේශනාව පිළිබඳව, ඒකෙදී අපි ඉදිරිපත් කළා මේ හදෙකරනත කියන වචනයට අර්ථ විවරණයක්. කොට්ඨාම කියනොත් ඒක අනුව තමයි අපි මෙතැනදී අර පරම ඩුදකළාව කියලා කිවිවේ. ඒක අපි තෝරුවේ මෙහෙමයි. 'එක' කියන වචනය අපි ගත්තා - අපි සේතු සාධක ඇතිව පෙන්වලා දුන්නා - 'එක' කියන වචනයෙන් කියවෙන්නේ ඩුදකළා බව, විවේකය කියන එකයි කියලා. එතකොට 'හදු' කියන්නේ - හද කියන්නේ - යහපත්, රතන කියන්නේ ඇළුන. එතකොට යහපත්, එහෙම නැත්තම් ඉතාමත් උතුම් උතුම් විවේකයෙහි, ඩුදකළාවහි ඇළුන කියන එකයි අපි අර්ථය හැරියට ඉදිරිපත් කළේ.

එ අර්ථ විවරණයට අපි සාධක කර ගත්තේ සංයුත් සහියේ දකින්නට ලැබෙන එක්තරා කෙටි පූතු දේශනාවක්. ඒකෙ මෙහෙම කියවෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ තුවර වේල්වනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක සහ පිරිස අතර ඉදාලා නියෙනවා එක්තරා සංසයා වහන්සේ නමක්. අතික් සංසයා වහන්සේලා ඒ හික්ෂුන් වහන්සේ හැදින් වුයේ 'පෙර' කියලා. 'තෙර' කියලා. මොන සේතුවිතින් ද දත්තේ නැහු. එතකොට ඒ පෙර නම ඇති ඒ පූතුයේ නම 'පෙරනාමක' පූතුය. ඒ පෙර කියන හික්ෂුන් වහන්සේගේ විශේෂත්වය උත්වහන්සේ 'එකවිහාරී'- ඒ කියන්නේ ඩුදකළා වාසයට අනුව හැසිරෙන, ඩුදකළාවාසී - ඩුදකළා වාසයේ යෙදෙන, ඒ වගේම ඩුදකළා වාසයේ ගුණ කියන කෙනෙක්. එකවිහාරී උත්වහන්සේගේ වරියාව පදනම්වන වචන කිහිපය අපි මෙතනදී මතුකරලා ගතිමු. මේ අර්ථ විවරණයට උපකාර වන නිසා. උත්වහන්සේගේ දින වරියාව හැරියට මෙන්න මෙහෙම පදනම් වෙනවා. 'සෞ එකො ගාම. පිණඩාය පැවිසනි, එකො පරිකකමති, එකො රහො තිසිදති, එකො වචකම. අධිවේදාති' එකො කියන වචනය කිහිපවරක් කියවුනා. එතන අදහස් කරන්නේ උත්වහන්සේගේ එදිනෙදා දින වරියාව මොකක්ද? උත්වහන්සේ තතිවම ගමට පිළි පිළිස ඇතුළු වෙනවා. තතිවම ගමෙන් නික්මෙනවා, තතිවම භාවනාවේ හිඳගන්නවා. තතිවම සක්මනෙහි යෙදෙනවා.

එතකොට අනෙකත් සංසයා වහන්සේලා කොයි හැරියෙන් නමුත් මුන්වහන්සේගේ හැසිරමේ විශේෂත්වය බුදුරජාණන් වහන්සේට ගිහින් කිවිවා සංසයා වහන්සේලා කිහිපනමක්, මෙහෙම පෙර කියන හික්ෂුන් වහන්සේ මෙහෙම එක විහාරිව, එක විහාර බවේ ගුණ කිය කියා ඉත්තවා කියලා." බුදුරජාණන් වහන්සේ කියලා ඇරියා "අන්ත ගාස්ත්‍යන් වහන්සේ කථා කරනවා, මෙහාට එන්න කියන්න" කියලා. ඔන්න ඒ හික්ෂුන් වහන්සේ ආවාම බුදුරජාණන් වහන්සේ අහනවා "කොහොමද තෙර, මිල මේ ඒක විහාරව වාසය කරන්නේ, ඒක විහාර බවේ ගුණ කියන්නේ." ඔන්න එතකොට අර කියාපු දින වරියාව ප්‍රකාශ කරනවා. උත්වහන්සේ

"ස්වාමීන්, හාගාවතුන් වහන්සේ මම තතිවම ගමට පිවු පිළිස ඇතුළු වෙනව, තතිවම එයින් නික්මෙනවා, තතිවම හාවනාවේ ඉදගන්නවා, තතිවම සක්මන් කරනවා. ඒ විධියටයි මගේ ඒක විභාර් විහරණය"

එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා "තෙර ඔය විධියේ ඒකවිභාර් බවතුන් තියෙනවා. මම ඒක නැතෙයි කියන්නේ නැහැ. නමුත් යම් ආකාරයකින් මේ ඒකවිභාර් බව - පුදකලා බව - භුම අර්ථයෙන්ම පරිසමාජ්ත වෙනවා නම්, තියම ආකාරයෙන්ම සට්ස්තරාත්මකව අර්ථවත් වන්නේ කොහොමද කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියනවා. මේක හොඳව අහන්න" කියලා ඔන්න ර්ංගව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, අන්න ඒ වචන රේක තමයි අපි මේකට සාධක හැරියට ගත්තේ, මේකට ඉතාම ලිඛින් යන වචන කිපයක්.

'තෙර', යමිකිසි හික්පූවක් පිළිබඳවයි මේ කියන්නේ 'යා අතිනා' - තා පහිනා' ඒ හික්පූව අතින දේ ප්‍රහින කරලා. ගිය දේ හැරියට සලකලා. 'යා අතිනා' තා පහිනා'. 'යා අතාගත' තා පරිනිසසුවයි' අතාගත දේ අතහැරලා. 'පරිනිසසුවයි'. පවුෂපනෙනසු ව අතත්හාවපරිලාභෙසු ජ්‍යෙරාගා පුප්පටිනිකො'- වර්තමාන ආතම්මාවය පිළිබඳව ඒ කියන්නේ වර්තමානව ඉදිරිපත් වන දේ පිළිබඳව, ජ්‍යෙරාගයන් සන්සිදුවලා. අන්න ඒ විධියටයි තෙර මේ ඒකවිභාර් බව සර්වාර්ථයෙන්ම සම්පූර්ණ වන්නේ. පරිපූර්ණ වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා.

ඉතින් මේ දේශනාවෙන් අපට පෙනෙනවා - එකක් අර 'එක' කියන වචනයේ අදහස ඒකවිභාර් බව පුදකලා බව. ඒක අපි පෙන්වලා දුන්නා තවත් උඩුත පාය දක්වීමින් 'එක' කියන වචනය අතිනයේ යෙදිලා තියෙනවා පුදකලාබව අභවන විශේෂ පදයක් හැරියට.

ර්ලහට අතික් කාරණය මෙන්න මේ 'එක විභාර බව' බුදුරජාණන් වහන්සේ පෙන්නපු හැරියට ලෝක සම්මත පිරියෙන් වෙන්ව ඉදිම පමණක්ම නොවේ. ඉතින් මේ ධර්මය කියවපු මේ පින්වතුන් දන්නවා ඇති මේ ධර්මයේ විවික තුනක් දක්වනවා. විවිකය කියන එක තුන්අර්ථයකින් දක්වනවා. කාය විවික, විනත විවික, උපදි විවික කියලා. කාය විවික කියන එක තමයි කුවරුත් දන්නේ. මම මේ ඔක්කොම අතුරලා දාලා කුලේට යනවා. කුලේට ගිහිල්ලා තතිවම ඉදීමෙන් ඔක්කොම විසදෙනවා කියලා හිතනවා. ඒකක් උපකාර වෙනවා තමයි හාවනා කරන්න. නමුත් ඒක පහළම මට්ටමේ ඒකවිභාර බව.

දෙවන මට්ටම විත්ත විවිකය. ඒ විවිකය උපකාර කරගෙන යම් කෙනෙක් තීවරණ යටපත් කරලා සමාධියක් ලබාගන්නවා නම් 'විවිවෙව කාමෙහි විවිව අකුසලෙහි ධමෙමහි' කියන ආකාරයට ද්‍යාන තත්වයන්

ලබාගන්නවා නම්, කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙලා-ඒක විනත විවේකය. අතිනයේ බ්‍යානලාභී සංජිවරුන් එතැනවදයි ගියේ.

එන්න උපධි විවේකය තමයි මේ ධර්මයේ දක්වන ගැඹුරුම විවේකය. උපධි විවේකය කියන්නේ තිවනයයි. රේඛට ඒ උපධි විවේකය කියන වචනය තෝරුම් ගන්න මේ පින්වතුන්ට උපකාර වෙනවා - 'උපධි' කියන වචනයේ අර්ථය තෝරුම් ගන්න සින ඉස්සරවෙලා. මේ උපධි කියන වචනය අර්ථ දෙකකින් ධර්මයේ සඳහන් වෙනවා. ලොකික අර්ථයෙන් ගත්තොත් උපධි කියන්නේ, රන්, රිදී, මූත්‍ර, මැණික්, ගේ දොර, ඉඩකඩීම්, අමු දරුවන් ඒ ආදි තම තමන්ගේ වත්කම් හැටියට සළකන, මමත්වය රඳා පවතින දේවල් ලොකික අර්ථයෙන් උපධි. ගැඹුරු අර්ථයෙන් ගත්තොත් උපධි කියලා කියන්නේ අපේ සාංසාරක වත්කම් සමුහය. මොකක්ද ඒ? දැන් මේ පින්වතුන් අහලා තියෙන පදයක් තමයි පාව උපාදානස්කන්ධය. පාව උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි අල්ලාගෙන එල්ලිලා ඉන්න ගොඩවල් පහ. ඒ වත්න පහ නම් කවුරුත් අහලා ඇති, රුප ගොඩ, වේදනා ගොඩ, සංඝදා ගොඩ, සංස්කාර ගොඩ, විජ්ඝදාණ ගොඩ. එතකොට අන්ත ඒවා අල්ලාගෙන එල්ලිගෙන ඉන්න අර්ථයෙන් ගත්තොත් උපාදාන. තමුත් තමන් ඒවා මත පිහිටා සිටිනවා නම් - වත්කම් වගේ- තමන්ට ඒවා තමන්ගේ මමන්වය රඳා පවතින දේ හැටියට සළකන අවස්ථාවේදී ඒ උපාදානම උපධි හැටියට සැලකෙනවා. එතකොට අපි බලන දෘෂ්ඨකේශීය අනුව මේ ගොඩවල් පහම ඇතැම් අවස්ථාවක එල්ලිලා ඉන්න දේවල් හැටියට ගත්තාවා නම් උපාදාන ගොඩවල් පහක්. ඒවා මත රඳා පවතින අර්ථයෙන් ගත්තොත්, ඒවාම එකතු කරගෙන ගොඩගාගෙන තියෙන දේවල් හැටියට සැලකුවාත්, ඔන්න උපධි.

ඉතින් රේඛට ඒ එකකම අපි කියමු මේ 'ගොඩ' කියන වචනයන් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේකට රුප ගොඩ, වේදනා ගොඩ කියන්නේ? 'බන්' කියන වචනය. ඉතින් බන් කියන වචනය පාවස්කන් කියන කොට බන් කියන වචනයක් තියනවා නේ. බන් කියන්නේ ගොඩ, සමුහය. මොකක්ද මේ ගොඩ කියන එකත් බුදුරජාණන් වහන්සේ තෝරා දිලා තියෙනවා. මේ ගොඩ එකාලාස් ආකාරයයි. ඒක වෙන තැන්වල දක්වනවා. "අතිතානාගත පවතුපෙනන. වා, අණකිතනාවා, බහිද්‍රා වා, ඔලාරිකා වා, සුඩුම් වා, හීනා වා, පණීනා වා, යා දුරෝ සනතිකෙ වා" කියලා එකාලාස් ආකාරය. අර මෙතුන කියුවුන කාලනුය ඉස්සරවෙලාම දැක්වෙන්නේ අතිත රුපගොඩ, අතාගත රුපගොඩ, වර්තමාන රුප ගොඩ, රේඛට ඒක අරකඩතන කියන්නේ ඇතුළත හෝ වේවා බහිද්‍රා පිටත හෝ වේවා දෙයාකාරයක්. රේඛට ඔලාරික සුඩුම. රාජ හෝ සියුම්. රේඛට හීනා වා පණීනා වා පහන් හෝ උපස්. යා දුරෝ සනතිකෙ වා, දුර හෝ වෙන්න එකාලාස්

ආකාරයකට මේ එක එක ස්කන්ධයක් බෙදිලා යනවා. ඉතින් මෙන්න මේවා තමයි අපි අල්ලාගෙන ඉන්නේ වන්කම් හැරියට. අන්න ඒ කියපු හැම උපධියක්ම අතහැරෙන අවස්ථාවහි නිවන කියලා කියන්නේ. ඒකයි නිවන හඳුන්වන වචනයක් හැරියට 'සබලුපදිපරිනිසසගෙගා'. සියලු උපධින් අතහැරෙය අවස්ථාව. අන්න ඒ සියලු උපධින් අතහැරෙය අවස්ථාව තමයි ඔය කියපු උපධි විවේකය. ඒ කියන්නේ රහන්බව. ඒකයි ඉහළම විවේකය. දැන් අපි අර කියපු පෙර තමින් හැදින්වුන හික්ෂුවට කළ අනුගාසනය බුදු රජාණන් වහන්සේ ඉවර කරන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා ගාරාවකින්. රහන්න වහන්සේ පිළිබිඳු කරන ගාරාවකින්.

සබලාහිඟු. සබලවිදු. සුමෙධා.  
සබලෙපු ධමෙමපු අනුපලිතතා.  
සබල. ජහ. තණහකබයේ විමුතතා.  
තමහ. තර. එකවිහාරීනි මූලි

එන්න අර එකවිහාර බව ඇත්ත වශයෙන්ම තියෙන්නේ රහන්න වහන්සේ තුළය කියන එක අර හික්ෂුවට ප්‍රකාශ කරනවා මෙන්න මේ ගාරාවෙන්.

'සබලාහිඟු' සියල්ලම ජයගත්, 'සබලවිදු' සියල්ලම තේරුමිගත්, 'සුමෙධා' ඒ ඇළාවන්ත පුද්ගලයා, 'සබලෙපු ධමෙමපු අනුපලිතතා' කියීම දෙයක් කෙරෙහි, එහෙම තැන්තම් සියලුම දේ කෙරෙහි තොඇලුණු ස්වභාවය ඇති 'සබලෙපු ධමෙමපු අනුපලිතතා.' 'සබල. ජහ.' හැමදෙයක්ම අතහැරුලා, 'තණහකබයේ විමුතතා' තැශ්ණාව ක්ෂය කිරීමෙන්, විමුක්තවූ 'තමහ. තර!' ඒ තරයාට, ඒ මුළුමුසාට, ඒ රහන්සේට, මම එකවිහාර කියනවා කියලයි බුදුරජාණන් වහන්සේ අර තෙරුන්ට කළ අනුගාසනය ඉවර කළේ. ඒකෙන් අපට හිතාගත්ත පුළුවන් අන්න, තේරුමි ගත්ත පුළුවන් උපධි විවේකය තමයි ඉහළම විවේකය පරිසමාප්ත. එකට අපි එක වඩාත් හිතට කාවදින්ත 'දත්තරිතර සුදුදකලාව' කියලා කිවිවා - පරම විවේකය. අන්න එතකොට හදෙකරුත කියල කිවිවී අර උත්තරිතර සුදුදකලාවේ ඇළුණු මහණ කියන එකයි. ඔය වික පෙන්වීන්නයි අපි ඒ සාධක සුතුය ඉදිරිපත් කළේ.

රීලහට අපි කියමු දැන් ඔය කිවිවී ගාරා වික තේ. ගාරා වික උද්දේශය හැරියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. සාරාංශය හැරියට. ඒ එක්කම බුදුරජාණන් වහන්සේ විහාරයන් සාස්යා වහන්සේලාට මේ විධියට ඉදිරිපත් කරනවා. "කෙසේද මහණෙහි ගිය කළ ලුහුබදින්නේ?" දැන් කිවිවෙන් 'හිය කළ ලුහුනොබිඳින්ත' කිවිව තේ ඉස්සර වෙලා. කොහොමද ගිය කළ ලුහුබැන්දා වෙන්නේ. ගිය කළ ලුහුබැන්දා වෙන්නේ කොහොමද?

ඒ කියන්නේ අතිතය පස්සේ එළවනවා කියන එක ප්‍රශ්න කරලා තෝරුම් කරලා දෙනවා. මෙහිලා යම්කිසි සික්ෂුවක් මෙන්න මෙහෙම කළුපනා කරනවා. 'එව්. රුපො' මම අතිතයෙහි මෙබදු රුපයක් ඇතිව සිටියෙමි කියලා. ඒ හිත මත්කරගෙන අතිතය පිළිබඳව හිතලා ඒ අතිත රුපය පිළිබඳව 'නඩී' තම් වූ සතුවුවීමක් - නඩී කියල කියන්නේ තැන්හාවටම වෙන තමක්- නඩී තම් වූ සතුවු වීමක් ඇතිකර ගන්නවා. ඒ සතුවුවීම ඇතිකර ගැනීම තුළිනුයි කෙනෙක් අතිතයට ගියා වෙන්නේ. එතකොට අතිතය සිහි වූ පමණින් තොවේ. අතිත රුපය පිළිබඳව ඇල්මක්, තැන්හාවක් ඇතිකර ගන්නවා. ඒ වගේම වේදනාව, සංස්කාර, විශ්වාස. එතකොට ඒ විධියටයි ගිය කළ ලුහුබඳින්නේ.

ර්ලහට පෙන්වනවා "කෙසේද මහගෙනි ගිය කළ ලුහුනොබදින්නේ." එතැනදී දක්වන්නේ යම් කෙනෙක් අර කියාපු අතිත රුප වේදනා ආදිය පිළිබඳව 'නඩී' කියන සතුවුවීමක් ඇතිකරගන්නේ නැත්තම් අන්න එයින් මිදුනා. ගිය කළ ලුහුබඳිමෙන් මිදුනා. අනාගතය ගැනත්, ඒ විධියටයි කියන්නේ. 'අනාගතයේ මම මෙබදු රුපයක් ඇත්තෙම් වෙම්වා!' කියලා තමාට පහළ තොවු ඒ අනාගතයේ බලාපොරුණ්තු වන රුපය පිළිබඳ යම් කෙනෙක් නඩී තම් තැන්හාව ඇතිකර ගත්තා තම් අන්න 'මතු කළ' පැතිමක් වෙනවා. ඒ විධියටම හිතාගන්න. අතික් ජ්‍යෙන්ඩ පිළිබඳව.

ර්ලහට කියනවා වර්තමාන. පවතුපපනන කියන වර්තමානය - "කෙසේද මහගෙනි, කෙනෙක් වර්තමාන ධර්මයන්ට ඇදී යන්නේ." එතැන අමුතු ව්‍යනයක් කියවනවා. අර ගාථාවත් කියවේවිට. 'සංස්කීර්ති' වර්තමාන දෙයට ඇදිලා එන්නේ කොහොමද? එතැනදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ පින්වතුන් සමහරවිට දන්තවත් ඇති ඔය අශ්‍රුතවත් පෘථිග්‍රන පුද්ගලයාගේ වින්තන රටාව සකකායදිවිය අනුව සකස් වෙවිව එකක්. සකකායදිවිය කියලා කියන්නේ මේ එක එක ජ්‍යෙන්ඩයක් පිළිබඳ හතර ආකාරයකින් ආත්ම වශයෙන් පරිකල්පනය කිරීම. මේ මගේ රුපය කියලා. ඒක දක්වන්නේ හතර ආකාරයකින්. රුපය ආත්මය හැරියට සලකනවා. එහෙම නැත්තම් ආත්මය තුළ රුපය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්තම් රුපය තුළ ආත්මය තියෙනවා කියල හිතනවා. ඔය විධියට ආත්ම සංකල්පයක් තුළින් අර රුපයට ඇදී ඒමයි වර්තමාන ධර්මයන්ට ඇදී ඒම. පවතුපපනන ධර්මයන් පිළිබඳ ඇදී ඒම. ඒ විධියටම සලකාගන්න වේදනා ආදිය පිළිබඳවත්. එහෙම අශ්‍රුතවත් පෘථිග්‍රනයා කියල කියන, ධර්මය තොදන්තා සාමාන්‍ය පෘථිග්‍රනයාගේ වින්තන රටාව තමයි අර වර්තමානයට ඇදී ඒම කියන්නේ. ඒ ඇදී ඒම නිසාම තමා 'සංක්පේ' කියලා කියන ගැමීම්න්. ඇමීම ගැමීම කියන දෙකම එකට තේ යන්නේ.

ර්ලහට දක්වනවා කෙසේද ඒවාට ඇදී තොයන්නේ. එතෙන්දී කියන්නේ ගුත්වත් ආර්ය ග්‍රාවකයා, ධර්මය අසා තිබෙන ආර්ය ග්‍රාවකයා, ඒ සංක්‍රායිධියෙන් මිදෙන ආකාරයට සිතන කෙනා, කොහොමද නිතන්නේ. මේ රුපය අර මගේ කියලා අල්ලගන්නේ නැහැ. දන් අපි කියාපු හතර ආකාරයට රුපය මගේයි, ආත්මය රුපය සහිතයි. ආත්මය තුළ රුපය තියෙනවා, රුපය තුළ ආත්මය. ඒ විධියට නිතන්නේ නැහැ. ඒ වෙනුවට එතුනට එකතුකර ගන්නවා 'න' යන්නක්. රුපය විධියට නිතන්නේ නැහැ. රුපය ආත්මය කියලා නිතන්නේ නැහැ. අන්ත එව්වරයි. ඒ කියන්නේ ආර්ය ග්‍රාවකයා හික්මෙනවා බුදුරජාණන් වහන්සේ කියාපු ආකාරයට අනාත්ම දරුණනය අනුව වර්තමාන මෙහෙත දිහා බලන්න. ඉතින් ඒ විධියටයි බුදුරජාණන් වහන්සේ අපි ඒ කෙටියෙන් ගන්නාත් මිය කියාපු පංචර්පාදානස්කන්දය ආගුයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා අතිතයට දුන්නේ කොහොමද, තොදුවන්නේ කොහොමද, අනාගතය පතන්නේ කොහොමද, තොපතන්නේ කොහොමද වර්තමාන ධර්මයන්ට අනුවත්ත්නේ නැතිව ඒ ඒ තැන විදුරුණනා කරන්නේ කොහොමද කියලා.

එන්න එතකොට තව ප්‍රහක් තියෙන නිසා ඒ හඳුකරනත පූත්‍රය ගැන ඒ වික කිවිවා. දන් අපි කිවිවා තේ මේ හඳුකරනත පූත්‍රයේ තියෙන ගාරාව තව පූත්‍ර තුනක තියෙනවා කියලා.

එන්න ර්ලහට අපි ඉස්සරහට ගන්නේ ඒ ලගම තියෙන ආනන්ද හඳුකරනත පූත්‍රය. ඒකත් බොහෝදුරට සමානයි. වෙනස තියෙන වික අපි කියම්. ඒ ආනන්ද හඳුකරනත පූත්‍රයේ නිදානය හැටියට දක්වන්නේ මෙහෙමයි. ඒන් බුදුරජාණන් වහන්සේ සැවැන්තුවර දේත්වනාරාමයේ වැඩ්වායය කරන අවස්ථාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ගාලාවේ හික්ෂ්‍න වහන්සේලාට ධර්ම කථාවක් පවත්වනවා. ධර්ම කථාවකින් උත්සාහවත් කරනවා. ඒ උත්සාහවත් කරන අවස්ථාවලදී හඳුකරනයත්, එහි විහාගයත් ප්‍රකාශ කළා සංස්කාරන්සේලාට. ආනන්ද හාමුදුරුවෝ බණ කිවිවා. ඒ ප්‍රකාශ කරලා ඉවර වුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ භැන්දැවේ හාවනාවත් තැගිවලා උපස්ථාන ගාලාවට ඇවිල්ලා අහනවා සංස්කාරන්සේලාගෙන් "කවුද මහණෙනි අර උපස්ථාන ගාලාවේ සංස්කාරන්සේලා ධර්ම කථාවකින් උත්සාහවත් කලේ" ඔත්න ආනන්ද හාමුදුරුවෝ නැවතත් අර ප්‍රකාශ කළ කාරණාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අර කළීන් කියාපු විග්‍රහම දක්වනවා. බුදුරජාණන් වහන්සේ සාමු සාමු කියලා ඒක අනුමෝදන් වෙනවා. ඒ ආනන්ද හඳුකරනත පූත්‍රය.

එන්න රේඛට අපි එනවා මහා කවිතායන හඳුකරනු යුතුයට. එනැනදී ඒ බුදුරජාණන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වාසය කරන අවස්ථාවක්. එනකොට තපෝදාරාමයෙහි වැඩ වාසය කරන අවස්ථාවක සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදයක තැහිටලා, මිය 'තපෝද' කියල කියන්නේ පින්වතුන් ඉන්දියාවේ තියෙන උණු වතුර නි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තපෝදාරාමය ලහ තියෙන උණුවතුර තියෙන ජලායක්. ඒ තපෝදයට ගිහිල්ලා සමිද්ධි ස්වාමීන් වහන්සේ අඩුම කාලයෙම පැන් පහසු වෙලා අදනය විතරක් ඇතිව ඇත වේලෙනකන් හිටගෙන හිටයා. ඒ අවස්ථාවේ තපෝදය ආලෝකවත් කරමින් එකත්තර දේවතාවෙක් මේ සමිද්ධි භාමුදුරුවේ ලහට ඇවිල්ලා අහනවා 'මහන, ඔබ දන්නවාද, ඔබ දරාගෙන සිටිනවාද, මේ හඳුකරනතයාගේ උදේදේසෙයන් විහාරයන්?' මේ සමිද්ධි භාමුදුරුවේ කියනවා 'තැ, ඇවැන්නි, මම දන්නේ තැහැ. ඔබ දන්නවද?' දේවතාවා කියනවා 'මමත් දන්නේ තැහැ.' රේඛට දේවතාවා අහනවා 'මේ හඳුකරනතයාගේ ගාරා විකවත් ඔබ වහන්සේ දන්නවා ?' 'මම දන්නේ තැහැ. ඔබ දන්නවාද?' 'මමත් දන්නේ තැහැ.' කියලා දේවතාවා කියනවා. හැඳුදී ඉතින් දේවතාවා රේඛට කියනවා 'ඒ වූනාට මහන, මේ හඳුකරනතයාගේ උදේදේසෙයයි, විහාරයයි හික්ත්‍ර පිවිතයට ඉතාමත් අවශ්‍යයි. බොහෝම විටිනවා. ඒක ඉගෙන ගන්න' කිවිවා.

එහෙම කිවිව නිසා සමිද්ධි ස්වාමීන් වහන්සේ එම වූනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලහට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම. 'මම උදේ පැන්පහසුවෙලා ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා මෙහෙම කිවිවා, "ස්වාමීනි, කරුණාකර මට හඳුකරනතයාගේ උදේදේසෙයන්, විහාරයන් කියාදෙන්න" කියලා කිවිවා. 'හොඳි මහන, ඇඟුම්කන් දෙන්න' කියලා බුදුරජාණන් වහන්සේ රේඛට අර සමිද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට අර ගාරා හතර දේශනා කළා. දේශනා කරලා මොකක්ද කළේ? ආසනයෙන් තැගිටලා විහාරයට වැඩුම කළා. ඒක බුදුරජාණන් වහන්සේ කරන ගුරුවරයකුගේ එකත්තර දක්ෂ උපත්මයක්. ඒ කළේ අර ගේලයන් ලවා මේක පිළිබඳ විවරණයක් කරන්න පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියාම සමිද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු සහ පිරිස කළුපනා කරනවා, දන් මේ හාගාවතුන් වහන්සේ මේක කෙටියෙන් දේශනා කරලා පිටත්වෙලා ගියා. අපි දන්නේ තැහැ මේක් අර්ථය. අපි කොහොමද මේක් අර්ථ විවරණය දැනගන්නේ. විහාරය තියෙදේ උදේදේසෙය විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා විහාරයට වැඩුම කළා. ඉතින් ඔහොම කළා කරන මේ සංස්කා වහන්සේලා කියනවා දන් මේ මහා කවිතායන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රගාසා කරපු කෙනෙක් නො? උන්වහන්සේ ප්‍රශ්නයි. කෙටි ඒවා විස්තර වශයෙන් දේශනා කරන්න පුරුවන් කියලා. අපි යමු කවිතායන භාමුදුරුවේ ලහට

කියලා ඔන්න මේ පිරස ගිහිල්ලා කවායන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. මේ විධියට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ එක් අර්ථය අපට කියලා දෙන්න කියලා.

ඉතින් සාමාන්‍යයෙන් ඔහොම තැන්වලදී තියෙන විධියට කවායන ස්වාමීන් වහන්සේ කියනවා “මික ඒ වෙළාවම අහන්න තිබුණා නේ. ආසුෂුමත්තුන්වහන්සේලා හරයට අර සල්ගහේ අරවුව තියදේ කොම අතු හේඩාවට අරවුව සොයන්නා වගේ ම. ලහට ඒම. කියලා බොහෝම තිහතමානීව කිවිම ආයිත් අර සාස්යා වහන්සේලා ඇවිටිලි කළා. “නෑ, නෑ, ඒකට කමක් නැහැ. කරදරයක් නැත්තම් අපට කරුණාකරලා කියලා දෙන්න. ඒ වෙළාව ඉක්ම ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙළාව.” “මන්න එහෙනම් මේකට ඇප්පම්කන් දෙන්න. මම මේක විවරණය කරන්නම්. ම. කියන දේ හරද කියලා පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න” කියලා ඔන්න කවායන ස්වාමීන් වහන්සේ දෙන විවරණය මොකක්ද?

අර කියාපු කාරණයම මහා කවායන ස්වාමීන් වහන්සේ ආයතන හය ආසුර කරගෙන ඉදිරිපත් කරනවා. එක වැදගත්. එතන මේ විධියටයි කියන්නේ. ඔන්න ඇවුත්ති මෙන්න මම මේ විධියටයි තෝරුම් අරගෙන තියෙන්නේ. අර අතිතයට දුවනවා කියන එක තෝරන්නේ අතිතයේ මගේ ඇස මේ විධියට තිබුනා. රුප මේ විධියට තිබුනා. කියලා ඒවා පිළිබඳව ජන්ද රාගයක් ඇතිකර ගත්තනවා විසඳාගායේ. ඒ ජන්දරාගය නම් වූ ආගාවීමක් තියා තනි තම් වූ සතුවූ විමක් ඇතිවනවා. ඒ කියන්නේ තැන්හාවම වෙන තමක්. එහෙම ඇතිකර ගැනීම තුළින් අන්න එතකොට හික්ෂුව අතිතයට දුවනවා වෙනවා. අර රුප වේදනා ආදිය වෙනුවට මෙතන කියන්නේ ඇසන් රුපත්. අතින් ඒවා සලකාගන්න මේ පින්වත්ත් සළායතනය කියලා කියනකොට ආයතන හය මොනවද? ඇස, කණ, තාසය, දිව, කය, මන. ඒවාට අදාළ රුප, ගලිද, ගන්ද, රස, එළාවයිබා, ධමම කියන එවත් එකක්. එතකොට ඒ හය පිළිබඳව මනසන් ඇතුළුව අර අතිතයේ තිබිවිට ඒවා ගැන හිතලා අර විධියට ජන්දරාගයක් ඇල්මක් ඇති කර ගත්තොත් අතිතයට දිවිවා වෙනවා. එහෙම ඇතිකර නොගත්තු කෙනා අතිතයට දුවන්නේ නැහැ. අතිතය සිහි වූ පමණින් නොවේ එතන වැරදේ තියෙන්නේ.

එ විධියටම අනාගතය ගැනත් ප්‍රකාශ කළා උන්වහන්සේ. අනාගතය පිළිබඳව ප්‍රශ්නීයක් ඇතිකරගන්නවා. ප්‍රාර්ථනාවක් ඇතිකර ගත්තනවා. ‘මම මෙබදු ඇසක් ඇත්තෙක් වෙම්වා!’ ‘මෙබදු රුප දකින්නෙක් වෙම්වා!’ ඔය ආදි වශයෙන් එතකොට ඒ අනාගතය.

වර්තමානය පිළිබඳවත් ප්‍රකාශ කරන්නේ වර්තමානය ගැන ඒත් කියන්නේ සලායනනය ආගුණෙන්. වර්තමාන ඇපත් ඒ රුපයත් පිළිබඳව ඒත් අර විධියට ජන්දරාගය ඇතිකරගෙන තෙහෙව ඇතිකර ගැනීමයි. එතකොට ඒ සලායනනය ආගුණෙන් මහා කව්‍යායන ස්වාමීන් වහන්සේ මේ කියාපු කාරණය පැහැදිලි කරන්නේ.

සංස්කාච්ඡාවහන්සේලා ඕක අහගෙන ඉදාලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. මෙන්න මෙහෙම මහා කව්‍යායන ස්වාමීන් වහන්සේ අපට කියා දුන්නා කියලා. බුදුරජාණන් වහන්සේ සාඩු! සාඩු! කියලා මගෙන් ඇඟුවත් ඔය විකයි කියන්නේ කියලා ඒකක් අනුමත කර වදාලා. එයින් අපට පෙනෙනවා මේ කියාපු හඳුකරනනය පිළිබඳ කාලාව පංචර්ජාදානස්කන්ධය ආගුණෙන් වගේම අපට තෝරුම් ගන්න පුළුවන් සලායනනය ආගුණෙන්. අපි කිවිවා වගේ අර විදර්ශනාවට උපකාරවන කාරණයක් නිසා පංචර්ජාදානස්කන්ධය ආගුය කරගෙන විදර්ශනාව කෙනෙකුට වඩින්නත් පුළුවන්. ඒත් නිවතට යන. සලායනනය ආගුණෙන් - බොහෝ දෙනෙකුට ඒකක් උපකාර වෙනවා - මේ ආයතන හය ආගුණෙන් විදර්ශනාව වඩින්න පුළුවන්. ඒකටත් මේ කියාපු කාරණය උපකාර වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මහාකව්‍යායන හඳුකරනත පූඛුයේ තියෙන්නේ.

ඔන්න රේඛට අපි එම් ලෝමසක්ගිය හඳුකරන සූත්‍රයට. ඒක රිකක් අමුතුයි. ඒකේදී බුදුරජාණන් වහන්සේ සැවැත් තුවරම තමයි වැඩ වාසය කරන්නේ. නමුත් සිද්ධිය සිදුවන්නේ ගාකුදින්ගේ කඩිලවස්තුපුර තිග්‍රේධාරාමයේ. මේ තිග්‍රේධාරාමයේ ඉන්නවා ලෝමසක්ගිය කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ අවස්ථාවේ දැක්වෙන්නේ මෙහෙමයි. ලෝමසක්ගිය කියන හික්ෂුන් වහන්සේ නමක් ඒ තිග්‍රේධාරාමයේ ඉන්න අවස්ථාවේ ඒ ර සැහෙන වෙළාවක් ගෙවුනාට පස්සේ ඔය බොහෝ විට දේවතාවන් එන වෙළාවක් තියෙනවා නො? වන්දන තම වූ දේවතාවක් අවිල්ලා අර විධියටම මේ ලෝමසක්ගිය ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඉදිරියේ පෙනී සිටලා "මහණ, ඔබ හඳුකරනත උදේදේස්යයයි වහංගයයි දන්නවාද? ඒක දරාගෙනද?" 'නැහු, ඇවැත්ති ඔබ දන්නවාද,' 'මමත් දන්නේ නැහු' එතකොට රේඛට දේවතාවා අහනවා, "මහණ ඔබ දන්නවාද හඳුකරනත ගාරා?" මම දන්නේ නැහු, ඔබ දන්නවාද?' අන්න එතැනදී වන්දන දේවපුත්‍රයා කියනවා මම දන්නවා කියලා. ඔන්න එතැන දක්වෙන කාරණය ඉතාම විශේෂයි.

මේ වන්දන දේවපුත්‍රයා කියනවා ඒක් අවස්ථාවක හාගාවතුන් වහන්සේ තවිතිය දෙවිලොව් පරසතු රුකමුල පණ්ඩිකම්බල ගෙලාසිනයේ ඉදෙනෙන තාවතිංස දෙවියන්ට මේ හඳුකරනතයන් ඒ විහංගයන් දේශනා කළා කියල මට මතක භැරියට ඒ ගාරා වික - එතකොට වහංගය මතක

නැහු වන්දන දේවපුත්‍රයාට - ගාලා ටික කිවිවා. ඒ ගාලා ටික කියලා තැවැන්තුවේ නැහු. ඒ දේවතාව කියනවා ලෝමසකංගිය හාමුදුරුවන්ට "මහණ, ඔබ මේ හඳුකරන පූත්‍රයේ විහාරයන් ඉගෙන ගන්න. ඒක සික්ෂු ජීවිතයට ඉතාම අවශ්‍ය දෙයක්!" එහෙම කියලා අතුරුදාන් වුණා.

ඉතින් ලෝමසකංගිය හාමුදුරුවේ මොකද කළේ? පස්සෙන්දාම යේනාසනය සකස් කරලා කියල පාතු සිවුරු අරගෙන, නිශ්ච්යාරාමයෙන් පිටත්වෙලා අනුපිළිවෙළින් සැවැන් තුවර බලා වැඩම කළා. මොකටද? උද්දේශ විහාරය අහන්න. එහෙම වැඩම කරලා ඔන්න යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනා නම් ණේත්වතාරාමයේදී මේ ලෝමසකංගිය ස්වාමීන් වහන්සේ අර තමන් ලගට ආ දේවතාවා පිළිබඳ ප්‍රවාන්තිය ඔක්කොම කිවිවා. කියලා ර්ලේට එතකොට බුදුරජාණන් වහන්සේ- ඔන්න එතැන්ත් අමුත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇඹුවා "ඔබ දන්තවාද ඒ දේවතාව කටුද කියලා." "නැ ස්වාමීනි," "ඒ තමයි වන්දන දිව්‍ය පුත්‍රයා. වන්දන දිව්‍ය පුත්‍රයා මම මේ ටික දේශනා කරනකොට ටිකක් කන්දීගෙන හිටියා. ඇඹුම්කන් දුන්නා." එහෙම කියලා "මන්න මහණ මම කියලා දෙන්තම්" කියලා කළින්ම අපි කිව හඳුකරන පූත්‍රයේ තියෙන ඒ විවරණයන් එතැන්දී ඉදිරිපත් කළා. ඔන්න දන් මැදුම් සහියේ තියෙන ඒ පූත්‍ර හතරේ තියන හඳුකරන පූත්‍රය පිළිබඳ කාරණා ටික අපි සාමාන්‍යයෙන් මේ පින්වතුන්ට කියලා දුන්නා.

දන් තියෙන්නේ - දන්මතත් ඒවායේ වැදගත්කම තේරෙන්න ඇති. යමක් කියනවා නම් ඉතිරි කාලය තුළ අන්න අර විදර්ශනාවට උපකාර වන්නේ කොහොමද කියන එක. දන් අපි ආරම්භ කළේ කොහොමද? සාමාන්‍යයෙන් ලෝකයා සිටින්නේ මළ අතිතයකය. ජීවත්වන්නේ මළ අතිතයකය. තුපත් සංසාර විමුක්තිය තියෙන්නේ මේ මොහොත තුළය. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මතුකරලා දුන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයාට වර්තමාන මොහොත වැටහෙන්නේ නැත්තේ - මෙක් ජේතුව මොකක්ද? ඒ අර කියාපු සකකායදියිය තිසා. ආක්ම දෙශටිය තිසා. වර්තමාන මොහොත මමත්වයෙන් ගත්තු තැනැත්තාට ඒක විදර්ශනාවට නගන්න බැහැ. නමුත් විදර්ශකයා ඒ දිඟ බලන්නේ ආක්මයක් හැටියට නොවේ. 'සංස්කාර. අන්න ඒකයි එතැන්දී වැදගත් වන්නේ.'

අපි දන්තවා තේ සංස්කාර වශයෙන් සම්මර්ණනය කරනවා කියලා. සංස්කාර කියලා කියන්නේ 'අතිවාවත සංඛාර - උප්පාදවය ධම්මෙනා' කිවැවේ අර කියාපු මැරෙන වෙළාව විතරක් අල්ලා නොවේ. සංස්කාරයන්ගේ ධර්මතාව මොකක්ද? ඇතිවෙනවා නැතිවෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. ඇතිවෙනවා, නැතිවෙනවා නම් ඒක තමන්ගේ වසයේ පවත්වා ගන්න බැරි

නම්, යථාතන්ත්වය එහෙම නම්, එතකොට මින්න එතැන විවරයක් ඇතිවෙනවා. වර්තමානය. ඒකයි කිවිවේ 'තනට තනට විපස්සන්' වර්තමානයේ ඒ ඒ කුන්වලම ද්‍රීන්න ඕනෑ. අර ගාටාවල කිවිවේ 'පවුවපතනය. ව යො ධමම. තනට තනට විපස්සන්. වර්තමාන ධර්මයන් ඒ ඒ කුන්වල ඉතාම සියුම් අන්දමින් ඒ දැකීම අර විදරුණකයාට ඇතට යන්න යන්න මේ වර්තමාන මොඥාත කියන එක තේරෙනවා. යොනිසෝමනසිකාර නම් වූ නුවනීන් මෙහෙහි කිරීම තුළින් පෙනෙනවා මේ මොඥාතක් පාසා සිද්ධ වෙන්නේ අතීතයේ සිද්ධ වුනෙත් අනාගතයේ සිද්ධවෙන්න තියෙන්නේත් වර්තමානයේ සිද්ධවෙන්නේත් අර කියාපු සංස්කාර ඇතිවෙනවා නැතිවෙනවා.

එතැන තමයි 'දුදයකියසාණ' කියල කියන්නේ. ඇතිවීම් නැතිවීම්. ඉතින් විදරුණනාව පටන් ගන්නේ එතැනින්. 'ඇතිවෙනවා. නැතිවෙනවා. ඇතිවෙනවා, නැතිවෙනවා.' ඉතින් ඒක තමයි 'අපංසිර. කිවිවේ. ආත්ම වශයෙන් ඒක අල්ලා ගන්නාත් නැහැ. අල්ලා ගන්නාත් එතැනම ගැටුමක් තියනවා නේ. ඒකත් නැහැ. ඒ වෙනුවට, එතන - එතන විදරුණනා වශයෙන් කියන්නේ අතිතු, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාර වශයෙන්. ඔකේදි තවන් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කියාපු උපමා - අපි නොවයි බුදුරජාණන් වහන්සේ නම් ඊටන් වඩා අවස්ථාවල මතක් කරලා තියෙනවා. දන් සංස්කාරවලට දීපු උපමාව මේ පින්වතුන් කොතොකුත් අහලා තියෙනවා නේ කෙසෙල් ගහ. අපි මේ කෙසෙල් ගහ පුහක් උපකාර කරගත්තා. අරවුවක් නැතිවුතාට අපට ධර්මය තේරුම් ගන්න උපකාර වන්නේ කෙසෙල් ගහ. ඉතින් අපි ඒක ගණන් ගන්නේ නැහැ. 'කෙහෙල් මලයේ' කියනවා. නමුත් කෙහෙල් ගහ විතර වටින දෙයක් නැහැ. මොකද අන්න අර සංස්කාරවල තත්ත්වය. ඉතින් බුද්ධවතනය මේ පින්වතුන් අහල ඇති බුදුරජාණන් වහන්සේමයි කෙහෙල් ගහේ උපමාව ඉදිරිපත් කරලා තියෙන්නේ සංස්කාර ගැන කියන කොට. ඔන්න කවදාවත් කෙහෙල් ගහක් නොදුකුපු මිනිහෙක් කුලේට හිහිල්ලා මේ කෙහෙල් ගහ දැනිතවා පළවෙනි වරට. හිතනවා මේක භාදුට අරවු ඇති ලියක් වෙශ පෙනෙන තිසා උචිය යටහි කපලා මේක කර ගහගෙන යනවා. ගෙදර හිහිල්ලා අල්මාරියක් හර පුවුවක් හර හදන්න හිතාගෙන. එතකොට අන්න අර කෙහෙල් ගහ කරගහගෙන යන එක අපි පෙන්වුවේ ඒකට අපි වවනයක් යෙදුවා 'පරාමර්ගනය', අල්ලා ගැනීම. ඒ වවනය අපි යෙදුවේ අර සාමාන්‍යයන් ධර්මයේ තියෙනවා අනික් පැන්ත්න. 'සම්මර්ගනය' කියලා කියන්නේ 'යොනිසෝ' නුවනීන් මෙහෙනි කිරීම. මෙහෙහි කිරීම කියන වවනයට පාලි වවනය තියනවා 'සම්සන' කියලා. සම්මර්ගනය කියන එක අපිට අර පරාමර්ගනය කියන එකත් එක්ක විරුද්ධ වවනයක් හැරියට දක්වුවෙන් පරාමර්ගනය 'බදාගැනීම' නම්

සම්මූහීනය කියන්නේ 'අත්තා බැලීම වගේ දෙයක්'. දන් අර කෙහෙල් කළ ගැන කිවිවේ අර මනුෂ්‍යයා අරක කරගහගෙන ගියා නේ. බලන්නෙන් නැතිව. තමුත් විද්‍රෝෂකයා කරන්නේ මොකක්ද උචියි යටහි කපලා අර කෙහෙල් කළ අත්තාගෙන යනවා අර පතුරු ඇරලා. එක පතුරක් ඉවර්වෙනකාට මෙන්න තව පතුරක්. එක යට තව පතුරක්. එක යට තව පතුරක්. අන්න ඔය විධියට තමයි සංස්කාර සම්මරණයේදී වැටහෙන්නේ. මනසිකාරය සියුම් වෙන්න වෙන්න අර කියාපු කෙහෙල් ගහේ අන්තිමට අපි මේ බවය කියලා ගන්න එක - එකෙන් තියෙන්නේ පතුරු - එකෙන් නැහැ භරයක්. අන්න ඒ වගේ සංස්කාර සම්මරණයේදී මොකද අර කියාපු දෘශ්‍ය අතුරියා.

ඉතින් විද්‍රෝෂනාවේ යෙදෙන තව වවන දෙකක් මේ පින්වතුන්ට අපි බොහෝ අවස්ථාවල කියලා තියෙනවා. ඔය හාවනා ගුන්ප්‍රවිල තියෙන සන සංඳුවයි. රාඩි සංඳුවයි. සන සංඳුව තියෙන්නේ අන්න අර බදාගත්තු තැනැත්තාවයි. සන වශයෙන් සළකනවා. මේක 'එක-සන' වස්තුවක්. එයාට ඉතින් විද්‍රෝෂනාවක් නැහැ. ඔන්න විද්‍රෝෂකයාට, විද්‍රෝෂනාවේ ඇතට යන්න යන්න මේක රාඩියක් හැරියට වැටහෙනවා. රාඩියක් හැරියට වැටහෙනවා. වැටහෙන්නේ මොකද? මේක එකක් හැරියට වැටහෙන්න හේතු වුනේ තෙන්හා ලාඩුව තියයි. තෙන්හා ලාඩුව තුළින් ඇලටිලා තියෙනවා. අවිද්‍යා අන්තිකාරය තුළ එක වැඩිලා තියෙනවා. එක තියා ලෝකයා මේ වර්තමානය ආත්මය කියලා මමය මාගේ කියලා ගන්නවා. ඒ විධියටම අතින අනාගත පිළිබඳවත්. ඇත්ත වශයෙන් අතිතය අතිතය වශයෙන් තේරුම් ගැනීම අපට පහසුයි. එක දන් ගිය තියා ටේකක් හර පහසුයි. අනාගතයත් තවම ආවේ නැති තියා අනාගත හීන දක්ලා රේක වේලාවකින් අවධිවෙලා එකක් නැහැ තේරු තියලා එකක් තේරුම් ගන්න ලේසියි. තමුත් වර්තමානය තමයි අමාරු. ඇත්තවශයෙන් උග්‍ර විද්‍රෝෂනාව එන්නේ වර්තමාන මොජානේයි. ඒ විද්‍රෝෂකයා අතින සංස්කාරවල අතිතයතාව මෙනෙහි කරලා, ඒ ඇතිකරගත්තු ජ්‍යව තුළින් බුද්ධ වවනය එපමණකින් සත්‍ය බව තේරුම් ගන්තා නම්, ඒ න්‍යාය අනුවම අනාගතයේ යම් සංස්කාර එනවා නම්, අනාගත සංස්කාර එනවා නම්, එවාත් අතිතය කියලා තුවෙන් සලකා ගන්නවා. තමුත් විද්‍රෝෂකයා ඒ ඒ තුනම පැව උපාදානස්කන්දය ගැන හෝ වේවා ආයතන හය ගැන හෝ වේවා, අර දන් ඇපෝත් රුපයන් ගැන කිවිවා නේ. ඒ විද්‍රෝෂකයා බුදුරජාණන් වහන්සේ දීපු ත්‍රිලක්ෂණය කියන ඉහිය උපකාර කරගෙන ත්‍රිලක්ෂණය කියල කියන්නේ. මේ පින්වතුන් දන්නවානේ අතිතය, දුක්ක, අනාත්ම. ලෝකයා නිත්‍ය හැරියට සලකන එක අතිතය හැරියට බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ලෝකයා සැප හැරියට සලකන එක දුක හැරියට පෙන්නුවා. ලෝකයා ආත්ම හැරියට ගන්න එක අනාත්ම හැරියට දක්වුවා.

ඉතින් ඒ විෂය කරන්න උපකාර වන වචනය අපි මතුකරලා දීලා තියෙනවා බොහෝ අවස්ථාවල නොයෙකුත් උපමා ආගුයෙන්. බුදුරජාණන් වහන්සේ මිකට එකතු කරන්නේ 'න' යන්නක් විතරයි. 'න' යන්නක් විතරයි. මේ 'න' යන්නෙන් ලොකු වැඩි කරන්නේ. ඉතින් එක අපි නොයෙකුත් උපමාවිලින් පෙන්නුවා. දැන් ඔන්න සාමාන්‍ය ලේකයාගේ අර ආත්ම දූෂ්චරිය ගත්තු ලේකයාගේ ඒ සංක්ලීප. වින්තන රටාව ධර්මයේ දක්වෙන්නේ මේ විධියටයි. යම්කිසි දෙයක් ඉදිරිපත් වුනාම 'එන් මම, 'එසොහමයි, 'එසො මේ අන්තා' ඒ කියන්නේ තේඟා මාන දිවයි වශයෙන් ප්‍රකල්පනය කිරීම. 'මෙය මගේ, 'මෙය මම වෙමි, 'මෙය මගේ ආත්මයයි'. දැන් අපි හිතමු. ඔන්න කවුරු හර - අපි මේ පින්වතුන්ට තේරෙන උපමාවිලින් කියනාත් දැන් කවුරු හර වෙන කාවෙත් තැනි වටිනාම වාහනයක් ගත්තයි කියමු. වටිනාම වාහනයක් ගත්තා. ඊය වෙලා හර ගත්තා. ගත්තාට පස්සේ එක ඉතින් වෙන කාවෙත් නොවයි නේ. මගේ නේ. 'කාරයන් මගේ. පැවුළුන් මගේ. හැසිවුරුන් මගේ. **එක මගේ!** රේඛට ඒ කාර එක ගත්තා විතරක් නොවයි එක ලේකෙට පෙන්වන්නාත් එපායු. එක ඉදිරියේ ඉදාලා පිංතුරයත්, ගොටේ එකක් එහෙම අරගෙන 'මේ කාර එක අයිතිකාරයා තමයි මං'. ඉතින් බොහෝ දෙනා ඔය තත්ත්වය මතින්නේ වාහනයෙන් නේ. ලොකු කාරයක එනවා නම් එය ලොකු කෙනෙක්. ආය අහන්න දෙයක් තැහැ. අන්න එතකොට 'එසොහමයි, 'එන්මම 'එසොහමයි'. රට පස්සේ මෙයාගේ වින්තනය කොයිතරමිද කියනාත් එක දූෂ්චරියක් වෙලා කාරෙක අන්ත්මට එක ආත්මයක් වෙනවා. කාරෙක මොකක් හෝ වෙවා ආත්මය වගයි. එක නොයෙල්වන දූෂ්චරියක් වෙනවා. දූෂ්චරි තන්ත්වයට පන්වුනාම තමයි 'අන්තා කියලා කියන්නේ. ඔන්න ඔය වින්තන රටාව වෙනුවට බුදුරජාණන් වහන්සේ මිකෙන් එතෙර වෙන්න - දැන් බුදුරජාණන් වහන්සේ දත්තවා දැන් සාමාන්‍ය ලේකයාට ඔය තත්ත්වයට එකපාරට එන්න බැහැ. විද්‍යාගකයා කියන්නේ තවම හික්මෙන තැනැත්තා. එතකොට එකට උපකාරවන වචනයක් හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ එක අකුරයි. 'න' යන්න විතරයි. දැන් 'එන් මම, එසොහමයි, එසො මේ අන්තා' කියන එකට බුදුරජාණන් වහන්සේ කිවිවේ ඒ වෙනුවට මෙහෙම හිතන්න. 'න' එන් මම, න එසොහමයි, න එසො මේ අන්තා'. මතක තියාගන්නාත් එකක් අපි මේ හයියෙන් කිවිවේ.

ඉතින් මිකට අපි වෙන අවස්ථාවක දීපු උපමාවකුත් කියමු. දැන් එකට උපමාවක් කිවිවේ තේරුමිගන්න උපකාර වෙන්න. ඔය වූවිලන්නැහැලා දත්තම් එව පාවිචිචි කරන්නේ තැහැ. එවා දැන් යල්පුනලා. ඔය යතුකුටය කියලා එකක් තියනවා නේද? ඔය යතු කුටයෙන් දැන් ලියේ ගොරෝසු තැන් ඉදිමිවිව තැන් එහෙම කපන්න ගත්තා යතුකුටයට තව්ව කරලා

දානවා තේ තලයක්. ඒ ඔහු ගාණට තලය හරිගස්සාගෙන තමයි ඊට පස්සෙයි ඒ යතු ගැම කරන්නේ. ඉතින් අපි ඒ පිළිබඳ දේශනයකදී අපි එක් අවස්ථාවකදී කිවිවා මේ යෝගාවර වූවා මේ ක්‍රිංචා, මාන, දිවයි වලින් ඉලිප්පිවිව මේ සංස්කාර ගොඩ යෙළාගාන්නේ කොහොමද? එකට ඇඟුමිකන් දෙන්ත කියල තමයි කිවිවේ. අර කිවිව විධියට 'න' එත් මම, න එසාහමස්, න එසා මේ අකා' අර යතු කුටෙයේ තලය වගේ තමයි 'න යන්න. එක ප්‍රායෝගික අර්ථයක් යදහා දිසු එකක් කියන එකවත් දන් මේ උගතුන්ට තේරෙන්නේ නැතිව ඒව දැජ්ටේ කරගෙන නොයෙකුත් මත හදාගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම ප්‍රායෝගිකයි. මේ 'න යන්නක් දුම්මේ එක දැජ්ටියක්' කරගන්න නොවේ. එදිනෙදා ජීවිතයේ තමන්ගේ අර වින්තන රටාව සකස්කර ගන්න. ඒ පිළිබඳ සංශෝධනයක් ඇති කරගන්න.

ලෝකයාගේ මතය අනුව සාමාන්‍ය ලෝකයාට හිතෙන්නේ මේක මගේ මගේ. මේක මගේ. නමුත් විකක් ඔන්න බුද්ධ වචනය මතක්කරගෙන මගේ කිවිව මගේ නොවයි. අනික් විධියට අන්න 'න යන්න එකට උපකාර කරගන්නවා. 'න යන්න දාලා තියෙන්නේ ප්‍රායෝගික අර්ථයක් යදහා. එකටයි අපි කිවිවේ අර යතු කුටෙයේ තලය වගෙයි. අර උස්සෙවිව හරිය තමයි තණ්ඩා, මාන, දිවයි කියන්නේ. එවා කපලා දමන්නයි. එකටයි. අන්න ඒ වින්තනය තුළයි ඊට පස්සේ යෝගාවරයා හැසිරෙන්නේ. එහෙම ක්ෂේහාව තුනීවෙන්න වෙන්න, ඒ ක්ෂේහා ලාභුව ඉවත් වෙන්න, වෙන්න, අර කෙහෙල් ගසේ පතුරු වගේ කුම කුමයෙන්, කුම කුමයෙන් අනුවත්තා සංස්කාර එකක් යට එකක්. එකක් යට එකක්. එකක් කුළ එකක් වගේ කටුවු කටුවු මතුවත්තා. ඒ මතුවත්තේ කොහොමද? එකට උපකාර වෙන්නේ - එවා ගැනන් අපි කළින් කියලා තියෙනවා. මක්කොම කියන්න බැව මේ අවස්ථාවේ. ඒ කුනුත්තා ඊට පස්සේ එවා දිහා බලන්නේ- තමන්ට එන අරමුණු දිහා බලන්නේ- 'නාමරුප' හැරියට. නාමරුප කියන සංකල්පය අනුව. මේ එන අරමුණු භුම එකක්ම 'නාමරුප' පමණයි. නාම සවරුපයක්. ඊළහට අනික් පැන්ත එක නාමමාත්‍ර රුපයක්. ඒ විධියට මේ වෛද්‍යා යස්සා වේතනා එස්ස මනසිකාර කියන නාම ධර්ම ආගුය කරගෙන මේ පයිවි, ආපො, තේරො, වායො කියන අපට හදුනාගන්න බැර මහා භුතයේ අපි හදුනා ගන්නවා. ඒ තදගති, බුරුල්ගති, උණුසුම් ගති ආගුයෙන් 'මේ පොලවයි, මේ වතුරයි' ආදී වශයෙන්. මික එතකොට තමයි නාම රුප කියලා ඒ බලන කෙනා දැනගන්නේ. මේ මුළාවක මුලයි මේ අපි මතුකරගන්නේ.

ලෝකයා ඉන්නේ මේ නාමරුපය තුළයි. එක දන්නේ නැහැ. මේක නමට රුපයක්. නාමමාත්‍රයක්. ඒ බව සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ. එක අන්න විදර්ශකයා තේරුම් ගන්නවා. නාමරුප අවබෝධය තුළිනුයි

සංස්කාර පිළිබඳ ඒ වැටහිම එන්න එන්න ගැඹුරු වෙන්නේ. ඒ එන එන අරමුණක්, එන එන අරමුණක්, නාම රුප හැයට වැටහෙනවා. ඒ එන එන අරමුණ ටිදරුකකයා හඳුනා ගන්නවා. මේ අරමුණ - මගේ හිතට, මගේ මනසිකාරයට - යොමුවූනේ ඒකට අදාළ වේදනාවක් නිසා. වේදනාව තුළින් මතුවූන සංඳාවක් නිසා. සංඳාව නිසා ඇත්තිවූන වේතනාවක් නිසා. වේතනාව නිසා, වේතනාව නිසාම මනසිකාරයට යොමුවෙන තැනක් තියෙනවා. 'ඒසස සපර්යය. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කිවිවේ වේදනා, සංඳා, වේතනා, එසස, මනසිකාර. අපි එක් අවස්ථාවක කිවිවා සමහරු 'ඒසස' ඉසසරහට දානවා කියලා. ඇත්ත වශයෙන් 'ඒසස' පසසටයි එන්න ඕනෑ. වේදනාවයි මුල් වන්නේ. වේදනාව තුළිනුයි කෙනෙක් අවධිවන්නේ. වේදනාව තුළිනුයි ආත්ම සංඳාව පවා අවධිවන්නේ. වේදනාව තුළින් සංඳාවක් ගනනවා. සංඳා තුළින් වේතනාවක් එනවා. ඒ වේතනාව ආශ්‍යයෙන් අපි ක්‍රියාකාර් වෙනකොට අන්න අර ස්පර්ශය වන ස්ථානයට මනසිකාරය යොමුවෙනවා. ඔහුන් ඔය ධර්ම පහ පමණයි මෙතන තියෙන්නේ නාම වශයෙන් බැළුවෙන්.

රුපය කියන්නෙක් අර නිත්‍ය සඳාකාලික දේවල් නොවේ. අන්න අර මහා ගුත ධර්මයන් අපි අපිම අපේ' ඉන්දියයන්ට ගෝවර වන ආකාරයට ඉන්දිය ගෝවරවන ආකාරයට අපි මේ ගන්තු නාමමාත්‍ර රුපයක් පමණයි. අන්න ඒ අවබෝධය තුළින් තමයි මෙන්න මේ විශ්දානු මායාව යමිකෙනෙක් තේරුම්ගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට මතුකරලා දීලා තියෙනවා ඉහියක්.

ඉතින් මේ හඳුකරනත සූත්‍රය ඒ තරම් වැදගත් වන්නේ, අර කියාපු උද්දේෂ ගාලා ඒ තරම් වැදගත් වන්නේ, අපි හිතන්න පුරුවන් මේ සංසයාවහන්සේලාට විතරක් දේශනා කළ එකක් කියලා. මේක මේ මතුහා ලෝකයට විතරක් දේශනා කළ එකක් කියලා. ටිකක් හිතලා බලන්න අර කාරණය ඇත්ත නම්, අර වන්දන දේව පූත්‍රයා කිවිව නේ මේ බුදුරජාණන් වහන්සේ තවතිසා දෙවිලොට දෙවියන්ට පාණ්ඩුකම්බල ගෙලාසනයේ ඉදගෙන මේ හඳුකරනත සූත්‍රය දේශනා කළා කියලා. අර කියාපු ගාලා කියන්න ඇති, දත් අපි කිවිව.

කළපුත්‍ර කිස කරව	අදම
මරණය වියහැකි නො හෙටම	
නැහැ නොවැ කළහැකි ගිවිපුම	
මහසෙන් ඇති මරු සහ	එම

විකක් හිතන්න. තාවකිංසා දෙවිලොව දෙවියන්ට කිවේ. ඒ ගොල්ලන්ගේ ද්‍රවය අහලා නියෙනවා නේ ගියවර දේශනයකදීන් අපි කිවිවා නේ මේ මුළුමා ලෝකයේ අවුරුදු සියක් එක ද්‍රවයක්, රයක් කියලා. අවුරුදු දාහක් ඒ ආයුෂ. එතකොට එබදු ඒ තවිතිසා දෙවිලොවත් බුදුරජාණන් වහන්සේ අන්න කිවිවා අර කියාපු සංවේගය උපද්‍රවන විදියට:

කළපුතු කිස කරව	අදම
මරණය විය නැකි නො හෙටම	
නැහැ නොවූ කළහැකි හිටිපුම	
මහසේන් ඇති මරු සහ	එම

ඉතින් ඒක සියදහස් ගුණයකින් මුළුමාලෝකයටයි ගැලපෙන්නේ. ඒකයි අර දෙවිතාවා ඒ දෙවිතාවන්ගේ සැප වැඩි තිසා මොන හේතුවකින් හරි ඒවා අමතක වුනා. නමුත් ඒවා හික්ෂුන් වහන්සේලාට - මේ ලෝකයේ අයට - අන්න මතක් කරලා දුන්නා.

ඉතින් මේ පින්වතුන්ටත් තොද අවස්ථාවක්. බාහිර උපද්‍රව ගැන කොතෙකුත් අහන්න ගැනෙනවා. ඒ වගේම අපේ අහාන්තර ගරුරය තුළ ඒවා කොයි වෙලාවේ මතුවෙනවාද දන්නෙන් නැහැ. ඇතුළතිතුත්, පිටතිතුත් ඔන්න ඔය කියාපු මාරයා වැඩි කරනවා. අපි දන්නේ නැහැ වෙලාව ආවාම පරක්කු වැඩියි. හෙට ප්‍රමාද වැඩියි කියන අවබෝධය එනවා. ඒ වික මතක්කරන්නයි අපි මේ ඇත්ත වශයෙන් මේ හඳුනු කරනත සුතුය එළියට ගන්නේ. මේ පින්වතුන් තම තමන්ගේ මට්ටමෙන් උත්සාහවත් වෙන්න ඕනෑ. දන් අපි දන්නාවා මෙක රහස්‍ය නොවේ අතිතයෙන් සාස්‍යා වහන්සේලාට දේශනා කළ දෙවිල් තමුත් ඒ වරිනා ගිහි පින්වතුන් පුදුම විධියේ මාර්ගච්චල ලබාගත් ඒ වරිනා විතත ගහපති ආදින් සාස්‍යාවහන්සේලා සමඟ ධර්ම සාක්ෂිවා කරන්න පුළුවන් තරමට මාර්ගච්චල වලින් ඒ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇතිකරගෙන සිටියා. ඒ වගේම අනොපිඩු සිටාණන් අර මරණ මල්වකයේදී පවා විශේෂ ඉල්ලීමක් කළා 'අන් හිඹියන්ටත් මෙන්න මේ විධියේ මේ වරිනා විදරුණනාත්මක දේශනා ඉදිරියට කරනන්' කියලා. ඒක තිසා තමයි මේ පින්වතුන්ටත් කිවිවේ. දන් රහස්‍ය නොවේ අපි අප ගැන කියනවා නොවේ තමුත් ගිහි පින්වතුන් බොහෝ ගණනාවක් අපි ලගවක් එන්නේ බොහෝ දෙනාට දන් රක්වෙවිව වෙලාව. රක්වෙවිව වෙලාව. ඉතින් කොයි ආකාරයකින් හරි සිවුරක් දාගත්තා බැරුවුනත් ගිහිගෙයි ඉදෙනා හරි මෙන්න මේ වික කලොත් විමුක්තිය එතනයි. විමුක්තිය එතනයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය සඳීයිකයි, අකාලිකයි, එහිපසයිකයි, ඔ පනයිකයි.

අපි කොතොකුත් කියලා තියෙනවා නේ. එතකොට මේ මොඨාත තුළයි විමුක්තිය තියෙන්නේ. අතිතය සොයාගෙන යන්නන් තැහැ. අනාගතයේත් නොවේ. වර්තමාන මොංඡාත හරි ආකාරව කෝරුම් ගන්න තිනැ. එකයි තියම විදරුණනාව. දන් ඔය විදරුණනාව ගැන කියන කොට තව ඩිජක් කිවිවාත් දන් අපි පටන් ගැනීමේදී කිවිව නේ මේ සංස්කාරවල ඇතිවීම් නැතිවීම් තමා විදරුණකයාට මූලදී පෙනෙන්නේ කියලා. ඒ මනසිකාරය සියුම් වෙන්න සියුම් වෙන්න ඒ ඇතිවීම් නැතිවීම් වඩ වඩා සිසුයෙන් පෙනෙන්න පටන් ගන්නවා. සාමානු ලෝකයා හිතන විධියට නොවේ ඒ තැනැත්තාට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉතාම විගයෙන්. අන්තිමට හංගඳාන තත්ත්වයට එතකොට ඒ ඇතිවන එකට වඩා විගයෙන් නැතිවෙනවා පේනවා. හංගය පේනවා. මොකද එහෙම පේන්නේ. හංගඳාන කියන අවස්ථාවේදී විදරුණකයාගේ සිතට එන අරමුණ නැතිවෙනවා වගේම අරමුණ ගත්තු හිතත් නැතිවෙනවා පේනවා. අරමුණ නැති වෙනවා වගේම අරමුණ ගත්තු හිතත් නැතිවෙනවා පේනවා. එතකොට තමයි විභාල සංවිගයක් එන්නේ.

විකකට හිතන්න අපි උපමාවක් දුන්නොන් ඔය මහ ගිරිඥිබරයක් දෙපැත්තෙන්ම මහා ප්‍රජාත දෙකක් මැදින් යන්තම් යන්න අඩ්පාරක් තියෙනවා. ඒ අඩ් පාරේ යන්න යන අයට උපකාරවන වැටකුන් තියෙනවා. ඉතින් මේ විදරුණකයා මේ වැට අල්ලාගෙන ටික දුරක් යනකොට අල්ලන අල්ලන වැටක් දිරලා. වැටක් දිරලා නම් කොයි විධියේ සංවිගයක්ද එන්නේ? මේ පැත්තට වැටුනක් විනායය. ඒ පැත්තට වැටුනක් විනායය. අන්ත ඒ වගේ ලොකු හයක් ඇතිවෙනවා. එකයි හංග ඇඟාය ලිඟට හය කියලා තියෙන්නේ. ඒ සංස්කාර බිඳෙන විගය දක්ලා මෙතන අල්ල ගත්ත දෙයක් තැහැ. අල්ල ගත්ත තැනක් තැහැ. ඔක්කොම බිඳෙන සංස්කාර. අන්ත එතන ඉදාලා තමයි විදරුණනාව. එකයි හංග ඇඟාය උග්‍ර විදරුණනාව. රීලඟට හය, ඒ හය තුළින්ම ආදිනව පේනවා. මේක මේ පැවැත්ම කියන්නේ අල්ලා ගැනීමක් නම්, අල්ලා ගැනීමට දෙයක් තැන්තම මොන පැවැත්මක්ද? අල්ලා ගත්ත දේ එතන එතැනම බිඳෙනවා නම් මොන පැවැත්මක්ද? අන්ත එතකොට- එක තමා ආදිනව ඇඟාය.

රීලඟට එක තුළින්ම ඇතිවෙනවා හවය ගැන කළකිරීමක්. මෙතනත් එහෙමයි. දිවිය ලෝකයෙන් එහෙමයි. බුඡම ලෝකයෙන් එහෙමයි. බුද්ධ විවනය අනුව, කොතනත් මේ සංස්කාර ගොඩක්. අතිතයේ තිබුණෙන් අනාගතයේ තියෙනවා නම් එත්, මෙකමයි. දන් මේ පෙනෙන වර්තමාන ටිකම තමයි. කොහො ගහ පතුරු ගහනවා වෙනුවට අපි තවත් අවස්ථාවක උපමාවක් දුන්න ඇඟාවන්ත පුද්ගලයකුට පතුරු

ගහ ගහ ඉන්න ඔහුත් නැහු කෙහෙල් ගහ මැදින් කුපුවම අභ්‍යන්තර ව්‍යුහය තුළින් තේරුම් ගන්න පුරුවන්. මෙකේ හරයක් නැති බව. අන්න විදරුණකයා ඒ වික තේරුම් ගන්නවා. වර්තමාන සංස්කාර තුළින් තේරුම් ගන්නවා. මෙක ආයි පටිචෙහන්න දෙයක් නැහු. මෙකේ හරයක් නැති බව ඒ අවස්ථාවේ තේරෙනවා. ඒක නිසාම ආදිනව තේරුම් ගන්තා.

රූහට තියෙන්නේ කළකිරීම. කළකිරීම කියන වචනය තරම් එපාවන වචනයක් මුළුමයින්ට නැහු. දත් කාලයේ හවත්තැනාව ඇති අයට. තමුත් ගාසනයේ තියෙන වරිනාම වචනය තමයි කළකිරීම. නිබිඩාව. මොකද ඒක තුළින් තමා නිවනට දොර ඇරෙන්නේ. ඒකයි අපි සමහර අවස්ථාවල කිවේ උපමා කළා නෙල්ලේ ගෙවියක් දුන්නාම ඒක ඩිංගක් හපලා මෙක තින්තයි කියලා කෙනෙක් විසිකරනවා. තමුත් භාදුට හපලා ඇල් වතුර රේකක් බිව්වාම අමුතු අමත රසයක් තියෙනවා. ඒ වගේම තමයි අන්න නිබිඩාව තුළින් තමයි නිවනට දොර ඇරෙන්නේ.

ඒ නිබිඩා ඇාණය පහලවුන අවස්ථාවේ තව තවත් උත්සාහවත් වෙලා අර තිලක්ෂණය වැඩිවාන් ඒ යෝගාවරයා ඉන් ඉදිරියට යනකාට අන්න යම් අවස්ථාවක් එනවා අර ඉස්සරවෙලා තිබුණ හය වෙනුවට දත් පේනවා - ඉස්සරවෙලා හය ඇතිවුන් මම නැතිවෙනවා කියල නේ. මම නැතිවෙනවා කියල නේ. සංස්කාර පිළිබඳ අවෝයේදය පිරිසිදු වෙනකාට තේරෙනවා නැතිවෙන්න මමෙක් නැ නේ. නැතිවෙන්න මමෙක් නැ නේ. එකට මොකක්ද? සංස්කාර ඔහෝ යනවා එනවා. ඒකට තමා සංඛ්‍යාලපේක්ඩා සූජාණය කියන්නේ. ඒක නිවනට ඉතා ලග තත්ත්වයක්. ඒ අවස්ථාවේ සංස්කාර ඔහෝ යනවා පේනවා. ඒව ඇතුළට එන්නේ නැහු. අපි අර උපමාවකට කිවේ සාමාන්‍ය උපමාවක් - මේ හැම එකක්ම දුඩ්ධි ගන්න එපා. අපි දෙන උපමා. අපි හිතමු දත් ඔන්ත කෙනෙක් දුම්රියක යනවා. යන අතරේ ඔය ශිෂ්ටාම් දුම්රියක් යම්කිසි දුම්රිය ස්ථානයක නතර කළා. ඒ අවස්ථාවේ ඉතින් ඔය අලසකමට වට පිට බලනවා. ලස්සන මල් තියනවා මිනිස්සු යනවා. අරගොල්ල මේ ගොල්ල. ඔය වික බල බලා ඉන්නවා. ඔන්ත දුම්රිය ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගෙන වික දුරක් යනකාට අපට ඕන උනත් බලන්න බැහු. පොල්ගස් යනවා. මිනිස්සු යනවා. ඒවා ඇතුළට ගන්නත් බැහු. හිතුවත්. අන්න ඒ වගේ ඒ අවස්ථාව එනවා. අර සංස්කාර ඇතිවෙනවා නැතිවෙනවා. විදින්නේ නැහු. ඒ අවස්ථාවට දීපු උපමාව බුදුරජාණන් වහන්සේ - ඒ අවස්ථාවේ දීපු උපමාව - බොහෝදුරට රහන් සිතට දීපු උපමාවක් වගේ. 'නොරුම පක් දිය බිංදුව දිය බිංදුවක් වැඩිනොන් තොරුම් පක් ඒක කිලිවෙන්නේ නැහු. ඒක පෙරලිලා යනවා. ඒ වගේ අර ඒ හිතට, අර විදරුණකයාගේ

හිතට, ඒ අවස්ථාවේ සංස්කාරවලින් බාධාවක් තැහැ. වැවෙනවා. අනෙක් පැත්ත්ට පෙරලිලා යනවා. වැවෙනවා අනික් පැත්ත්ට පෙරලිලා යනවා. ඒ අවස්ථාව නිවනට ඉතා කිවිවූ වගේ. පුදුම අන්දමේ උපේක්ෂාවක්. එකයි සංඛාර උපේක්ඩාව කියන්නේ.

නමුත් රෝත් එහා ගිහිල්ලා තමයි තිබක්ෂණය වචලා යම් අවස්ථාවක අර කිවිව ආගුව, අනුසාය සිදෙන තන්වයටම තිබක්ෂණය වචලා එයින් එක් ලක්ෂණයක් එක එක්කෙනාගේ ආකාරයට අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ වර්තානුකුලව එක්තරා ලක්ෂණයක් අවශ්‍ය ප්‍රමාණයට වැඩීමෙන් තමයි යම්කිසි අවස්ථාවක අර කියාපු උත්තර්තර ප්‍රභුදෙකලාව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ. සම්පූර්ණ විත්ත විමුක්තිය එතුනයි.

එතකාට අපි මේ දිග කතන්දරයක් කෙටි කරලා පැයක් ඇතුළත කිවිවේ. මේ පින්වතුන් රෝත් වඩා සට්ස්තරව තේරුම්ගන්න බලන්න. ඉතින් මේ අද ද්‍රවයේ අර කිවිවා වගේ මේ යුගය ගැන හිතලා බලනෙකාට ගිහි පින්වතුන් කුවිරුන් බොහෝම සංවේශනව්ව ඉන්නේ. මේ කොයි වෙළාවේ ජීවිතය - මැරෙන එක තව පහසුයි. මැරුණට පස්සේ කොතුනා යයිද කියන හය කාවත් කියෙනවා. කොතුනා යයිද කියලා. අන්න ඒ ඩිජට තමයි. අපගේ හිත විමුක්ත නම්, හිත විමුක්ත නම්, ආය උපතක් තැහැ. ආය ප්‍රශ්නයක් තැහැ. අන්න එක නියා මේ අපි අද විශේෂයෙන්ම දේශනා කළ විද්‍රෝහනාත්මක බණ මේ පින්වතුන් බොහෝ දෙනා අද පිල් සමාදන්වෙලා හිත තැන්පත් කරගෙන වටිනා සිලයක් පුරුමින් ඉන්න අවස්ථාව. මේ ධම් දේශනාවත් උපකාර කරගෙන, තමන් කරන බණ හාවනාව මුදුන් පමුණුවාගෙන, මේ බුද්ධ ගාසනය තුළම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගල්ල ප්‍රතිවේදයෙන් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට මේ කුසල ගක්තියක් උපතිග්‍රය වේවා කියලා පාර්ථනා කරන අතර ඒ වගේම හවයේ අවිවියේ සිට අකතිවාව දක්වා යමිනාක් සන්වකෙනෙක් මෙබදු ධර්ම දේශනාමය ධර්ම ගුවණමය කුසලයක් අනුමෝදන් වීමට කුමති නම් ඒ අනුමෝදන් වීම තුළින් පාර්ථනීය බෝධියක්න් උතුම් අමා මහ නිවතින් සැනසෙන්වා කියා පාර්ථනා කරගෙන මේ ගාරා කියන්න.

"එතතාවතා ව අමෙහඟී ....."

## කතු හිමියන්ගේ සිංහල කාති

* 1.	උත්තරිකර පුදෙකලට - (මූල් මුද්‍රණය) දීමසක් <sup>*</sup> අංක 172/173 - -මත-	(1990) (2001)
2.	පින් රුකොක මහිම	(1988)
3.	විද්‍යුත් උපදෙස්	(1997)
4.	නිවනේ නිවිම - පළමු වෙළුම	(1997)
5.	නිවනේ නිවිම - දෙවන වෙළුම	(1998)
6.	නිවනේ නිවිම - තෙවන වෙළුම	(1998)
7.	නිවනේ නිවිම - සිවුවන වෙළුම	(1998)
8.	නිවනේ නිවිම - පස්චින වෙළුම	(1999)
9.	නිවනේ නිවිම - සයුවන වෙළුම	(1999)
10.	නිවනේ නිවිම - සත්වන වෙළුම	(1999)
11.	නිවනේ නිවිම - අවවන වෙළුම	(2000)
12.	නිවනේ නිවිම - නවවන වෙළුම	(2001)
13.	නිවනේ නිවිම - දස්වන වෙළුම	(2002)
14.	නිවනේ නිවිම - එකාලාස්චිවන වෙළුම	(2004)
15.	නිවනේ නිවිම - පුස්තකාල මුද්‍රණය - ප්‍රථම හායය - (1-6 වෙළුම්)	(2000)
16.	නිවනේ නිවිම - පුස්තකාල මුද්‍රණය (1-11 වෙළුම්)	(2010)
17.	පහන් කැඳුව දම් දේශනා - 1- වෙළුම	(1999)
18.	පහන් කැඳුව දම් දේශනා - 2- වෙළුම	(2000)
19.	පහන් කැඳුව දම් දේශනා - 3- වෙළුම	(2001)
20.	පහන් කැඳුව දම් දේශනා - 4- වෙළුම	(2003)
21.	පහන් කැඳුව දම් දේශනා - 5- වෙළුම	(2005)
22.	පහන් කැඳුව දම් දේශනා - 6- වෙළුම	(2006)
23.	පහන් කැඳුව දම් දේශනා - 7- වෙළුම	(2009)
24.	පහන් කැඳුව දම් දේශනා - 8- වෙළුම	(2012)
25.	හිතක මහිම - 1	(1999)
26.	හිතක මහිම - 2	(2003)
27.	හිතක මහිම - 3	(2012)
28.	හිත තැනීම	(2000)
29.	පැවුනුම හා නැවුනුම	(2000)
30.	ඇති ඩැරි දැනුම	(2001)
31.	දුරි නෙතල් සැඳු අඩුර	(2001)
32.	කය අනුව ගිය සිංහය	(2001)
33.	මා-ඩිය උවවන	(2002)
34.	ප්‍රතිපත්ති පුරාව	(2003)
35.	වලන ව්‍යුහ	(2004)
36.	දිය පුදිය	(2005)
37.	අවිනිශ්චිතන	(2003)
38.	මුද සමය පුද්ගලයා හා සමාජය	(2009)
39.	මෙනසේ මායාව	(2010)
40.	හාවනා මාරිය	(2011)
41.	සසුන් පිළිවෙන	(2011)
42.	පිළිවෙන පිළිවෙනට	(2011)
43.	නිසර්ත මහිම	(2012)
44.	කළේ කතාව	(2012)
45.	මෙන් පින් ව්‍යුක්තිය	(2012)
46.	පටිවට සම්පතාද දම්ය - 1 වෙළුම	(2012)
47.	පටිවට සම්පතාද දම්ය - 2 වෙළුම	(2014)
48.	පටිවට සම්පතාද දම්ය - 3 වෙළුම	(2014)
49.	පටිවට සම්පතාද දම්ය - 4 වෙළුම	(2014)
50.	සක්මලන් නිවන	(2012)
51.	තපෝෂ දැනුමහිම	(2013)
52.	කම් ව්‍යුයෙන දම් ව්‍යුයෙ	(2013)

\* බෞද්ධ ලුය ප්‍රකාශන සම්මිය, තැප. 61, මහනුවර.

## කතු හිමියන්ගේ ඉංග්‍රීසි කාති

- \* 1. Concept and Reality in Early Buddhist Thought (1971)  
- do - D. G. M. B. Edition (2012)
- \* 2. Samyutta Nikaya - An Anthology, Part II - Wheel No, 183/185 - (1972)  
- do - D. G. M. B. Edition (2009)
- \* 3. Ideal Solitude - Wheel No, 188 - (1973)
- \* 4. The Magic of the Mind - (1974)  
- do - D. G. M. B. Edition (2007)
- 5. Towards Calm and Insight - (1991)  
- do - D. G. M. B. Edition (1998)
- 6. From Topsy - turvydom to Wisdom - Volume I - (2003)
- 7. From Topsy - turvydom to Wisdom - Volume II - (2012)
- 8. Seeing Through (1999)
- 9. Towards A Better World (2000)
- 10. Nibbana - The Mind Stilled - Volume I - (2003)
- 11. Nibbana - The Mind Stilled - Volume II - (2005)
- 12. Nibbana - The Mind Stilled - Volume III - (2005)
- 13. Nibbana - The Mind Stilled - Volume IV - (2006)
- 14. Nibbana - The Mind Stilled - Volume V - (2007)
- 15. Nibbana - The Mind Stilled - Volume VI - (2010)
- 16. Nibbana - The Mind Stilled - Volume VII - (2012)
- 17. Nibbana - The Mind Stilled - Library Edition - (2015)
- 18. Nibbana and The Fire Simile (2010)
- 19. 'A Majestic Tree of Merit' (2012)
- 20. The End of the World in Buddhist Perspective (2014)

\* Buddhist Publication Society, P.O. Box, 61, Kandy  
බොද්ධ ගුණෝ ප්‍රකාශන සම්බන්ධ, තු.පෙ. 61, මහනුවර

---

නැවත මූල්‍යාචාර්ය කරවීම පිළිබඳ විමසීම  
අනුර රුපසිංහ මහතා  
අංක: 27, කොළඹ වීදිය, මහනුවර.  
දුරකථනය: 081-2232376